

පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

ප්‍රශ්නවලට පාවිච්චි පිළිතුරු

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් :

සර්වෝදය භාර අරමුදල (සංස්ථාගත කිරීමේ) [පළමුවන වර කියවන ලදී]

විසර්ජන පනත් කෙටුම්පත, 1984 [විසිහසවන වෙන් කල දිනය] :

[ශීර්ෂ 51-59 (ඉඩම් සහ ඉඩම් සංවර්ධන) ; ශීර්ෂ 138 (මහවැලි සංවර්ධන)]
කාරක සභාවෙහිදී සලකා බලන ලදී

දෙවන වර සහ තුන්වන වර කියවා සංශෝධනාකාරයෙන් සම්මත කරන ලදී

මහජන ආරක්ෂක ප්‍රකාශනය

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩල පනත් කෙටුම්පත :

දෙවන වර සහ තුන්වන වර කියවා සම්මත කරන ලදී

ශ්‍රී ලංකා වරායවල පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත :

දෙවන වර සහ තුන්වන වර කියවා සම්මත කරන ලදී


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පනත් කෙටුම්පත :

දෙවන වර සහ තුන්වන වර කියවා සම්මත කරන ලදී

පරිපූරක මූලද්‍රව්‍ය :

නිලවලාගත ජල ගැලීම්වලින් ආරක්ෂා කිරීමේ යෝජනා ක්‍රමය

ගුරුත්ව වාරිමාර්ග වැඩ කැණීම් සහ වැඩිදියුණු කිරීම



දැරි ලිඛිතවර්ණ

(විකල්ප)

විකල්ප වර්ණ

(සමස්ත විකල්ප)

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

විකල්ප විකල්ප විකල්ප

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1984 [ஒதுக்கப்பட்ட இருபத்தாரும்
நாள்]:

குழுவில் ஆராயப்பட்டது [தலைப்புக்கள் 51-59 (காணி,
காணியபிவிருத்தி); தலைப்பு 138 (மகாவலியபிவிருத்தி) -

மூன்றாம் முறை மதிப்பிடப்பட்டு திருத்தப்பட்டவாறு நிறை
வேற்றப்பட்டது

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

ஸ்ரீ ஜயவர்த்தனபுர பொது ஆசுப்பத்திரிச் சபைச் சட்டமூலம்:

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று நிறைவேற்றப்
பட்டது

இலங்கைத் துறைமுக அதிகார சபை (திருத்தம்) சட்டமூலம்:

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று நிறைவேற்றப்
பட்டது

இலங்கைக் கட்டளைகள் நிறுவனம் சட்டமூலம்:

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம்பெற்று நிறைவேற்றப்
பட்டது

குறைநிரப்புத் தொகை:

நில்வனா கங்கை வெள்ளப் பாதுகாப்புத் திட்டம்
சுர்ப்பு நிர்ப்பாசன வேலைகள்

Volume 27
No. 19

Friday
23rd December 1983

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS:

PRIVATE MEMBERS' BILLS:

Sarvodaya Trust Fund (Incorporated) Bill -
Read the First Time

APPROPRIATION BILL, 1984 [Twenty-sixth Allotted Day]:

Considered in Committee (Head 51-59 (Lands and Land
Development); Head 138 (Mahaweli Development))
Read the Third time, and passed as amended

PUBLIC SECURITY PROCLAMATION

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL BOARD
BILL:

Read a Second, and the Third time, and passed

SRI LANKA PORTS AUTHORITY (AMENDMENT) BILL:

Read a Second, and the Third time, and passed

SRI LANKA STANDARDS INSTITUTION BILL:

Read a Second, and the Third time, and passed

SUPPLEMENTARY SUPPLY:

Nilwala Ganga Flood Protection Scheme

Gravity Irrigation Works

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1983 දෙසැම්බර් 23 වන සිකුරාදා
வேளாளிக்கழமை, 23 டிசம்பர் 1983
Friday, 23rd December, 1983

ප්‍ර. ගා. 10 ට පාර්ලිමේන්තුව රැස් විය. කථනායකතුමා [ඊ. එල්. සේනානායක . මහතා] මූලාසනාරූඪ විය.

பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. ஈ. எல். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10. a.m. MR. SPEAKER [MR. E. L. SENANAYAKE] in the Chair.

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

Report and Accounts of the Government wned Business Undertaking of Heavyquip Ltd., for 1981.—(Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways.)

සහමේසය මත තිබිය යුතුයයි තීරණය කරන ලදී.
சபையிடத்தில் இருக்க கட்டினையிடப்பட்டது.

Ordered to lie upon the Table.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்ப்புல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

කේ. ජී. ජයන්ති මාලා මෙහෙවිය : රැකියාවක් දීම
செல்வி கே. ஜி. ஜயந்தி மாலா : தொழில்

MISS K. G. JAYANTHI MALA : EMPLOYMENT

453/83

1. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake-Galle)

සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) අංක 0799 දරණ රැකියා බැංකු කාර්ටත හිමි, ගාල්ල කොටුවේ ලෙසින් බාත් විදියේ, අංක 22 දරණ ස්ථානයෙහි පදිංචි කේ. ජී. ජයන්ති මාලා මෙහෙවිය අංක ගණිතයට හා සිංහලට සම්මාන ඇතුළුව සම්මාන හයක් සහිතව අ.පො.ස. (සා./පො.) විභාගය සමත්ව ඇති බවත්, සම්මාන දෙකක් සහිතව විෂයයන් හතරකින් අ.පො.ස. (උ/පෙල) විභාගය සමත්ව ඇති බවත් එතුමා දන්නේ ද ?
- (ආ) ලිපිකාරිනියක් වශයෙන් හෝ ගුරුවරියක් වශයෙන් හෝ වෙනත් තරාතිරමක හෝ රැකියාවක් ඇයට ලබාදෙනුයේ කවදද ?
- (ඇ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද ?

திட்டச் செயற்படுத்தத் பிரதி அமைச்சரைக் கேட்ட வினா :

(ஆ) 22, லெயபால் வீதி, கோட்டை, காலி எனுமிடத்தைச் சேர்ந்தவரும் 0799 எனும் இலக்கக் காலி, தொழிலட்டையைக் கொண்டவருமான செல்வி கே. ஜி. ஜயந்தி மாலா என்பவர் க. பொ. த. (சா. ச.) பரீட்சையில் எண்கணிதம், சிங்களமொழி உட்பட 6 திறமைச் சித்திகளையும் உயர்தரப் பரீட்சையில் 4 பாடங்களுடன் 2 திறமைச் சித்திகளைப் பெற்றுள்ளாரென்

පහත අචාර්ය අභිවාරා ? (ஆ) இவருக்கு எழுதுவினைஞராகவோ, ஆசிரியராகவோ வேறு பொருத்தமான வகையிலோ தொழிலொன்று எப்போது வழங்கப்படும்? (இ) இன்றேல், ஏன்?

asked the Deputy Minister of Plan Implementation :

- (a) Is he aware that Galle Job Card holder, No. 0799, Miss K. G. Jayanthi Mala of 22, Leyn Baan Street, Fort, Galle, has six credits in G.C.E. (O.L.) including Arithmetic and Sinhala Language and has also 2 credits and 4 subjects in the Advanced Level Examination ?
- (b) When will she be given a job as a clerk or teacher, or any other capacity ?
- (c) If not, why ?

එමී. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)
(திரு. எம். வின்சன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)
(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I wish to answer on behalf of the Deputy Minister of Plan Implementation.

- (a) No. It has not been reported that she has a credit in arithmetic in the G.C.E. (O.L.) Examination.
- (b) Action will be taken to send her for interviews when requests for vacancies are received with qualifications possessed by her.
- (c) Does not arise.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Is he aware that in her Job Card, the credits in Arithmetic and Sinhala are indicated ?

එමී. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

According to the report it is not indicated.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Is he aware that some of the Job Cards of Galle Electorate are missing ?

එමී. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

That is a new question.

එම්. වික්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways, I answer this Question.

- (a) I am aware that Mr. Kanugalage Podimahatmaya of Pelmadulla V.C. had been interdicted.
- (b) (i) For his unauthorised absence from office in the afternoon of 21.07.1980.
- (ii) Yes.*
- (c) (i) Yes.
- (ii) No.
- (iii) Because he had failed to hand over keys and documents in his custody.
- (d) (i) My Ministry has instructed the District Secretary, District Development Council, Ratnapura to expeditiously conclude the disciplinary inquiry and take appropriate action.
- (ii) Does not arise.
- (e) He is not a member of the Local Government Service. He had been an employee of the Pelmadulla V.C. since 01.01.1961.

*සහමේසය මත තබන ලද ලිපිය :
சபாபிடத்தில் வைக்கப்பட்ட கடிதம் :
Letter tabled :

මගේ අංකය 9/23
පැලමඩුල්ල ගම් සභාව,
පාතකඩ,
පැලමඩුල්ල,
1980.08.01.

පිටපත :
ප්‍රධාන කාරකරු,
කේ. පොළිමහත්මයා මහතා.

වැඩ නතනම් කිරීම

හදිසි නීති පවතින අවස්ථාවේ 1980.07.21 වන දින අතවරයෙකු බැහැරවීම පිළිබඳව වගාම ක්‍රියාත්මක වන පරිදි මෙහේ වැඩ නතනම් කරනු ලැබේ. මෙම අව වැටුපක් හිමිවන අතර, මෙම කාරයේ ඇති පියවලට උපකරණ හා පොත් පත් ප්‍රධාන ලිපිකරුවාට භාර දෙනු ලැබේ.

අත්සන් කළේ : එ. කේ. රොබර්තෝ,
පාලක නිලධාරී,
පැලමඩුල්ල ගම් සභාව.

පිටපත : ප්‍රා. ප. පා. ස. කොමසාරිස්තුමා,
ප. පා. කො. තුමා,
පොදුගලක ලිපි හොඳුවට.

මුල් පිටපත භාරගනීම්.

අ.කේ. කේ. පොළිමහත්මයා,
ප්‍රධාන කාරකරු.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 5 ?

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (සඳුදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා)
(திரு. கே. டபிள்யூ. தேவநாயகம் — உள்ளநாட்டலுவல்கள் அமைச்சர்)
(Mr. K. W. Devanayagam Minister of Home Affairs)

I ask for three weeks' time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තියෝම කරන ලදී.
வினாவை மற்ருளு 3 தினைத்திற் சமர்ப்பிக்கக் கட்டளையிட்ட பட்டனம்.

Question ordered to stand down.

ඒ. වි. ජයනෝරිස් මහතා : විශ්‍රාම වැටුප්
திரு. ஏ. வீ. ஜயனோரிஸ் : ஓய்வூதியம்
MR. A. V. JAYANORIS : PENSION

447/83

6. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගෙන් සහ වැටීම් කට්ඨාසයේ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) 1983 මැයි මස විශ්‍රාම ලැබූ ලබුද්ව ගෞරවයෙන් කම්කරු, ගාල්ලේ මාලුවේ, තුන්වැනි පවුමගේ ඒ. වි. ජයනෝරිස් මහතාට විශ්‍රාම වැටුප් සහ වෙනත් දීමනා ගෙවීම එතුමා කඩිනම කරන්නේද ?

(ආ) මනුට ගෙවනු ලබන්නේ කවදද ?

පොදු නිර්වාක අමාත්‍යවරයා, තොටුදොරේ, කොළඹ 3
சுருமானவரைக் கேட்ட வினா : (அ) காள், மையிற்றிபே, 3 ஆம் ஒழுங்கையைச் சேர்ந்தவரும் லபுதாவைப் பண்ணையில் தொழிலாளியாயிருந்து 1983, மே 28 ஆந் தேதி இளைப்பாறிய வருமான திரு. ஏ. வீ. ஜயனோரிஸ் என்பவருக்குரிய ஓய்வூதிய மும் என்ன கொடுப்பனவுகளும் வழங்கப்படுவதை அவர் துரிதப்படுத்துவாரா? (ஆ) இக்கொடுப்பனவுகள் இவருக்கு எப்போது வழங்கப்படும்?

asked the Minister of Public Administration and Minister of Plantation Industries :

(a) Will he expedite the payment of pension and other dues to Mr. A. V. Jayanoris, Labourer, Labuduwa Farm of 3rd Lane, Maitipe, Galle, who retired on 28th May, 1983 ?

(b) When will he be paid ?

එම්. වික්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Minister of Public Administration and Minister of Plantation Industries.

(a) Yes.

(b) Pension Award has been posted on 07.11.1983. Accordingly, the pensioner may draw his pension from the Government Agent, Galle.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No 7.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Youth Affairs and Employment and Minister of Education, I ask for 3 weeks' time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

வினாவுகளுக்கு இனத்திற்கு சமர்ப்பிக்கத் தக்க கட்டளையிடப் பட்டது.

Question ordered to stand down.

පාර්ලිමේන්තුවේ කටයුතු

பாராளுமன்ற அலுவலர்

BUSINESS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

“That the proceedings on Items 2 to 7 of Public Business appearing on the Paper be exempted at this day’s sittings from the provisions of Standing Order No. 70 (3).”

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put and agreed to.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

“That the proceedings on Items 2 to 7 of Public Business appearing on the Paper be exempted at this day’s sittings from the provisions of Standing Order No. 70 (2).”

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put and agreed to.

පාර්ලිමේන්තුවේ රැස්වීම්

பாராளுமன்ற அமர்வு

SITTING OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

“That this Parliament at its rising this day do adjourn until 3 p.m. on Thursday, 19th January, 1984.”

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put and agreed to.

**පෞද්ගලික මන්ත්‍රීන්ගේ
පනත් කෙටුම්පත්**

தனி அங்கத்தினர் சட்டமூலம்

PRIVATE MEMBERS' BILLS

මිනිස් සහතිකය, සංවර්ධනයේ හා සාමාජිකයන්ගේ ප්‍රවර්ධනය සඳහා වූ සර්වෝදය හා ආරක්ෂණ (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

மானிட மேம்பாட்டையும் அபிவிருத்தியையும் சமாதானத்தையும் முன்னேற்றுவதற்கான சர்வோதய நம்பிக்கைப் பொறுப்பு நிதியம் (கூட்டிணைத்தல்) சட்டமூலம்

SARVODAYA TRUST FUND FOR THE ADVANCEMENT OF HUMANITY, DEVELOPMENT AND PEACE (INCORPORATION) BILL

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of Mr. R. Premadasa, I move,

“That leave be granted to introduce a Bill to incorporate the Sarvodaya Trust Fund for the Advancement of Humanity, Development and Peace.”

එ. සී. ඉම්බුලාන මහතා (පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමතිතුමා)

(திரு. பி. சி. இம்புலான — உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண பிரதி அமைச்சர்)

(Mr. P. C. Imbulana Deputy Minister of Local Government, Housing & Construction)

විකිත් සඳහා කරන ලදී.
அனுமதித்தார்
Seconded

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.

පනත් කෙටුම්පත ඊට අනුකූලව පළමුවට වර කියවන ලදී. එය මුද්‍රණය කිරීමට නියෝග කරන ලදී.

වාර්තා කිරීම සඳහා 47 (5) වන ස්ථාවර නියෝගය යටතේ පනත් කෙටුම්පත පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා වෙත පවරන ලදී.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

இந்நின்படி, சட்டமூலம் முதன்முறை மதிப்பீட்டப்பட்டு அச்சிடப் படக் கட்டளையிடப்பட்டது.

சட்டமூலம், நிலைக்கட்டளை இல், 47 (5) இன்படி உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சருக்கு, அறிக்கை செய்யப்படுதல் காக்கச் சட்டப்பட்டது.

Question put, and agreed to.

Bill accordingly read the First time, and ordered to be printed.

The Bill stood referred, under Standing Order No. 47(5), to the Minister of Local Government, Housing & Construction for report.

විසර්ජන පනත් කෙටුම්පත, 1984

ஒதுக்கீட்டுச் சட்டமூலம், 1984

APPROPRIATION BILL, 1984

කාරක සහායදී තවදුරටත් සලකා බලන ලදී.—(ප්‍රථම දෙසැම්බර් 22)
[உதவியுடன் இலாசைக்குப் பி.]

ප්‍රග්‍රහණය මෙහිදී ආරාධනාදායකය—[තේරුම්: 22 ධූෂ්‍යපර්]

[சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.]

Considered further in Committee.—

[progress 22nd December]

[MR. SPEAKER in the Chair.]

සහායක (தலைவர்) (The Chairman)

Now we will take up Heads 51 to 59 under the Ministry of Lands and Land Development.

51 වන ශීර්ෂය.—ඉඩම් හා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව

1 වන වැටුප්.—සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා—පුනරාවර්තනය
වියදම. රු. 41,28,000.

தலைப்பு 51.—காணிகள், காணி அபிவிருத்தி அமைச்சர்
நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிலுவாகும் பதவியினர் சேவை
களும்—மீள்நிலுவருந் செலவு, ரூபா 41,28,000

HEAD 51.—MINISTER OF LANDS AND LAND DEVELOPMENT

Programme 1.—General Administration and Staff Services—Recurrent Expenditure, Rs. 4,128,000

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Mr. Chairman, I wish to find out from you and also from the Hon. Minister whether we can take both Ministries together because we did it once and it was very successful. I think you can kindly agree to it.

මාගේ දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තු) සහ
මහලුලි සංවර්ධන පිළිබඳ දෙපාර්තමේන්තු)

(திரு. காமினி திஸாநாயக்க — காணி, காணி அபிவிருத்தி
அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)
(Mr. Gamini Dissanayake Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

It has been the practice in the past for the Committee to take up both Ministries together for the purpose of the discussion, but the votes can be taken separately at the end of the day.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Thank you.

I move,

"That the Programme be reduced by Rs. 10."

Sir, we are at the tail-end of our Committee Stage discussions, and the task of moving the cut in respect of this particular Ministry has fallen on me. I must say that today we are going to discuss a very important subject which will change the entire pattern of life of the majority of people in this country. In the morning I read in the "Daily News" paper a very interesting article written by the Hon. Minister pertaining to the subject of the Mahaweli. I must say that he has written it with a certain amount of commonsense. Perhaps we have to consider subjects like agriculture, culture and so on not from a political viewpoint but from the viewpoint of the nation as a whole, irrespective of caste, creed, colour and race.

Sir, land and the colonization of land is something that we have to be extra careful about because certain other important issues come along with it. Land should be considered as an essential resource for the continued existence of the people of this country. Therefore all land will have to be classified so that land-use policy will continue to ensure conservation of the soil and the production potential. Therefore we have to consider this in the light of the fact that all land shall belong to the people of this country, and land holdings by non-nationals should be treated as illegal.

The state of the environment at the present time should be measured. This state should be fixed as the national threshold, and no polluting beyond these levels should be allowed. Any economic activity that brings about a reduced quality of life should be seen as detrimental to the national development effort as it makes our citizenry poor in health and increases the national health bill.

Sir, I think the tank system of this country should be revamped. The present trend to have irrigation works dependent on large reservoirs with long delivery channels costs too much in terms of maintenance, energy and predictability. I personally feel that no large dam should be commissioned until the catchment area is completely under forest cover.

With regard to the methods of paddy cultivation, I feel that emphasis should be given to the traditional methods. All technological development efforts must begin from this paradigm. The present trend to import high energy demanding cultivation practices places the agriculture of the nation at the risk of energy supplies being interrupted ever so often.

Sir, we have been thinking of large-scale development projects, big land holdings and big estate holdings. I think that the emphasis should be the other way. The emphasis should be on the development of small or medium sized holdings to supply the crops in demand. Such a stance will create a greater number of job opportunities. Development efforts in agriculture should be directed at meeting these goals.

Then with regard to forestry, the Forest Department should move away from the planting of monocultures. The national forest policy should take all benefits from trees into consideration and not be focussed merely on timber production. Forest policy and planning should be co-ordinated with the land-use policy.

Livestock should be considered a biological energy resource as well as being a protein resource. The substitution of this biological energy for processes presently requiring imported oil energy or machinery should become a major area of concern in livestock development.

With these basic principles in mind, I think the Sri Lanka Freedom Party long, long ago, along with the previous Ministers of the United National Party, had been thinking of the Mahaweli for a long time, and ultimately a masterplan was envisaged where we were going to have 900,000 acres with 20 reservoirs to cover about 40 per cent of the country. But after this Government came into power they modified this masterplan in 1978, and the acreage came down to 320,000 acres of new land and they divided the area into systems—System A, the Northern Mahaweli Delta; System B, the Maduru Oya reservoir area; System C, the Rathkinda-Ulthiya area; and System D, Polonnaruwa, the existing area. I might say that System H was different. That started in 1976 or 1977, and it had to go on till 1981. I will take that later.

If you take System A you will find that no development has been done. System B—we know that the tank is ready and one part of the channel is being cut. In regard to the other part there is great difficulty over various ethnic problems. I will come to that later. System C—the Ulthiya dam is ready and the channels are being cut. That is what I am informed. System D—the Polonnaruwa, Minneriya, Parakrama Samudra area—there has not been any specific development.—(Interruption). System D? Well, he says the work has been started, but as I see it there has not been anything tangible there. Now, Sir, there we have got four dams. Out of the five he has knocked off one. I have been always asking him for the estimates and the revised costs. I hope he will give us the revised costs. The costs have escalated so much, Sir.

Take even Victoria. We have to remember that we are losing rime agricultural land. We are submerging the towns and villages, and we have reduced the dam height. We must consider the entire expenditure and find out whether the cost of what we are losing is going to be compensated for by the hydro power generated and when it is going to be generated.

I will take only one dam, Sir, Kotmale. I think Kotmale is going to cost us about Rs. 12,000 million approximately.

ගමිණී දිසානායක මහතා
(தி. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)
Less than that.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(தி. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
How much?

ගමිණී දිසානායක මහතා
(தி. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)
Rs. 8,000 million.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(தி. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That is what you have said. I will tell you how you have brought it down. The dam height was brought down from the original level. There were three turbines planned, and now you have brogught it down to two turbines. And you have still not got the money. If you had the money perhaps it may shoot up to that amount. So we want to know these details from the Hon. Minister, and I think he will give us the answer. What is the cost today? What is the power generation? I am asking only with regard to Kotmale, and I will deal only with Kotmale. What is the dam reduction? Is there enough water to provide the irrigation supply from Kotmale to Polgolla, Polgolla to Bowatenne, and from Bowatenne where you divert to the two areas, Kalawewa and Minneriya? What is the cost of electricity per kilowatt hour? This answer, Sir, is going to be a very importnat factor. That is to find out whether our hydro generation is over-expensive. Or I will put if this way. I do not want to be harsh on the Hon. Minister and say that it will be the most expensive hydro power organization. I would not say that. But I would like to find out from him what would be the hydro power costing from Kotmale vis-a-vis oil, disel, coal-fire, thermal power.

Now, this is a request that I want to make from him, and once it is done I am not going through the facts to see whether it is successful or not. But, Sir, once it is done have we got with us the technology that we need to get this project going and to maintain it? We know that The Britishers are doing the designing, and we also know that the Swedes are giving the money and doing the construction. But, I do not know how far our engineers are getting involved in this project. Once the British and the Swedes leave, this project will be taken over by our engineers and we must have engineers there who are competent enough to handle it. They should be trained to the maximum, so that they could carry on with the maintenance, and if there is any repair or damage, to face that challenge. Therefore, I hope the Hon. Minister will kindly—

ගමිණී දිසානායක මහතා
(தி. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

May I explain straightaway that this is a matter which should really be directed at the Ministry of Power and Energy. These reservoirs—

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(தி. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know.

ගමිණී දිසානායක මහතා
(தி. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

—will be handed over to the Ceylon Electricity Board after they are completed.

[ගෞරවයෙන් දිසානායක මහතා]

But, just to make a comment on the hon. Member's remarks, it is going to be quite a challenge, because we lack the skilled engineers necessary at the senior level for this purpose once these are over. The Ceylon Electricity Board and the Ministry of Power and Energy are already taking steps to gear themselves for this purpose.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

My suggestion is this, Sir. I knew the answer that we would give : "This is not my business, I am passing the baby over."

ගෞරවයෙන් දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

It is not a question of—

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

May I say with all due respect and earnestness, that that branch of Power and Energy must come back to you. I am telling you this in all sincerity. I am not using this for any political purpose. If not you might find the bureaucracy saying, "It is your business, not mine." That answer may come. So, I would like the Hon. Minister to consider whether he is going to take it over or whether he is going to give it away. From that point onwards he will have nothing to do with it. In engineering there are two schools of thought.

ගෞරවයෙන් දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I want to tell you that there is a development sub-committee of which we are an integrated member. We work together to maintain these institutions.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know that the sub-committees will work together. But the fact remains that the authority that he can wield goes out from him. How many sub-committees can you have? But when a problem arises there will be this sub-committee which will say, "This is not my business, it is yours". When the problem does not arise it will not be so. In this field of engineering you will find two views expressed in everything. Specially when it comes to a case of engineering there will always be two views expressed. Therefore, we must have a thorough professional discussion on this project that we are going to take over, and the decisions should be made by professionals. Sir, we Members of Parliament and perhaps Ministers are only laymen. We must remember that we are not specialists. Once we hand over projects of this nature it is the specialists who

must carry on from there. After that it has nothing to do with politics. Therefore, I think the Hon. Minister must give us a complete answer as to who will be in the decision-making body and I hope it is going to be professionals.

We have brought down the number of turbines to two turbines from three turbines, and the generation of power has come down to about 130 megawatts. So, we must find this out and we must do the down-stream work in a better manner, especially when it comes to a case of the Kotmale project, where the engineers are concerned.

Now, we knew from the beginning that there was a professional discussion, whether this accelerated scheme is going to be good or bad, and they were wondering whether the investment was heavy, whether the investment was only in one direction, whether we can sustain it, whether we have the wherewithal for the power lines that have to distribute this electricity that we are developing. I think problems have already started at Kotmale. I saw in the papers today that in Victoria the problem has started. You must remember that we have not yet obtained a single unit of electricity since we started seven years ago. Therefore, the Hon. Minister must give a clear reply on that matter. There should be an in-depth study of everything because the wastage component, foreign as well as local, to my mind is about 50 per cent. The Hon. Minister may not agree with me. If this organization was done by our own people like what we did in Polgolla perhaps you would have been able to reduce this amount by half or even slightly more.

ගෞරවයෙන් දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Polgolla was not done by the local people.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I can remember the Yugoslavs did it on a tender but the disigning was—

ගෞරවයෙන් දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Both the designing and the construction was done by expatriates.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know, but the fact remains that they never took away this quantum of money the way they are taking now.—

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

What do you mean ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

—in the form of salary. I am telling you. I know the quantum of money. I do not want to come out with that here. There is no time for all that.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

You better do that the whole day.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I think the cost is rather high if you compare the cost with Polgolla and up-date the costs making provision for inflation. You take the full cost of Polgolla, up-date according to inflation and the balance is the difference.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

You need not take Polgolla. You can take the cost of Laxapana 30 years ago.—(Interruption). Polgolla's cost 29 million dollars as at 1969 figures.—(Interruption). If you go to build Polgolla today it is going to cost us Rs. 2,500 million.—(Interruption). And you cannot reduce that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Up-date costs and find out whether our power generation or the benefits that we get out of Polgolla is equal to Kotmale. If there is a difference that is a wastage. Therefore, I would request the Hon. Minister to be less dependent on these foreign firms. We have to undertake this one day or the other. Consider the local contractors more than the foreign contractors and if the consultants are really necessary probably we might be able to have a good grouping in our country. You work out in that way. You might remember the NDK dam. It had been done by our own people—that diversion canal in Maduru Oya. One reason why all these engineers are leaving our country and going away is because they do not get a chance to work with organizations like the CECB. We have to get them in. Therefore, I hope the Hon. Minister will kindly look into that matter in depth and thereby help us out in the big foreign exchange which might get drained.

Coming to Maduru Oya, I would like to know from the Hon. Minister the present position with regard to the right bank as well as left bank.

In Maduru Oya we have spent about Rs. 2,000 million. We are having a tank, and it was only in 1982 His Excellency the President went and opened it. The water ran up to about half a mile or one mile and suddenly from there the water found its own level because no channels were dug beyond that. I do not blame him for that because I suppose that was the auspicious time, auspicious day and auspicious hour that should have been chosen. I suppose he did it that way. But the infrastructure in that has not been done. Here the infrastructure—the jungle clearing is done by the local contractors. The roads are done by the Mahaweli Development Authority. Community buildings, are put up by the Mahaweli Authority. The main canal system is done with the US aid. We know that because once in a way the Hon. Minister comes to Parliament and gets the money. The branch and tertiary canals are done by the Mahaweli Authority. But settlement is a problem. Has it been done ? There is a 'B' settlement and 'C' settlement in this area. The zones are there. I think the Hon. Minister will have to consider how to settle them and we would like to know the settlement programme that he is having. We know that settlement 'H' is completed. I will come to 'H' in a few moments. In 'H' the settlement is going on in the Galnar and the Rajangana area.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

'H' is over.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That is what I said. That is going on but it has not been completed because there are certain evacuees who have to come still to 'C' and 'H'. Already I think to 'C' you have taken over all the Teldeniya as well as the Kotmale evacuees. There are about four thousand people there and you are going to be faced with the Maduru Oya evacuees and the re-settlers. You can settle some of them in the old Bakamuna-Elahera area. That comes under system G. Now, in 1982 we commissioned the Maduru Oya. We were told that in Zone 1 we will get the first bushel of paddy in Maha 1984. Then we were also told that in Zone 2 it would be in Maha of 1985. I suppose it is in the right bank. Am I right, or is it in the left bank ?

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

It is the left bank.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

About the third zone we do not know what is happening. No one knows. The fourth, I suppose, is a dropout area. I do not know what you want to do with

[உள்ளே சென்ற பின்னர்]

it. How many families are you going to take there? Then we also would like to know when the subsidiary canals will come in. These are very important questions. We have now a tank and the people want the water. I think the Hon. Minister should give us a detailed account on that as well, as to why we cannot take it through Pimburaththawa. I think he must answer the question whether it is possible to irrigate the thousand acres of land in Pimburaththawa. We also like to know about the completion of the left bank. Some time ago Maduru Oya was to have three units of electricity. They were to be small generators of 2.5 megawatts. The other day when I raised this matter in this House they said it was not so. I would like to know what has happened to this scheme.

Earlier I spoke about the diversion of the right bank water. Now are the canals ready for this purpose? This dam is ready now and it may be that we will have to send the water to the sea if the canals are not ready. I think the delay was caused by the Guthrie Project that the Minister had in mind, whether to start it in that area or not. It took one full year to decide whether we are going to have the Guthrie Oil Palm Project there or not. Ultimately, who threatened us? The U.S. Government. They said that they cannot give aid to assist big foreign organisations and refused to give us aid, and therefore we changed our mind. One full year was lost because of that, and then we were in difficulty. We lost one year with water and everything else available to us because there was no decision made.

I also would like to know from the Hon. Minister the cost of the main canal and the secondary canals. The Americans are paid at a particular rate for a cubic metre, the Italians are paid for the same job at a particular rate, while the Sri Lankans are paid on a different rate. Let us have a uniform rate. Why are we paying the Americans more, the Italians less and the Sri Lankans much less than the Americans? This is where waste comes in.

பாடல்களின் உதவியைக் கேட்கும்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

They are different jobs.

உள்ளே சென்ற பின்னர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That may be.

பாடல்களின் உதவியைக் கேட்கும்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The terrain is different, the rocks are different and the formation is different.

உள்ளே சென்ற பின்னர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I agree with you. But have you get an evaluation? Are you giving the Americans a tougher job than what you are giving the Italians, or are the Italians given an easier job?

பாடல்களின் உதவியைக் கேட்கும்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That depends on where the canal is being built.

உள்ளே சென்ற பின்னர்
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I think the Hon. Minister must give us an indication. On the left bank we are going to spend Rs. 2,000 million on canals and another Rs. 2,000 million on secondary canals, making a total of Rs. 4,000 million. We are going to have about 40 thousand acres there. I did a rough calculation on the basis of the normal formula that you apply, and if *Maha* gives 75 bushels and *Yala* gives you 50 bushels and if you keep a profit of 50 rupees per bushel, the ultimate result would be that you get a profit of Rs. 6,000 per year. If you calculate at that figure an improve acre of paddy land is about a lakh of rupees, and here we are getting Rs. 6,000 as profit. Ultimately we are getting a return of six per cent. If that is going to be the profit, what is the loan interest that we have to pay for this entire project in that area? It is very important where we are concerned. He must give us an answer.

There is another matter which I want to ask him. It is from the right bank that you take water to the North. I quite appreciate the reasons why he has given that, because the costs and everything is taken into consideration. But he is taking now the waters of the right bank right up to Gal Oya to fall into the Gal Oya basin to get the south-eastern sector done up. But if he had gone to the NCP area I think he should let us know the cost benefit. Secondly, the soil structure of the NCP area, like Vavuniya, is very much better than the soil structure that we are taking on the other side, and it is a non-populated area. The infrastructure is there at the moment. We have the Malwathu Oya and the existing canal systems are there. Why did he make this change? I do not think it is on basis for ethnic reasons. I do not agree with it, but I think the Hon. Minister must let us know why these changes were made.

பாடல்களின் உதவியைக் கேட்கும்
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I will table the report.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා
(ශ්‍රී ල. ලක්ෂ්මන් ඉයාජකොඩි)
(Mr. Lakshman Jayakody)

With regard to settlements, Sir, yesterday I saw in the papers that the Planning Director of the Mahaweli and the Media Adviser have been sent on compulsory leave. The Additional General Manager of the CECB and other gentleman by the name of Harin Jayawerdana and one lady, a stenographer, have also been sent on compulsory leave. For what? Due to ethnic problems. What really happened? Why was Patty Pieris questioned? What was this famous map that they are supposed to have drawn? It is common knowledge. What is this? What was the reason? We would like to know, Sir, because this is going to create a massive problem. Already the problem has been created for the Hon. Minister. We should not create this type of difficulties for the Minister with regard to these boundaries. We have to have certain changes in these boundaries. There are no two words about it.

In those days, Sir, if you see the map of Sri Lanka and see how Ampara District was divided in Moneragala you find a straight line. Then above that you might find somewhere in Polonnaruwa a straight line. That was a real straight theodolite shot. You go up a mountain, keep the theodolite and then mark one shot there and demarcate it. That is not the way to do it. You have now divided into systems. Economic and geographic thinking must come in, not ethnic thinking. I think we are thinking too much on this ethnic basis. If you take away this ethnic thinking it will be very much better for this country and, I am sure, our friends from the North and other areas will realise the situation. But that part of propaganda is not being given up. You always think in ethnic terms. But do you know that we have now divided according to certain boundaries of the rivers that we have? He has divided into system-H, system-G and zones. Now let us think of Districts also accordingly. These are ideas that I am giving you. Even in the Southern areas the Uda Walawe basin, the Nilwala basin and the Kumbukganoya basin. All this can be discussed.

Sir, I am thankful to Mrs. Bandaranaike for making me the Deputy Minister of Defence because, I can remember, before the master plan was made we went right round this area. It was the policy of the Government then, Sir, that we had to look into the defence angle also. That is how I knew it. We walked right down to Kumbukganoya. We started from Kumana and we went upstream. Once we walked 25 miles. That is the way we acted then. That is how I know this. We were not quite happy about how this theodolite divisions were made. Therefore, I think the Hon. Minister must find why these people are going to Chedikulam and Yan Oya, why the upcountry Tamils have gone into other areas like Vavuniya, Mullaitivu, Trincomalee, Mannar and Batticaloa.

I am not going to believe a map of this nature. It says in Vavuniya there are 100,000 people. I do not think so. If you tot up the whole lot it is about 200,000 people and that is about 1/5th of the total Indian Tamil population in this country. So this is not truthful. In Vavuniya about 15,000 acres may have gone. In other areas a small acreage may have gone that way. I do not think this map is factual. But anyway the problem is there. Therefore, Sir, in this major settlement scheme the encroachment problem must be solved. The settlers must be selected from the best farmers, I do not think the selection of these landless people is correct. Select the best farmers and good agricultural farms. For landless people you have the VE system. You can sell certain parts to the poor people. You have to create employment in those areas. You cannot just settle landless people there. Therefore, let the Hon. Minister give an answer to that matter.

Finally, on the irrigation aspect I would like to know from the Hon. Minister how long he is going to take—now seven years have gone—to give us the benefits of this? I have seen the public investment report. From that, the original estimate was 140,000 acres till 1987. We have done only 57,000 acres where as we should have done another 80,000 acres. We have fallen short on that. And from the 320,000 acres which we originally started we will not be able to develop more than 240,000 acres. Therefore, if you consider the drop of three-fourths after ten years between 1977 and 1987, it will take forty years for you to complete this. At the rate we are going it will take forty years with the four projects because if you are to calculate, you divide the period drop by the short fall of the target and you multiply the target envisaged. Then you get the correct figure. Therefore, the Hon. Minister should give us a breakdown on that.

Now about the Swarnabhoomi deeds. Can you sell the land after you get the deed? Can you mortgage the land to get money, can you take loans from the bank? I do not know. I would like to have a copy of these deeds because none of us have seen these deeds. They are supposed to be very good, but I was told that it has no value at all and it is like the old annual permit that we used to get, beautifully decorated and distributed, that is all. Beyond that there is no value in it. I think you should let us know this for one reason. Because in all these blocked out—plans, Sir—I did the Jayanthipura lands in 1973—I found that the blocked out plan had a certain acreage and once you went and did a survey you found a lesser extent. Sometimes the acreage differs. What is in the annual permit is less than what you have or more than what you have. So I think he must look into this matter more carefully.

I would like to bring to the notice of the Hon. Minister another matter. Some time ago the Timber Corporation paid the wife of an ex-Member of

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]
Parliament Rs. 25,000. We were all surprised that Mrs. Vernon Jonklaas—not that we have anything against her—should have been paid Rs. 25,000 from the Timber Corporation. We checked up to find out why. It was because he had been in Parliament for a couple of years but had fallen short of the requisite period that would have entitled him to a pension and the Government thought something must be given and they pulled out the money from the Timber Corporation.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

May I reply to this straightaway because it involves a former Member of Parliament, Appointed or not. The widow of the late Mr. Vernon Jonklaas made an appeal through me to His Excellency the President to consider her, being the widow of the late Mr. Vernon Jonklaas, for a pension, because his period of service fall two or three days short of the requisite period of time. Normally those days the Appointed Members of Parliament were gazetted after Parliament was elected. So I took this matter up in the Cabinet and it was felt that the rules pertaining to the pensions could not be changed but that an ex gratia payment should be made. And I said we will not make it a burden on the Treasury, and asked the Cabinet would mind if I gave the money through Parliament from a corporation which is making profits. So that a very modest sum was agreed upon. Those are the circumstances.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි)
(Mr. Lakshman Jayakody)

I do not blame the Minister for paying the money, but I blame the Minister for this type of thing being done in the Timber Corporation because after paying out the money they played ducks and drakes. That is a different matter. This money should have been credited to Parliament and not paid to her by them. It is this House that should have given this money. That is my complaint. I do not blame you or the Cabinet for paying her. We do not grudge that payment to her. But, subsequently, Sir, after this money was taken out from the Timber Corporation and paid to her the officials there—I do not want to come out with names—there are UC Members who are drawing remuneration, the Cultivation Officers coming under the Agrarian Services are drawing remuneration; various things are happening. M.Ps' Co-ordinating Officer is drawing remuneration.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

From where ?

ප්‍ර. හ. 10.45

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි)
(Mr. Lakshman Jayakody)

From the Timber Corporation. Please consider this. There is a Legal Officer who got a promotion overnight. This type of thing will take place once you do something wrong. I know that the Hon. Minister's credentials are very good.

Look at the credit sales of timber. I do not want to come out with names, I do not want to do that. But when there is a fraud I would like to show it. I would like to give this to the Minister regarding Credit Sale of timber. The credit sale is for Rs. 282.52, but the value of the timber taken out is Rs. 8,780.80. Now what are you going to do to an officer who does that? Are you going to keep him? This type of thing will happen if something is not done at the proper time.

There is another matter, Sir, will the Hon. Minister give us an assurance that the workers in the Department of Machinery are going to be workers of the Lanka Machine Leases Limited? Last time he was kind enough to inform us that he will treat them well, that there will not be any retrenchment and he will give them work. I hope that the decision that has been taken at the discussion will be implemented by the Hon. Minister.

The Hon. Prime Minister, the Minister and even yesterday the Hon. Minister of Finance, all spoke of waste and corruption. Honesty is at a premium in this country. It will be a wonderful thing if you can get hold of an honest person.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. කාමිණී තිලානායක)
(Mr. Gamini Dissanayake)

You will have to go with a lantern !

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි)
(Mr. Lakshman Jayakody)

We have our own shortcomings. That is a different matter. When it come to your money you can do anything you like but now with other people's money !

Sir, I would like to submit a letter that I got from a poor peasant from Meegalewe—one W. L. M. Mudiyanse. He is an ordinary peasant; he writes to me and says : " මමලුව තරය පිළිබඳව—තාප්තික හා දුෂණය ; පෙන්වමක් " You must look into this. I know that the Hon. Minister has no time, but the employer should personally look into all this.

Another person writes to me, and says : " ඉඩම හා ඉඩම සංවර්ධනයට ජනාධිපති කොමිෂමක් " I was wondering what this ජනාධිපති කොමිෂමක් for ඉඩම හා ඉඩම සංවර්ධනයට. Ultimately I found out that he had something in depth.

“ උතුරු කැනෙහි පලාත්වල ඉඩම් ගැනීම සිංහලයින්ට තහනම් දු”

Then he says :

“ දුටු පලාතක් කරන්නට යනවා දු.”

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ලංකා පන්දා රාජ්‍යායුක්ත) (Mr. Anura Bandaranaike)
What is this ‘දු’ ‘දු’ ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලංකා පන්දා රාජ්‍යායුක්ත) (Mr. Lakshman Jayakody)

This is a fear that he has—an ordinary peasant ! You must answer these people because these are the people who carry rumours. It is worse than people who spread news from mouth to mouth. This type of thing goes on.

There is a person from Galnetiyawe—

“ සේරුවිල ආනයන අලුත්වීමට ගොවිජනපද ව්‍යාපාරයේ වැට්ට වතුර ගැනීමට ඇලක් කැපීම සඳහා කොන්ත්‍රාත් දී ඇත.”

This is the type of thing we get.

“ ඇල නොකපා දැනට මුදල් රු. 1,50,000 කට වඩා ලබාගෙන ඇත.”

Just see how canny they are !

“ මේ ගැන ත්‍රිකුණාමලය කවිවේදයෙන් විභාගයක්ද පැවැත්වේ.”

This shows the other side. This person wrote to me.

“ එම්. කේ. ජී. ඩී. ඇස්. ගුණවර්ධන, නො : 20, පරාක්‍රම මාවත, කන්තලේ.”

මේ අයට කිසි කරදරයක්, හිරිහැරයක් කරන්නට ඉඩ දෙන්න එපා. ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, සම්පූර්ණයෙන්ම ආරක්ෂාව සලසා දෙන්නටය කියා මේ මහත්මයා කියනවා. මෙන්න මෙතෙම දෙයක් වෙනවාය කියා. මේ ගැම එකක් ගැනම ඇමතිතුමා පරීක්ෂා කර බලන්න. එසේ බැලුවාම මෙහි ඇත්ත-කැත්ත වටහා ගන්නට පුළුවනි.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. ලංකා පන්දා රාජ්‍යායුක්ත) (Mr. Gamini Dissanayake)

Shall I tell you something straightway ? Every time we get a petition of this nature, we give it over to our Flying Squad and a very detailed investigative report is submitted on the basis of which action is taken. Very often we have even had to dismiss officers after the facts have been verified. In some cases, we have to go to court because we cannot take an arbitrary decision purely on the basis of an anonymous petition.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලංකා පන්දා රාජ්‍යායුක්ත) (Mr. Lakshman Jayakody)

I am very happy about this. I came across a newspaper item which says “UNP responsible for irrigation projects : JR.” This is reported in the Ceylon “Daily News” of 25th November, 1974 and at the time your present Deputy Minister was the UNP candidate for Kalawewa. This is what the article says :

“It is true that the Mahaweli Diversion project was started during the time of the late Mr. S. W. R. D. Bandaranaike. It is not necessary to hide that fact but it was implemented during the period of the late Mr. C. P. de Silva who was then Minister of Irrigation, said the leader of the UNP, Mr. J. R. Jayewardene when he addressed a by-election meeting at Rajangana in Kalawewa.”

I raise this matter up for one reason. Whatever we say in this House is reported by the Press or the mass media. Sometimes it is distorted to say that the SLFP did not do anything, did absolutely nothing for irrigation and the peasants of the country. That impression has been given. This must stop at one point or the other. When this feeling is there among the people, you cannot take away the food factor and the agricultural factor which is common to all. This feeling creates a division.

Let us fight on matters of policy and let us fight on matters of principle. You have one policy and we have another policy. Let us fight over those but once policy is implemented, let us tell the truth to the people. This is where we all fail. If the truth is made known to the people of the country, then the divisions at the village level will never be found.

I hope the country will realize the gravity of the Mahaweli scheme. I was happy to see the article written by the Hon. Minister—I must mention this again—and I hope that this aspirations will be rewarded. On this score, where land development is concerned, where agriculture is concerned and where the general quality of life is concerned, the SLFP is always with the people and shall always be with the people.

දයානන්ද වික්‍රමසිංහ මහතා (අකුරැස්ස)
(ශ්‍රී. ලංකා පන්දා රාජ්‍යායුක්ත) (Mr. Dayananda Wickremasinghe—Akuressa)

ගරු සභාපතිතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ කඩා කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන තමුත්තාත්සේට මම සතුහි වන්න වෙතවා. 1982 අගෝස්තු මාසයේ 21 වනදා, ගරු ශ්‍රීමත් ජනාධිපතිතුමාත්, ගරු අගමැතිතුමාත්, මහවැලි සංවර්ධන ඇමතිතුමාත් පැමිණ තිල්වලා ගහ යෝජනා ක්‍රමය ආරම්භ කිරීම සඳහා අප සමඟ මුල්ගල තබා දැනට ප්‍රංශ ඉංජිනේරු සමාගමක් මගින් එහි වැඩ කටයුතු කරගෙන යනවා. මෙම යෝජනා ක්‍රමය ගැන මතක් කරන කොට, අවුරුදු හතළිහකට වැඩි ඉතිහාසයක් එයට තිබුණත්, රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිට මේ ගැන කඩා කළත්, මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නට පුළුවන් වුණේ 1977 දී එක්සත් ජාතික පක්ෂයේ රජය බලයට පත් වීමෙන් පසුව, වර්තමාන ජනාධිපති ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ සූරකින් බව අප මේ අවස්ථාවේදී සත්තෝෂයෙන් ප්‍රකාශ කරන්න ඕන.

ගරු සභාපතිතුමනි, මෙම තිල්වලා ගහ යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු මාතර ප්‍රදේශයේ කිරිලකැලෙන් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩ ආරම්භ කිරීමත් සමගම අපේ දිස්ත්‍රික්කයේ ජීවත් වන අපරණ ජනතාව තුළ විශාල කුතුහලයක් ඇති වී තිබෙනවා. අද එතන රැකියා දීමේ ව්‍යාපාරය කොන්ත්‍රාත් අරගෙන තිබෙන්නේ එක්තරා මුස්ලිම් ජාතිකයෙක්ය, එම ස්ථානයේ කම්කරුවන් වශයෙන් රැකියා ලබා දීම සඳහා නොයෙක් ආකාරයෙන් අල්ලස් ගැනීමේ ව්‍යාපාරයක් ඔහු ආරම්භ කර තිබෙනවාය. මේ මුස්ලිම් ජාතිකයා තමන්ගේම ඥාතීන්ට ඒ කටයුත්ත පවරා තිබෙනවාය කියා අපට තොරතුරු ලැබී තිබෙනවා.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී. ලංකා පන්දා රාජ්‍යායුක්ත) (Mr. Gamini Dissanayake)

ඒ කැනුණා එක ලබා ගෙන තිබෙන්නේ ඒ මුලික වැඩ කටයුත්ත හාරව කියා කරන ප්‍රංශ ඉංජිනේරු කොන්ත්‍රාත්කරුගෙන්, ආණ්ඩුවෙන් නොවෙයි.

වන සාරකෂණ දෙපාර්තමේන්තුවට අයත් විශාල කැලෑ රාශියක් මගේ ආසනය තුළ තිබෙනවා. විල්පිට කැලෑව තිබෙනවා. දෙදියගල කැලෑව තිබෙනවා. ඒවාගේම වැලිගේන කැලෑව තිබෙනවා. අද දෙපාර්තමේන්තුව තිබුණේ මැද මොකුත් නැහැ. නමුත්තාත්සේ ගිහින් බැලුවොත් පෙනෙයි. කැලෑව මැද හොඳ ක්‍රීකට මැවී එකක් ගහන්නට පුළුවන් තත්වයක් තිබෙන බව. යම් යම් උදවිය අතවසරයෙන් ගස් කපා තිබෙනවා. කැලෑව සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. මේ සම්බන්ධව මාරත දිසා අමාත්‍ය කාර්යාලයේදී අපි සාකච්ඡාවක් පැවැත්වුවා. වන සාරකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා මේ අපරාධයට ඉඩ දෙන්නේ මන්තිසාදයි ඇසුවා. ඒ අය කියා සිටියේ ඒ අයට අවශ්‍ය පමණ නිලධාරීන් නැති බවයි. ඒ අය කල ප්‍රකාශයේ හැටියට ලංකාවේ තිබෙන කැලෑ ප්‍රමාණය සඳහා සිටින මුරකරුවන් සංඛ්‍යාව සඳහා බලන විට පෙනී යන ආකාරයට කැලෑ අක්කර 25,000 කට පමණ එක මුරකරුවෙක් පමණයි ඉන්නේ. අපේ පළාත්වල මේ කැලෑ එළි කිරීමෙන් විශාල වශයෙන් දේශගුණික වෙනස්වීම් ඇති වී තිබෙනවා. වගින්ට මිනෑ කාලයේදී වගින්ගෙන නැහැ. එම නිසා මේ කැලෑ ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරී මණ්ඩලයට විශේෂ උපදෙස් දෙන හැටියට මම යෝජනා කරනවා.

ඒ වාගේම සමහර නිලධාරීන්ට ඉන්නට නිවාස නැහැ. ඒ පළාතේ සමහර නිලධාරීන් ඒ කැලෑ අසල ගෙවල්වල නවතිනවා. නැවතුණාම මොකක්ද සිදු වෙන්නේ. අර නිලධාරී මහත්වරුන් ඒ ගෙවල්වල නැවතුණාම ඒ ගෙවල්හිමියන්ට යටත්ව ජීවත් වෙන්නටයි සිදු වන්නේ. එමනිසා කැලෑ ආරක්ෂා කරන්න ඉන්න ඒ නිලධාරීන්ට නොමිලයේ නවාතැන් දී ඒ ගෙවල් හිමියන් ගිහින් ගොරෙත් කැලෑ කපා ලී විකිණීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. එම නිසා ඒ නිලධාරී මහත්වරුන්ට ඉන්නට නිවාස ලබාදන්නොත් මේ කැලෑ කපා විකුණන එක බොහෝ දුරට තවත්වා ගන්නට පුළුවනි. ඒ වාගේම මේ කැලෑ ආරක්ෂා කිරීම සඳහා කඩා පතින නමුදුවත් සකස් කරන්නට මිනෑ සමහර නිලධාරී මහත්වරුන්ට කැලෑවල ඇවිදින විට පිහි පාරවලට ලක්වන්නට සිදු වෙනවා. ඒ වාගේම ඒ අය පලවා හැරීම සඳහා තබන වෙඩි පහරවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. එමනිසා නමුත්තාත්සේගේ අමාත්‍යාංශයෙන් කඩා පතින නමුදුවත් ඇති කොට මෙවැනි අවස්ථාවලදී කැලෑ පරීක්ෂා කිරීමෙන් විශාල වශයෙන් අතවසරයෙන් දැව කපන අය අල්ලා ගන්නට පුළුවන් වෙනවා. ඒ වාගේම ඒ අයට අවශ්‍ය පුහුණුවත්, ආරක්ෂාවත් නමුත්තාත්සේ ලබා දෙනවා නම් මේ කැලෑ මීට වඩා ආරක්ෂා කර ගන්නට අපට පුළුවන්කමක් ඇති වෙනවා. අද කැලෑවක් කපා අහුවුණාම රුපියල් පන්සියයක් තැන්තම් දහක් දඩ ගනනවා. ඒ දඩ වික රාජසන්නක කරනවා. ඒ මිනිසා ජීව පස්සේ ගොර ඇවිදිත් ආයෙන් කැල්ට රු.ගලා කැල්පේ කපනවා. එමනිසා විශේෂයෙන් අපේ ප්‍රදේශවල තිබෙන කැලෑ ගොරෙත් කපන අයට මීට වඩා තද දඩුවම් ලබාදීම සඳහා නීතිමය වශයෙන් යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මිනෑ.

අවසාන වශයෙන්, මට මේ අවස්ථාව ලබා දීම ගැන ගරු ඇමතිතුමාටත්, ඒ වාගේම ගරු සහාපතිතුමාටත් ස්තූතීන් වෙමින්, නිල්වලා ගහ යෝජනා ක්‍රමය තුළින් මුළු මහත් රුහුණ සංවර්ධනය කිරීමට නමුත්තාත්සේගේ අනුබලය ලැබෙයි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගම්පහ)
 (ශ්‍රී.ල. ගණ. අ. පණ්ඩාරනායක — අභ්‍යුහ)
 (Mr. S. D. Bandaranayake - Gampaha)

ගරු සහාපතිතුමනි, මේ අමාත්‍යාංශය අද මේ රටේ කර ගෙන යන වැඩ කොටස පිළිබඳව අපි පලමුකොටම අපේ ප්‍රශංසාව දක්වන්නට මිනෑ. ගරු ඇමතිතුමාත්, නියෝජ්‍ය ඇමතිවරුන් දෙපොලත්, අමාත්‍යාංශයත්, එහි නිලධාරී මණ්ඩලයත්, නමුත්තාත්සේ යටතේ ඇති සංස්ථාවල සහාපතිවරුන් සහ ඒවායේ නිලධාරී මණ්ඩලයන් අද රට, ජාතිය, ආගම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ වැඩ කොටසක් කරගෙන යනවා. අවුරුදු දෙදහස් පන්සියයක් තිස්සේ, සිංහල රජ කාලයේදීවත් නොකල අන්දමේ විශාල වැඩ කොටසක් ශ්‍රේෂ්ඨ වැඩ කොටසක්, ගරු ඇමතිතුමා ඇතුළු මේ රජය තාක්ෂණික දැනුම පාවිච්චි කර අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කරගෙන යනවා. මම ඒ වචන පාවිච්චි කළේ නමුත්තාත්සේගේ අමාත්‍යාංශය මහජනතාවට ඒ තරම් කිට්ටුවන්න සම්බන්ධකමකින් මේ කටයුතු කරගෙන යන තිසයි.

වට මේස සාකච්ඡා රාශියක මුල් වටයේ සාකච්ඡා පෙරේද ගරු ජනාධිපතිතුමා ආරම්භ කලා, ලබන මාසයේ 10 වන දින පක්ෂ නායකයින් එය නවදුරටත් කර ගෙන යනවා. තුනුරුවන්ගේ සරණින් එම සාකච්ඡා

සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. නමුත්තාත්සේගේ අමාත්‍යාංශය මේ රටේ ජාතික සම්මතය ඇති කරන්නට පුළුවන් ප්‍රධානතම අමාත්‍යාංශයක් හැටියට සඳහන් කරන්නට පුළුවනි. අද මේ රටේ සිංහල ජනතාවගෙන් සියයට පනහකට පමණ බිම් අඟල්කට්ටේ ඉඩමක් කඩමක් නැහැ. සුදුදත් විසින් මේ රටට ගෙන ආ දකුණු ඉන්දියානු කම්කරුවන්—වනපුත් වශයෙන් ගෙන ආ දකුණු ඉන්දියානු කම්කරුවන්—බලහත්කාරයෙන් වගේ. කිට්ටුව කිට්ටුව ඇති ඉඩම්වල පදිංචි වී ක්‍රියා කරන අවදියක තමයි අපට පෙනෙන්නේ. ඉඩම් අඟල්කට්ටේ නැති සිංහල උදවිය සියයට පනහක් මේ රටේ ඉන්න බව. අපේ ගම්වල තිබෙන්නේ එහෙම තත්වයක්. මෙය විශාල ප්‍රශ්නයක්. අන්ත ඒ නිසා තමයි මම කියන්නේ, ලබන මාසයේ පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම රඳා පවත්නේ නමුත්තාත්සේගේ අමාත්‍යාංශය කටයුතු කරන පදනම අනුවයි කියා. එනම් ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අනුවයි. ජාතික සම්මතය අපේ රටේ ඇති වෙන්නේ ඒ පදනම අනුවයි.

නමුත්තාත්සේගේ මේ රජයත් අපක්ෂපාතව, දේශපාලන පක්ෂ හේදවලින් තොරව, කටයුතු කරන්න ලැස්ති වෙන්න මිනෑ. අද රට, ජාතිය, ආගම සම්පූර්ණයෙන්ම වැනසී ගෙන යන තත්වයට ඇවිත් තිබෙන්නේ පක්ෂ දේශපාලනය තිසයි. ඒ පක්ෂ දේශපාලනයෙන් තොරව, මේ රටේ දුගී දුප්පත් ජනතාවට ඉඩම් ලබා දෙන්නට නමුත්තාත්සේ ලැස්ති වෙනවා නම් ජාතික සම්මතය සාර්ථකයි. ලබන මාසයේ ඇතිවෙන සාකච්ඡාත් සාර්ථකයි.

ඒලඟට මම අන්තගලමය ව්‍යාපාරය ගැන මතක් කරන්න මිනෑ. කැලෑහී ගහෙන් වුවමනා කරන ජලය ප්‍රමාණය අන්තගලමයට ගෙන ඒමේ ඒ සැලැස්ම ගැන මම ගරු ඇමතිතුමා සමග සාකච්ඡා කර තිබෙනවා. 1984 දී හෝ 1985 දී අපට ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන් වුණොත් බොහොම හොඳයි. ඒ අන්තගලමය වැඩ පිළිවෙල මුතුරාජවෙල ව්‍යාපාරය සමගත් සම්බන්ධයි. එම නිසා මේ කාරණාව විශේෂයෙන්ම මා මතක් කරන්න මිනෑ. අපේ ගම්පහ දිසා ඇමතිතුමාත් මේ අවස්ථාවේ මෙහි සිටිනවා. මෙම කාරණය මම සංවර්ධන මණ්ඩලයටත් ඉදිරිපත් කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා අපි මේ ව්‍යාපාරය ආරම්භ කළොත් අපේ ප්‍රදේශවලට එයින් විශාල ප්‍රයෝජනයක් සැලසෙනවා.

ඒ වාගේම ගම්පහ ජන්ද කොට්ඨාශයේ කුඩා වැව් 21 ක් පමණ තිබෙනවා. නමුත්තාත්සේ ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙල අනුව ගම්පහ ආසනයේ විමර්ශන අයවැයෙන් රුපියල් පන් ලක්ෂයක් පමණ මේ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා, වාරිමාර්ග කටයුතු දියුණු කර ගැනීම සඳහා, අපට යොදවන්න පුළුවන්. ඒ වාගේම මේ කටයුතුවලදී වාරිමාර්ග ඉංජිනේරු මහත්වරුන්ගේ සහායත් අපට ලැබුණොත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මරුතොට, යාගොඩ, මාකිලන්ගමුව වතුර බස්නා ඇල ගැන මීට කලින් මම ගරු ඇමතිතුමාට මතක් කර තිබෙනවා. මෙම ව්‍යාපාරය ගැන දත් අවුරුදු විසි පහක් තිස්සේ සම්කෂණ කරනවා. ගවේෂණ කරනවා. ඒ සම්බන්ධයෙනුත් යම් වැඩ පිළිවෙලක් ආරම්භ කළොත් ඉතාමත් ප්‍රයෝජන වත් වෙන බව ගරු ඇමතිතුමාට මතක් කරන්න කැමතියි.

ඒ වගේම මා මතක් කරන්න මිනෑ, මේ අමාත්‍යාංශය අපේ රටේ ජනතාවට ඉතාමත් කිට්ටුවෙන් බලපාන අමාත්‍යාංශයක් බව. ඒ නිසාම අපේ ගම්වල ඉන්න ගොවිඋලලා, තරුණ ගොවිඋලලා, සෑම තැනකදීම මේ ප්‍රශ්න ගැන කතා කරනවා. සමාජයේ ඉන්න හැම දෙනෙක්ම මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ගවේෂණ කරනවා. පරීක්ෂණ කරනවා. මේ කටයුතු සම්බන්ධයෙන් තරුණ ගොවී මහත්වරුන් දෙපොලක් මට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාවේ සඳහන් කරුණු ස්වල්පයක් මම නමුත්තාත්සේට ඉදිරිපත් කරනවා.

Sir, among the hidden treasures in our country is the national hereditary knowledge, capability and dedication to work that is found among the youth of our country. Among them are Mr. M. H. Stanley Abeyratne and Mr. H. P. Nandasara of Yakkala. The latter was incarcerated with me in 1971. I am submitting a report from these two gentlemen on research done by them and Mr. Athula de Silva who helped me to translate this report into English on the

[ප. ස. බණිසාරනායක මහතා]

Importance of the reafforesting of the Mahaweli Zone to the Hon. Minister, this House and through this House to the people of this country.

The Importance of Reafforesting of the Mahaweli Zone.

There is no doubt that Mahaweli is the biggest development project that has been undertaken in the Dry Zone in Sri Lanka. Certain areas of forest had to be brought down for this scheme. This had to be done. In cutting down large areas of forests it is obvious that environmental changes take place. If we are to overcome such problems we have to protect existing forests as well as plant new forests. So that we are happy to submit these proposals to the Hon. Minister today.

Our motherland has a mountain range over 3,000 ft. in mid-country, and is blessed with two monsoons. We should have rains from the month of May to August from the South-West Monsoon in the Wet Zone and to the Hill Country, while from November to March from the North East Monsoon in the Dry Zone. September and October should bring scattered rain all over the Island. Geographically, although this should be so, during the last twenty years this weather pattern has been changing, judging from the rain charts in our country. There was one occasion when we had to obtain artificial rain in our country. This year also we have observed a severe fall in the water levels in the Castlereigh and Mausakelle Reservoirs. The diversion of Mahaweli was decided because Mahaweli begins from the mountains and provides a rainfall right through the year, and this vast quantity of water was unused and flowed into the ocean. In recent times as a result of the erosion in the hills the river beds have been filled up with debris and people are able to cross the river in wide places during certain seasons. Does this not indicate that the rainfall pattern in the Hill Country has been changed. Although we felt these changes from recent times, these changes have been in process for a fairly long period. In fact this process has commenced from 1840 when the British rulers imposed the Crown Lands Ordinance and from 1849 the Waste Lands Ordinance and the land was grabbed from the peasantry for a plantation economy. From that day the erosion of the Hill Country has started. The rich top soil of the Hill Country was washed down and filled the bottoms of the rivers which has brought about the present situation.

So that the Hon. Minister cannot be blamed for all these things that have taken place from the time of the commencement of the British period of this country.

The regular flooding of rivers is as a result of this. This is responsible for this process of change.

In pre-historical eras we find that the Western and Eastern flat lands got a lesser rainfall. From March to August for full six months this area had no rainfall. The reason for this was the mountain range in mid-country. This mountain range prevented the South West Monsoon rains which was the chief rainy season in Sri Lanka, from spreading to the flat lands in the North and East. This area got the rains only during the North East Monsoon, which gave a rainfall of 40-75 inches. In comparison to the Wet Zone it was not possible to cultivate the land right round the year. The maximum rainfall in the Dry Zone is the minimum rainfall in the Wet Zone. Due to the absence of hills in the dry Zone the moisture is not sufficiently saturated to bring about rain. Our people during the ancient times had to make use of the rain from December to February 3 months in the year to meet their entire requirements for the year. By what measures did they overcome this challenge? The construction of Wevas (small reservoirs) was the only solution. Therefore over two thousand large and small wevas were

constructed connected up with channels to form a network in the entire Dry Zone. The mistakes of the colonial rulers have destroyed a fair number of these wevas, whilst a number are filled with soil and gone into disuse.

Now, the Hon. Minister is resurating number of those wevas through his Deputy Minister as well as his heads of departments.

In the Mahaweli Development Scheme we have noted one important aspect and that is the construction of a network of reservoirs, which is a revival of our lost heritage.

The importance of Building on our past heritage.

The rivers and rivulets that begin from the mountains reach the 500 contour and flow through this contour to the lowlands in the Dry Zone. The Amban Ganga which flows parallel with the mountain range to the North crosses Angamedilla and joins up with the Mahaweli Ganga. The Mahaweli then passes the hill country, flows for about fifty miles to the North crossing a mountain range at Dastota, turns to the North East and flows down to the sea. This geographical aspect of a mountain range was intelligently used by the ancient Sinhala people in the construction of Wevas. This is noticeable in every large Weva in the country today. Such a mountain range is made use of in the construction of Kalawewa, from the Kala Oya.

—as our Hon. Deputy Minister quite rightly knows.

A mountain range has been made use of in the construction of Minneriya Weva, from the Kavudulla Oya. The upper section of the Weva the mountain range was always maintained as a forest reserve, which preserved the water level of the Weva and met the other needs of the Sinhala people. Because there are no mountain ranges in the North and East low land, the moisture which prevails in not sufficient to bring about rainfall. So that the ancient Sinhala people have found that all such mountain ranges must be grown with forest to maintain an equilibrium in our climate and rainfall of Sri Lanka. We are stressing these factors in order to bring this matter forcefully to the Hon. Minister and this Government. It is not that we cannot see what steps the Hon. Minister has already taken in this respect. A fair area has already been allocated as forest reserves in Maduru Oya. A further area in Wasgamuwa and a part of Somawathie has been named as reservations. We have come to the conclusion that the Hon. Minister is aware of these factors due to these reasons. We therefore plead to the Hon. Minister and this Government to grow and to maintain forests in all mountain ranges in our motherland.

The importance of the tree.

Science has shown that the universe has been built up in this environmental balance for the existence of mankind. Man is responsible for destroying this environmental balance in the universe. The danger of destroying this environmental balance was first acclaimed by Siyathal the Red Indian Leader of the first settlers in America to the Government of America. His declaration, although it was popular, was heartrending to the Nation. His historical declaration is found in the detailed records of the UNO on Environmental Authority today.

As long as a man is balanced healthily we say that the being is healthy. Immediately his constitution gets imbalanced he becomes sick. Likewise as long as there is an environmental balance the environment is pleasant and healthy. The environmental balance is the result of a long term process of evolution. Immediately this environmental balance is destroyed, man not only has to exist in this imbalance but has to go through resultant deep suffering. This environmental balance is safeguarded by trees and plant life.

The temperature in the environment rises due to the increase of carbon-dioxide in the atmosphere. The trees take in carbon-dioxide from the atmosphere and releases oxygen which living beings inhale. Absence of trees mean an increase of carbon-dioxide in the atmosphere.

According to geological scientists one third of the rain water which falls on the earth is absorbed into the soil and retained at a certain level. Man digs wells and makes use of this water. As a result of the wanton destruction of trees, water which is preserved in water belts, gets dried up.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order, please! How much longer will the hon. Member take?

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

Five minutes, Sir. —(Inte. sup on.) Yes. We have got to learn. Trees are evolved in the process of time and it takes generations for trees to grow. It takes thousands of years for those huge trees like palu, weera, and satin to grow in the country.

If rain water is to soak into the soil the earth has to be arable. When roots of trees spread all over the earth, earth becomes arable. When trees are cut the earth hardens. This results in the rain water flowing away without being absorbed by the earth. This process is called erosion.

Hon. Minister this is very important :

Under these circumstances if the water is pumped extensively by deep wells we have to understand what happens next. Gradually the water level goes down. When the water level was normal the earth which maintained its firmness can collapse when the water level goes down. In the process of the earth collapsing in this form if there is a storeyed building it can sink. The danger lies there. Developed industrial countries are faced with this danger today. Reports indicate that certain buildings in Poland have collapsed as a result of this. We have still not faced such calamities in our country, but such dangers are possible in the future.

We would like to bring to your notice the results of recent research done by a Professor in the University of Calcutta on the benefits of a tree. Professor T. S. Das Gupta has found out that a tree which is 50 years old brings about a benefit of more than fifteen lakhs of rupees to mankind. —

Dr. Das Gupta has found this out. I think the late Dr. S. A. Wickramasinghe, who was President of the Communist Party, at that time made a number of researches on this matter of erosion in Gal Oya and so on. I think the hon. Member knows that.

As we do not wish to make this too lengthy by quoting the entirety of his findings, we will make it brief by submitting these major points of his analysis. The values he has shown are the values that existed at the time of his research and not the values prevailing today.

A tree fifty years old which gives oxygen for the benefit of man can be artificially got for the following expenditure—Rs. 5,000 per year.

The cost of soil erosion measures in place of such a tree would be Rs. 10,000.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

In which year did he find it? In which year was this published?

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

Well, some years back Professor Das Gupta made this finding. Ten times more authority. Ten times more. Trees have values in India, in Calcutta.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order, please! There are about 50 other speakers.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

I will take only five minutes more, Sir. This is very valuable. I think you will understand that.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Oh, yes.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

The cost of neutralising the heat and controlling the humidity of such a tree artificially is Rs. 6,000.

Total 21,000 per year.

This is the total expenditure on these three major items for one year.

The importance of safeguarding the trees is amply demonstrated by these statistics as shown by Professor Das Gupta. So that when we cut just one tree fifty years old we are just want only throwing away Rs. 21,000.

When one enters the forest in the dry zone one comes across gigantic palu and weera trees with their branches outstretched. How does this occur? This happens as a result of chena cultivation being done unscientifically. So that the question of safeguarding the trees has to be taught to the chena cultivators by the Mahaveli Development Authority. The next threat is the illicit felling of trees. This is mostly done by business people.

In my opinion every Member of Parliament should be given charge of the forest or trees in his area and be made responsible to the House and to the country—(Interruption.) That is precisely why I am proposing that to you. So that every Member of Parliament will be responsible to the people, to the Government and to His Excellency the President. The Hon. Minister cannot do this singlehanded.—(Interruption.)

அங்கத்தினர்

(அங்கத்தினர் ஒருவர்)

(A Member)

You can make us the wardens !

சி. டி. வண்டாரநாயக்க

(திரு. எஸ். டி. வண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

Quite right. And make members responsible for every tree that is cut down in their electorates
(Interruption).

மாண்புமிகு

(தலைவர்)

(The Chairman)

Please do not interrupt him.

சி. டி. வண்டாரநாயக்க

(திரு. எஸ். டி. வண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

The next point is illicit felling. Sometimes they make use of innocent villagers as cat's paws. The Government has to take immediate steps to put an end to this. Government has to meet out deterrent punishment to these wrongdoers and if necessary bring legislation in Parliament for this purpose.

Next I come to the points we have to bear in mind in forestry. In recent times eucalyptus has been brought from abroad and made use of for forestry work in the hill country. What is the result of this? This tree absorbs so much of underground water that the threat of underground springs and springlets being completely dried up looms large. This is not what we say, but this is what the foreign specialists have told us, after their research in our country. So that it is necessary for us to grow plants that are suitable for the hill country. The reason for this is that there would not be sufficient water to divert the Mahaveli in the North if these underground springs are dried up.

At this juncture we have to consider the traditional trees that grow in the wet zone and the hill country. Keena, kihiri, walsappu, rathmal and sabukku are some of the varieties of traditional trees that grow in the hill country. Normally a tree in the wet zone grows up to a height of 115 feet. The tallest tree in such a forest is the hora tree. This tree stands taller than all other trees. Below this grows trees at another level. A third level of trees grow from the plants of the big trees. The ground is covered with creepers and bushes, the creepers twining round the trees. This protects the big trees from being uprooted by the winds. The leaves are oval shaped and pointed and help to avoid the moisture from the earth evaporating and in course of time are converted into layers of humus. Branches are twisted and spread out.

The nature of the trees in the dry zone forests are different. In the interior of this forest there are no plant levels. The plants from seeds of bushes and big

trees which are between 6 feet and 10 feet in height are found. Big trees are not more than 30 to 40 feet in height. All trees are of the same height. The tops of trees are wide and flat. The crowns of these trees touch each other. This prevents the sunlight from falling on the earth and also protects the trees from strong winds. As a result of the droughts continuing often for six months the growth of trees is very slow. Trees having narrow leaves and thick barks can withstand the climatic conditions.

In foresting new areas we would appreciate if the Hon. Minister would bear in mind the above-mentioned theory of the rhythm of universal natural factors pertaining to our country. The most suitable varieties for this purpose are palu, weera, ukkurumann, milla, halmilla, burutha and ebony. Valleys and wind gaps should be planted with thorny bushes. This prevents erosion. They also act as natural wind belts. From another aspect, this helps the peasants to find their firewood. The opinion of the peasant farmers is that the cultivation of Ipil-Ipil around paddy lands in the dry zone is beneficial. The birds eat the seeds of these plants and therefore the paddy is protected from the birds. This is endorsed by Dr. Kotagama in his research work which was recently published.

In general the forest in the dry zone does not produce valuable timber. Valuable trees are found in these forests here and there. The Trincomalee and Batticaloa Districts produce satin and flowered satin in abundance. Therefore it is advisable to cultivate satin and flowered satin methodically in these districts. In addition we can systematically develop further the planting of teak in these districts. However, it is important to bear in mind the maintaining of an environmental balance in foresting the dry zone. If there is any economic benefit it should be considered as a side benefit more than a direct profit.

These are my proposals :

- (1) All forestry work in the hill country should protect the underground springs, springlets and streams ;
- (2) All mountains and mountains ranges should be re-afforested ;
- (3) All reservations of reservoirs should be re-afforested ;
- (4) All illicit fellers of timber and those setting fire to patnas upcountry should be severely punished ;
- (5) Those who realise and are dedicated to protecting the forests should be appointed as forest officers, etc.;

- (6) They should be provided with adequate facilities for this purpose ;
- (7) The Mahaveli Authority and the Sri Lanka Environment Authority and other establishments of such nature should conduct an intensive campaign to educate the masses on reafforestation work ;
- (8) It is of paramount importance to select the correct species of trees in reafforesting work in keeping with the zones. Wherever possible the peasants should participate in the reafforesting work as indicated by the State. The temple, the school, voluntary organisations, different organisations at village level, etc. can help to carry this message to the masses.

With your permission, Sir, I shall be glad if a Sinhala copy of my speech can go into HANSARD as having been read. It is just a translation of my speech.

සභාපතිතුමා
(Chairman)
(The Chairman)

I do not think at the moment that can be compiled with. It can be tabled.*

කේ. ආනන්ද කුලරත්න මහතා (මුල්කිරිගල)
(திரு. கே. ஆனந்த குலரத்ன — முல்கிரிசல)
(Mr. K. Ananda Kularatne - Mulkirigala)

ගරු සභාපතිතුමා, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම පළමුවෙන්ම තමුත්තාත්සේට සතුකිවන්ත වෙතවා. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මේ රටේ ඉඩම් සම්පත, වන සම්පත හා ජල සම්පත ආරක්ෂා කරමින් මේ රටේ වර්තමාන ජනතාවගේ මෙන්ම අනාගත පරපුරේත් අභිවෘද්ධිය සඳහා එම සම්පත් සැලැස්මක් අනුව, ක්‍රමානුකූලව වැඩි දියුණු කිරීමේ හාරදුර වගකීමක් පැවරී ඇති අමාත්‍යාංශයකි.

මේ අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම අනුව මේ රටේ කෘෂිකාර්මික සංවර්ධනයක් මෙන්ම කෘෂිකර්මය පදනම් කොට ගත් කාර්මික සංවර්ධනයක්ද මේ අමාත්‍යාංශය මගින් ඇති වෙනවා ඇති. මේ රටේ මේ තරම් හාරදුර වගකීමක් පැවරී ඇති ගරු ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමතිතුමා තමන්ගේ රාජකාරී කටයුතු ඉතාමත් විශිෂ්ට අත්දැකීම් පසුගිය සමයේ ඉටු කර ඇති බව අපි කවුරුත් දන්නවා.

සාමාන්‍යයෙන් මේ රටේ ජනගහනයෙන් සියයට අසූවක් පමණ දෙනා ජීවත් වන්නේ ගම්බද, ගම්බද ප්‍රදේශවලට විශේෂයෙන්ම බලපාන ඉඩම් හිඟය, ජල ප්‍රශ්නය, ජල සම්පාදන ප්‍රශ්නය ආදී කරුණු ගැන මේ අමාත්‍යාංශය පසුගිය වකවානුවේදී සැහෙන වැඩ කටයුතු රාශියක් ඉටු කර තිබෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. අතිවිශාල මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අතිරේකව මේ රටේ විවිධ ප්‍රදේශවල ඉඩම් සංවර්ධනය කර, ඉඩම් අහිමි ගැනීම ජනතාවට ඉඩම් බෙදා දීමේ වැඩ පිළිවෙලක් මේ අමාත්‍යාංශය යටතේ කරගෙන යනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම වෙහෙර ව්‍යාපාරය යටතේත්, මොණරාගල මුතුකණ්ණිය ව්‍යාපාරය යටතේත්, පුත්තලමේ ඉතිහිමිය ව්‍යාපාරය යටතේත් විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. අප ප්‍රදේශවල ඉඩම් අහිමි ගොවි ජනතාවට මේ සා විශාල ව්‍යාපාර මගින් මේ අමාත්‍යාංශය යටතේ විශාල සහනයක් සිදු කර තිබෙනවා.

* ප්‍රස්තකාලයේ තබා ඇත.
தான் கையாற்றித் தராத தகவல்கள் இல்லை என
Placed in the Library.

පසුගිය අවුරුදු දහයක පමණ කාලයක පටන් අක්‍රියකාරීව පැවති රජයේ ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිය ගරු ඇමතිතුමා යටතේ විශිෂ්ට අත්දැකීම් සංවිධානය වීම ඇත්ත වශයෙන්ම ප්‍රීතියට කරුණකි. 1979 වන විට මේ රටේ අතවසරයෙන් අල්ලාගෙන තිබුණු අක්කර දස ලක්ෂයක් පමණ ඉඩම් සම්බන්ධයෙන්, එකිනෙක වශයෙන් පුළුල් පරීක්ෂණයක් කර ඉතාම සාධාරණ හේතූන් මත ඒවා ඉඩම් තැනී අයට බලපත්‍ර පිට ලබා දී තිබෙනවා. එමෙන්ම කුට අත්දැකීම් රජයේ ඉඩම් අල්ලාගෙන සිටි අය ගැන කටයුතු කර ඒ ඉඩම්වලින් ඔවුන් ඉවත් කිරීමට මේ අමාත්‍යාංශය ක්‍රියා කර තිබෙන බව අපට දනගන්නට ලැබී තිබෙනවා.

මේ රටේ වර්තමාන පරම්පරාවට මෙන්ම අනාගත පරම්පරාවටත් අයිති රජයේ ඉඩම් කොල්ල කෑම වැළැක්වීමට අදාළ නීති රීති සම්මත කර ඒවා හැකි පමණ ක්‍රියාත්මක කිරීමට ඇමතිතුමා වෙර දරා තිබෙනවා. ලංකාවේ කුමන ප්‍රදේශයක හෝ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම පිළිබඳව තදින් ක්‍රියා කරන ලෙසත් රට ඇතුළත මෙන්ම පිටතත් ඇති විවිධ සංවිධාන මගින් මේ රටේ සමහර ප්‍රදේශවල රජයේ ඉඩම් කොල්ලකෑම් ආදිය පිළිබඳව මැනවින් පරීක්ෂා කර බලා තිබී ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සාධාරණ හේතූන් තිසා ඉඩම් හිඟයෙන් පෙළෙන ජනතාවගේ ඉල්ලීම් ගැනත් අවධාරණයෙන් සලකා බලන ලෙස මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

පු. හා. 11.45

මේ රටේ ජනතාව අතර පවතින ඉඩම් හිඟය මහගරවාලීම සඳහා— විශේෂයෙන්ම පදිංචිය සඳහා ජනතාවට ඉඩම් නොමැති අවස්ථාවල—ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඉඩම් රාශියක් රජයට අත්පත් කර ගත්තා. ඇතැම් අවස්ථාවල එසේ පවරා ගනු ලැබූ ඉඩම් මහජනතාවට බෙදා හැරීමට වෙනත් කටයුතුවලට යොදවන බවත් පෙන්නුම් කර දෙන්නට මම කැමතියි. උදාහරණයක් වශයෙන් එක කාරණයක් පෙන්වා දෙන්නම්. මගේ ආසනයේ ඉඩමක් ගම් පුළුල් කිරීම යටතේ බෙදා දීම සඳහා රජයට අත්පත් කර ගත්තා. නමුත් එයින් කොටසක කෘෂිකර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කර තිබුණි. ඒ ඉඩම්වලට මුදල් ගෙවීම කරන්නේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ යටතේයි. නමුත් ඒ මගින් ඉඩම් තැනී ජනතාවට ඉඩම් ලබා දීමක් සිදු වන්නේ කැනෑ ඒ තිසා මේ ගැන පරීක්ෂා කර බලා යම් ඉඩමක් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ගම් පුළුල් කිරීම සඳහා අත්පත් කරගෙන තිබෙනවා නම් එය ගම් පුළුල් කිරීම සඳහා හැර ගරු ඇමතිතුමාගේ අවසරයක් නොමැතිව වෙනත් කටයුත්තකට නොයෙදවීමට වගබලා ගන්නා ලෙස අදාළ දෙපාර්තමේන්තුවලට සහ දිසාපතිවරුන්ට උපදෙස් දෙන ලෙස මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

දැනට මේ රටේ දශ ලක්ෂයක් පමණ දෙනා බලපත්‍ර ඇතිව රජයේ ඉඩම් ගුණකි විඳිනවා. ඒ ඉඩම් ඔවුන්ට ස්ථිරව පවරා දී මුදල් ලබා දීම සඳහා ගරු ඇමතිතුමා විසින් දියත් කරන ලද ස්වර්ණගුම් ව්‍යාපාරය ඉතාම කාලෝචිත දුරදර්ශී ව්‍යාපාරයක් බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ අනුව දැනට සිත්කන්කර මුදල් ලක්ෂයක් පමණ සුදානම් කර තිබෙන බව මට දැනගන්නට ලැබුණි. ඒ ඉඩම් සිත්කන්කර මුදල් මගින් පවරා දීමෙන් මේ රටේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ගොවි ජනතාවට තමන්ට ස්ථිර වශයෙන් ඉඩමක අයිතිය කියා පෑමටත් ඒ මගින් සාමාජික හා මානසික වශයෙන් විශාල සහනයක් ලැබීමටත් හැකි වී තිබෙනවා.

මුල්කිරිගල ආසනයේ මුරුතවෙල යෝජනා ක්‍රමය ගැන තමුත්තාත්සේ දන්නවා. මේ මුරුතවෙල යෝජනා ක්‍රමය යටතේ 1969 දී ඉදි කරන ලද විශාල වැවට යට වූණු ඉඩම් සඳහා තවමත් වන්දි ගෙවා නැහැ. දැනට අවුරුදු 15 ක් පමණ ගත වී තිබෙනවා. ඒ ඉඩම් අයිතීන් සිටි ඒ ප්‍රදේශයේ දුප්පත් ගොවීන් තමන්ට ලැබිය යුතු වන්දි මුදල් ලබා දෙන ලෙස පසුගිය කාලයේ සිට මන්ත්‍රීවරුන්ටත් අදාළ නිලධාරීන්ටත් නිතර නිතර කරද කර තිබෙනවා. මා හිතන විටියට අද කාලයේ හැටියට ඉතාම සුළු මුදලක් තමයි. ඇස්තමේන්තු කර තිබෙන්නේ, මුරුතවෙල ව්‍යාපාරය යටතේ එසේ අත්පත් කර ගත් ඉඩම් සඳහා ගොවීන්ට වන්දි ගෙවීමට ඇස්තමේන්තු කර තිබෙන්නේ රු. 4,81,118.50 ක් පමණයි. ඉදිරි අවුරුද්දේදීත් ඒ මුදල ඔවුන්ට ලබා දීමට ඔබතුමාගේ අමාත්‍යාංශය මගින් කටයුතු කරනවා ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

ගොවීන්ට මෙම ව්‍යාපාරයෙන් නියම එළ ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථාවක් තැනීම ගොස් තිබෙනවා. පසුගිය අතුරු මැතිවරණය පැවැති කාලයේ මුල්කිරිගල ආසනයේ ජන්ද ව්‍යාපාරයේ යෙදී සිටි ගරු ඇමතිතුමාත් එතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාත් මෙම ප්‍රදේශයට ගියා. ඒ අවස්ථාවේ එහි ගොවීන්ගේ එකම ඉල්ලීම වූයේ යළි මහ දෙක වැඩ කර ගැනීමට සාධාරණ

[කේ. ආනන්ද ඔහුගේ මහතා]

කුමයක් මත ඒ ජලාශයෙන් වතුර ලබා දෙන්නා කියන එකයි. එහි අසාධාරණ වතුර බෙදීමක් සිදු වෙතවා. ඒ නිසා එහි වතුර බෙදා දීම කුමානුකූලව කරන මෙන් වාර්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ කළොත් මුද්‍රානවේල ජලාශය යටතේ ඇති ගෝනදෙනිය ප්‍රදේශයේ සාය 1 හා සාය 2 ප්‍රදේශ යල මහ දෙක වැඩ කර ගැනීමට එහි ගොවීන්ට පුළුවන් වෙතවා.

මුල්කීර්ගල ආසනයේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ඉඩම් කුමානුකූලව බෙදා දීමට හැකි විශේෂයෙන්ම ඒ ඉඩම් සම්බන්ධයෙන් තිබෙන ආරවුල් නිරවුල් කර ගැනීම සඳහා උප දිසාපති කාර්යාල ගොඩනැගිල්ලේ පසුගිය දිනක මම ඉඩම් නිලධාරී කාර්යාලයක් විවෘත කලා. නමුත් මේ ඉඩම් ආරවුල් නිරවුල් කර ගැනීම සඳහා අපට බලපාන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ මිණිතේදොරු මහත්වරුන්ගේ හිඟයයි. මිණිම කටයුතු කිරීම සඳහා මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයටම සිටින්නේ එකම එක රජයේ මිණිතේදොරුවෙක් පමණයි. ඒ නිසා සමහර විට මිණිම කටයුත්තක් කර ගැනීමට මාස ගණන් තිබෙන ඉඩම් ආරවුල් නිරවුල් කර ගැනීමට ගත වර්ෂයක් කල් බලා සිටින්න සිදු වෙයි. ඒ නිසා මුල්කීර්ගල ආසනයේ බිම් බදු දීමටත්, ඉඩම් ආරවුල් නිරවුල් කර ගැනීමටත් මිණිතේදොරු මහත්මයාණන් ලබා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

මුල්කීර්ගල ආසනයේ තෙන්න ආදී කැලෑ ඇති කර තිබෙනවා. ජාවාරම්කරුවන් නොයෙකුත් ව්‍යාපාරිකයන් සමග එකතු වෙලා රජයේ නිලධාරීන්ද සම්බන්ධ කරගෙන මෙම කැලෑ විනාශ කරන බව මට දැනගන්නට තිබෙනවා. මෙම කැලෑ ආරක්ෂා කර ගැනීම සඳහා දැනට එකම මුරකරුවෙක්වත් මෙම ප්‍රදේශවලට පත් කර නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර මුරකරුවන් පත් කරන්න කියා මම ඉල්ලා සිටිනවා.

මම වැඩි දුර කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔබතුමාගේ මහවැලි අමාත්‍යාංශය යටතේ කෙරෙන යෝධ ව්‍යාපාර මත හා මේ අමාත්‍යාංශය යටතේ තිබෙන අතිකුත් සංස්ථාවලින් කෙරෙන වැඩකටයුතු මත, රටේ අනාගතය රැඳී තිබෙනවා. ඒ නිසා මේ රටේ අනාගතය භාරව සිටින්නේ නමුත්තාත්සේය යන හැසීම ගැම අවස්ථාවකම අප තුළ තිබෙනවා. ඒ තරම් විශාල වගකීමක් නමුත්තාත්සේය භාරගෙන තිබෙනවා. මේ වැඩකටයුතු අනාගතයේදීත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ඔබතුමාටත්, ඔබතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාටත් යෝජනා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(ශ්‍රී ලංකා - ඉන්දියානු සහයෝගීතා - කොත්මලේ)
(Mr. Ananda Dassanayake Kotmale)

ගරු සභාපතිතුමනි, අපට ලැබී තිබෙන්නේ ඉතාමත්ම සුළු කාලයක් නිසා මම මගේ ප්‍රදේශයේ කොත්මලේ ව්‍යාපාරය ගැන පමණක් කතා කිරීමට නිතරම ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙතවා. මේ කොත්මලේ ව්‍යාපාරය යටතේ ඇමතිතුමාගේ හා නිලධාරීන්ගේ උත්සාහය මත සෑහෙන වැඩ කොටසක් කෙරී තිබෙනවා. මම පසුගිය සතියේ කොත්මලේ ව්‍යාපාරයේ බැමිමේ වැඩ පරීක්ෂා කර බැලුවා. එහි වැඩවලින් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් කෙරී තිබෙනවා. ඒ වගේම "ටනල්" එකේ වැඩත් සෑහෙන දුරට අවසන් කර තිබෙනවා. එහි තව කීරීමට තිබෙන්නේ සීමෙන්ති බදුමයක් දැමීම වැනි සුළු කොටසක් බව මට දැනගන්නට ලැබුණි. ඒ අනුව, මම සිතනවා තව අවුරුද්දකින් හෝ දෙකකින් මේ කොත්මලේ ව්‍යාපාරයෙන් අපට ප්‍රයෝජන ලබාගන්නට පුළුවන් වෙයි කියා. ඒ සම්බන්ධයෙන් ගරු ඇමතිතුමා ගන්නා උත්සාහයට මම මේ අවස්ථාවේදී අපේ සතුටු පිරිනමනවා.

තවත් ප්‍රශ්න කිහිපයක් මට තිබෙනවා. ඒවාට අදාළ ලිපි ලේඛන සියල්ලක්ම මා ලඟ තිබෙනවා. ඒ සියල්ලකටම ඇමතිතුමාගෙන් පිලිතුරු ලබාගන්නට පුළුවන් වෙයි කියා මම සිතනවා.

ඒ ප්‍රශ්න සම්බන්ධ ලිපිලේඛන මා ලඟ තිබෙනවා. ගරු ඇමතිතුමාගෙන් ලිපිලේඛන ලැබුණාම ඒවා කරගන්නට පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු වෙතවා. ගරු ඇමතිතුමා ඒ ගැන සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් දෙන්නවාය කිව්වා. එම සාකච්ඡාව නොදුන් නිසා ඒ ලිපිලේඛන මා ලඟ තවමත් තිබෙනවා.

මේ ඉඩම් ප්‍රශ්නය විසඳන්නට කොත්මලේටම ගොස් සාකච්ඡා පවත්වන්නටයි මිනි. කළේ, අපේ ගරු ඇමතිතුමා මේ ගැන නොදන්නවා නොවෙයි. මේ ප්‍රශ්නය ගැන කීප වතාවක්ම සාකච්ඡා කර තිබෙනවා.

ඉඩම් රජයට පවරාගෙන වන්දි දී තිබෙනවා. ලැබී තිබෙන වන්දි ප්‍රමාණය ගැන බලන විට සමහරෙකුට හොඳටම වන්දි ලැබී තිබෙන බව පෙනෙනවා. නමුත් සමහර දෙනෙකුට ඒ විධියට ලැබී නැහැ. කුමන දේශයක් තිසාදයි මම දන්නේ නැහැ. මම මීට ඉස්සෙල්ලක් කී පරිදි නැවත පරීක්ෂණයක් කරන්න වේවා කියන එකයි මගේ හැසීම. මම එය ඉල්ලීමක් ගැටියට ගරු ඇමතිතුමා වෙත ඉදිරිපත් කරනවා.

අනෙක් කාරණය, මේ වන්දි ගෙවනු ලැබූ අය රජයේ වගකීමක් ඇතිව අමාත්‍යාංශයෙන් කොන්ගේ ඉඩම් දී නැවත එහි පදිංචි කරන්න මිනි. එහෙම නුතොත් වන්දිවලින් තමයි ඔවුන් ජීවත් වන්නේ. එතකොට මේ අයට ඔවුන්ට තමන් සිටි ගෙයක් නැහැ; ඉඩමක් නැහැ; කුඹුරක් නැහැ; රක්ෂාවක් නැහැ. වන්දි මුදල් වියදම් කර අවසන් වන තුරු ඉඩම් කැල්ල ලැබෙන්නේ නැහැ. මෙයින් සෑහෙන පිරිසකට අපි වැඩපිළිවෙල සකස් කර දී තිබෙනවා. නමුත් තවත් පිරිසක් ඉන්නවා. මොරපේ, වාස්සල, කොටගෙට්ටිය දකුණු කොටස මෙහි ඉඩම් අයිති අයට ඒ ඉඩම් තැනී වී තිබෙනවා. අපේ මහනුවර දිස්ත්‍රික් ඇමතිතුමා ඒ ගැන දන්නවා. ඒ අයත් අවදානම් තත්ත්වයකයි ඉන්නේ. ගත බැඳීම නිසා ඒ ප්‍රදේශයේ—කොටගෙට්ටිය ප්‍රදේශයේ—ජනතාව ඒ ස්ථානයෙන් ඉවත් කරන්නටත් අවස්ථාවක් එන්නට පුළුවන් බව ගරු ඇමතිතුමාට මතක් කරන්නට කැමතියි. කොටගෙට්ටිය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නය ගැන මහනුවර දිස්ත්‍රික් ඇමතිතුමාත් මා සමඟ කියා තිබෙනවා. එයට හේතුව, ගත බැඳීමේ මට්ටමේ සිට අපි 1,500 ක් පමණ උඩින් තමයි කොටගෙට්ටිය කියන ගම තිබෙන්නේ. දුටුගැමුණු කුමාරයා කුඩා කාලයේ අවුරුදු 12 ක් පමණ මෙහි පදිංචිව සිටි බව කියනවා. අද ඒ පළාත් ගනානක තත්ත්වයෙන් නාය යනවා. මෙහි පාරක් කැපුවා. ඒ පාර සම්පූර්ණයෙන්ම කපා ගෙන ගියා. දැනට හැතපේම තුන් කාලක් තරම් ප්‍රමාණයක් 'අරන් සලීප්' කියන නාය යෑමක් සිදුවී කන්ද කඩාගෙන ඇවිත් දැන් පාර වැහිලයි තිබෙන්නේ. කෝටි තුන හතරක මුදල් වියදම් නොකරන්න ඒ පාර සුදුසු කරන්න ලැබෙන්නේ නැහැ. මේ පාර කැපූ ප්‍රදේශයට උඩින් තමයි කොටගෙට්ටිය තිබෙන්නේ. මම ගරු ඇමතිතුමාට මේ ප්‍රදේශය අලුතුවෙන් හඳුන්වා දෙනවා නොවෙයි. එතුමා ඒ ගැන දන්නවා. මා සමඟ මහජනයා අමතාප වන නිසා මේවා පැහැදිලි කරන්න මිනි. කොටගෙට්ටිය, මාඉප්පල ප්‍රදේශයකින් ඉතා ඉක්මණට ඉඩම් ලබා දී ඔවුන් ඒ ප්‍රදේශවලින් ඉවත් කරනවා නම් හොඳයි කියන එකයි මගේ හැසීම. මුළු ගමම ගිලා බැසීමක් හෝ කඩාගෙන ඒමක් වන්නට බැරි නැහැ. ඒ ප්‍රදේශය තුන් තුන්වල ඉරිතලලා තිබුණු ප්‍රදේශයක්. මහනුවර අපේ දිස්ත්‍රික් ඇමතිතුමාගේ අදහසත් ඒකයි.

ඊළඟට, පදිංචි කිරීම්, පසුගිය ආණ්ඩුවෙන් රජයට පවරා ගත් ඉඩම් කියෙන්නේ. ඒ ඉඩම් නමුත්තාත්සේය ඉල්ලනවා. මහවැලියට, මුළු රජයේම තම යන්නත් එක්ක මුළු ජාතියේම ජීවය ගැටියට සලකන මහවැලිය තඩත්තු කිරීමේ ක්‍රියාදාමය ගෙනයන්න නමුත්තාත්සේය ආණ්ඩුවක් දහලනවා. ඒ අතරේදී ඒ ආණ්ඩුවේම ඉන්න සමහර පිරිස් නමුත්තාත්සේයටවත් මට්ටන් ඒ ප්‍රදේශයෙන් ඉඩමක් ගන්නට ඉඩක් දෙන්නේ නැහැ. මෙය බොහෝම ගනානක ප්‍රශ්නයක්. මේ ගැන මම ගිය වතාවෙන් කීව්වා. ඒ ප්‍රදේශයේ සිටින වතු කම්කරුවන් සම්බන්ධව සලකනවා. අපේ ජනතාව මුළු රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර ඉඩකඩම් පරිත්‍යාග කර, තමන්ගේ රක්ෂා පරිත්‍යාග කර, කුඹුරු පරිත්‍යාග කර, ගෙවල් දෙරවල් පරිත්‍යාග කර සම්පූර්ණයෙන්ම තැනැස්ස පවා ආශ්‍රය කරන්නට බැරී විධියට සැම දෙයක්ම පරිත්‍යාග වශයෙන් දී ගේ දෙර, ගම, පළාත අතහැර දමා යනවා. ඒ වගේම අපේ සංස්කෘතිය වශයෙන් අපේ ප්‍රදේශයේ විහාර දේවාල ආදිය සම්පූර්ණයෙන්ම නැති වී යනවා. අපි ඒ සියල්ල ඉවසීමෙන්ම කරද්දීත්, අපි ඒ ප්‍රදේශයෙන් ඉඩමක් ගන්න ගියාම, ඒ ඉඩමේ කම්කරුවන් කිහිප දෙනෙක් ඉන්න නිසා ඒ ඉඩම දුන්නොත් ඒ කම්කරුවන්ට අනවරයක් සිදු විය හැකියි කියමින්, ඒ නිසා ඉඩම් දෙන්න බැහැ කියනවා. ඒ කම්කරුවන් රටක් නැති අය. නමුත් මා කියන්නේ නැහැ, ඒ අයට හානියක් කරන්න කියා. නමුත් ඒ අයත් මෙවැනි අවස්ථාවල යම්කිසි පරිත්‍යාගයක් කරන්නට බලන්න මිනි. අපි සුළු ජාතීන්ට සලකන්න කියනවා. නමුත් මහ ජාතියට සිදුවන ආපදාවකදී සුළු ජාතිය පිහිට වෙන්නේ තැන්තම් මහ ජාතියටත් ඒ අයට පිහිට වෙන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්නට මහා ජාතියට පුළුවන් වෙන්නේ නැහැ. අපි කරන්නේ බලහත්කාරකම් කරන ලෙස කරන ඉල්ලීමක් නොවෙයි. අපේ අහිමි වූ ඉඩම් වෙනුවට අපට ඒවා දෙන ලෙසයි අපි ඉල්ලන්නේ.

මේ සම්බන්ධව ගරු ඇමතිතුමා බොහෝම දෙවරක් සම්පන්නව කටයුතු කරන බව මම දන්නවා. එතුමාට නිබන්ධ බාධක බිඳගෙන යන්න පහසු ක්‍රමයක් තැනූ දැන් ඒ තරම් ගෞරවය තත්වයකට එය ලියාලා තිබෙනවා. එම නිසා මා විශේෂයෙන් රජයට කියා සිටින්නේ අතින් රජයේ ගරු ඇමතිවරුන් එතුමාට උදව් දෙන්න ඕනෑ බවයි. ගැමදෙනාම බලාපොරොත්තු වන්නේ මහවැලියේ කාමයෙන් තම තමන්ට නිබන්ධ සියළුම දුර්වලකම්, උපද්‍රව-සර්වෝපද්‍රව-සියල්ලක්ම නැති කරගෙන ජාතිය නගා සිටුවන්නයි ; ස්වයං-පෝෂිත කරන්නයි.

වික්ටෝරියා, රත්දෙනිගල සහ කොත්මලේ ආදී ප්‍රදේශවල තමන් සතුව තුබූ ඉඩම් පරිත්‍යාග කළ ජනතාව ගැන සලකන්නේ තැන්නේ ඇයි? ඒ ප්‍රදේශවල ජනතාවට දැන් ඉඩම් අක්කර දෙකෙන් ඒ අයට දැන් ජීවත් වෙන්න කරම් ආදායමක් ලබා ගන්නට බැහැ. එය පිළිගතයුතු සිද්ධාන්තයක්. මා මීට පෙර කීවා. ඒ අයට අතිම වූ ඉඩකඩම් ප්‍රමාණය සලකා රජය දුන් අක්කර දෙකට අමතරව තවත් කොතෙක් හරි කුඹුරු අක්කරයක් ලබා දෙන්නය කියා. ඒ අයට කුඹුරු ඉඩම් තැනූ ඒ ප්‍රදේශයේ අක්කර 675 ක් පමණ හොඳ කුඹුරු ඉඩම් තිබුණා. මේ යෝජනා ක්‍රමය යටතේ අපේ ගරු ඇමතිතුමාගේ කුඹුරුන් ගියා, අපේ මහනුවර දිසා ඇමතිතුමාගේ කුඹුරුන් ගියා, මගේ කුඹුරුන් ගියා. ඒ හැම එක්කෙනාටම පාඩු වුණා. අපටත් පාඩු වුණා.

සභාපතිතුමා
(தலைவர்)

(The Chairman)

Order, please! Now it is 12.02. How long will you take ?

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

Sir, I have to speak a few words in the afternoon also.

සභාපතිතුමා

(தலைவர்)

(The Chairman)

Order, please! The Sitting is suspended till 2 p.m.

රැස්වීම ඊට අනතුරුව නාවකාලිකව අත්හිටුවන ලදීන් අ. හා. 2.00 ට නැවත පවත්වන ලදී.

அனந்தாபுர, அமர்வு 17, 12, 2 மணிவரை இடை நிறுத்தப்பட்டிருக்கிறது. ஆரம்பமாகும்.

Sitting accordingly suspended till 2.00 p.m. and then resumed.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ගරු සභාපතිතුමනි, මා කථා කරගෙන ආවේ කොත්මලේ මිනිසුන්ට අතිම වූ ඉඩම් වෙනුවට ඉඩම් ලබා දීම සම්බන්ධවයි. මට ලැබුණු ලිපියක් මම කියවන්නම්.

මහවැලි ව්‍යාපාරය නිසා ඉඩම් අතිම වූ කොත්මලේ රජයේ සේවකයින්ගේ සංගමය

"ශ්‍රීධර".

කවුඩුපිටිය.

ගම්පල.

1982.03.28.

කොත්මලේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මගින් ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගරු ගාමිණී දිසානායක මැතිතුමා, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, 500 ව. බී. ජයා මාවත, කොළඹ 10.

ගරු ඇමතිතුමනි,

කොත්මලේ ව්‍යාපාරයට යටවන ඉඩම්වල පාරම්පරිකව පදිංචිව සිටි කොත්මලේ රජයේ සේවකයන්ට ඉඩම් ලබාගැනීම

1. කොත්මලේ ව්‍යාපාරයට යටවන ඉඩම්වල පාරම්පරිකව පදිංචිව සිටි රජයේ සේවකයන් සඳහා හොඳ දැනට නැතිත් නැත නාවකාලිකව පදිංචිව සිටින රජයේ සේවකයන් බොහෝ දෙනෙක් තමන්ගේ සේවාකාලයෙන් පසු තමන්ට මවරිය උරුමයෙන් අයිතිව තිබෙන කොත්මලේ ඉඩම් වල පදිංචිවීමට බලාපොරොත්තුවෙන් සිටියහ.

2. මවුත්තෙන් බොහෝ දෙනෙක් කොත්මලේ එම ඉඩම් ගැර වෙතත් බිම අඟලකවත් අයිතියක් නැති අයය.

3. කොත්මලේ ඉඩම් ගණන් ගන්නා අවස්ථාවලදී එහි පදිංචිව නොසිටීමේ හේතුවෙන් අපට රජය ඉඩම් ලබා නොදීම නිසා, අපි උත්තිරිතවත් නැති පිරිසක් බවට පත්ව සිටිමු.

4. රජයේ සේවයට ඇප කැප වී සිටි හා සිටින අපට පදිංචි වීමට සුදුසු සියළු පහසුකම් සහිත ඉඩම් ලබාදීමට ඉක්මක් එයවරක් ගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

5. අප සමීභියේ සාමාජිකයන්ගේ නාම ලේඛනයද මේ සමග ඉදිරිපත් කරමු.

මීට,

අත්සන් කළේ

එන්. එම්. කේ. බී. තවරත්න සභාපති

පිටපත.

1. මහනුවර දිස්ත්‍රික් අමාත්‍ය ගරු ඩබ්ලිව් පී. බී. දිසානායක මැතිතුමා- අපගේ ඉල්ලීම රජය මගින් ඉක්මනින් ඉටු කරවා දීම සඳහා"

ඊළඟට සාමාජික නම් ලැයිස්තුවක් දී තිබෙනවා. ඒ සාමාජික නාම ලේඛනයේ තිබෙන්නේ කොත්මලේ ඉඩම් අයිතිකාරයින්ගේ නම්. ඒ අය කොත්මලේ ප්‍රදේශයෙන් පිටව ගිහින් එක එක ප්‍රදේශවල රාජකාරිය කරන අයයි. ඒ කාලයේ එහි පදිංචියක් නැහැ කියා මවුන්ට ඉඩම් දෙන්න බැහැ කියා නාවකාලික තීරණයක් අරගෙන තිබෙනවා. පදිංචිව සිටි අයට පමණයි, ඉඩම් දීම සීමා වුණේ. ඒ නිසාම මම ගරු ඇමතිතුමා නැති නිසා ගරු නියෝජ්‍ය ඇමතිතුමාට කියනවා මේ කාරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නය කියා. ඒ නම් ලැයිස්තුව මෙසේයි:

1. යූ. ඩී. දිසානායක මයා, දෙසිය පාදයම දෙපාර්තමේන්තුව, මහනුවර.
2. එන්. එම්. කේ. බී. තවරත්න මයා, "ශ්‍රීධර", කවුඩුපිටිය, ගම්පොල.
3. ඩී. තවරත්න මයා, 52/11, රත්මලුකඩුව පාර, සිංහපිටිය, ගම්පොල.
4. ධර්මසූරිය දසනායක මයා, කැන්ටන් වත්ත, පොත්තවෙල, ගත්මන.
5. ජී. පී. ජායවරදේන මයා, පොලිස් පරීක්ෂක, පොලිසිය, කුරුමල.
6. එච්. එම්. විට්ටේද මයා, 100, කීර්තිද, හොඩියාදෙකිය, ගම්පොල.
7. ඩී. එම්. දිසානායක මයා, නුගපිටිය, උකුවෙල.
8. ඩී. එම්. පී. බී. දිසානායක මයා, 42, අත්තම් කීවාස යෝජනා ක්‍රමය, සුරියපාලුව, කඩවත.
9. එන්. එම්. බී. පී. තවරත්න මයා, 1/171, කලුවෙල, මාතලේ.
10. ඩී. ජී. හෙට්ටිපාර්ච්චි මයා, 5/33, ඇරුගොඩ, ගම්පොල.
11. ජී. එම්. ප්‍රේමතිලක මයා, මොනරාගල වත්ත, උලපතේ.
12. එස්. බී. අමරසිංහ මයා, 215/2, අඹගමුව පාර, ගම්පොල.
13. එච්. එම්. බටගල මයා, මාණ්ඩලික හෙදිය, රජයේ රෝහල, ගම්පොල.
14. සමරකෝන් හෙට්ටිපාර්ච්චි මයා, රහස් පොලිස් මූලස්ථානය, කොළඹ 01.
15. ඩබ්. බෝවිල මයා, හෙල්පිර්පහදුව, සපුරස්කන්ද, කැලණිය.
16. එන්. එම්. පී. ජේ. හින්මැණිකේ මයා, 100, කීර්තිද, හොඩියාදෙකිය, ගම්පොල.
17. ඩබ්. ඩී. ජේමිස් අපසුනාම මයා, කුඩාමය.
18. මේජර් මහින්ද දිසානායක මයා, සුදු හමුදා මූලස්ථානය, පනාගොඩ, හෝමාගම.
19. තිලවල මයා, 9 වාටුවුව, මහ රෝහල, මහනුවර.
20. ඩී. පී. බද්දේච්චාරණ මයා, 95, අම්බර්වාට පාර, සිංහපිටිය, ගම්පොල.

මම මේ කොටස කියවා ඉදිරිපත් කෙළේ මේ සම්බන්ධව මේ අයගෙන් ලොකු කරදරක් හැමදම කෙරෙන නිසයි. මේ ප්‍රශ්නය මතු කරන්නය කියා, දැන් මම ඒක රජයටත් ඒ වාගේම අමාත්‍යාංශයටත් ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නය විසඳන්නය කියා. ඇත්ත වශයෙන්ම මේ කොත්මලේ වැසියන්ට, ඒ අයගේ දුරදුරුවත්ම මේ කොත්මලේ ඉඩම්වල ගිහිකම ලැබෙනවා. මේ අය එක් එක් ප්‍රදේශවල රක්ෂාවට ගියා. සමහර දෙනෙක් කොළඹ රක්ෂාවට ගියා. එම නිසා ඒ කාලයේ ඒ ගොල්ලන් කොත්මලේ සිටියේ නැහැ. නමුත් අපි තීරණයක් කර තිබුණා 1979ට කලින් කොත්මලේ පදිංචි අයට පමණයි මේ ඉඩම් දෙන්නෙ කියා. මේක මම හිතනවා වික්ටෝරියාවෙන් තිබෙන්න ඇත කියා. රත්දෙනිගලටත් ඒ ප්‍රශ්නය තිබෙන්න ඇති. ඒ නිසා මම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා මේ අයට සහනයක් සලසා ගැනීම සඳහා වගාම විසඳුමක් සකස් කරන්නය කියා. මම ඒ කාලේ ඉඳලම කී එකක් නමයි. කොත්මලේ, වික්ටෝරියා වැනි ඇත ප්‍රදේශවල සිංහල බෞද්ධයන් හෝ මුස්ලිම්, උච්ච ජනතාව හෝ අරගෙන ගිහින් ඒ ප්‍රදේශවල එසේ තැන්නම් ඒ ව්‍යාපාරවල පදිංචි කරවීම ඉතාම ගෞරවය දෙසක් කියා. ඊට හේතුව මොකක්ද? මේ අවස්ථාවේදී සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

[ආනන්ද දසනායක මහතා]

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
සංඛ්‍යාත නිබන්ධය—1979

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව—සැලසුම් ක්‍රියාත්මක කිරීමේ
අමාත්‍යාංශය.”

රජයේ දැන ගැනීම සඳහායි. මම විශේෂයෙන් මේ සංඛ්‍යා ලේඛන—රජයේම
සංඛ්‍යා ලේඛන—ඉදිරිපත් කරන්න අදහස් කළේ. මේ අවස්ථාවේදී මම අදහස්
කරන්නේ අපට බලපාන නුවර-එළිය දිස්ත්‍රික්කයට අදාළ සංඛ්‍යා ලේඛන
ඉදිරිපත් කරන්නයි. මම කලින් සඳහන් කළ නිබන්ධයේ 41 වැනි පිටුවේ ඒ
සංඛ්‍යා ලේඛන මේ විධියට සඳහන් වෙතවා:

“දිස්ත්‍රික්ක හා ජාතිය අනුව ජනගහණයේ ප්‍රතිශත ව්‍යාප්තිය—1971
ජන සංගණනය

නුවර-එළිය.	
පහතරට සිංහල	7.4
උඩරට සිංහල	32.9
ලංකා දෙමළ	4.1
ඉන්දියානු දෙමළ	52.3
ලංකා මරණකල	1.6
ඉන්දියානු මරණකල	0.3
ලංසි හා යුරේසියානු	0.2
මැලේ	0.2
වෙනත්	1.0
සෑම ජාතීන්ම	100.0

මම ඉදිරිපත් කළේ 1971 නුවර-එළිය දිස්ත්‍රික්කයේ ඒ ඒ ජාතීන්ගේ
ජනගහණය පිළිබඳ ප්‍රතිශතයයි. තමුත් අද තත්ත්වය—ඊටත් වඩා
අනාගතයේදී ඇති වන තත්ත්වය—මොකක්ද කියා අපි කල්පනා කර බලන්න
ඕනෑ. රංඳෙහිගල යෝජනා ක්‍රමය, වික්ටෝරියා යෝජනා ක්‍රමය, කොන්මලේ
යෝජනා ක්‍රමය යන යෝජනා ක්‍රම තුන නිසාම තමන්ගේ ඉඩකඩම් අත්හැර
යන්න සිදු වන්නේ නුවර-එළිය දිස්ත්‍රික්කයට අයත් ජනතාවටයි. මෙය නුවර-
එළිය දිස්ත්‍රික්කයේ ජන අනුපාතය පිළිබඳ ඉදිරි අවදානමකට මුල් පිරීමක්
වෙතවා. මේ තත්ත්වය නිසා විශේෂයෙන් නුවර-එළිය දිස්ත්‍රික්කයේ සිංහල
ජනගහණය අඩු වෙතවා. මේ නිසා කොන්මලේ ප්‍රදේශයෙන් 30,000 කට වැඩි
ජනගහණයක් ගිහින් තිබෙතවා. රංඳෙහිගලින් 30,000 කට වැඩි ජනගහණ
යක් යන්න ඉන්නවා. වික්ටෝරියා යෝජනා ක්‍රමයට අදාළ ප්‍රදේශයෙන් 20,000
කට වැඩි ජනගහණයක් යන්න ඉන්නවා. සමහර විට මේ යෝජනා ක්‍රම තුන
නිසා 75,000 ක් තැන්තම් 80,000 ක් විතර වන ජනගහණයක් ඒ
ප්‍රදේශවලින්—නුවර-එළිය දිස්ත්‍රික්කයෙන්—අයින් වෙන්න පුළුවන්. එම නිසා
ඒ දිස්ත්‍රික්කයේ සිංහල ජනගහණය සියයට 15 ක් විතර වෙන්න පුළුවන්. එම
නිසා අපි කියන්නේ මේ ඉවත් කෙරෙන ජන කොට්ඨාශය සෑම ජාතියකටම
බෙදී යන ආකාරයෙන් සමාන අනුපාතයකට විය යුතුය කියායි. එහෙම
නොවුණොත් ඉදිරියේදී ලොකු ජාතික ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ
ගැන ගරු ඇමතිතුමාට පොද්ගලිකවත්, පොදුවේ මේ ගරු සභාවටත් මම
කරුණු දක්වා තිබෙතවා. රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය, එසේම
ක්‍රියාත්මක වුණොත් මේ ප්‍රශ්නය විසඳන්න සිදු වන්නේ අපට නොවෙයි, තව
අවුරුදු 10-15 කින් පසුව එන පරම්පරාවටයි. සමහර විට ලේ නැලෙන
විප්ලවයකින් ඒ ප්‍රශ්නයට විසඳුම් සොයන්නත් බැරි නෑ, ඒ කාලයේ එම
ප්‍රශ්නයට මුහුණ පාන අය. පසුගිය කාලයේ ඇති වුණේත් එක්තරා විධියකින්
ඒ වගේ සිද්ධියි. එහෙම වුණොත් ප්‍රශ්නයට මුහුණ දෙන්න වන
කරුමක්කාරයන් වෙන්නේ එම ප්‍රදේශයේ වාසය කරන මහා ජාතිය වන
සිංහල ජනතාවයි. එම නිසා ගරු ඇමතිතුමා පොද්ගලිකවත්, පොදුවේ මේ
අමාත්‍යාංශය සහ රජයත් මේ පිළිබඳව වගකීමක් ඇතිව කටයුතු කරන්න
ඕනෑ. ඇමතිතුමා පොද්ගලිකව කටයුතු කරන්න කැමති වන ආකාරයට
කටයුතු කරන්න ඉඩක් තැනී බවත් අපි දන්නවා. එහෙම ඉඩක් තැන්තම් ඒ
සඳහා ඉඩක් නොයා ගන්නේ අපි කටයුතු කරන්න ඕනෑ. මේක අනාගතයටත්
බලපාන ප්‍රශ්නයක් නිසා අපි තීවරව සූදානම්, ඇමතිතුමාට උදවු දෙන්න. ආර්.
ඒ. සේනානායක මැතිතුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයන් මේ ප්‍රශ්නය විසඳීම
සඳහා හුඟක් මහත්සි වුණා, ඒ කාලයේදී තමුත් විසඳන්න බැරි වුණා. තමුත්
දැන් මේ ප්‍රශ්නය අරගෙන තිබෙන්නේ බොහොම ලිහිල් විධියටයි. මම කලින්
පෙන්වා දුන් පරිදි ඒ ප්‍රශ්නය විසඳුණේ තැන්තම් ඉදිරියේදී මහා
කලබැගැනියක් ඇති වන්න පුළුවන්.

එම නිසා අපි ඉල්ලන්නේ මෙයයි: ඒ යෝජනා ක්‍රම සඳහා ඉඩම් අත්පත්
කර ගැනීම නිසා ඉඩම් අභිමත පිරිස ඒ ප්‍රදේශයෙන් පිට කරන්නේ නැතිව
ඒ අයට එම ප්‍රදේශය අවටින්ම ඉඩම් ලබා දෙන්න පුළුවන්. දැනට ඉවත්
කරන්න බලාපොරොත්තු වන පිරිසෙන් සියයට 20 ක් තැන්තම් 30 ක්
මහවැලි ඉඩම්වල පදිංචි කෙරෙව්වාට කමක් නැහැ. තමුත් සියයට 80 ක්
පමණ ඒ ප්‍රදේශයේම පදිංචි නොකළොත් අපි කොයි කාටත් අනාගතයේදී
ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිදුවී වෙතවා. ඒ ප්‍රශ්නයත් මහතරවා
ගෙන සංවර්ධනයට යොදවන රජයේ මුදලුත් ඉතිරි කර ගන්නට පුළුවනි. මා
යෝජනා කරන අන්දමට කටයුතු කළොත්.

මහවැලි ව්‍යාපාරය යටතේ හෝ වෙනත් ජනපද ව්‍යාපාරයක් යටතේ අද
පිටතින් ගෙනෙන එක පවුලක් පදිංචි කරවන්නට රු. 50,000 ක් හෝ 60,000
ක් පමණ රජයේ මුදල් වියදම් වෙතවාය කියා මා සිතනවා. ඒ අයගේ ගමක්
වියදම්, අත්පත් කර ගන්නා ගෙවල් දෙරවල්වලට ගෙවන වන්දි මුදල් සහ ඒ
අයට දෙන ඉඩකඩම්වල සංවර්ධනයට යොදවන ලද මුදල් මක්කොම
අරගෙන බැලුවොත් එක පවුලක් පදිංචි කරවීම සඳහා රජයට විශාල මුදලක්
දරන්නට සිදු වෙතවා. තමුත් ඒ මුදලින්—එක පවුලක් පදිංචි කරවන්නට යන
මුදලින්—ප්‍රදේශය ඇතුළත, එක් ස්ථානයකින් තවත් ස්ථානයකට රැගෙන
යන පවුල් 25ක් පමණ පදිංචි කරවන්නට පුළුවනි. මේ ප්‍රශ්නයේදී ඇත්ත
වශයෙන්ම අපි අනුගමනය කළයුතු ඉතාම ලෙගෙයි ක්‍රමය එයයි. රජය ඒකට
ආධාර දෙන්න ඕනෑ. රජයේ අතින් මැනී ඇමතිවරු, ඒකට ආධාර දෙන්න
ඕනෑ. මුදල් තැනී අවස්ථාවේදී මුදල් අමාරු අවස්ථාවේදී විශාල වශයෙන්
රජයේ මුදල් වියදම් කර පවුල් පදිංචි කරවනවා වාගේ නොවෙයි ඊට වඩා අඩු
වියදමකින් ප්‍රදේශය ඇතුළතම ඒ පවුල් පදිංචි කරවන්නට පුළුවන් නම් ඒක
තමුත්තාත්තේට විශාල ආධාරයක්. ඒ යෝජනාවෙන් අනාගතයේදී ඇති විය
ගැනී ජාතික ප්‍රශ්නයකුත් ඉබේම විසඳෙනවා. එමගින් ප්‍රදේශයේ ජනගහණය
අඩු වෙන්නේත් නැහැ, ගෞරවය තත්ත්වයකට. එමනිසා කවුරු විරුද්ධ
වුණත්, විරුද්ධ වෙන්න ඕනෑ එක්කෙනා විරුද්ධ වුණත්—

දිනේෂ ගුණවර්ධන මහතා
(ශ්‍රී ලං. නිලධාරී, ශ්‍රී ලංකා ජනරජය)
(Mr. Dinesh Gunawardene)
කවුද විරුද්ධ වෙන්නේ ?

අ. හා. 2.15

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී ලං. ඥාණික, ජනසායනික)
(Mr. Ananda Dassanayake)

අපේ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමා ඒකට විරුද්ධයි. මම ගිය
වාරයේදීත් ප්‍රසිද්ධියේම කීවා, ඒක. මට එතුමා විකක් හැප්පෙන්නත් වුණා.
තමුත් මේක ජාතික ප්‍රශ්නයක්. එක පුද්ගලයෙකුගේ අදහසක් ඉටු කර
ගන්නට අපට ඉඩ දෙන්නට බැහැ. එතුමා කියන විධියට රජයට ගත් වතු වල
ඉන්න කුලීකරුවකුට එහාට මෙහාට කරන්න බැහැ. අපි කියන්නේ ඒ අය
අස් කරන්නට නොවෙයි. “රොන්ස්ට්‍රයිල්ඩ්” වන්නේ ඉඩමක් පවරා ගන්නොත්
එතැන ඉන්න නැතැත්තා සමහර විට “බේවන්” වන්නේ පදිංචි කරවන්නට
පුළුවනි. ඒක එපමණ ප්‍රශ්නයක් නොවෙයි. ඒ වන්නේ වැඩට මිනිස්සු නැතිව
ඉන්නකොට අර මිනිසුන්ට “ට්‍රාන්ස්පර්” එකක් දෙන්නවා වාගෙයි මේක. ඒකටත්
විරුද්ධ නම් ඒක හරි තත්ත්වයක් නොවෙයි. ඒක හරියට කියනවා නම්
කබල්ලුවාගේ ගෙට ඉන්නවා ගිහින්, කබල්ලුවාට ඉන්නවා “උඹ පලයන්” ය
කියනවා වාගෙයි. ඒක කරන්නට බැහැ. මේ ප්‍රශ්නය ඉතාම සීරුවෙන් ඉතාම
වුවමනාවෙන් අපි නැවතත් ගරු ජනාධිපතිතුමාටත් කැමතව මණ්ලයටත්
ඉදිරිපත් කරනවා. අපි සුදානම් ඒ සම්බන්ධව අවශ්‍ය තොරතුරු සපයන්නට.
මේක ගෞරවන ප්‍රශ්නයක්.

ඒ සමගම, මා තවත් ඉල්ලීමක් කරනවා. තමුත්තාත්තේ මහාම
පත්තිකයන්ට ඉඩම් බෙදීමේ ක්‍රමයක් ඇති කළා. කොන්මලේ ජලාශය නිසා
ඉඩම් අභිම වූ කාටත් සාමාන්‍යයෙන් අක්කර පහ දහය පහළොව ආදී වශයෙන්
නිකුණා. අද ඒ උදවිය සතු ඉඩම් ප්‍රමාණය අක්කර දෙකකට සීමා වී
තිබෙතවා. අපේ ප්‍රදේශවල ඒ පවුල් ස්වාධීනවම ජීවත් වුණේ. ඒ උදවිය
යැපුණේ ආණ්ඩුවේ රජකමට කීරීමෙන් නොවෙයි. තමුත්තේ කුඹුර, කොළඹ,
ගම්මිරිස්, කෙසෙල් අල බතලා යනාදිය වවාගෙන ජීවත් වුණා. කරාඹු, කොළඹ,
ගම්මිරිස්, කෙසෙල් අල බතලා යනාදිය වවාගෙන ජීවත් වුණා. අද ඒ අයට
විශාල හානියක් වී තිබෙතවා. ගරු ඇමතිතුමාට ඒ පිළිබඳව යොදා
අවබෝධයක් තිබෙතවා. මහාම පත්තිකයන්ට ඉඩම් දීමේ ක්‍රමය යටතේ ඒ

උදවියට ඉඩම් දෙන්නට යන ඉල්ලීමයි මම කරන්නේ. වැඩි ප්‍රමාණයක් නොවෙයි. ධනපතියක් වෙන්න නොවෙයි. ඒ උදවිය කාටවත් අතපාල ජීවත් වෙන්නට කැමති නැහැ. ආණ්ඩුවේ රක්ෂාවල් කරන්නට කැමති නැහැ. පාරම්පරිකව ස්වාධීනව ජීවත් වූ මධ්‍යම පන්තියක් පිරිසක් ඒ. ඒ උදවියට අඩු වශයෙන් අක්කර 5 ක් දක්වාත් සීමාවක් කර ඉඩම් ලබා දෙන්නය කියා මා ඉල්ලා සිටිනවා. ඒ උදවියට කරන ගෞරවයක් වශයෙන් මහවැලි ව්‍යාපාරයෙන් හෝ වෙනත් ව්‍යාපාරයකින් ඉඩම් ලබා දෙන්න. ඒ උදවියගේ නැති වූ කුඹුරු වෙනුවට කුඹුරු අක්කරයක්වත් දෙන්න. මා කීප වතාවකදීම ඒ ඉල්ලීම කර තිබෙනවා. කුඹුරු ගොවිතැන් කළ ඒ ජනතාවට අද ඒ ගොවිතැන කරන්නට බැහැ. ඒ අයට වී වකක් ලබා ගැනීමට අවස්ථාව සලස්වා දීමට තිබෙන හොඳම ක්‍රමය කුඹුරු ඉඩමක් දීමයි. කඩදෙර පදිංචි කරවන ලද පිරිසක් ඉන්නවා. ගරු ඇමතිතුමාගේ උත්තරව නිසා ඒ අයට අතීත පහසුකම් ඔක්කොම ලැබී තිබෙනවා. ඇමතිතුමා නිසා. ඒ ප්‍රදේශයට. ඒ අය හොඳින් ජීවත් වෙනවා. සුළු ආදායමකුත් ලබනවා. නමුත් ඒ අයට බන් කන්න අද කඩෙන් හාල් වක මිලදී ගන්න සිද්ධ වී තිබෙනවා. මෙතෙක් කාලයක් ඒ උදවිය හාල් නිෂ්පාදනය කරගෙනයි, බත් කැවේ. ඉඩම් බෙද දෙන මේ අවස්ථාවේදී නමුත්තාත්සේ තීරණයක් අරගෙන ඒ උදවියටත් කුඹුරු ඉඩම් අක්කරයක් පමණිවත් ලබා දෙන්නට ක්‍රියා කළොත් ඒක සාධාරණ බව මා මතක් කරන්නට කැමතියි.

ඒ වාගේම මේ වන්දි සම්බන්ධයෙන් කතා කරනවිට කීව යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ අයට තවම ඉඩම් ලැබී නැහැ. නමුත්තාත්සේ පොඩි පොඩි ඉඩම් කැබලි වශයක් අරගෙන දීලා තිබෙනවා. නමුත් සමහර උදවිය ඒ ඉඩම් කැබලිවලට කැමති නැහැ. ඒ ස්ථානවලට කැමති නැහැ. මම හිතන විටියට එය වෙනස් කරන්නට, ඒ ප්‍රශ්නය විසඳන්නට ගරු ඇමතිතුමා එතරාය කිව්වා. නමුත්තාත්සේ පැමිණෙයි කියා මම බොහොම සන්තෝෂයෙන් බලාපොරොත්තුවෙත් සිටියා. නමුත් යම් යම් ප්‍රශ්න රාශියක් නිසා නමුත්තාත්සේට එන්නට අපහසු තත්වයක් උද්ගත වූණ බව කිව්වා. ජනවාරි මාසයේදී හෝ මටත් දක්වා දිනයක පැමිණ, ඒ පිලිබදව සාකච්ඡා කර ඒ අය පදිංචි කරවන්නේ කොහොමද කියා තීරණයක් ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. "ලැන්ඩ් කොමිෂනර්ස් ඩිපාර්ට්මන්ට්" එක මේ රටට කවදත් හොඳ සේවයක් කර තිබෙනවා. සුළු සුළු අඩුපාඩුකම් හැටියට නොයෙක් දේවල් අපි කලින් කීවිවත් එය මේ රටේ සැහෙන වැඩ කොටසක් කර තිබෙනවා. අද ඔය රජයෙන් හඳුනවාය කියන නිවාස යෝජනා ක්‍රම වගේ දේවල් සියල්ලක්ම එද ක්‍රියාත්මක කළේ "ලැන්ඩ් ඩිව්ලොප්මන්ට් ඩිපාර්ට්මන්ට්" එක සහ "ලැන්ඩ් කොමිෂනර්ස් ඩිපාර්ට්මන්ට්" එකයි. මේ දෙකින් තමයි ඒ කටයුතු කළේ. ඒ දවස්වල මින්තේරිය, හිඟුරක්ගොඩ ආදී ලංකාවේ සෑම පළාතකම මිනිසුන් පදිංචි කළේ මේ දෙකෙනුයි. අද එහි වෙනසකට සිදු වී තිබෙන්නේ මොකක්ද?

අද අක්කර කාලක බිමක පොඩි ගෙයක් හඳලා, එහෙම තැන්තම් කට්ටු නිවාස හඳලා මිනිසුන් පදිංචි කරවනවා. කලින් එහෙම නොවෙයි කළේ. මම හිතන විටියට "ලැන්ඩ් ඩිව්ලොප්මන්ට් ඩිපාර්ට්මන්ට්", එකෙනුයි. "ලැන්ඩ් කොමිෂනර්ස් ඩිපාර්ට්මන්ට්" එකෙනුයි. ඒක කරගෙන ගියා. අපට ඒක අත්හරින්නට බැහැ. නමුත්තාත්සේ ඒකට නැවත පණ දෙන්නට ඕනෑ. ඒ මොකද? ඒ ක්‍රමය ඉතාම වැදගත්. ඒ අයට ඕනෑ කරන ඉඩම් දෙන්නවා. ඒ අයට ඕනෑ කරන කුඹුරු දෙන්නවා. ඒ අයට ඕනෑ කරන ගෙවල් දෙන්නවා. එතකොට ඒ අයට ජීවත් වෙන්නට ක්‍රමයක් තිබෙනවා. රක්ෂාවක් තිබෙනවා. අද අපේ ගරු අගමැති තුමා ගෙන යන නිවාස ව්‍යාපාරයෙන් කෙරෙන්නේ නිවාස සැපයීම පමණයි. නමුත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. ආදායම් මාර්ගයක් නැහැ.

සු. බී. විජේකෝන් මහතා (යාපනයේ දිසා ඇමතිතුමා)
 (ති. තු. ඩු. ඒ. බී. ඉදිකොන් — யாழ்ப்பாண மாவட்ட அமைச்சர்)
 (Mr. U. B. Wijekoon - District Minister, Jaffna)
 ඒක දැන්න!

ආනන්ද දසනායක මහතා
 (ති. තු. ආනන්ද ජයසායක)
 (Mr. Ananda Dassanayake)
 ඒක තමයි මන් කියන්නේ. නමුත්තාත්සේ ඒක දන්නවා. ඕනෑ දෙයක් තේරුම් බේරුම් කර ගැනීමේ ශක්තිය නමුත්තාත්සේට තිබෙනවා. ඒ ගැන මම සන්තෝෂ වෙතවා.

මම කියන්නේ මෙයයි. "ලැන්ඩ් ඩිව්ලොප්මන්ට් ඩිපාර්ට්මන්ට්" එකෙනුයි. "ලැන්ඩ් කොමිෂනර්ස් ඩිපාර්ට්මන්ට්" එකෙනුයි ගෙන ගිය ඒ ක්‍රමය. තවත් ශක්තිමත් කර දියුණු කරන්නට ඕනෑ. තවදුරටත් සාර්ථක ක්‍රමය වන්නේ එයයි. අපට අවශ්‍ය වී තිබෙන ක්‍රමයක් එයයි. ඒ මොකද? ගෙයක පදිංචි කලාට පමණක් මදී ඒ ක්‍රමය හොඳයි හගරවලට. ගරු අගමැතිතුමාගේ නිවාස ක්‍රමය හගරවලට හොඳයි. ඒක මම නැහැයි කියන්නේ නැහැ. නමුත් ගම්බද ප්‍රදේශවලට යන විට, කොළඹයක් හැදූවාම ඒ කොළඹයේ අයට ජීවත් වෙන්න ක්‍රමයක් හදන්නටත් ඕනෑ. හගරවලට නම් එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගරු අගමැතිතුමාගේ නිවාස ව්‍යාපාරය බොහොම හොඳයි. අපි එය අගය කරවනා. නමුත් ඒ එක්කම කොළඹ ක්‍රමයක් දියුණු කරන්නට ඕනෑ.

ඒ කාලයේ කොළඹවලට ජලය සැපයුවා. පාසල් තනා දුන්නා. පාරවල් හද දුන්නා. තවමත් ඒක කරනවා. මේ සෑදේ තිකුන් කර තිබෙන වාර්තාව මම කියවා බැලුවා. ඒක බොහොම හොඳ වාර්තාවක් හැටියට අපට පිලිගන්නට පුළුවන්. සැහෙන වැඩ කොටසක් කර තිබෙනවා. ඒ අයට තව යම්කිසි ධෛර්යයක් දීලා, තව යම්කිසි මුදලක් වැඩිපුර වෙත් කර දෙන්නා නම් නිවාස යෝජනා ක්‍රමවලට වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙනවා. රැකියාවත්, ආදායම් මාර්ගයත්, නිවාසත් යන මේ සියල්ලම එක පාර ලැබෙන එකක් තමයි ඒ කලින් පටන් ගත් කොළඹ ක්‍රමය. එය දියුණු කරන්නට කියා මම විශේෂයෙන් නමුත්තාත්සේගෙන් ඉල්ලා සිටිනවා.

ඒ එක්කම මම තවත් කාරණයක් කියන්නට කැමතියි. අදහස් අතීන් විවිධත්වයක් තිබෙන නිසා නමුත්තාත්සේලා මෙයට අකමැති වෙන්න පුළුවන්. මේ රටේ රජය ගොවි පොළවල් ඇති කරන්නට බැරී ඇයි? ඒවායේ පාලනය රජය මගින් කරන්නට පුළුවන්. දත් ඇති කර තිබෙන කොළඹ දිනා බලන්න. ඒවායින් සියයට සියයක් සාර්ථක අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. සමහරවිට කොළඹකරුවන් ලෙඩ වූණම ඔවුන්ගේ කුඹුරු වපුරන්නේ නැහැ. සමහරවිට ඔවුන් ඒවා බද්දට දෙන්නවා. එයින් තියම එල ප්‍රයෝජන ගැනීමක් සිදු වෙන්නේ නැහැ. සමහර රටවල්වල අක්කර පහළොස් දහේ, විසි දහේ රජයේ ගොවිපොළවල් තිබෙන බව නමුත්තාත්සේ දන්නවා. අන්න ඒ විටියට රජයේ ගොවි පොළවල් දෙක තුනක් මේ රටේ ආරම්භ කරන ලෙසයි මම ඉල්ලා සිටින්නේ. මම මේ අදහස "කන්සල්ටේටිව් කොමිටි" එකේදී ඉදිරිපත් කලා. ඒක අවශ්‍යයි. ඒක කරන්නට ඕනෑ. එහෙම කළොත් තමයි. අපට ස්වයංපෝෂිත වෙන්න පුළුවන් වන්නේ. මේවා ඇති කිරීමත්, දියුණු කිරීමත්, අයත් වන්නේ මහවැලි අධිකාරියට සහ "ලැන්ඩ් ඩිව්ලොප්මන්ට් ඩිපාර්ට්මන්ට්" එකටයි. ඒ විටියේ ගොවිපොළවල් අපි අත්හද බැලීමක් වශයෙන් නොවෙයි. කරන්නට ඕනෑ. දැනට තිබෙන ගොවිපොළවල් තිබෙන්නේ ඒ විටියටයි.

දත් අපි වතුකරය දිනා බැලුවොත් අවුරුදු 140 ක් පමණ ඒ විටියටම ගිහින් තිබෙනවා. විකින් වික වෙතස් වුණත් ඒ වතු ආර්ථික ක්‍රමය දිගමට යනවා. ඇයි? ඒවා යම්කිසි පාලන ක්‍රමයකට පවත්වාගෙන ආවා. අද අපේ ගොවිපොළවල් තිබෙනවා. සමහර රජයේ ගොවිපොළවල්වල සුළු සුළු පාඩු සිදු වෙනවා. සුළු සුළු අවහිර ඇති වෙනවා. ඒ කොයි විටියට පාඩු වුණත් ඒවායින් එක්කරා ප්‍රමාණයකට ඒ ප්‍රදේශවල මිනිසුන්ට ආධාරයක් ලැබුණා. ඒ නිසා වි ගොවිතැන සම්බන්ධයෙනුත්, ගොඩ ගොවිතැනේ යම් යම් කොටස් සම්බන්ධයෙනුත් රජයේ ගොවිපොළවල් පවත්වාගෙන යාම තව තවත් දියුණු කර, මේ රටේ ස්වයංපෝෂිතභාවය ඇති කිරීමට උත්සාහ ගන්නා හැටියට ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමින් මා තවකිනවා.

ඒ. එම්. එස්. අධිකාරි මහතා (තිරියෝප්පා ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)
 (தி. து. எ. எம். எஸ். அதிகாரி — காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்)
 (Mr. A. M. S. Adikari Deputy Minister of Lands & Land Development)

ගරු සභාපතිතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයත්, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයත් දෙකම එක් වරම කාරක සභා අවස්ථාවේදී සාකච්ඡා කිරීමට තීරණය කරගෙන තිබෙනවා. මේ අමාත්‍යාංශ දෙක යටතේ ආණ්ඩු පක්ෂයෙන්ම අති විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් කටා පැවැත්වීමට නම් දී තිබෙනවා. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ කටා කිරීමට මන්ත්‍රීවරුන් හතළිස් පස් දෙනෙකුත්, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ කටා කිරීමට මන්ත්‍රීවරුන් විසි අට දෙනෙකුත් නම් දී තිබෙනවා. පසුගිය අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේදීත් මෙම අමාත්‍යාංශය යටතේ කටා

[ප. එම්. එස්. අධිකාරී මහතා]

කිරීමට මන්ත්‍රීවරුන් පහතක් පමණ තම දී සිටියා. නමුත් එයින් දහ දෙනෙකුට, පහළොස් දෙනෙකුට වඩා කථා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. අදත් උදේ දහයේ සිට මේ වන තෙක් කථා කර තිබෙන්නේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පමණයි. තවත් විශාල පිරිසක් කථා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා මම දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට අයිති වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, වන සත්ව දෙපාර්තමේන්තුව ආදී දෙපාර්තමේන්තුවල ප්‍රගතිය පිළිබඳව ඉතා කෙටියෙන් විස්තරයක් ඉදිරිපත් කර මගේ කථාව අවසන් කරන්නට මා බලාපොරොත්තු වෙතවා.

ගරු සභාපතිතුමනි, මට පෙර මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පමණ කථා කර තිබෙනවා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ස්වර්ණ ගුම් මප්පු ගැන අදහස් ප්‍රකාශ කළා. විවේචනය කළා. මේවා විකුණන්න පුළුවන්ද, මාරු කරන්න පුළුවන්ද, යනාදී කරුණු ගැන පැහැදිලි විස්තරයක් දුන ගැනීමට කැමති බවත් එතුමා සඳහන් කළා. මම ඒ ගරු මන්ත්‍රීතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ ගරු සභාවට මතක් කරන්න කැමතියි. අපේ රජය බලයට පත් වන විට අවුරුදු විස්සක්, විසි පහක් තිස්සේ අනවසරයෙන් පදිංචි වී සිටි ඉඩම් අක්කර දස ලක්ෂයක් පමණ මේ රටේ තිබුණු බව. ඒ ඉඩම්වල පදිංචිව සිටි අයට මප්පු තිබුණේ නැහැ. සමහර ඉඩම්වල පොළ වගා කර ඒ පොල්ගස්වල ගෙවීන් කඩා ගෙන කැටා. නමුත් ඒ ඉඩම්වලට මප්පු තිබුණේ නැහැ. අපේ රජය 1977 දී බලයට පත් වුණ පසු මේ කාල සීමාවේදී, ඒ විධියට අවුරුදු විස්සක් විසි පහක් තිස්සේ අනවසරයෙන් ගුත්ති විඳගෙන ආ ඉඩම්වලට—අක්කර දස ලක්ෂයක් පමණ ප්‍රමාණයකට—නීත්‍යානුකූල අයිතිය ලබා දී තිබෙනවා. ඇත්තවශයෙන්ම අපේ රජය ඒ ගැන ආධිමඬර වෙන්න ඕනෑ.

ඒට අතිරේකව ස්වර අයිතිවාසිකමක් ලබා දීමේ ප්‍රතිපත්තිය යටතේ අපි මේ ස්වර්ණ ගුම් මප්පු දීම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ මප්පු බැංකුවලට උකස් කරන්න පුළුවන්. ඒවා උකසට තබා ණයක් ගන්න පුළුවනි. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා ඇසුවා, ඒවා විකුණන්න පුළුවන්ද කියා. මේ ස්වර්ණ ගුම් මප්පු මගින් ලබා දෙන ඉඩම් විකුණන්න පුළුවන්. නමුත් ඒ සඳහා දිසාපතිතුමාගේ අවසරයක් ලබා ගන්න ඕනෑ. අපි එවැනි නීතියක් පනවා තිබෙන්නේ මේ ඉඩම් සුර පිරිසක් අතට—මුදලාලිලා පිරිසක් අතට—යන්න පුළුවන් තිසයි. මේවා අතීති විධියට පාවිච්චි වෙන්න පුළුවන් තිසයි. අන්න ඒ තත්ත්වය වැළැක්වීමේ වේගතාවෙන් තමයි අර විධියේ නීතියක් පනවා තිබෙන්නේ. දිසාපතිතුමා විසින් යම්කිසි පරීක්ෂණයක් කිරීමෙන් පසු රජයේ අනුදැනුම ඇතිව ඒවා විකුණන්න පුළුවන්. සාමාන්‍ය පොදුගිලික ඉඩමක් විකුණන විට රජයේ අනුදැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමුත් ස්වර්ණ ගුම් මප්පුවලින් ලබා ගත් ඉඩමක් විකුණන්නට පුළුවන් දිසාපතිතුමාගේ, රජයේ අනුදැනුම ඇතිවයි. අපි එම නීතිය පනවා තිබෙන්නේ මෙම ඉඩම් විශාල ප්‍රමාණයක් එක පුද්ගලයෙකු විසින් මිලයට ගැනීම සිදුවෙන්න ඉඩ තිබෙන නිසයි. මේවා මුදලාලිලා අතට පත්වෙන්නට ඉඩ තිබෙන නිසයි. ඒ වගේම අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා කීවවා, ස්වර්ණ ගුම් මප්පු දකුළත් නැත කියා. ඒ නිසා මම ඒ මප්පුවක ආකෘතියක්* සඟගත කරනවා. එහි මේ නීති රීති සියල්ලත් සඳහන් වෙනවා. එතකොට එතුමාට බලාගන්න පුළුවන් වෙයි.

ඒ වාගේම මමත් මගේ ගරු ඇමතිතුමාත් මේ අමාත්‍යාංශය යටතේ ඒ තරම් වේලාවක් කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මම හිතන විධියට පසුකිය වර්ෂයේදීත් අපි කථා කළේ ඉතාමත් සුර වේලාවකයි. අපි හැම විටම බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් අරගෙන අපේ අමාත්‍යාංශයේ යම් යම් දුර්වලකම් තිබෙනවා නම් ඒවා සකස් කර ගන්නටයි. සමහර විට අඩුපාඩුකම් නැති අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් නැති වෙන්න පුළුවනි. එම නිසා, අපේ ඇමතිතුමාටත්, අපටත්, අපේ අමාත්‍යාංශයේ නිලධාරීන්ටත්, අපේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල ඇති අඩුපාඩුකම් පෙන්වා දුන්නාම ලබන අවුරුද්දේදී ඒ අඩුපාඩුකම් නැති කර ගන්නට අවස්ථාව සැලසෙනවා. අන්න ඒ නිසයි අපි හැම අවස්ථාවේදීම අපේ කටයුතු සම්බන්ධයක්

විවේචනය කිරීමට, අඩුපාඩුකම් පෙන්වා දීමට ගරු මන්ත්‍රීවරුන්ට අවකාශ සලසා දෙන්නේ. මෙයට වඩා දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් කතා කරන්නට මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

ගරු සභාපතිතුමනි, අපේ අමාත්‍යාංශයට අයත් වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය ගැන ඉතා කෙටියෙන් විස්තරයක් සභාව හමුවේ නැබීමට මම දැන් බලාපොරොත්තු වෙතවා.

වාර්මාර්ග සංවර්ධනය

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයෙන් කරගෙන යනු ලබන වැඩපිළිවෙලවල් අතුරෙන් ඉතාම ඉහල ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ වාර්මාර්ග සංවර්ධන කටයුතු සඳහායි. මේ රටේ සෙසු සංවර්ධන වැඩ සටහන් අතුරෙන්ද බොහෝ කාලයක සිට ජාතික ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ වාර්මාර්ග සංවර්ධන කටයුතු උදෙසායි. නිදහස ලැබීමෙන් පසු ග්‍රාමීය උත්තතිය සඳහා සැහෙන වැඩ කොටසක් ඉටු කිරීමට මේ වාර්මාර්ග සංවර්ධන කටයුතු බෙහෙවින් ඉවහල් වී තිබෙනවා.

රජය විසින් කරනු ලබන සියලුම වාර්මාර්ග සංවර්ධන කටයුතුවලින් සෙත සැලසෙන්නේ කෙලින්ම මේ රටේ ජීවත්වන ගොවි ජනතාවටයි. ඒ ප්‍රතිපත්තිය නොකඩවාම ඉදිරියට ගෙනයාම රජයේ අරමුණයි. මහවැලි සංවර්ධන ක්‍රමයෙන් බාහිරව කරගෙන යනු ලබන මේ වැඩපිළිවෙලට 1982 වර්ෂයේදී කොට් 60 ක් ද, 1983 වර්ෂයේදී කොට් 62 ක්ද වෙන් කරනු ලැබූ අතර 1984 වර්ෂය සඳහා කොට් 63 ක් වියදම් කිරීමට අපේක්ෂිතයි.

මෙම වාර්මාර්ග සංවර්ධන ව්‍යාපාර පළල් වශයෙන් කොටස් 4 කට බෙදා දැක්විය හැක. එනම්:

1. මහා වාර්මාර්ග ව්‍යාපාර සංවර්ධනය

මේ යටතේ කිරීට්ඔය හා ඉතිහිට්ඔය යන ව්‍යාපාර ඇතුළත් වේ. මේවා අලුතෙන් තනනු ලබන්නේ දැනට අප සතුව ඇති වාර්මාර්ග යටතේ දිසවර සපයනු ලබන ඉඩම් ප්‍රමාණය වැඩිකොට රටෙහි නිෂ්පාදන ශක්තිය වැඩි කිරීමටයි. එමගින් ජනපද ඇතිකොට ප්‍රාදේශීය සංවර්ධනයක් තුළින් රැකීරක්ෂා තිබුණි. ආදායම් වැඩි කිරීම ආදී පරමාර්ථයක් ඉටු කර ගැනීම අපේක්ෂිතයි. මහා වාර්මාර්ග ක්‍රම යටතේ දැනට අක්කර ලක්ෂ හය හමාරක් (6,50,000) පමණ තිබෙනවා.
2. අයවැය ඇස්තමේන්තු යටතේ මධ්‍යම ප්‍රමාණයේ වාර් සංවර්ධන කටයුතු අන්තර්ගත ප්‍රාදේශීය යෝජනා ක්‍රම

මේ යටතේ 1983 වර්ෂය සඳහා විෂයයන් 83 ක් වැය ඇස්තමේන්තු ලේඛනයෙන් දක්වා තිබෙනවා. මෙවැනි යෝජනා ක්‍රමවලින් ප්‍රාදේශීය වශයෙන් වාර්මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන අතර ඉතා විශාල පිරිසකට යහපත සැලසෙනවා.
3. ඒකාග්‍ර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපාර යටතේ හා විමධ්‍යගත අයවැය යටතේද, ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව කරගෙන යනු ලබන සුර වාර්මාර්ග පුනරුත්ථාපනය කිරීමේ මහා වැඩ පිළිවෙල

මේ ව්‍යාපාර හා වැඩ සටහන්වලින් ග්‍රාමීය පෙදෙස්වල වෙසෙන විශාල ජන කොටසකට සෙත සැලසෙන අතර වාර්මාර්ග සංවර්ධනය සඳහා වෙන් කරනු ලබන මුදල් සමානුපාති ක්‍රමයකට විශාලතම මෙන්ම ඉතා කුඩා ව්‍යාපාරයකටද බෙදී යනු අයුරෙන් වැය කිරීමට මේ වැඩ සටහනෙන් පිළිවන් වෙනවා.
4. ජලය සහසුරුවම් ලෙස පරිහරණය කිරීමට හැකි උපා මාර්ග උපයෝගී කර ගැනීමෙන් ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් විශාල ගුම් ප්‍රමාණයක් දෙකන්නයටම වගා කිරීමට අපේක්ෂිත ජලපාලන ව්‍යාපාර

ජලපාලන වැඩපිළිවෙලවල් යටතේ නිලධාරීන් හා ගොවින් පුහුණු කිරීම පර්යේෂණ හා විශේෂ ව්‍යාපාර, ගොවි සංවිධාන පිහිටුවීම ආදී විවිධ උපාග රාශියක් ඇතුළත් වෙනවා. මෙයින් අදහස් කරන්නේ නිපයුම්වලට වඩා යෙදවුම් කෙරෙහි අවධානය යොමු කරවීමටයි.

*ප්‍රජනකාලයේ තබා ඇත.
* தரவில்லாத, இது: காவலில் வைக்கப்பட்டிருக்கிறது.
* Placed in the Library.

නිපයුම් දෙස පමණක් බැලීමෙන් මේ ව්‍යාපාරවල ඇති මානුෂික ප්‍රශ්න හඳුනා ගැනීම හා ඒවාට අවශ්‍ය පිළියම් යෙදීම දුෂ්කර වෙතවා. හොඳ යෙදවුම් යෙදවීමෙන් එයින් අත්කර ගතගැනී ප්‍රතිඵලද හොඳ නිසාම ජල පාලන ව්‍යාපාර හා වැඩ සටහන් ඔස්සේ කෙළින්ම ගොවීන්ට බලපාන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කොට ඒ ප්‍රශ්නවලට පිළියම් යෙදීම ප්‍රමුඛත්වයකින් යුතුව සැලකීම මේ වැඩපිළිවෙලෙහි වැදගත්ම අරමුණ වෙතවා.

මේ වැඩ සටහන සමග එකිනෙකට අත්වැල් බැඳගෙන යන තවත් වැඩපිළිවෙලක් නම් වාර්ෂික ව්‍යාපාරවල කළමනාකරණ මට්ටම හා ගැනියාව නැතිවීමයි. කළමනාකරණ මට්ටම නැවත ඉතා වැදගත් වන්නේ විවිධ දෙපාර්තමේන්තු හා ආයතන මෙන්ම වැඩ සටහන් මාර්ගයෙන් වාර්ෂික ක්‍රමවල නිෂ්පාදන ශක්තිය වැඩිදියුණු කිරීමේදී නොයෙක් අන්දමේ පරස්පර ගැටළු හා සමායෝජන ප්‍රශ්න නිසා දෙවෙලේ ඇතිවන බැවිනි. ඒ නිසා වාර්ෂික ක්‍රමවල නිෂ්පාදන ශක්තිය මෙන්ම පාලන ගැනියාව දියුණු කිරීමට සමහර වැඩ සටහන් සකස්කොට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ දෙපාර්තමේන්තුව හා නිලධාරීන්ගේ කැමැත්ත හා ඇපකැපවීම ලබා ගැනීම අවශ්‍යයි.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගති පාලනයකට හසු කිරීමෙන් ඒවා තවත් දියුණු කළගැනී අන්දම මෙන්ම ක්‍රියාත්මක කිරීමට මුහුණපෑමට සිදුවන කඩනොදුටු ස්වභාවය හඳුනා ගත හැකියි.

සංකල්පනාත්මක වශයෙන් වාර්ෂික සංවර්ධන ප්‍රතිපත්තිවල සැහෙන විපර්යාසක් හා නව සිහිවිලි සමුදායක් ඔස්සේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙතවා.

මෙයින් ප්‍රධාන වෙනස වශයෙන් සැලකිය හැක්කේ ගොවියා පිළිබඳ මෙතෙක් තිබූ වැරදි ආකල්ප වෙනස් කිරීමයි. ගොවිතැන දෙස බොහෝ නිලධාරීන් බැලූවේ සාවඳු ලෙසයි. ගොවියා සෑම ප්‍රශ්නයක මූලික හේතුව වශයෙන් සලකනු ලැබුවා. එහෙත් එවැනි තත්ත්වයකට හේතු වූ මූලික කරුණු විග්‍රහ කිරීමක් කළේ නැහැ. ඒ සඳහා අවශ්‍ය පිළියම් කුමක්දැයි සැහෙන විග්‍රහයක් කර තිබූ බවක් පෙනෙන්නට නැහැ. මෙවැනි අභ්‍යන්තර පත්ත තත්ත්වයකට හේතු වූයේ වාර්ෂික ප්‍රශ්න සෑම දෙයක්ම තාක්ෂණික ප්‍රශ්න බවක් ඒවාට අවශ්‍යවන්නේ තාක්ෂණික විසඳුම් බවක් පිළිගැනීමයි.

අද තත්ත්වය ඒට වඩා බෙහෙවින් වෙනස්ය. අත්හරී ගිනිකණ ක්‍රම උපයෝගී කර ගනිමින් ගොවියා ප්‍රශ්නවල හේතුවට වඩා ප්‍රශ්න විසඳීමට ඇති එකම මාධ්‍යය බව දැන් අනාවරණය වී තිබේ. මේ නිසා ගොවීන්ගේ සංවිධාන ශක්තිය ප්‍රබලකොට එමගින් ඔවුන්ගේ බලය තහවුරු කරලීමත්, ඒ තුළින් සහාය පාලනයකට තුඩු දෙන කළමනාකාරී ක්‍රමයක් වාර්ෂික ක්‍රමවලින් බිහි කිරීම අපේක්ෂිතය.

අක්කර 50,000 ක් පමණ ඇති ගල්ඔය වම් ඉවුරෙහි ජලපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරේ. මෙය කරනු ලබන්නේ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආධාර පදනම් කරගෙනය. මේ ව්‍යාපාරය මගින් ගල්ඔය වම් ඉවුරෙන් ඇලවෙලි ආදියෙන් සමන්විත වාර්ෂික පද්ධතිය ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර අනෙක් ව්‍යාපාරවලට ප්‍රයෝජනවත් විය හැකි ගොවි සංවිධාන ක්‍රම රාමුවක් පිළිබඳ පර්යේෂණයක්ද කරගෙන යනු ලැබේ. මේ හැර රාජ්‍යගත, ගුරුඵවැව, නාවලදූව, යෝධවැව, ඉරණමඩු, මොරවැව හා කන්තලේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය හා නවීකරණය කිරීමට දස ලක්ෂ 750ක වැඩසටහනක් ලෝක බැංකු ආධාර යටතේ කිරීමට දැනට සැලසුම් සම්පාදනය කරගෙන යනු ලැබේ.

ඉහත සඳහන් පළල් වැඩපිළිවෙලක් යටතේ ජල පහසුකම් වඩාත් ක්‍රමානුකූලව ගොවීන්ට ලැබෙන්නට සැලැස්වීම ප්‍රධාන තැනක් හිමි වීමට හේතු කීපයක් තිබේ. එයින් එක් හේතුවක් නම් දැනට පිහිටුවා ඇති මහා වාර්ෂික ක්‍රම ජරාවය තත්ත්වයකට වැටීමට තොරී ඒවා ප්‍රකෘතිමත් කිරීමට ඇති අවශ්‍යතාවයයි. මහා වාර්ෂික ක්‍රම යටතේ ලක්ෂ ගණනට අධික ඉඩම් ප්‍රමාණයක් ඇත. ඒවායෙන් යැපෙන පිරිස අඩු වශයෙන් ලක්ෂ 20ක් පමණ වේ. මේ ඉඩම් ප්‍රමාණයේ නිෂ්පාදන ශක්තිය පහතට වැටුණහොත් එයින් බහුතර සංඛ්‍යාවකට සිදු වන අයහපත හා දුර්බල තත්ත්වය ගැන අප මෙතෙක් කල යුතුය. ඒ හැර ගුණාත්මක වශයෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය හා පෝෂණ අභිවෘද්ධිය කෙරෙහි අප විශේෂ

වශයෙන් සැලකිලිමත් විය යුතුය. ජාතික නිෂ්පාදනයෙන් සැහෙන කොටසක් මේ මහා වාර්ෂික ක්‍රමවලින් සැපයෙන නිසා ඒවායේ පිරිහීම රටෙහි ආර්ථිකය කෙරෙහි බලපායි.

මේ මහා ව්‍යාපාරවල නිෂ්පාදන ශක්තිය පහත වැටී ඇත්තේ විවිධ අක්දම්නි. එයෙහිත් ඒ තත්ත්වය ඇතිවීමට හේතුගතවූ කරුණුවලද විශාල වෙනසක් දක්නට ලැබේ. මේ නිසා ඒවා ප්‍රකෘතිමත් කිරීමට අත්කරයකට දළ වශයෙන් රු. 5000-10,000 දක්වා රජය විසින් වියදම් කළයුතු වේ.

විශාල වාර්ෂික ක්‍රම අලුතෙන් සැලසුම් කොට තැනීමේදී පෙනෙන්නේ මීට වඩා භාග්‍යසිත් වෙනස් ස්වරූපයකි. මීට අවුරුදු 25-30 පමණ පෙර එක් ගොවි පවුලක් ජනපදයක පදිංචි කරවීමට රජය විසින් රු. 5,000-8,000 දක්වා ප්‍රමාණයක් වියදම් කරන ලදී. අද ඒ වියදම රු. 350,000/- කට වඩා අධිකය. උද්ධමනකාරී වියදම් වැඩිවීම හැර වඩාත් ආර්ථික වශයෙන් වාසිදායක වාර්ෂික ක්‍රම තැනීමට සුදුසු ඉඩකඩ දැන් බොහොමයක් අවසන් වී ඇත. ඒ නිසා දැන් අලුතෙන් තනාගෙන යනු ලබන මහා වාර්ෂික ක්‍රමවල සොරොවිට, වැව් කණ්ඩිය ආදී ප්‍රධාන අංගෝපාංගවලට පමණක් ඉතා විශාල වියදමක් කිරීමට සිදු වී ඇත.

මේ කරුණු සලකා බැලීමේදී දැනට පිහිටුවා ඇති වාර්ෂික පිළියකර කොට ඒවායේ නිෂ්පාදන ශක්තිය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරවීම වඩාත් ක්‍රමවේදයක් හුරු බව පෙනේ. එහෙත් මෙවැනි වැඩපිළිවෙලක් සඳහා අවශ්‍ය සියලුම මුදල් ජාතික අයවැයෙන් ලබා ගැනීමට අපහසු නිසා විදේශාධාර මගින් ඒවා කිරීමට සැලසුම් කර තිබේ. මෙසේ විදේශාධාර දෙන විවිධ ආයතනයන් මෙවැනි පිළියකර කටයුතු සඳහා ආපසු ගෙවීමේ පදනමක් මත ආධාර ලබා දෙන්නේ ඒවායෙන් රටට ලැබෙන ප්‍රතිලාභයත් ආර්ථික වශයෙන් වාසිදායක නිසා හා පළල් වශයෙන් සුලු ගොවීන්ගෙන් බහුතර සංඛ්‍යාවකට එයින් විපුල ප්‍රයෝජන අත් වන බැවිනි.

ඇත්ත වශයෙන්ම සලකා බලන කල්හි වාර්ෂික සංවර්ධනයට උවමනා මුදල් සියල්ලම අපට අවශ්‍ය පරිදි නොලැබී යෑම අප විසින් මුහුණ පා ඇති ප්‍රශ්නයේ එක් ප්‍රධාන කොටසක් බව ඇත්තකි. යම් හෙයකින් ජාතික අයවැයෙන් හෝ ජාතික ආදායමෙන් මේ සඳහා තවත් වැය කළයුතු නම් දැනට කරගෙන යනු ලබන විවිධ සංවර්ධන ව්‍යාපාරවල වැඩ කඩිනම් කරවීමට හෝ මහජනතාවට අත් කර දෙනු ලබන ශුභසාධන කටයුතු සඳහා වැය කිරීමට රජයට හැකි නොවනු ඇත. ඒ නිසා වාර්ෂික කටයුතු බොහොමයක් සඳහා ආපසු ගෙවීමේ පදනමක් මත විදේශාධාර ලබා ගැනේ. විවිධ රටවල්වලින් හා මූල්‍ය ආයතනවලින් ද්‍රවිපාර්ශ්වීය හෝ බහු පාර්ශ්වීය ණය ගිවිසුම් මත ඉදිරියටත් ණය ලබා ගැනීමට කටයුතු කරනු ඇත.

දේශීය මූල්‍ය සම්පත් යොදාගනිමින් අප විසින් කළයුතු වැදගත් කර්තව්‍යයක් නම් මේ වාර්ෂික ක්‍රමවල මෙහෙයුම් හා තඩත්තු වැඩ නිසියාකාර ලෙස ඉටු කිරීමයි. එහෙත් ඒ සඳහා අපට වැය කිරීමට හැකි වූයේ අවශ්‍ය මුදලෙන් අධික පමණකි. මේ නිසා වාර්ෂික ව්‍යාපාරවල මෙහෙයුම් හා තඩත්තු කටයුතු දුර්වලවීම හේතුකොටගෙන ඒවා වඩාත් ඉක්මනින් ජරාවය තත්ත්වයකට ගොදුරු වීම සිදුවිය. මේ තත්ත්වය මහහරවා ගැනීමට රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණයක් නම් මෙහෙයුම් හා තඩත්තු ගාස්තු වශයෙන් දළ වශයෙන් අත්කරයකට රු. 200/- බැගින් වියදම් කල යුතුව ඇති හෙයින් එයින් අධික ගොවීන්ගෙන් ලබාගෙන අහිමි කොටස රජය විසින් පියවීමයි. ගොවීන් විසින් ගෙවනු ලබන මුදල් වෙනම පිහිටුවනු ලබන මෙහෙයුම් හා තඩත්තු ගාස්තු අරමුදලකට බැර කර ඇත. එවිට වර්ෂය අවසානයේදී එම මුදල් ඉතිරි වූ විට ආපසු මහා භාණ්ඩාගාරයට නොයවා ඒ ඒ මුදල් එකතු කරනු ලැබූ ව්‍යාපාරවල ප්‍රයෝජනය සඳහා වර්ෂයෙන් වර්ෂයට ඉදිරියට ගෙන යනු ඇත.

මෙහිදී අප විසින් සිහියේ තබා ගතයුතු එක් වැදගත් කාරණයක් නම් මුදල් ප්‍රශ්නය හැර සංවිධානය හා කළමනාකරණයද ඒ තරම්ම වැදගත් අංගයක් වශයෙන් අප විසින් සැලකිල්ලට ගතයුතු බවයි. සංවිධානය හා කළමනාකරණය ඉබේ සිදු වන්නාක් හෝ බිහිවන්නක් නොවේ. ඒවා සිතාමතා ඇති කර ගත යුතු වේ. එහෙත් එය ප්‍රබල දුෂ්කර කාර්යයකි.

මෙහෙයුම් හා තඩත්තු ගාස්තු අයකර ගැනීම සඳහා ආරම්භ කරනු ලබන වැඩපිළිවෙල කළමනාකරණය හා සංවිධානාත්මක ශක්තිය උද්දීපනය වන අයුරින් සකස් කර ගැනීම ඉතා යෝග්‍යය.

[පී. එම්. එස්. අධිකාරි මහතා]

මේ නිසා වාර්ෂික උත්තරීය සඳහා සුදුසු තර්කයක් වැඩිපිළිවෙලට සම්පාදනය කිරීමේදී ගොවිතේ සහගාමිත්වය ලබා ගනිමින් ඒවා සිදු කළයුතු බව අවධාරණයෙන් කිවයුතුව තිබේ. තවත්තු කටයුතුවල ස්වභාවය හඳුනාගැනීම හා ඒවා ප්‍රමුඛත්ව අයුරින් ලේඛන පිළියෙල කිරීම, අධිකණය ආදියට ගොවිත් වැඩි වැඩියෙන් සම්බන්ධ වියයුතුය. වාර්ෂික ක්‍රම රජයේ දේපොල ලෙස සලකා තිබීමට සීමිත පුරුද්ද වගාම බැහැර කළයුතු කාලය දැන් එළඹ තිබේ. මේ වාර්ෂික ක්‍රම ගොවිතේ සහපත තකා නතා ඇති බැවින් ඒවායේ කටයුතු සඳහා මට වඩා පළල් ලෙස ගොවිත් සහගාමි විය යුතුය. එවිට මේ වැඩ කටයුතු මට වඩා සාර්ථක ලෙස ගෙන යා හැකි යයි එක එල්ලේම පැවසිය හැක.

ඉදිරි කාලය තුළ ගොවි සංවිධාන ඇති කිරීම, ඒ සඳහා අවශ්‍ය පුහුණුව ගොවි කායකයන්ට හා නිලධාරීන්ට ලබා දීම ආදී කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමෙන් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික ක්‍රම පිළියකර කිරීමේදී ගොවිතේ අදහස් විමසා සිදු කිරීම මේ සඳහා දැනට ක්‍රියාත්මක කොට ඇති උපාය මාර්ගයක් වේ. ගොවි සංවිධාන ශක්තිය තහවුරු වීමත් සමඟ ඒවාට අවශ්‍ය තීරණය බලතල ලබා දීමටද අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ජලහට මම බලපොරොත්තු වෙතවා වන සම්පත් කටයුතු පිළිබඳව කෙටි විස්තරයක් කිරීමට. 1983 වර්ෂයේ වන සම්පත් පිළිබඳවයි මේ විස්තරය.

ගස් කැපීම සහ කැලෑ හෙළිකිරීම හේතුකොටගෙන, වන සම්පතට වන හානිය වැළැක්වීමට තම වන සංරක්ෂණ හා කැලෑ නැවත වගා කිරීමේ ක්‍රියාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීමත් සමඟම රජය විසින් පිළිගන්නා ලදී. මෙම ප්‍රතිපත්තිය පහත දැක්වෙන අංගවලින් සමන්විත විය.—

- (අ) වන සම්පත ආරක්ෂා කිරීම සඳහා පවත්නා තීර්ථ රීති ශක්තිමත් කිරීම.
- (ආ) කැලෑ එළිකිරීමෙන් පරිසරයට හානි සිදු වී ඇති ජලාධාර ප්‍රදේශවල නැවත වන වගා කිරීම.
- (ඇ) ඉන්දන දැව හිඟයට මුහුණපා ඇති හා හුදුරු අනාගතයේදී ඉන්දන දැව හිඟයක් ඇතිවිය හැකි ප්‍රදේශවල ඉන්දන දැව වගා කිරීම.
- (ඈ) තම තමන්ගේ ඉන්දන දැව අවශ්‍යතාවත් තමන් විසින්ම වගාකිරීමට, ගැමි ජනතාව උනන්දු කරවීම.
- (ඉ) වන සම්පත රැක ගැනීමට ජනතාව සහගාමි කරවා ගැනීම. (පැල සිටුවීමේ ව්‍යාපාර මගින්.)

නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අංශයෙන්. 1983 වර්ෂයේදී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය පරිපාලනයේ නිලධාරීන්ට අතිරේකව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, හා කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කැලෑ නිලධාරීන් ගැටියට පත් කරන ලදී. දැව හෙළීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධව වන අපරාධ පිළිබඳව ක්‍රියා කිරීමට තීරණය බලතල මෙම නිලධාරීන්ට පවරා දෙන ලදී.

අතිගරු ජනාධිපති උතුරුමුහුණත්ගේ නියමය පරිදි රජයේ ඉඩම්වල අනවසර දැව හෙළීම සහ අනවසර අල්ලා ගැනීම් පිළිබඳව කටයුතු සම්බන්ධකරණය සඳහා අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටු වන ලද කමිටුව මගින්, වන අපරාධ මැඩලීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන්ට යුධ හමුදාවේ සහ පොලීසියේ ක්‍රියාකාරී සහාය ලබා දීමේ වැඩ පිළිවෙළක් මෙම වර්ෂයේදී ආරම්භ කරන ලදී.

1983 ජූලි මාසයේදී රටේ ඇති වූ කලබල මැඩලීම සඳහා ප්‍රමුඛත්වය දී ක්‍රියා කිරීමට යුධ හමුදාවට හා පොලීසියට සිදු වීම නිසා, මෙම කටයුතු තරමක් අඩාල වූ නමුත්, නැවත වරක් එම වැඩ පිළිවෙළ දැනට පණ ගන්වා ඇත. වන අපරාධ බහුලව කෙරෙන බවට වාර්තා වී තිබූ අම්පාර, මොණරාගල, මාතලේ, කැගල්ල, පුත්තලම සහ වවුනියාව දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය හමුදා හා පොලීසි ප්‍රධානීන්ද ඇතුළත් දිස්ත්‍රික් ක්‍රියාකාරී කමිටු පිහිටු වන ලදී.

වන අපරාධ මැඩලීමේ වැඩ පිළිවෙළ පුළුල් ලෙස ක්‍රියාත්මක වන විට, අපරාධකරුවන්ද සංවිධානමක ලෙස ක්‍රියාකාරී වන අවස්ථා ගැනද වාර්තා වී ඇත. වන නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරීම, වන නිලධාරීන්ගේ අණ නොතකා වාහනවල දැව පටවාගෙන නොතවත්වාම යෑම වැනි ප්‍රවර්ධ ක්‍රියා ගැනද වාර්තා වී ඇත. එවැනි ක්‍රියා පිළිබඳව දැඩි පියවර ගැනීමට කාලය එළඹී ඇත.

1983 ජනවාරි මාසයේ සිට අම්පාර, මොණරාගල, පුත්තලම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල අලුතින් දිසා වන නිලධාරී කොට්ඨාශ පිහිටුවන ලදී.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන ක්‍රියාකාරී ධාරිතාව අනුව, වර්ෂයකට අක්කර 20,000 ක් පමණ නැවත වන වගා පිහිටුවීමට හැකියාව තිබේ. 1983 වර්ෂයේදී අක්කර 20,000 පමණ ප්‍රමාණයක් නැවත වගා කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම වැඩ පිළිවෙළ ජලාධාර ප්‍රදේශවල නැවත වන වගාවට හා ඉන්ධන දැව වර්ග වගාවට විශේෂයෙන් නැඹුරු කොට සකස් කර ඇත.

දිගුකාලීන සැලසුම් මගින් වන සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්ද, ලෝක බැංකුවේ ආධාර ඇතිව මෙම වර්ෂයේ ජූලි මාසයේදී ආරම්භ කරන ලදී.

වන සම්පත, ප්‍රමාණයට වඩා හීන වී යෑමට ඉඩ හොදී, අඩු ගණනේ රටේ බිම් ප්‍රමාණයෙන් සියයට 25 ක මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා වන වගා පිහිටුවීමට රාජ්‍ය අංශයේ සම්පත් හා ප්‍රයත්නයක් පමණක් ප්‍රමාණවත් නොවන බව පැහැදිලි කරැණකි. කෙටි කාලයකින් අස්වැන්න ලබාගත හැකි ඉන්ධන දැව වගාවට පොදුගලික අංශයේ සහ පොදු ජනතාවගේ සහගාමිත්වය අතිශයින්ම වැදගත් වේ. දැනටමත් ලංකා දුම්කොළ සමාගමට මෙම කාර්යය සඳහා අක්කර 150 ක ඉඩමක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ලබාදී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය ඇතිව 1982 දී ආරම්භ කරන ලද "පුජා වන ව්‍යාපෘතිය" යටතේ මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අක්කර 10,000 ක ගැමි ජනතාව විසින් වන වගා කටයුතු කිරීමට කටයුතු සුදුසුමට ඇත. මහවැලි ව්‍යාපාරය යටතේ පදිංචි ගොවිත්ව විශේෂයෙන් අදාළ වන පරිදි, මහාස්ථාන 7 ක වන වගා ව්‍යාපෘතියේ වා ඒකක 7 ක් ආරම්භ කිරීමටද, ජනතාව අතර වන වගාව පිළිබඳව උනන්දුව ඇති කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමටද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු නියෝජ්‍යාගනයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරන "නැවත වන වගා හා ජලාධාර ප්‍රදේශ කළමනාකරණ ව්‍යාපෘතිය" යටතේ කටයුතු කරනු ලැබේ. 1984 වර්ෂයේ සිට මෙම වැඩ පිළිවෙළට දැනට ක්‍රියාත්මක වන වැඩ සටහන්වලට අතිරේකව ක්‍රියාත්මක කරණ ලැබේ. මෙම වර්ෂයේදී නේතක, කොස්, කොහොඹ, මැහෝගනි, ඉයුකලිප්ටස්, කුඹුක් ඇතුළු පැළ වර්ග ලක්ෂ 15 ක්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී, සහයෝගය ඇතිව උප දිසාපතිවරුන් මගින් වන වගා ව්‍යාපෘති සේවාව යටතේ නොමිලයේ ජනතාව අතර බෙදා හැරීම මේ දිනවල කෙරීගෙන යයි.

මා ඉතා කෙටියෙන් මේ ගරු සභාවට ඉදිරිපත් කළේ 1983 වර්ෂයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ වැඩ පිළිවෙළයි.

ජලහට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ 1983 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද වැඩ කටයුතුවල ප්‍රගතිය ඉතා කෙටියෙන් මේ ගරු සභාව ඉදිරියේ තැබීම මගේ බලාපොරොත්තුවයි.

කිරිඳිමය ව්‍යාපාරයෙහි පළමු වන අදියර යටතේ අළුත් ඉඩම් අක්කර 12,500 ක් පමණ සංවර්ධනය වන අතර ඒ යටතේ ගොවි පවුල් 4,200 ක් පදිංචි කර වීමට නියමනය. පොකුරු ගම්මාන ක්‍රමයට පදිංචි කරවීම කරනු ලබන මෙම ව්‍යාපාරයේ වම් ඉවුර හා දකුණු ඉවුරවල කුඩා ගම්මාන 16 ක්ද, ගම් මධ්‍යස්ථාන 3 ක් ද, ඉදි කිරීමට නියමිතව ඇත. මෙම ව්‍යාපාරයේ 1985 යල් කන්නයේදී වගාව සඳහා ජලය නිකුත් කරනු ඇත.

ව්‍යාපාර බල ප්‍රදේශය ඇතුළත පදිංචි අනවසර ගොවි පවුල්වලින් සුදුසුකම් ඇති අය තෝරා ගෙන ඔවුන්ට ඉඩම් භාර දීම දැනට කරගෙන යන අතර 1983.12.15 දිනට පවුල් 1,035 ක් පදිංචි කොට ඇත. 1984 වර්ෂයේදී පවුල් 2,014 ක් හා 1985 වර්ෂයේදී පවුල් 950 ක් පදිංචි කරවීමට නියමිතව

ඇත. මෙම ව්‍යාපාරය යටතේ ඉදිවන කුඩා ගම්මානවල පොදු පහසුකම් යටතේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රාථමික පාසැල්, ගුරු නිවාස, විදුහල්පති නිවාස, සමුපකාර, ලෝක ආහාර ගබඩා, කේන්ද්‍ර උපදේශක නිවාස, කෘෂිකර්ම ව්‍යාප්ති සේවක නිවාස, ජනපද නිලධාරී නිල නිවාස ඉදි කරමින් පවතී. එසේම ගම් මධ්‍යස්ථානවල ද්විතියික පාසැල්, ගුරු නිවාස, ගබඩා පහසුකම් සහිත සමුපකාර, නිල නිවාස සහිත තැපැල් කාර්යාල සහ කෘෂිකර්ම උපදේශක නිල නිවාස තැනවේ.

මෙයට අමතරව ලුණුගම්වෙතෙර ගම් මධ්‍යස්ථානයට ග්‍රාමීය රෝහලක් හා පොලීස් ස්ථානයක් ද, බෝගහපැලැස්ස ගම් මධ්‍යස්ථානයට සංචාරක බෙහෙත් ශාලාවක් හා ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ද, විරවිල ගම් මධ්‍යස්ථානයට සංචාරක බෙහෙත් ශාලාවක්, කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයක් හා කෘෂිකර්ම පුහුණු පාසලක්ද ලබා දීමට කටයුතු කොට ඇත. මෙම පොදු පහසුකම් සඳහා දෙපාර්තමේන්තුව විසින් රු. 1,45,38,646 ක් මෙම වර්ෂය තුළ වියදම් කොට ඇත. මෙම ව්‍යාපාර බල ප්‍රදේශයේ පදිංචි කරන ජනපදිකයින්ට බිම්ම හා එදිනෙදා ශාක කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා දැනට ව්‍යාපෘතියක් සකස් වෙමින් පවතී.

ඉතිහිමිවිය ව්‍යාපාරය

පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආරම්භ කොට ඇති ඉතිහිමිවිය ව්‍යාපාරය යටතේ අළුතේ ඉඩම් අක්කර 5,346 සංවර්ධනය කරණ අතර ඒ යටතේ ගොවි පවුල් 2,138 පදිංචි කරවීමට නියමිතය. මෙම ව්‍යාපාරය යටතේ කුඩා ගම්මාන 10 හා එක් ගම් මධ්‍යස්ථානයක් ද ඉදි කිරීමට නියමිතය. 1983.12.15 දිනට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පදිංචි කරවීමේ ප්‍රගතිය ගොවි පවුල් 507 වේ. මෙම ව්‍යාපාරයේ පොදු ගොඩනැගිලි අතර පාසැල්, ගුරු නිවාස, සමුපකාර ගබඩා, පාරවල්, ජනපද නිලධාරී නිල නිවාස, ජනපද නිලධාරී කාර්යාලය, ලෝක ආහාර ගබඩාව, තැපැල් කාර්යාල, සංචාරක බෙහෙත් ශාලා, කේන්ද්‍ර උපදේශක නිවාස, පොදු ලී සැපයීමට කටයුතු කොට ඇත. මීට අමතරව මෙරුන්ගොඩ ගම් මධ්‍යස්ථානයේ සංචාරක බෙහෙත් ශාලාවක් කේන්ද්‍ර උපදේශක නිල නිවාසය, කෘෂිකර්ම ව්‍යාප්ති සේවක නිවාසය, ජනපද නිලධාරී නිල නිවාසය හා කාර්යාලය, ලෝක ආහාර ගබඩාව, කෘෂිකර්ම උපදේශක නිල නිවාසය, තැපැල් කාර්යාලය හා පොහොර ගබඩාව දැනට ඉදිවෙමින් පවතී.

මෙම ගොඩනැගිලි සංකීර්ණ වැටකටයුතු ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් දැනට බොහෝ දුරට අවසන් කොට තිබේ.

මුතුකණ්ඩිය ව්‍යාපාරය

මොණරාගල දිස්ත්‍රික්කයේ මීස්ට්‍රේලියානු රජයේ ආධාර ඇතිව ආරම්භ කොට ඇති මුතුකණ්ඩිය ව්‍යාපාරය යටතේ වාර්ෂික ජලය සපයන ප්‍රදේශයේ ගොවි පවුල් 800 පදිංචි කරවීමට නියමිතව ඇත. ඉන් 1983.12.15 දිනට ගොවි පවුල් 678 පදිංචි කරවා අවසන් වී ඇත. ප්‍රදේශයේ ගු විෂමතා ලක්ෂණ අනුව ඉදිකරනු ලබන පොකුණුවලට අයත් දිය රැස්කර ගෙන එමගින් ස්ථිර පදනමක් මත ගොඩ බෝග වගා කිරීමට ද මෙම යෝජනා ක්‍රමය යටතේ අදහස් කෙරේ. ඒ අනුව වියලි ගොවිපල ව්‍යාපාරය යටතේ එක් ජනපදිකයෙකුට ඉඩම් අක්කර 5 3/4 බැගින් පවුල් 600 පදිංචි කරවීමට නියමිතය. 1983.12.15 දින වන විට පවුල් 186 පදිංචි කරවා ඇත.

මුතුකණ්ඩිය යෝජනා ක්‍රමය යටතේ වාර්ෂික ප්‍රදේශය හා වියලි ගොවිපල ප්‍රදේශය හා වියලි ගොවිපල ප්‍රදේශය ඒකාබද්ධ කොට පසුතල පහසුකම් සැපයීමට කටයුතු කොට ඇත. ඒ අනුව ජනපද නිලධාරී නිල නිවාස, කාර්යාල, පාසැල් ගොඩනැගිලි, ගුරු නිවාස, සමුපකාර ප්‍රාදේශික, කෘෂිකර්ම උපදේශක නිවාස, පසු ව්‍යාප්ති සේවක නිවාස, වින්තමු මානා නිවාස, කේන්ද්‍ර උපදේශක නිවාස, පොදු ලී, කෘෂිකර්ම නිලධාරී නිල නිවාස තැනීම අවසන් කොට ඇත.

වාහල්කඩ මහගොවි ජනපද ව්‍යාපාරය

වාහල්කඩ ව්‍යාපාරයේ ගොවින් පදිංචි කරවීම සම්පූර්ණ කොට තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පසුතල පහසුකම් බොහෝ දුරට සපයා තිබුණේ නැත. ඒ අනුව මේ වර්ෂයේදී පාසැල් ගොඩනැගිලි, ගුරු නිවාස, සහකාර වෛද්‍ය නිලධාරී

නිවාස, බෙහෙත් ශාලා ගොඩනැගිල්ල, වින්තමු මානා නිවාස, පොදු ලී හා පාරවල් සඳහා රු. 13,86,273 ක මුදලක් වියදම් කොට එම අත්‍යවශ්‍ය පොදු පහසුකම් සැපයීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට තිබේ.

මහ දිවුල්වැව මහ ගොවි ජනපද ව්‍යාපාරය

මෙම ව්‍යාපාරය යටතේ වාර්ෂික පහසුකම් සපයා ගොවින් පදිංචි කරවීම 1982 වර්ෂයේදී අවසන් කරණ ලද නමුත් පසුතල පහසුකම් සැපයීමේ වැඩ පිළිවෙල 1983 දීත් ක්‍රියාත්මක කරණ ලදී. මේ යටතේ පාසල, සමුපකාර ප්‍රාදේශික, නිල නිවාස, පොදු පාරවල් සහ පොදු ලී ව්‍යාපාරය සඳහා ඉදි කරණ ලදී. මේ සඳහා දළ වශයෙන් රු. 45 අට ලක්ෂයක් මේ දක්වා වැය කොට තිබේ. මේ අනුව සියළුම පසුතල පහසුකම් මහදිවුල්වැව ව්‍යාපාරය සඳහා 1983 වර්ෂය අවසන් වන විට සැපයෙනු ඇත.

ගම් පුළුල් කිරීමේ ව්‍යාපාර

ගම් පුළුල් කිරීමේ ව්‍යාපාරය යටතේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් අක්කර 7,165 ප්‍රමාණයක් ඉඩම් කවිවෙරි මගින් බෙදා දී ඇත.

අනවසර නියමානුකූල කිරීම

අනවසර නියමානුකූල කිරීම යටතේ මෙම වර්ෂය තුළ අක්කර 16,516 අනවසරකරුවන් වෙත නියමානුකූල කර දී ඇත.

මෙම වර්ෂය තුළ 23,613 බලපත්‍ර සංඛ්‍යාවක්ද අනවසරකරුවන් වෙත නිකුත් කර ඇත.

අභිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි මෙම දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමල මුලතිව් හා වවුනියා දිස්ත්‍රික්කයන්හි සංවිධානාත්මකව කර ගෙන යනු ලැබූ රජයේ ඉඩම් අල්ලා ගැනීම සම්බන්ධව සමීක්ෂණ පවත්වා අදාල වාර්තා ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කොට ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ලබා ගන්නා ඉඩම් බෙදා දීම

මෙම ව්‍යාපාරය යටතේ අක්කර 3,904 මෙම වර්ෂය තුළ බෙදා දී ඇත.

දිනේෂ ගුණවර්ධන මහතා

(ති.ල. ත්‍රිශීනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් සංවිධානාත්මකව අල්ලා ගැනීම පිළිබඳ වාර්තාවල පිටපතක් අපට ලබාගන්නට පුළුවන්ද ?

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(ති.ල. ආ. ආම්. ආභ්. ආතිකාරී)
(Mr. A. M. S. Adikari)
ජනාධිපතිතුමාගෙන් තමයි ලබාගන්නට පුළුවන් වෙන්නෙ.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.ල. ත්‍රිශීනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
මඬතුමා දුන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ නිසා අනවසර පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්කවල සිටිනවා—

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(ති.ල. ආ. ආම්. ආභ්. ආතිකාරී)
(Mr. A. M. S. Adikari)
ඉදිරි කාලයේදී ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නවා. මේ අවස්ථාවේ නොවෙයි. දැනට සමීක්ෂණය කර අපි වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කර තිබෙන්නවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(ති.ල. ත්‍රිශීනේෂ් ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)
ජනාධිපතිතුමාට තාර දී තිබෙන්නවා ?

දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව සමීක්ෂණයක් කර, ඒ පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව ආදිය පිළිබඳව වාර්තාවක් ජනාධිපතිතුමාට භාර දී තිබෙනවා. ඒ වාගේම ඒ අයට ඉවත් කිරීමක් අපි කරගෙන යනවා. [බාධාකිරීම්] අවසාන වශයෙන්, මට කථා කරන්න අවස්ථාව ලබා දුන් සහාපතිතුමාට සතුටිවන්න වෙමින් මා නවතිනවා.

අ. හා. 3

සරත් මුත්තේට්ටුවේගම මහතා (කලවාන)
 (திரு. சரத் முத்துவேகம — கலவான)
 (Mr. Sarath Muttetuwegama-Kalawana)

ගරු සහාපතිතුමා, වගකිවයුතු අමාත්‍යාංශයක් භාරව සිටින මේ නරුණු ඇමතිතුමාගේ වැඩකටයුතු පිළිබඳව හුණක් කාරණා සමාලෝචනයට භාජනය කරන්න තිබුණේ අද කථා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව නිසාත්, ඒ වාගේම අදට නියෝගනාවූ වැඩරාජකාරී නිසාත්, මම බොහෝම කෙටියෙන් මේ ආමාන්‍යාශය ගැන කථා කරන්නට බලාපොරොත්තු වෙතවා.

මම කථා කරන්නේ මගේ ජන්ද කොට්ඨාශයට අදාළ ප්‍රශ්න කිහිපයක් ගැන පමණයි. එක් ප්‍රශ්නයක්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ දෙයක්. මගේ ජන්ද කොට්ඨාශයේ අයගම ජනපදයේ ඩබ්ලිව්. ඉන්ද්‍රදාස නැමැති මහත්මයාට එෆ්. ඩී. පී. 42 ලොට් අංක 524 දරණ අක්කර දෙකමාරක ඉඩමක් 1962 දී උස්බිම් ව්‍යාපාරයට කොටස්කරුවෙකු හැටියට දී තිබෙනවා. ඔහු මේ ඉඩමේ වැඩ කටයුතු කරගෙන යන විට මීට මාස දෙකකට පමණ ඉහතදී-මක්තෝබර් මාසයේදී- ඔහුගේ ගෙය අබලන් වී තිබුණු නිසා අලුත් ගෙයක් ඒ ඉඩමේ කැදීමට ඔහු කටයුතු යොදාගෙන සිටියා. ඉන් පසුව ඊට යාබද ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන එය ඔහුගේ හැටියට අස්වද්දාගෙන බුක්ති විඳින දේශපාලන බලධාරියෙක් සේ කියන එක්තරා පුද්ගලයෙක් මේ ඉන්ද්‍රදාස මහත්මයාගේ ගෙය හැදීම සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී, පොලීසිය ලවා එම කටයුතු තවත්වා, ඒ මහත්මයාට පොලීසියට ඇදගෙන ගිහින් පහර දී තිබෙනවා. ඉන් පසුව රත්නපුර දිසාපතිතුමා වෙත ඒ ගැන පැමිණිලි කළාම රත්නපුර සහකාර ඉඩම් කොමසාරිස්තුමා ඒ මහත්මයාට එක්තරා කියා විභාගයක් පැවැත්වුවා. මා දන්නා තරමට රත්නපුර සහකාර ඉඩම් කොමසාරිස්තුමා පැවැත්වූ ඒ විභාගයේදී ඒ රත්නපුර සහකාර ඉඩම් කොමසාරිස්තුමාට බොහෝම ලෙහෙසියෙන් මේකි සිදු වී තිබෙන තත්ත්වය පැහැදිලි වී තිබෙනවා. එනම්, ඉන්ද්‍රදාස මහත්මයා ඉඩම් කට්ටි හිමිකරුවකු බවත්, අල්ලාපු ඉඩමේ සිටින එම පුද්ගලයා බලහත්කාරයෙන් පදිංචි වී සිටින එක් කෙනෙක් බවත් පැහැදිලි වී තිබෙනවා. කෙසේ වෙතත්, ගේ හදන්න ඉඩ දී නියෝගයක් කරන්න යන විටම ඒ දේශපාලන බලධාරියා කොළඹට ඇවිත්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ලවා තවත් ලියුමක් දිසාපතිට යවා තිබෙනවා. ඉන් පසුව ඉන්ද්‍රදාස මහතාට 1983.12.12 දින මේ විධියේ ලියුමක් යවා තිබෙනවා.

ලී. පී. තැ:

මගේ අංකය: ඉ/63/අය/67.
 1983.12.12. වෙති දින,
 රත්නපුර දිසාපති කාර්යාලයේදී.

ඩබ්. ඉන්ද්‍රදාස මහතා,
 අයගම කේ ජනපදයේ 1 පියවර,
 ගවරගිරිය.

මහත්මයාණෙනි!

අයගම පිහිටි ඩී. පී. 42 ලොට් අංක 524 දරණ ඉඩම සහ අයගම කේ ජනපදයේ පිහිටි ලොට් අංක 1251 දරණ බිම් කට්ටිය අතර මායිම් ආරවුල

මෙම පිහිටි භුක්ති විඳින ලබන අයගම කේ ජනපදය තුළ පිහිටි ලොට් අංක 1251 දරණ බිම් කට්ටිය පිළිබඳව ඉඩම් කොමසාරිස් විසින් තීරණයක් ගත යුතුව ඇති බව ඔහුගේ අංක 3/8/65/6 හා 1983.11.30 දිනැති ලිපියෙන් මා වෙත දන්වා ඇත.

2. එබැවින් එම බිම් කට්ටිය තුළ මෙම පිහිටි තනා ගෙන යනු ලබන නිවසේ ඉදිකිරීම් නැවත දක්වන තුරු වගාම තහනම් කරන මෙන් කරුණාවෙන් දන්වමි.

මෙයට විශ්වාසී වූ
 පී. ජේ. ආර්. සමරවික්‍රම,
 සහකාර ඉඩම් කොමසාරිස්,
 රත්නපුර දිසාපති වෙනුවට.

තමුත් වෙලා තිබෙන වැඩේ මොකක්ද කියා මම දන්නවා. ඒ දෙපාර්තමේන්තුව, තමන් විසින්ම පත් කරගන්නාවූ දේශපාලන බලධාරීන්ට යට වෙලා අභියාචනා කට්ටිකරුවන් ඒ ඉඩම් කට්ටිවලින් පත්තන තත්ත්වයකුයි. අද උද වී තිබෙන්නේ. මම ඉහත විස්තර කළ තත්ත්වය යටතේ, ඒ කට්ටිකරුවා ගේ හැදීම තැවැත්තුවා. මේ තත්ත්වය යටතේ ඒ කට්ටිකරුවා සුමාන තුන-ගහතරක් නිසිසේ කළේ මොකක්ද? කවිවේරියට යනවා, ආපසු එනවා, මාව හම්බ වෙනවා. එයට පොලීසියටත් ඇදගෙන ගියා. ඒ විධියට රස්තියාදු වන්න ඔහුට සිදු වුණා. මම මේ මුළු ලියවිලි සේරම ඇමතිතුමාට දෙන්නම්. එහි තිබෙනවා, ඉන්ද්‍රදාස මහත්මයාගේ පැමිණිල්ලත්, ඒ මහත්මයාට සහකාර ඉඩම් කොමසාරිස් එවූ ලිපියත්. එම නිසා මේ ගැන කොසා බලා සාධාරණය ඉටු කරන හැටියට ඉඩම් කොමසාරිස්තුමාට නියෝග කරන මෙන් ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේවා පොඩි මිනිස්සු සම්බන්ධ වැඩ. ලොකු දෙපාර්තමේන්තුවල ඉන්න නිලධාරීන් එක්-එක් කෙනාගේ පැත්ත අරගෙන, කාගේවත් පිලිසරණක් තැනී අභියාචනා කට්ටිකරුවන්ට අර විධියට පහර ගහන්න හදනවා නම් ඒක ලොකු අසාධාරණයක් බව ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරවන්න කැමතියි.

කලවාන ජන්ද කොට්ඨාශයේ වැද්දාගල වසමට අයිති ගම් ගණනාවක ඉඩම් නිරවුල් කිරීමේ විභාග පැවැත්වුණා. එක්දස නමසිය පණස් ගණනවල ඉඳලා ඒ විභාග ඒ දවස්වලම ඉවර වුණා. තමුත් තවමත් ඒ මිනිසුන්ට නිරවුල් කෙරුණු ඒ ඉඩම්වල ඔප්පු-නිරප්පු ලැබී නැහැ; ඒවායේ අයිතිය ලැබී නැහැ. එම නිසා ඒ ඉඩම්වල ඉන්න අය අතර ඒවායේ මායිම් ගැන සට්ටන ඇති වෙනවා. මේක මේ ඇමතිතුමාගේ කාලයේ කෙරුණු වැඩක් නොවෙයි. මේ වැඩිය පටන් අරගෙන දැන් අවුරුදු නිස් ගණනක් වෙනවා. මම පාර්ලිමේන්තුවට තේරී පත් වුණාට පස්සේ හතර-පස් වතාවක්ම මේ ප්‍රශ්නය මතු කර තිබෙනවා. එම නිසා ක්ෂණිකව මේ ගැන එයවර ගන්නයයි ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට නියෝග කරන හැටියටත් ඇමතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා.

කලවාන ජන්ද කොට්ඨාශයේ කුකුර් ගහ ආශ්‍රිතව යෝජනා ක්‍රමයක් දියත් කිරීමේ කටයුතු සකස් වී තිබුණා. දැනට අවුරුදු පහ-ගයකට කලින් ඉඳලා, දැනටත් වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සම්බන්ධ කොටසක් ගිහින් ඒ ප්‍රදේශයේ නිරීක්ෂණ, පරීක්ෂණ කරගෙන යනවා. ඒ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වාර්මාර්ග දෙපාර්තමේන්තුව ලබන අවුරුද්දේ ගන්නා පියවර මොකක්ද කියා මම දැන ගත්ත කැමැතියි. මේක දැනට අවුරුදු පහ-ගයක ඉඳලා එන ප්‍රශ්නයක් නිසයි. මම අහන්නේ, මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙතත් ප්‍රදේශවල පදිංචි කරවන්න සිද්ධි වෙනවා. එම නිසා මේ යෝජනා ක්‍රමය සම්බන්ධ ප්‍රගතිය මොකක්දැයි දැන්වන හැටියටත් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ ගරු සහාපතිවරු ඉදිරිපත් කළ යුතු තරමේ තවත් වැදගත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ ඇමතිතුමාට ලොකු වගකීම රාශියක් පැවරී තිබෙනවා. තමුත් ඒ ප්‍රශ්න සියල්ලම මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් කාලයක් මට ලැබී නැහැ. එම නිසා අද මගේ කාලය ඒ ප්‍රශ්න වෙනුවෙන් මිඩාගු කරන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ. තමුත් ඉතාම වැදගත් ප්‍රශ්න ගැන නම් නොකියාම බැහැ.

ඒවායින් එකක් තමයි. ජල විදුලිබලය පිළිබඳ ප්‍රශ්නය. අද විදුලිය පාරිභෝගිකයන්ට ඒ විදුලිය වෙනුවෙන් ඉතා අධික ගාස්තුවක් ගෙවන්න සිදු වී තිබෙනවා. දැනට 'නර්මල්' විදුලිය පාවිච්චි කරන්න සිදු වී තිබෙන නිසා තමයි. ඒ තරම් අධික ගාස්තුවක් විදුලිය වෙනුවෙන් ගෙවන්න සිදු වී තිබෙන්නේ. මේහිලා පැන නගින ප්‍රධානතම දේ තමයි, ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නය. 1977 දී සමනලවැටු යෝජනා ක්‍රමයේ එක්තරා ව්‍යාපාරයක වැඩ සම්පූර්ණයෙන්ම පරික්ෂා කර ඉවර කර තිබුණා. නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇති වූ නිසා සමනලවැටු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නට බැරී වී තිබෙනවා. තවම, ජනසංකීර්ණ මාධ්‍යවලින් අපට විවිධ විට ඇහෙනවා ඒක ගෙට අතිරිදු නැත්නම් ලබන අවුරුද්දේ කරන්නට යනවාය කියලා. ගරු ඇමතිතුමා ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරනවා ඇති. තමුත් ඒක අද අහපසු වී තිබෙනවා. මම ඒ ගැන කාටවත් දෙස් පට්ටනවා නොවෙයි. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතු කරන්නේ ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රශ්නයක්.

මා සිතන හැටියට ජල විදුලිබලය නිෂ්පාදනය කිරීමට යම් විශ්දමක් දරනවා නම් විශාල විශ්දමක් දරන්නට වුණත් ඒකට ප්‍රමුඛතාවය දිය යුතුයි. තමුත්තාත්සේලාගේ ආණ්ඩුව යටතේ වුණත් අද මොකක්ද සිද්ධි වී

[සරත් මුත්තේවැවගේ මහතා]

තිබෙන්නේ? අධික ඉක්මන ගාස්තු නිසා සියලුම කර්මාන්ත ඇත හිටින තත්ත්වයකට වැටී තිබෙනවා. සැපයීමේ නිෂ්පාදනය සහ අලෙවිය ඇතහිටි ආදායමක් නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. අද පවතිනාගෙන යන පැරණි කර්මාන්ත වුණත් තවදුරටත් ඒවා පවත්වාගෙන යන්නට බැරි තත්ත්වයක් උද වී තිබෙනවා. අද විදුලිය ගාස්තු සහ ඉන්ධන ගාස්තු අධික ලෙස ඉහල ගොස් තිබෙනවා. මා දන්නේ නැහැ, කොයි තරම් යථාර්ථවාදීයි කියන්න. මීට අවුරුදු අටකට තවයකට ඉස්සෙල්ලා ජල විදුලිබලය මේ රටෙන් ඉන්දියාවට අපනයනය කරන්නටත් කඩා කලා. එතෙක් අද මොකක්ද ඇති වී තිබෙන තත්ත්වය? බලශක්තිය අතින් අපි හිතමනට වැටී තිබෙනවා. දවසේ පැය 24 ත් පැය ගතණාවක් තිස්සේ විදුලිය කපා හරින්නට සිද්ධ වී තිබෙනවා. විදුලිය පාවිච්චි කරන සාමාන්‍ය පාරිභෝගිකයන්ට හෝ වේවා කර්මාන්තශාලාවලට හෝ වේවා දරා ගන්නට බැරි තරමට විදුලිය ගාස්තු ඉහල දමා තිබෙනවා. එමනිසා ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් තමුත්තාත්සේලා දරණ මතය පැහැදිලි කරන මෙන් මා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මා මීට වඩා තමුත්තාත්සේලා කාලය ගන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. තමුත්තාත්සේලා සඳහායි.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා (අනුරාධපුරය දිසා ඇමතිතුමා)
(ශ්‍රී. ලං. ප. ස. ග. ස. ප. පණ්ඩාර — අනුරාධපුර මහා ම. අ. ග. ප. පණ්ඩාර)
(Mr. K. D. M. C. Bandara—District Minister, Anuradhapura)

ගරු සභාපතිතුමනි, විසලි කලාපයට ඉමහත් සේවයක් කරන අමාත්‍යාංශයක වැය ශීර්ෂයයි අද මේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන්නේ. පසුගිය අවුරුදු පහ හය තුළ මෙම අමාත්‍යාංශය මගින් විශාල වාර්මාර්ග ක්‍රමයක් ඒවාගේම සුළු වාර්මාර්ග ක්‍රමයක් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒවායින් දැවැන්තම ව්‍යාපාරය තමයි. කඩිනම් මහවැලි ව්‍යාපාරය. ඒ සියලුම ව්‍යාපාර ඉතාම ක්‍රමානුකූලව කලට වේලාවට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තමුත් අපට පෙනෙන්නට තිබෙන දෙයක් තමයි. අපේ බියට හේතුවන දෙයක් තමයි. පසුගිය අවුරුදු කීපය තුළ අපට අවශ්‍ය වර්ෂාපතනය අවශ්‍ය වේලාවට නොලැබීම. කොයි තරම් විශාල වාර්මාර්ග ක්‍රම සම්පූර්ණ කළත් අපට අවශ්‍ය ජලය—වර්ෂාව—වේලාවට නොලැබුණේත් ඒ වාර්මාර්ග ක්‍රම ක්‍රියාත්මක කිරීම අපහසුයි.

කලට වේලාවට වර්ෂාව නොලැබෙන්නට හේතුව මොකක්දැයි අප සොයා බලන්නට මිනැ. පසුගිය අවුරුදු විස්සක විසිපහක කාලසීමාව තුළ අපේ රටේ සෑම ප්‍රදේශයකම පාහේ කිසිම පිළිවෙලක් තැනිව කැලෑ එළි කරමින් ඒ තැනිවල මනුෂ්‍යයින් පදිංචි වුණා. කැලෑවලින් තවත් කොසක් ප්‍රයෝජන ගත්තා. විශේෂයෙන්ම කන්ද උඩරට ප්‍රදේශය දෙස බැලුවොත් මීට අවුරුදු විස්සකට පමණ ප්‍රථමයෙන් ඒ ප්‍රදේශවල තිබුණු වන රොදවල් අද දකින්නට නැහැ.

කැලෑ තැවන වගා කරන්නට ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන බව මම දන්නවා. විශේෂයෙන්ම කන්ද උඩරට ප්‍රදේශය වන රොදවල් ඉතාම අවශ්‍යයි. ඉංග්‍රීසියෙන් කියනවා නම් අප “wind belts” කියන ඒවා ඉතාම අවශ්‍යයි. ඒ වන රොදවල් නිසා වර්ෂාපතනය ලැබෙනවා වාගේම එය ඒ ප්‍රදේශවල පස ආරක්ෂා කිරීමටත් හේතු වෙනවා. එමනිසා කන්ද උඩරට ප්‍රදේශයේ ඒ කැලෑ රොදවල් ඉතා ඉක්මණින් ඉතා කඩිනමින් වගා කිරීමට යම් වැඩ පිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඇත්ත වශයෙන් මහවැලි කඩිනම් ව්‍යාපාරය ක්‍රියාත්මක කලා වගේ කඩිනම් ව්‍යාපාරයකින් මේ කටයුත්ත ක්‍රියාත්මක කරනවානම් යෝග්‍යයි කියන එක මම ගරු ඇමතිතුමාට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ බලනල සියල්ලක්ම ගරු ඇමතිතුමා අතට අරගෙන, මහවැලි කඩිනම් ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා වගේ, පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය තිහිරිති සම්මත කරගෙන මහවැලි අධිකාරිය වගේ වන සංරක්ෂණ අධිකාරියක් පිහිටුවා මේ කටයුත්ත ඉතාමත් කඩිනමින් කරනවා නම් හොඳයි කියන එක මම ගරු ඇමතිතුමාට මතක් කරන්නට කැමතියි. මහවැලි ව්‍යාපාරය යටතේ වුණත් පසුගිය අවුරුදු කීපය තුළදී අවශ්‍ය ජලය අවශ්‍ය වේලාවට ලැබුණේ නැති බව අපට පෙනී ගොස් තිබෙනවා. එම නිසා ගොවිතැන් කටයුතු විශාල වශයෙන් කලට වේලාවට ක්‍රමානුකූලව කර ගැනීමට අපහසු වී තිබෙනවා. විශාල මුදලක් වියදම් කර විශාල බලාපොරොත්තු ඇතිව කරගෙන යන මේ ව්‍යාපාරයෙන් අපි සියයට සියයකම ප්‍රයෝජනය ලබා ගන්නට මිනැ. ජනතාවට ඒ ප්‍රයෝජන ලබා දෙන්නට මිනැ. එමනිසා මහවැලි අධිකාරිය ඇති කලා වගේ වන සංරක්ෂණ අධිකාරියක් ඇති කර, මේ කටයුත්ත සඳහා

අවශ්‍ය මුදල් සියල්ලක්ම යොදවා මෙය පුළුන් කරමි කඩිනමින් ක්‍රියාත්මක කරනවානම් ඉතාමත් යෝග්‍යයයි කියා මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමතියි.

ඊළඟට සඳහන් කරන්නට තිබෙන අතින් කාරණය ජල පාලනයයි. පසුගිය අවුරුදු තුන හතර ඇතුළතදී ගරු ඇමතිතුමාත්, අමාත්‍යාංශයක් ජල පාලනය කිරීම සඳහා වැඩ රාශියක් ආරම්භ කර තිබෙනවා. තමුත් ඇත්ත වශයෙන්ම කියනවානම් ජල පාලනය සඳහා ගොවියාගේ සහයෝගය ඉතාමත්ම අවශ්‍යයි. කොයි තරම් වැඩ පිළිවෙලවල් සකස් කළත් ගොවියාගේ සහයෝගය ලැබෙන්නේ නැත්නම් බලාපොරොත්තු වන අන්දමට ජලය පාලනය කර ගන්නට බැරිව ගොස් විශාල ජල ප්‍රමාණයක් තාස්ති වෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ජලය තාස්ති කරන්නට පුළුවන් අවස්ථාවක නොවෙයි. අද අපි ඉන්නේ. ඒ මොකද, අපට ජලය සීමිතව ලැබෙන නිසා ඒ ජලය ක්‍රමානුකූලව පාවිච්චි කර ඉන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත එයින් ගොවිතැන් කර උපරිම ප්‍රතිඵල ලබා ගන්නට මිනැ. එමනිසා මේ කාර්යයේදී අංශ කීපයක් සහභාගී වෙනවා. වාර්මාර්ග දෙපාර්තමේන්තුවත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපති අංශයත් යන මේ අංශයන් යන මේ අංශ තුනම ගොවියා සමඟ එකතු වී මූලික වශයෙන් මේ කටයුත්තට සහභාගී වෙනවා. ඒ නිසා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛවයෙන් මේ කොටස් සියල්ලක්ම ඒකාබද්ධ කර ගොවියාගේ සහයෝගය මේ කටයුත්තට ලබා ගැනීම සඳහා යම් සංවිධානාත්මක වැඩ පිළිවෙලක් ඇති කළොත් හොඳයි කියන එකයි. මගේ නැඟීම. ඒ මොකද, ජලය තාස්ති වෙන බව අපට අන්දසීමෙන් තවමත් දකින්නට ලැබෙන නිසයි. එමනිසා ඒ කරුණ ගැනත් මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නට කැමතියි.

අ. හා. 3.15

ඒ වාගේම මම මේ අවස්ථාවේදී විශේෂ ඉල්ලීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මහවැලි කඩිනම් ව්‍යාපාරයේ ජලය පහක් ඉදි කර තව අවුරුදු දෙකක් තුළදී ඒ වැඩ කටයුතු අවසන් වෙනවා. තව එක ජලාශයයි අපට ඉදි කරන්නට තිබෙන්නේ. ඒ මොරගහකන්ද ජලාශය පමණයි. විශේෂයෙන්ම මොරගහකන්ද ජලාශය ඇති කිරීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයටත්, උතුරුකරයේ අතිකුන් ප්‍රදේශවලටත් විශාල ප්‍රයෝජනයක් ඇති වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ රටේ විශාලත්වයෙන් අවමන් එකක් අයත් වෙනවා. ඒ ප්‍රමාණයෙන් සුළු කොටසකටයි. අද මහවැලි ජලය ලැබෙන්නේ. එමනිසා මොරගහකන්ද ජලාශය ඇති කලාට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයට මීට වඩා විශාල ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමහර විශාල වාර්මාර්ග ක්‍රම අදත් තිබෙනවා. ඒවාගේම විශාල වැටී තිබෙනවා. තමුත් වර්ෂාපතනයෙන් ඒවාට වතුර ලැබෙන්නේ නැහැ. ගරු ඇමතිතුමාගේ මේ ගැන හොඳින් දන්නවා. එමනිසා මොරගහකන්ද ව්‍යාපාරය අවසන් කලාට පසුව තමයි, අපට වතුර ලබා ගන්නට පුළුවන් වෙන්නේ. 1985 වන විට මේ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ මූලික වැඩ විශාල ප්‍රමාණයක් අවසන් වන නිසා විදේශ ආධාර ලබාගෙන මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු ඉක්මණින් ආරම්භ කර උතුරු මධ්‍යම ඇල මාර්ගය තුළින් වතුර ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමත් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
(ශ්‍රී. ලං. ප. ස. ග. ස. ප. පණ්ඩාර — මහරගම)
(Mr. Dinesh Gunawardene—Maharagama)

ගරු සභාපතිතුමනි, අපේ රටේ විශාලම ක්ෂේත්‍රයක් ගාරව ඉන්න ගරු ඇමතිතුමාගේ උත්සාහයක් පිළිබඳව අමුතුවෙන් අදහස් පළ කරන්න කාල වේලාවක් ඇතැයි මම සිතන්නෙ නැහැ. කෙසේ වෙතත් ඉතාම කෙටියෙන් මහරගම ආසනය වෙනුවෙන් ඉල්ලීම් කීපයක් ගරු ඇමතිතුමාට ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. එයින් සමහර ඉල්ලීම් ගැන මම ගරු ඇමතිතුමාට ලිඛිතව දැනුම් දීමක් තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ වැව් කීපයක් පමණයි තිබෙන්නේ. එයින් එකක් තමයි බොරැස්ගමුව වැව. එම වැවේ සොරොව්ව බැරීමටත් එම වැව ආරක්ෂා කිරීමටත් සුළු වියදමක් වැයවිය ගැනිය කියලයි මම හිතන්නේ. මහා පර්මාන වියදමක්—ලක්ෂ ගණනාවක් වියදමක්—දැරීමට පුළුවන් අවස්ථාවක් කොටන බව මම පිළිගන්නවා. තමුත් ලක්ෂයකින් දෙකකින් පමණ මුදලකින් මේ වැව ආරක්ෂා කර ගන්නට පුළුවන් වේවී යයි මා කල්පනා කරනවා. ඒ

වගේම ඒ වැඩි මත්තේ, වැඩට අයිති ගුමියේ පොදුගලික සමාගම් විසින් අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගෙන තිබෙනවා. ඒ ගැන යොයා බලන ලෙසත් මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මෑතකදී ගිණි ගත් හයිඩ්‍රාමිනි කොමිෂනියන් ඒ වැඩ ඉස්මත්තේ තමන්ගේ ගොඩනැගිලි ඉදි කර තිබෙන බව මම මීට ප්‍රථමත් මේ ගරු සභාවේදී කීවා. ඒ සියල්ලටම වඩා වැඩ ආරක්ෂා කිරීමට යම් පියවරක් ගන්නය කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම වානේ සංස්ථාව ඇති කරන විට විකල්ප ගුමිය ගැටියට දුන්න රුක්මලේ ප්‍රදේශවැසියන්ට අද වන තුරු ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ තහවුරු කිරීමක් කර දී නැහැ. ඒ අයට ගෙවත්තය කියා නොයෙකුත් ගාස්තු නියම කර තිබුණා. ඒ සියලුම ගාස්තු ගෙවා අවසාන කර තිබෙනවා. නමුත් අද වන තුරු ඔවුන්ගේ අයිතිවාසිකම් සහවුරු කර දී නැහැ. ඒ කාරණයත් ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරවනවා.

ජලභට තවත් කාරණයක් කෙරෙහි ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එයට නමුත්තාත්සේ පිළිතුරක් දුන්නොත් බොහොම අගය කරනවා. මේ පාර්ලිමේන්තු සංකීර්ණය ගොඩනැගීම නිසා මේ පාර්ලිමේන්තුව අවට ජල බැස්ම පිළිබඳව වාර්ෂාදාන ඉංජිනේරුවන් විසින් අලුත් ආකල්පයක් ඇති කිරීම උඩ අපේ ආසනය හරහා, අපේ ආසනයේ ඇති මුළු වෙල් යායම තාස්තියට පත් වෙන අන්දමට ඇලක් කපන්නට යෝජනා කර තිබෙනවා. මේ පිළිබඳ විකල්ප අදහස් පළාගේ අයත්. දෙන්නේ දෙපාර්තමේන්තුවල අයත් ඉදිරිපත් කර තිබෙනවා. මේ ඇල කපන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව පිටපස්ස පැත්තේ සිට වේරැස්ස හඟටයි. වේරැස්ස ගඟේ ජලය ආපසු මෙහාට ගලයිද කියලත් ගැටළුවක් සමහර විට මතු වෙන්න පුළුවන්. මම නම් ඒ ගැන විශේෂඥයෙක් නොවෙයි. පළාතේ සාමාන්‍ය ගොවියන්ගේ අදහසකුයි මම ඒ කීවෙමි. ඒ නිසා මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නට පෙර ප්‍රදේශ වාසීන්ගේ අදහසත් විමසන්නය කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මෙම ව්‍යාපාරය හදිසියේම ආරම්භ කරන්න එපා. තහර සංවර්ධන අධිකාරියත් ඒ ඉල්ලීම පිළිගෙන තිබෙනවා. පහත් බිම් සංවර්ධන මණ්ඩලය මගින් ප්‍රදේශයේ අවශ්‍ය ගුමිය ලබා ගැනීම සඳහාත් මේ ඇල මාර්ගයේ අවශ්‍යතාවය පෙන්නුම් කර තිබෙනවාය කියා මට දැනගත්ත ලැබුණා. ඊට වඩා, විනාශයට පත් වෙන ගොවිතැන් ප්‍රදේශය සහ ගෙවල් ප්‍රමාණය ගැන අවධානය යොමු කරන්නය කියා මා ඉල්ලා සිටිනවා.

ඒ වගේම මම ගරු ඇමතිතුමාගෙන් තවත් විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. ඉන්ධන මිල ඉහල නැගීමත්, ඒ නිසාම එයට සම්බන්ධ අමු ද්‍රව්‍ය මිල ඉහල නැගීමත් නිසා අපේ රටේ ගොවි ජනතාවට අද මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ ඉතාම අමාරු තත්ත්වයකටයි. ඒ නිසා ජලය සම්බන්ධයෙන් අය කරන්නට බලාපොරොත්තු වෙන ජල බද්ද ගැන මීට වඩා සාකච්ඡාපිටිකට බලන්නට පුළුවන් නම් ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම ජල බද්ද අය කිරීම කාලයකට අත්හරින්නය කියා මා ඉල්ලා සිටින්නට කැමතියි. මන්ද? ගොවිජනතාවට එය ඉතාමත් බරක් සහිත බද්දක් බවට ඉදිරි කාලයේදී පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්නය කියා විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

ගම්පහ ගරු මන්ත්‍රීතුමා (එස්. ඩී. බණ්ඩාරත්නාසක මහතා) ඉතා වැදගත් අදහස් කීපයක් කීවා. බොහෝ විට වැදගත් අදහස් කියන විට කාලයක් යන තුරු අපට ඒවා දීරවන්නේ නැහැ. එය තමයි ස්වභාවය. ගස් කොලත් කපා, ඒවායින් සල්ෆි හම්බ කරගෙන ඒ තෝට්ටුවල වටිනාකම දිනා බලමින් ජීවත්වෙන යුගයක් නිසා සමහර විට අපට ඇත ඉදිරියට නොපෙනෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට ගරු ඇමතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම මා කියා සිටියෙන්, නැවත කියන්නේ අපේ රටේ වන සම්පත වාගේම වෘක්ෂලතාවල අඩුවීම වේගවත්ව වී ඇති බවයි. එය ස්වභාව ධර්මයට මෙන්ම අපේ ව්‍යාග්‍රයට, දේශගුණයට බලපාන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. එම නිසා අප කුමන දේශපාලන පක්ෂයට සිටියත්, මේ මහා ජාතික ආපදාවකට නියම ආකාරයෙන් මුහුණ දෙන්නේ නැති නම්, අපේ ඉදිරිය කුමක් වෙයිද කියන තත්ත්වය අප තේරුම් ගන්න ඕනෑ. එසේ වටහා ගෙන, අපේ ඇමතිතුමාට කිසියම් සැලැස්මක් උඩ දැනට වඩා දැඩි පියවර ගන්නට සිදු වෙයි. අපේ රටේ කැලෑ සහ වෘක්ෂලතා විනාශය තවත්වන්නට. එසේ පියවර නොගන්නොත්, ඒවායේ විපාක ඉදිරි කාලයේදී මෙයට වඩා අපට දකින්නට සිදුවෙයි.

මා දත්තා හැටියට මහවැලි යෝජනා ක්‍රමය යටතේ අක්කර තුන් ලක්ෂයක පමණ රක්ෂිත කැලෑ පවා සමහරවිට දකුණු එළිවෙමින් පවතිනවා. යෝමාවතීය අවට ප්‍රදේශවලත් මා හිතන හැටියට අක්කර නිස් දහසක පමණ රක්ෂිත කැලෑ-යෝජනා ක්‍රමයේ යම් යම් අවශ්‍යතාවක් සඳහා වෙන්කට පුළුවනි-දකුණු එළිපෙනලි කිරීමකට පරිවර්තනය වෙනවා. එසේ එළිපෙනලි කරන අනුපාතයේ ප්‍රමාණයටත් අපේ රටේ අලුතෙන් කැලෑ වැවීම සිදු වෙනවාද කියන ගැටළුවට අප මුහුණ දෙනවා.

ගරු සභාපතිතුමා, දැන් මම කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සලකුණ වෙනුවෙන් නම් නොවෙයි. නමුත් මේ රක්ෂිත කැලෑ එළිපෙනලි කරන නිසා, මේවායේ ජීවත්වන වල් අලිත්ගේ අනාගතය පිළිබඳ විශාල සැකයක් මතු වී තිබෙන නිසා, ඔවුන් ආරක්ෂා කිරීමට යම් යම් පියවර යෝජනා කර ඒවා ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බවත් කියනවා. මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට පුළුවන් අය ඒ ආයතනවලට පත් වී තිබෙනවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් සංවාදයකුත් පවතිනවා. මෙය එකුමාගේ අමාත්‍යාංශයට අයිති දෙයක් නොවුණත්, මෙය වැදගත් ප්‍රශ්නයක් නිසා ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා. වන සම්පතක් අපේ රටේ එක්තරා සම්පතක්, අලිත් නැති වී යනවා පමණක් නොවෙයි, සමහර විට ඒ කැලෑ අවට සිටින මේ රටේ අතිකුත් වන සතුන් පවා අපට දකින්නට නොලැබෙයිද කියන ප්‍රශ්නය මතු වෙනවා.

ගරු සභාපතිතුමා, අලුතෙන් වගා කරන විට වගා කළ යුතු ගස් වර්ග මොනවාද වගා නොකළ යුතු ගස් වර්ග මොනවාද කියන කාරණා පිළිබඳ විවිධ මත පවතිනවා. සමහර විදේශිකයන් අපට උපදෙස් දෙන්නට පුළුවනි, මෙත්ත මේ වර්ගවල කස් වටත්තටය කියා. ඒවා එක වරටම ප්‍රතික්ෂේප කරන්නටය කියා නොවෙයි මම කියන්නේ. නමුත් ඒවා වගා කරන්නට පෙර ඒවා කොයි තරම් යෝග්‍යද නැද්ද කියන ප්‍රශ්නය ගැන මෙයට වඩා අවධානය යොමු කරන්නට ඕනෑ. මොකද? සමහර ගස් වර්ගවලින් පිටවන තාපයෙන් තෙතමනයට බලපෑමක් ඇති වෙනවාය කියන අලුත් මතයක් ඉදිරිපත් වී තිබෙනවා. එම නිසා අලුතෙන් කැලෑ වගා කිරීමේ අංශයට මේ වාගේ අදහස් යොමු කරන්න ඕනෑ. විවිධ අන්දකීම් උඩ විවිධ මත ලෝකයේ පළ වී තිබෙනවා.

තෙතමනය රැක ගැනීමට හැකි ගස් මෙන්ම තෙතමනය අඩු කර ගැනීමට හේතුවන ගස් වර්ගත් තිබෙනවා. අපි දැව අවශ්‍යතාවක් සඳහා පමණක් ගස් වටත්තේ, එසේම ගස් වැවීමෙන් බලාපොරොත්තුවන දේශගුණික තත්ත්වය ආරක්ෂා වෙනවාද නැද්ද කියන වික දීර්ඝ කාලීන ලෙස කල්පනා කර බලන්නට ඕනෑ. මම හිතන හැටියට මේ රටේ දැව කර්මාන්තයේ මූලික පාලනය එක මධ්‍යස්ථානයකින් කරන්නට අවශ්‍ය යුගයකට අපි ඇවිත් තිබෙනවා. එය විවෘත තරගයකින් කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. මොකද? මේක ජාතියේම සම්පතක්. එමනිසා එය දැඩි ලෙස මධ්‍යගත පාලනයකින් සිදු විය යුතු යුගයකට අප ඇවිත් තිබෙනවා. මොන තත්ත්වයක් පැමිණියත් ඒ අභියෝගයට මුහුණ දෙන්නට අවශ්‍ය පියවරවල් ගත යුතුයි. මන්ද? එය අපේ රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීරණයක් තිසයි. ගරු සභාපතිතුමා, මට පෙර කතා කළ මන්ත්‍රීතුමන්ලාගේ අදහස් නැවත නැවතත් කියා පෑවේ අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ.

ඉඩම් අයිතිය පිළිබඳ හා ඉඩම් හිඟය පිළිබඳ අර්බුදය වෙනදට වඩා මතු වී තිබෙන බව ඇමතිතුමාත්, අපි කවුරුත් දන්නවා. රටේ ජනගහණයෙන් සියයට 65 ක් පමණ ජීවත් වෙන්නේ තෙත් කලාපයේයි. මා හිතන්නේ මෙය ඉතා වැදගත් තත්ත්වයක්. ජනගහණයෙන් සියයට 65 ක් පමණ තෙත් කලාපයේ ජීවත්වන අතර මේ ප්‍රදේශවල හුම් ප්‍රමාණය ගැන සලකන විට තිබෙන්නේ ඊට වඩා අඩු සංඛ්‍යාත්මක තත්ත්වයක් බව අප තේරුම් ගන්නට ඕනෑ. මේ නිසා, මම හිතන හැටියට, අලුතෙන් ජනපද බවට පත් වන ප්‍රදේශවල ජල සම්පතෙන් නැත්නම් ජල සම්පත ප්‍රයෝජනයට ගන්නා ප්‍රමාණයෙන් සියයට හැටක් පමණ ආගතයේදී යත්තේ උතුරු නැගෙනහිර පළාත්වලට. ඒ ප්‍රදේශවල ජනගහන ප්‍රමාණය ගෙවත් "පොපුලේෂන් ඩෙන්සිටි" එක රටේ අනෙක් ප්‍රදේශවල "පොපුලේෂන් ඩෙන්සිටි" එකෙන් බාගයක්වයි පවතින්නේ. රටේම ඒ අනුපාතය වර්ග කිලෝ මීටරයකට 229.7 යි. තෙත් කලාපයේ වර්ග කිලෝ මීටරයකට දළ වශයෙන් 468 යි. නමුත් උතුරු නැගෙනහිර තත්ත්වය වර්ග කිලෝ මීටරයකට 122යි.

ඒ නිසා ඉදිරි කාලයේදී මේ රටේ ජනාවාස ඇති වීම පිළිබඳව ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානය අතිවාරයයෙන්ම යොමු කරන්නට වෙනවා. ඒ ඉලක්කය ඇතුළු තමයි එක්තරා පිරිසක් අනාගතයේදී මේ රටේ ජලය

[රටේ ගැටුමට එරෙහිව]

බහිත තැන් සොයා සොයා, ඒ සැලැස්ම දැනගෙන, සංවිධානාත්මකව, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමක් කරගෙන යන්නේ උතුරු තැනෙහි පළාතවල ඉදිරි කාලයේදී ජනපද ඇති වන ගම් සංවිධානාත්මකව, බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ වැඩ පිළිවෙල අනුමත කරමින් එය ආරක්ෂා කරන්නට සිටිමිනි. එක ප්‍රසිද්ධියේම කටයුතු කරන බව අපි දන්නවා. මම ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමාට වෛද්‍යවත් කරනවා නොවෙයි. තමන්ගේ ගම්‍ය තැනි වන ජනතාව වතුටුල පදිංචි වීමට අවස්ථාව ඉල්ලන විට, ඒවායේ ඉඩම් ඉල්ලන විට ලංකා කොන්ග්‍රස් සභාව තැන්තම සිටිමිනි. එක ඒකටත් කදබල ලෙස විරුද්ධ වන බව කොන්ග්‍රස් ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කීවා. ඒ ජනතාවට තමන්ගේ පාරම්පරික ගම්‍ය අතහැර යන්නට සිදු වී තිබෙනවා. ඔවුන් එසේ යන ඇත ප්‍රදේශවලත් ගම්‍ය ලබා ගැනීම පිළිබඳවත් ඔවුන්ට විශාල ගැටළුවකට මුහුණ පාන්නට වී තිබෙනවා. සීමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ පිටත්ව යා යුතු පිරිස් පවා මේ ප්‍රදේශවලට ගොස් තැබුණු දැනෙන ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පත් වී සිටිනවා.

මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නේ ඉඩමක බලහත්කාරයෙන් පදිංචි වීම පිළිබඳ ගැටළුව ගැන පමණක් නොවෙයි. මේක සංවිධානාත්මකව කෙරෙන දෙයක්. වටිනිකාවේ බලයෙන් අල්ලා ගන්නා ලද ඉඩම්වල පාසල් පවත්වනවා. සෞඛ්‍ය මධ්‍යස්ථාන පවත්වනවා. ගොදුරු පාරවල් කපා ගම්‍ය ගොදුරු වෙන් කර තිබෙනවා. මෙය නිකමිම ගිනිත් බලෙන් ඉඩම් අල්ලා ගැනීමක් නොවෙයි. මේ අය ඉවත් කරන්නට බැර වුණේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු අපි දැන ගන්නට ඕනෑ. මේ පිළිබඳව සංගණනයක් ඇති කර ජනාධිපතිතුමාට වාර්තාවක් බාර දී තිබෙනවා යයි ගරු නියෝජ්‍ය ඇමතිතුමා කීවා. තමුත් 1979 දී ඔබතුමාගේ අමාත්‍යාංශය විසින්, එතෙක් බලෙන් පදිංචි වූ අය නිත්‍යානුකූල කරනු ලැබුවා. ඊට පස්සේ පදිංචි වූවන් ඉවත් කිරීමට නිත්‍යානුකූල අවසරය ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පවතිනවා. මේ අය ඉවත් කිරීමට තොරතුරු පුළුන් මන්ද යන ප්‍රශ්නයට පිළිතුරු අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. බලහත්කාරයෙන් පදිංචි වූවන් පිළිබඳ සංඛ්‍යා ලේඛන හා තොරතුරු තිබියදීත් ඒ අය ඉවත් කිරීමට බැර වුණේ ඇයි?

අ. හා. 3.30

ඒ අතරම, ඒ අය පදිංචි කරවීමට ක්‍රියා කළ නිලධාරීන් පිළිබඳව අරගෙන තිබෙන පියවර මොනවාද යන ප්‍රශ්නයත් මම අහනවා. මාදුරුමය ඉඩම්වල මිනිසුන් පදිංචි කරවීමට දිගුලාගල නායක ස්වාමීන් වහන්සේට උදවු වූණය කියා ඔබතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවක් ඊයේ පෙරෙයිද ගෙදර යවා තිබෙන බව අපි දන්නවා. ඔබතුමාට සම්බන්ධ සැස්ථාවල නිලධාරීන් ගණනාවක් ගෙදර යවා තිබෙනවා. අස් කරලා නොවෙයි. වැඩ තහනම්කර තිබෙනවා. අතිවාරය නිවාඩු යවාලා තිබෙනවා. සමහරු අත්අඩංගුවෙන් තබාගෙන සිටියා. එතෙම නම්, වටිනිකාව, මුලතිව් ක්‍රිකුණාමය ආදී ප්‍රදේශවල බලහත්කාරයෙන් පදිංචි වීමට මිනිසුන්ට උදවු කළ නිලධාරීන්ට ඒ ලෙස සලකන්නේ තැන්ගේ අයි ? අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මේවා, දිගුලාගල මාදුරුමය ප්‍රදේශයේ විතරද මය සම්බන්ධ වූණය කියා සැක කරන නිලධාරීන්ට දඩුවම් කරන්නේ ? වටුනියාවේ පාසල් පිහිටුවා තිබෙනවානම්, පාරවල් හරියාකාරව සකස් කර තිබෙනවා නම්, ජනපද ලෙස ලස්සනට ගෙවල් බෙදා හැර තිබෙනවා නම්, ඒවායේ සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා නම්, ආහාර මධ්‍යස්ථාන ඇති කොට ආහාර බෙදා හැර තිබෙනවා නම් ඒවාට වගකිය යුතු නිලධාරීන් කවුද ? ඔබතුමාගේ ඉඩම් අමාත්‍යාංශය මේවා ගැන මොකද කෙළේ කියලා අපි දැනගන්න කැමතියි.

මම ඒ ප්‍රශ්නය ගැන මීට වඩා කථා කරන්න බලාපොරොත්තු වන්නේ තැනි වුණත් ඔබතුමාට එකක් කියන්න ඕනෑ. මම මුලින් කී කරුණු සනාථ කිරීම සඳහාත් ඒ වාගේම දැනගැනීම සඳහාත් මම එක ප්‍රශ්නයක් ඔබතුමාගේ අවධානයට යොමු කරවනවා. විශේෂයෙන් ඔබතුමාගේ ආණ්ඩුවට—එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට—නොත්වීමත් මහතා හවුල් වුණාට පස්සේ මහාචාර්ය ඒ. ජේ. විල්සන් මහතා—මේ සම්බන්ධයෙන් මම ආරක්ෂක අමාත්‍යාංශයේ වෑය ඔර්ජස් යටතේ කථා කෙළේ තැනෑ—“Racial Strife in Sri Lanka: The Role of an Intermediary” මාතෘකා යටතේ New Brunswick

University of Canada. තමාගේ කැතඩාවේ සභාරවකට ලිපියක් ලියා තිබෙනවා. එහි කියා තිබෙනවා, “ඉතාමත් රහසිගතයි. තැවන මුද්‍රණය කිරීම රහසිගතයි, මෙය උපුටා දැක්වීමත් රහසිගතයි” කියා. අද මේ අලුතෙන් තිබෙන පාර්ලිමේන්තු රෙගුලාසි යටතේ මට මේක සභාගත කරන්න බැහැ. තමුත් ඔබතුමාට බල පාන එක ප්‍රශ්නයක් පමණක් මම ඉදිරිපත් කරන්න කැමතියි. එහි 59 වෙනි පිටුවේ—ඔබතුමාට ඕනෑ තම මෙහි ජායා පිටපතක් අරගෙන දෙන්න පුළුවන්—මෙන්න මෙතෙම සඳහන් වී තිබෙනවා.

“[I had to persuade the leaders of the Liberation Front that what they would obtain may not even be a first step towards their goal but that it could meet some of their immediate objectives—settling Tamil-speaking colonists in the historic homelands of the Sri Lanka Tamils and thereby preventing Sinhalese from colonising these areas.]”

This is what Professor A. J. Wilson says. I will give you a photostat copy of this. He says further :

“besides providing employment opportunities for Tamil youth in development schemes. There was further the possibility that under the system of proportional representation (since no party might obtain a majority in Parliament) the Front could use their bargaining position in the future to secure more powers for District Development Councils.”

ඉදිරි කාලයේදී ජනාවාස ඇති කිරීමේදී අපි දැන් පැහැදිලිව දන්නවා මේ මතය තදබල ලෙස ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවාය කියා. ඒක ප්‍රකාශිත මතයක්. උච්ච එක්සත් විමුක්ති පෙරමුණේ සහ රජයේ මැද නියෝජිතයා ගැටියට පෙනී සිටියාය කියන—මම දන්නෙ තැනෑ. ඇත්තද තැන්තද කියා—මහාචාර්ය ඒ. ජේ. විල්සන් මහතා කියන දෙයයි මා මේ කියන්නේ— ඒ නිසා ඉදිරි කාලයේදී මහවැලියේ වතුර උතුරට හා නැගෙනහිරට ගලන විට ඒවායේ වෙනත් ජනතාවකට ජනාවාස කිරීමේ අයිතියක් තිබෙනවාද කියන සැකය ගැන මම අහන්නේ ඒ පිළිබඳව ඔබතුමාගෙන් තහවුරු කරගන්නයි.

ඒ මොකද, මේක ජාතික ප්‍රශ්නයක්. මුර් රටේම අපි ඔබතුමාට වෛද්‍යා කරනවා; මුදල් ඇමතිතුමාටත් වෛද්‍යා කරනවා. එහි හරි වැරදිතාවය මොකක් වුණත් දැන් වැඩේ පටන්ගෙනයි, තිබෙන්නෙ. මහවැලි යෝජනා ක්‍රමය බොහෝ දුරට අර්ථයක් ඇති දෙයක් බවට පරිවර්තනය වෙයි කියා අපි විශ්වාස කරනවා. විශාල වශයෙන් ලෝක ණය අරගෙන තිබෙනවා මේ සඳහා. එහි එළය එක කොට්ඨාශයකට පමණක් භක්ති විදින්න ඉඩ දෙන්න එපා. මේ ලංකාවේ උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බස්නාහිරටත් ඇති ඉඩම්වල සෑම බිම් අභලකම පදිංචි වෙන්නත් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නත්, තමන්ගේ ගොවිතැන් කටයුතු කරගෙන යන්නත් මේ රටේ සිංහල මුස්ලිම් උඩ සියලු දෙනාටම අයිතිය තිබෙන්න ඕනෑ. මේ රටේ ඔබතුමා ඉඩම් ඇමතිතුමා ගැටියටත්, මහවැලි ඇමතිතුමා ගැටියටත්, මුර් රටේ ඔබතුමාගේ බලාපොරොත්තු වන්නේ ඒකයි. ඒ වික ඉටු කරන්නය කියලයි මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ.

ඊළඟට මම දැනගන්න කැමතියි මිනුම් දෙපාර්තමේන්තුව ගැන ඒක ප්‍රශ්නයක්. මහවැලි යෝජනා ක්‍රමයේ සමහර මිනුම් කිරීම් සඳහා පොදුගලික සමාගමකට හාර දී තිබුණා. ඒ සමාගමෙන් කෙරුණු මිනුම් කටයුතුවල හුණක් වැරදි තිබෙනවාය කියා වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඔබතුමා මේ කටයුතු අත්හිටුවා තිබෙනවාද, එතෙම තැන්තම ඒවා නිවැරදි කරන්නට අරගෙන තිබෙන පියවරවල් මොනවාද කියන එක අපි දැනගන්නට කැමතියි. අපි දන්නා ආකාරයට තවත් අතිරේක මිනිත්දෝරුවන් 50 කට අඩු ප්‍රමාණයක් සපයා ගැනීම තුළින් මේ කටයුත්ත කරන්නට මිනුම් දෙපාර්තමේන්තුවට පුළුවන්ය කියන එකයි. වාර්තාගතව ඉදිරිපත් කරන මතය. එය එසේ නොවෙනවා නම් ඒ බව අපි දැනගන්නට කැමතියි. කෙසේ වෙතත් මිනුම් දෙපාර්තමේන්තුවේ ඇති යම් යම් නීති මාලාවන් අනුව මිනුම් කටයුතු කෙරෙන්නේ තැන්තම ඉන් සිදුවන දීර්ඝකාලීන විපාකය නිවැරදි කිරීමට අරගෙන තිබෙන පියවරවල් මොනවාද කියන එකත් මා විශේෂයෙන්ම දැනගන්නට කැමතියි. පොදුගලික සමාගමකට මේ කටයුතු හාරදීමෙන් යම් යම් වැරදි සිදු වී තිබෙන බවට මිනුම් දෙපාර්තමේන්තුව තුළ සහ මිනිත්දෝරුවන් තුළ සැඟහෙස සැකයක් ඇති වී තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය ඒ ගැන යොමු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

තවත් කරුණක් දැනගන්නට කැමතියි. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව හවුල් සමාගමක් බවට පරිවර්තනය කරන්නට බලාපොරොත්තු වෙතවා යයි ප්‍රකාශ වී තිබෙතවා. ජනවාරි මාසයේ සිට එය සිදු වෙතවාය කියන එකක් දැනගන්නට ලැබී තිබෙතවා. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයකට පරිවර්තනය කරන්නට අවතීර්ණ වූණේ මන්ද කියන එක මම දැනගන්න කැමතියි. එහි බැංකොලොත්තාවයක් ඇති වූණද? එතෙම තැන්නම් එය ගෙන යන්නට බැර තත්ත්වයක් තිබෙතවාද? ඒ වික අපි දැනගන්නට කැමතියි.

වාර්තා අනුව අපට දැනගන්නට ලැබී තිබෙන අන්දමට යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ උපකරණවල වටිනාකම කෝටි 6 ක් පමණ වෙතවා. එමෙන්ම යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවට වෙනත් ආයතනවලින් රු. 5,75,00,000 ක පමණ ණය ලැබෙන්නටත් තිබෙතවා. මේ දෙපාර්තමේන්තුව විසුරුවා හැර හවුල් සමාගමක් බවට පරිවර්තනය වූණේත් ඒ ණය සියල්ලම ලැබෙතවාද, තැන්නම් දැනටමත් ඒ ණය ලැබී තිබෙතවාද, එතෙමත් තැන්නම් ඒවා ලබා ගන්නේ කොහොමද කියන එකක් දැනගන්නට කැමතියි. ඒ ණය මුදල්වල ප්‍රමාණය හරියට කොපමණද, ඒවා ලබා ගන්නට කටයුතු කරන්නේ කොයි ආකාරයටද කියන එක බොහොම වැදගත්.

1983 නොවැම්බර් මාසයේ "මහහර" සඟරාවේ බොහොම රසවත් ප්‍රවෘත්තියක් තිබෙතවා. අපේ රටේ බලයෙන් ඉඩම් අල්ලා ගන්නා අයට දකුණු ඉන්දියාවේ නම්ලිතාඩුවේත් බලයෙන් ඉඩම් අල්ලා ගෙන තිබෙතවා. "ඉන්ඩියා ටුඩේ" සඟරාවේ 1981 ඔක්තෝබර් 15 වන ද කලාපයේ උපුටා ගන්නා ලද්දක් හැටියටයි. එය "මහහර" සඟරාවේ පල කර තිබෙන්නේ. ඒ පිරිස අතරේ සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ ලංකාවෙන් ගිය අයත් සිටිනවාලු. තමන්ට දුක් ඉඩම්වලට අමතරව බලහත්කාරයෙන් රජයේ ඉඩම් අල්ලා ගෙන කැලෑ කපා අසු වූ අය අතර සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ මේ රටින් ඉන්දියාවට ගිය අයත් සිටිනවාලු. [බාධා කිරීමක්] මම කියන්නේ දකුණු ඉන්දියාවේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් අය ගැනයි. තමන්ට දුක් ඉඩම්වලට වඩා වැඩියෙන් ඉඩම් අල්ලා ගන්නට ගොස් එම්. ඊ. රාමචන්ද්‍රන් ප්‍රාදේශීය ආණ්ඩුකාරයා විසින් ඔවුන්ට පිට වෙන්නට තියෝග කර තිබෙතවා. අපේ රටේ පමණයි මෙය කරන්නට බැරකමක් තිබෙන්නේ. මේ රටින් දකුණු ඉන්දියාවට ගිය අයට මේ ඉරණමට පත් වෙන්නට සිදු වී තිබෙතවා. මේ අය එහි දී ඒ පිරිස සිලිගන්නත් මෙහි දී නොපිලිගන්නත් හේතුව මොකක්ද කියන එක අපි දැනගන්නට කැමතියි. මෙය ප්‍රවේලිකාවක්.

ඒ සඟරාව ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කළේ මෙන්න මේ කාරණය පෙන්වා දෙන්නයි. එහේ ගිය අයමයි මෙහි සිටින අයත් මෙහෙයවන්නේ. ඒ බවට සැකයක් නැහැ. ඒ ප්‍රදේශවලට ගොස් බැලුවහොත් පෙනෙයි, ලංකා වතු කම්කරු සංගමයේ ශාඛාවක් එහින් තිබෙන බව. පිසුප් දූපතේත් තිබෙතවා. ආසියාවේ දූපත් ගණනාවකම වතු කම්කරු සංගමයේ ශාඛා තිබෙතවා. දකුණු ඉන්දියාවේ මේවා සිදු වූණේ ඒ ශාඛාවලින්ද කියන එක අපි දැනගන්නට කැමතියි. දකුණු ඉන්දියාවේ ප්‍රාන්තීය ආණ්ඩුකාරයා ඒ උවිච් ජනතාව පැහැදිලිව රජයේ ඉඩම්වලින් එළවා දමා තිබෙතවා. අපි මෙහි දී එළවන එක ජනතාවක් හැටියට උවිච් ජනතාවට කරන වරදක් නොවෙයි. රජයේ සත්තකය රජයට තබා ගන්නට ඕනෑ නම් අපි මෙය නිවැරදි කරන්නට ඕනෑ. මම මේ ප්‍රශ්නය පමණයි, ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ.

මහවැලියා ගැන කථා කරන්නට ගියොත් හුඟක් කථා කරන්නට සිදු වෙතවා. කෙසේ වෙතත් මහවැලියේ තිබෙන අඩුපාඩුකම්වලට වඩා ඉන් ඉදිරි කාලයේදී ජලය ගලයි. නමුත් එසේ ගලන ජලය ජාතියේම ප්‍රයෝජනයට මිස, ප්‍රදේශයට හෝ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ ප්‍රයෝජනයටද පරිවර්තනය කරන්නට ඉඩ නොදෙන බවට මේ අවස්ථාවේදී ඔබතුමා රට වෙනුවෙන් සහතිකයක් දීම ඉතාමත්ම වැදගත් වෙතවා. මේක තමයි මේ රටේ අනාගතය කියන වික මතක් කරමින්, ඔබතුමාට යුග පතමින් මම තීරණ වෙතවා.

රජවික්‍රම පෙරේරා මහතා (කුරුණෑගල දිසා ඇමතිතුමා)
 (ශ්‍රී. ඉයාඛිෂ්‍රාය බෙරේරා - ඉරුණෑගල ප්‍රධාන මානවර්ග අමාත්‍ය)
 (Mr. Jayawickrema Perera - District Minister, Kurunegala)

ගරු සභාපතිතුමනි, මහවැලි සංවර්ධනය යටතේ මමත් වචන ස්වල්පයක් කථා කරන්නට ඕනෑ. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයත්, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයත් යටතට වැටෙන, ඉඩම්, වාර්ෂික, කැලෑ ආදී සෑම දෙයක්ම තිබෙන දිස්ත්‍රික්කයක් කුරුණෑගල.

ඉඩම් නියමානුකූල කිරීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි ගරු ඇමතිතුමාට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සතුහි කරන්නට ඕනෑ. අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 20 ක්, 30 ක්, 40 ක් ආදී වශයෙන් බලහත්කාරයෙන් ඉඩම් කැල්ලක් එළිකරගෙන, පදිංචිව සිටින අහිංසක ජනතාවක්. ඒ ඉඩම් තමන්ගේය කියා කියන්නට ස්ථිරත්වයක් ඒ අයට තිබුණේ නැහැ. ඒවා සඳහා ණය මුදලක් ලබා ගන්නට බැරුව තිබුණා. තමන්ගේය කියා ඒවා දියුණු කර ගන්නට බැරුව තිබුණා. මේ රජයේ කීරණයක් පරිදි ඒවා නියමානුකූල කරනු ලැබුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 80,098 ක් සඳහා වෙන් කළ අක්කර 1,29,000 ක ඉඩම් ප්‍රමාණයකින් අද වන විට අක්කර 55,911 ක් හාර දී තිබෙතවා. මිනිත්දෝරු දෙපාර්තමේන්තුව විසින් 1979 දී පටන් ගෙන ඒ මැනීම කටයුතු පරීක්ෂා කිරීම කටයුතු ආදී සියල්ලක්ම සම්පූර්ණ කර, මේ ඉඩම් ඒ අයට ලබා දීම ගැන අපේ ගෞරවය අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්ට පිරිනමන්නට ඕනෑ.

දැනටමත් බලපත්‍ර සකස් කර දිස්ත්‍රික් කාර්යාලයේ තිබෙතවා තවත් අක්කර 4,999 ක් පවුල් 2,448 ක් අතර බෙදා දීම සඳහා. ඒ කටයුත්තත් මාසයක් ඇතුළත අවසන් කරන්නට අපි බලාපොරොත්තු වෙතවා. ඉතුරුව තිබෙන ප්‍රමාණයත් මාස දෙක තුනක් ඇතුළත, වැඩිම වූණේත් මාස හයක් ඇතුළත බෙදා දීමට අපි බලාපොරොත්තු වෙතවා. නමුත් ගරු ඇමතිතුමනි, ඔබතුමා තියෝගයක් දී තිබෙනවා රක්ෂිත ඉඩම් සම්බන්ධයෙන්. ඔබතුමාගේ කාලයේ නොවූණේත් ඒ රක්ෂිත ඉඩම්වල සැලසුමකින් නොරව, සිංහල, උවිච්, මුස්ලිම් ආදී සියලුම ජාතීන්ට අයත් අය පදිංචිව සිටිනවා. එසේ සිදු වූණේ ඒ ඒ කාලවල ඒ ඒ ආණ්ඩු ඒ රක්ෂිත ඉඩම් ආරක්ෂා කිරීමට තිසි පියවරවල් නොගත් තිසයි. අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එවැනි ඉඩම් අක්කර 26,631 ක පවුල් 12,819 ක් පදිංචිව සිටිනවා. නමුත් තවමත් මේ රක්ෂිත ඉඩම් පිලිබඳව කැලෑ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කීරණයක් දී නොතිබීම නිසා ඒ අයට ඔප්පු දීමට බැරව තිබෙතවා. ඒ ඉඩම්වල ඔවුන් දැනට සැහෙන කාලයක සිට පදිංචිව සිටින නිසා ඔවුන් ඒවායින් ඉවත් කිරීමත් පහසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යාංශය මේ ගැන සුදුසු ලෙස කටයුතු කර ඒ අයට සාධාරණය ඉෂ්ට කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවේ මිනිත්දෝරු දෙපාර්තමේන්තුවට මම විශේෂයෙන් ප්‍රශංසා කරන්නට ඕනෑ. දැන් ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංඛ්‍යාව හුඟක් අඩුයි. මිනිත්දෝරු මහත්වරුන්ට ඕනෑ තරම් රැකියා තිබෙතවා. මේ රටේ මොදරාලික අංශයේත්, පිට රටවලත් ඒ අයට පහසුවෙන් රැකියා ලබාගන්නට පුළුවන්. මිනිත්දෝරු මහත්වරුන්ගේ හිඟයක් තිබුණේත් ඒ අය අපේ ප්‍රදේශයේ හුඟක් වැඩ කර තිබෙතවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ ඉඩම් නිරවුල් කිරීමේ වැඩ පමණක් නොවෙයි අපේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියාම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ එක වැඩක් ඒ අය කර දී තිබෙතවා. ඔවුන් විශිෂ්ට සේවයක් ඒ ප්‍රදේශයේ කරනවා. බොහොම මහත්සිවෙලා, කැපවීමකින් යුක්තව සුර කාලයක් තුළ ඔවුන්ට පැවරූ හැම වැඩක්ම ධාර්වකව කර දී තිබෙතවා. අපි කොයි මොහොතක හදිසි වැඩක් කිව්වත් කටදවත් ඒක ප්‍රතික්ෂේප කර කැහැ. දිසා ඇමති වශයෙන් මා සිටි කාලය තුළ නම් කිසිම දවසක එවැනි ප්‍රතික්ෂේප කිරීමක් කර නැහැ. ඒ නිසා ඒ ගැන තිසි ගෞරවය අපි ඔවුන්ට දෙන්න ඕනෑ.

කැලෑ දෙපාර්තමේන්තුව ගැන ගරු මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක් කථා කලා. ජාතියේ හදවත වශයෙන් සලකන්නට පුළුවන්, දේශගුණය කෙරෙහි බෙහෙවින් බලපාන, රටට අවශ්‍ය දෙයක් වශයෙන් තිබෙන කැලෑ කැපීම ගැන, කැලෑ වගා කිරීම ගැන, කැලෑ ආරක්ෂා කිරීම ගැන අපේ රටේ මීට වඩා සුදුසු කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් ක්‍රමානුකූල සැලැස්මක් තිබෙන්නට ඕනෑ.

කැලෑ ආරක්ෂා කිරීමේදී කැලෑ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී මහත්වරුන්ගේ යම් යම් කටයුතු නිසා සමහර විට කැලෑ කැපීම කරන අය තුළ දීර් ගැන්වීම් ඇති වී තිබෙතවා. ඒ කැලෑ නිලධාරී මහත්වරු කැලෑ සම්බන්ධයෙන් විශේෂඥ මහත්වරු බව ඇත්ත. නමුත්, මෙම නිලධාරී වරින් වර මාරු කරන යම්කිසි විධිමත් ක්‍රමයක් ඇති වූණේත් කැලෑ දෙපාර්තමේන්තුවේ දූෂණ වැළැක්වීමට මීට වඩා පිරිසිදු පාලනයක් ඇති කිරීමටත් කැලෑ ආරක්ෂා කිරීමටත් පුළුවන් වේය කියලා මම විශ්වාස කරනවා. එහෙම නොකළොත් ටිකක් අහැරැයි. මන්ද, නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් එකම තත්ත්වයක් නමයි දැන් තිබෙන්නේ. ඊයේ-

[උපවිකුම පෙරේරා මහතා]

පෙරේරා අපේ දිස්ත්‍රික්කය තුළ යම් යම් පරීක්ෂණ කිරීමෙන් උසස් කිලෝමීටරයේ පවා වැඩ අත්හිටුවන්නට ඔබතුමාගේ අමාත්‍යාංශයේ මගින් ඔබතුමා නියෝග කර තිබුණි. එවැනි තත්ත්වයක් තිබෙනවා.

වාර්ෂික දෙපාර්තමේන්තුවේ විශේෂඥ කිලෝමීටර මහත්වරු පිටරට ගොස් සිටින අවස්ථාවක මේ රජය කාලයේදී—1978 වර්ෂයේදී—එදා තිබුණු වාර්ෂික දෙපාර්තමේන්තුවට සියයකට අධික දහසකට වැඩි වැඩ කටයුතු රාශියක් අලුතෙන් පැවරුණි. කිලෝමීටර හිඟ තදින් බල පෑ බව අපි කවුරුන් දන්නවා. කිලෝමීටර හිඟ වුණත්, වාර්ෂික දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණ තැනීම් කිබේදැයි ඒ දෙපාර්තමේන්තුවට විශාල වැඩ කොටසක් සාර්ථක ලෙස කරන්නට පුළුවන් වුණි. ග්‍රාමීය ඒකාබද්ධ සංවර්ධන යෝජනා ක්‍රම යටතේ පිටරට නොයෙකුත් ආධාර ක්‍රම යටතේ ලුණුගම්වෙතෙර යෝජනා ක්‍රමය වැනි යෝජනාක්‍රම පමණක් නොව වෙනත් විවිධ යෝජනා ක්‍රමත් සමඟ ඒ වාර්ෂික දෙපාර්තමේන්තුව කළ වැඩ ගැනත්, එම වැඩ කළ ආකාරය ගැනත් බලන විට එම කිලෝමීටර මහත්වරුන්ට අපේ ගෞරවය පුද කරන්නට ඕනෑ. අධ්‍යාපන ක්‍රම වික වික තිබෙන්නට පුළුවන්. කුමන දෙපාර්තමේන්තුවේත් කුමන පුද්ගලයාගේත් මගේත් කාගේත් අධ්‍යාපන ක්‍රම ඇති වන්නට පුළුවන්. ඒවා හරිගස්සාගෙන ප්‍රශ්න විසඳමින් අපි ඉදිරියට යන්නට ඕනෑ.

වාර්ෂික දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ යෝජනාක්‍රම යටතේ, විමර්ශන මුදල්වලින්, ලෝක බැංකු ආධාර යටතේ කුරුණෑගල ග්‍රාමීය ඒකාබද්ධ යෝජනා ක්‍රමය මගින් 1978 වර්ෂයේදී ඇති වුණු සුළු සුළු විපත්ති පුනරුත්ථාපන වැඩපිළිවෙලට යටතේ සහ වෙනත් නොයෙකුත් යෝජනා ක්‍රමවලින් අද වැඩ 800 ක් පමණ අවතින් කැණීම්, ප්‍රතිසංස්කරණය කිරීම් වැනි විවිධ වැඩදියුණු කිරීම් ඇති කර තිබෙන බව මම ආධිමතයක් කියන්නට ඕනෑ. අපේ දිස්ත්‍රික්කයේ වැඩ 4600 ක් පමණ තිබෙනවා. ඒවා ප්‍රතිසංස්කරණය කිරීම මේ කාලයේදී ක්‍රියාත්මක වෙනවා.

රාජ්‍යගණයේ උසස්තම යෝජනා ක්‍රමයට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙනවා. අවුරුදු 28 කට වඩා පැරණි පොම්පවලින් උසස්තම යෝජනා ක්‍රමයේ වම් ඉවුර සහ කලාවැව ආසනයේත් වාර්ෂික දෙපාර්තමේන්තුව යටතේ ලබා දී තිබෙන්නේ. මේ තිබෙන පොම්ප 60 ත් 80 ක් අතර ප්‍රමාණය ඉතාමත් පැරණි එමෙන්ම අබලන් තත්ත්වයකට පත්ව ඇති තිබෙන්නේ. මම ඔබතුමාට සිසල් පොම්ප ලබා දෙන්නයයි කියන්නේ නැහැ. සිසල් ඉන්ධනවලට අපේ විදේශ විනිමය යන බව මම දන්නවා. උසස්තම යෝජනා ක්‍රමය යටතේ වම් ඉවුර ගොවිජනතාව, ගොවි කමිටු හඳුනාගෙන තැන් තැන්වල ගොඩ ගොවිතැන්වලට ගොවිත්ට අත්කරයකට රු. 750 ක් ගෙවීමේ වැඩපිළිවෙලක්, ඔවුන් විසින්ම යොදාගෙන තිබෙනවා. ඒ පොම්ප නඩත්තු කිරීම ඉතා සාර්ථකව කරනවා. මේ විධියට ඉඩම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආකාරය ලංකාවේ ජනපද ක්‍රමයට ආදර්ශයක් කියලා ගල්ගමුව ගරු මන්ත්‍රීතුමාත් කියාලී. වාර්ෂික දෙපාර්තමේන්තුවේ කිලෝමීටර මහත්වරු අතරයි ගොවිත් අතරයි නොයෙක් කට්ටන, දුෂ්ඨ, වතුර තොර්ම වැනි ප්‍රශ්න රාශියක් ගොවිකමිටු පිහිටුවන්නට ඉස්සෙල්ලා තිබුණි. ගොවි කමිටු ඇති කර පාලනය හාර දුන්නට පසුව—නායකත්වය දුන්නායින් පසුව—රාජ්‍යගණයේ උසස්තම යෝජනා ක්‍රමයේ වම් ඉවුරේ ජනපදවල ජනතාව ඉතාමත් සාර්ථකව වැඩ කටයුතු කරනවා. තමන්ගේ සාක්කුවෙන් සල්ලි දෙන නිසා තමන්ම පාලනය කරන නිසා පැය 16 ක් 17 ක් වැඩ ගත් ඒ පොම්පවලින් පැය හයකට වඩා දැක් වැඩ ගන්නේ නැහැ. ඉන්ධන ඉතිරි කරනවා. ජල පාලනය ඔවුන්ම කරනවා. පුළුවන් තරම් ගොදුරු අස්වැන්න ලබාගෙන මැදපෙරදිගට පවා මිරිස් යවා සල්ලි හම්බ කරන ගොවිත් ගොවිජනපදවලට ආදර්ශයක් බවට පත් වී තිබීම අපට ආධිමතයක්.

රාජ්‍යගණයේ වාර්ෂික ගැන කථා කරන විට මගේ ආසනයේත් ඔබතුමා පැමිණ විවෘත කළ, උසස්තම යෝජනා ක්‍රම දෙකක් තිබෙනවා. එක අතකින් බලන විට මහා වාර්ෂික ක්‍රමය යටතේ කලාවැවෙන් ජලය ලබා ගන්නා ගොවියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයින් තමන්ගේ කුණුරුවලට වතුර ලැබෙනවා. උසස්තම යෝජනා ක්‍රමවල ගොවිත්ට වගේම, ඒ වාර්ෂික යෝජනා ක්‍රමය යටතේ ජලය ලබා ගන්නා ගොවියාට ඇළ දිගේ කෙළින්ම ජලය තමන්ගේ කුණුරුවලට ලබා ගන්න පුළුවන්. එම නිසා ඒ අයට ජල බද්දක් ගෙවන්න සිදුවෙන්නේ නැහැ. තමුත් පොම්පවලින් ජලය ලබා ගන්නා ගොවියාට ජල බද්දක් ගෙවන්න සිදු වෙනවා. සිසල් තැන්නම් ඉන්ධන සඳහා

ගොස්තුවක් ගෙවන්න වෙනවා. මෙහි සුළු අසාධාරණයක් තිබෙනවා. එම නිසා අඩුම වශයෙන් සහනාධාරයක්වත් ඒ අයට ලබා දෙන්නය කියා මම ඉල්ලා සිටිනවා.

විදුලි ගාස්තුව වශයෙන් පන්නල, මාකුර ප්‍රදේශයේ ගොවිත්ට රුපියල් ලක්ෂ 6 ක් පමණ ගෙවන්න සිදු වී තිබෙනවා. දැන් මෙතැන අපේ විදුලිබල නියෝජ්‍ය ඇමතිතුමාත් ඉන්නවා. මේ ගාස්තුවලට තෙල් ගාස්තු ආදී නොයෙකුත් ගාස්තු ඇතුළත් කර අය කරනවා. මේ සල්ලි ගෙවන තෙක් අහිංසක මිනිසුන්ගේ ඒ සවි කර තිබෙන “පියුස්” ගලවා තිබෙනවා. වාසනාවකට වාගේ වැස්ස ලැබුණි. එසේ වැස්ස ලැබුණේ තැන්නම් අක්කර 1500 ක පමණ කුණුරු විනාශ වෙනවා. අසාධාරණ ගණනක් නොවෙයි. සාධාරණ ගණනක් ගෙවන්න කියනවා නම් ගොවියා එය ගෙවන්න ලැස්තියි. තමුත් අසාධාරණ ගණනක් ගෙවන්න කී විට ගොවියාට අසාධාරණයක් සිදු වෙනවා. ගොවිත් මේ පිළිබඳව අපෙන් ප්‍රශ්න කරනවා. මා දන්නවා, ගල්ගමුව මන්ත්‍රීතුමාගෙනුත් (එච්. එම්. ලොකුබණ්ඩා මහතා) ඒ ගොවිත් ප්‍රශ්න කරනවා. මහා වාර්ෂික ක්‍රමවලින් දෙන වතුරවලට ගාස්තු අය කරන්නේ නැහැ. තමුත් පොම්පවලින් දෙන වතුරවලට පමණක් ගාස්තු අය කරන්නේ ඇයි කියා ඒ ගොවිත් ප්‍රශ්න කරනවා. මෙහි සාධාරණයක් ඇති වෙන්න ඕනෑ. විදුලිබල නියෝජ්‍ය ඇමතිතුමාත් මේ ගැන කල්පනා කරන්න. මේ විශාල සේවයක් කරන පිරිසට සහනයක් සලසන්න.

කුරුණෑගල දිස්ත්‍රික්කයත් ගන්නාව ප්‍රදේශයට පමණයි ජලය මේ විධියට ලැබෙන්නේ. තමුත් කුරුණෑගල දිස්ත්‍රික්කය ලංකාවේ හදවත කියා කියන්න පුළුවන්. දේශපාලන වශයෙන් පමණක් නොවෙයි. ආර්ථික වශයෙන්, සාමාජික වශයෙන් ප්‍රතිඵල ලබා දී තිබෙන්නේ සත්කෝරළේ ජනතාවයි. ඒ ගැන අපි ආධිමතයක් කථා කරන්න ඕනෑ. අපේ ජනතාව ප්‍රතිඵල දුන්නේ නිකම් නොවෙයි. මන්ත්‍රීවරු මහත්සි වුණි. කිලෝමීටර මහත්වරු මහත්සි වුණි. ඒ නිසයි ඒ ජනතාව එසේ ප්‍රතිඵල ලබා දුන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී කුණුරු අක්කර 1,92,000 ක් තිබෙනවා. වැඩ 4,600 ක් තිබෙනවා. මහා වාර්ෂික යෝජනා ක්‍රම 12 ක් තිබෙනවා. පොළ අක්කර 5,60,000 ක් තිබෙනවා. ගොඩ මඩ දෙකේම ඕනෑම බෝග වගාවක් කරන්න පුළුවන්. මේ අවුරුදු 6 දී අපි ලෝක බැංකු යෝජනා ක්‍රමය යටතේ වැඩ 800 ක් හදවු. නවත් වැඩ හාර-පන්සියයක් හද ගන්නවා. අපිට ලැබී තිබෙන රුපියල් ලක්ෂ 25 ත් අපේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා. මහා වාර්ෂික සඳහා හෝ වේවා පොදු සංවර්ධන යෝජනා ක්‍රම සඳහා හෝ වේවා කෙටි හා දිරිසොලින යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් ලක්ෂ පණහක් විඳමි කරන්න.

අපේ වැඩවලට වතුර ලැබෙන්නේ තැන්නම් එතැනදී ප්‍රශ්නය මතු වෙන්නේ. ගල්ගමුව, යාපහුව, ප්‍රදේශයේ ජනතාව අවුරුදු තුනක් තුළ එක කන්නයක්වත් වැඩ කර ගන්නට නොහැකිව ඉතාමත්ම අසරණ තත්ත්වයකින් සහන මුද්දර යටතේ ජීවත් වූ සැටි මම දන්නවා. උතුරට හෝ උතුරුමුදුට හෝ වතුර දුන්නට කමක් නැහැ. මම ඉල්ලීමක් කරන්නේ මහවැලියෙන් හෝ වේවා, කැලණි ගඟ හරවා හෝ වේවා කොහෙන් හරි දැනට හද තිබෙන වැඩවලට ජලය ලබා දෙන්න කියයි. දැනට තිබෙන කුණුරුවලට අවතින් විඳමි කරන්න දෙයක් නැහැ. ගොවියා දන්නවා වගා කරන හැටි. ගොවියා අපෙන් ඉල්ලන්නේ ජලය පමණයි. ඒ නිසා ඒ තැන්වලට ජලය විකක් දෙන ආකාරයට වැඩ කරන්න ඕනෑ. විශේෂයෙන්ම දිසා ඇමතිවරුන්ගේ රැස්වීමේදී, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබූ රැස්වීමේදී, මම යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එකක් නමයි මහවැලි යෝජනා ක්‍රමයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ජලය ලබා දීම. අනික නමයි, කැලණි ගඟ හැරවීමේ යෝජනා ක්‍රමය. ඒ අවස්ථාවේ දී මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමතිතුමාත්, නියෝජ්‍ය ඉඩම් ඇමතිතුමාත්, ඒ කාර්යයට අදාළ කිලෝමීටර මහත්වරුන් පැමිණ සිටියා. එහිදී මහවැලි යෝජනා ක්‍රමය ගැන ඔබතුමාගේ කිලෝමීටර මහත්වරු ප්‍රකාශ කළා. දැනටමත් සමීක්ෂණයක් කරගෙන යනවා කියා. ගල්ගමුව, යාපහුව පැන්නේ හෙක්ටයාර් 10,000 කට ජලය දිය හැකි මාර්ගයක් දැනට සොයාගෙන තිබෙන බවත් ඔවුන් කියා සිටියා. ඒ නිසාම ගල්ගමුව, යාපහුව පැන්නේ හෙක්ටයාර් 10,000 ක් තැන්නම් අක්කර 24,000 ක් පමණ අස්වදන්න පහසුකම් සැලසෙන බවයි. ඒ ගැන අපි බොහෝම සන්නේෂ වන අතර ගරු ඇමතිතුමාටත් එතුමාගේ කිලෝමීටරවත් ස්තූතිවන්ත වෙනවා.

කැලණි ගඟ යෝජනාක්‍රමය ගැන අතිගරු ජනාධිපතිතුමා වාර්ෂික දෙපාර්තමේන්තුවෙන් විමසූ අවස්ථාවේදී වාර්ෂික දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිතුමාත් ප්‍රකාශ කළා. ඒ සමීක්ෂණ කිරීමේ පහසුකම් වාර්ෂික දෙපාර්තමේන්තුවට තැනී නිසා කැලණි ගඟ

[අනුර බණ්ඩාරනායක මහතා]

agencies. Therefore, Sir, I know that my Friend the Hon. Minister has undertaken a very unenviable task. Though we have disagreed with the Mahaweli programme and we have fundamentally subjected it to severe criticism before this—and I am sure we will continue to criticise it in the future—I would like to pay a tribute to him that at this very young age he has undertaken a very difficult job. I think he has done a remarkably good job with all the constraints and limitations placed on him, sometimes by Colleagues on his own side.

I am also happy, Sir, that we both represent the same constituency, Nuwara Eliya-Maskeliya. He is the First Member and I am the Second Member. We have fought each other sometimes bitterly during the hustings, but we always maintain a very cordial personal relationship which dates back to 1956 when the Hon. Member's father was the Member for Nuwara Eliya in the Sri Lanka Freedom Party Government. The Hon. Minister and I, Sir, have not appeared on the same stage for six years though we have represented the same electorate. It fell upon our shoulders yesterday to appear on the same platform, of all places in the Attanagalla Electorate. Having made those rather off-the-track remarks, I would like to get back to the Ministry of Lands and Land Development and I shall restrict myself to making a few remarks.

Sir, the matter which I wish to raise is a very important and vital issue which concerns every citizen in this country and particularly the majority community in this country, the Sinhala people. It is indeed the burning question of the day. It is well and good that all the political parties of this country have been at long last able to sit round one table and discuss the ethnic problem. It happened only 48 hours ago, and that is indeed a great beginning to which we hope will be a lasting solution to these problems. But while all the parties are discussing—they are to meet once again on the 10th January—there are issues which are going on day by day, issues to which solutions are not found, which are sometimes ignored, sometimes through ignorance but at most times through deliberate side-tracking, and as Members of this House legally elected by the people it is our duty to raise these issues in an important Debate like this.

Mr. Chairman, I refer particularly to the systematic, deliberate and well-planned settlements—illegal settlements—and encroachments on State lands by the stateless people of this country which has gone on for the last few years. This is sometimes ignored, as I said before through ignorance, sometimes ignored through—I do not want to use harsh words—let us say, discretion. There have been illegal settlements in the Districts of Vavuniya, Mullaitivu, Trincomalee, Mannar and Batticaloa. This has been

going on a systematic basis. It reminds me of the colonization programme that had been undertaken in Israel by the former Minister of Defence, Ariel Sharon, who had deliberately and diabolically settled vast numbers of Israelis on Arab territory. They had done so systematically over a number of years ignoring international protests, ignoring unequivocal protests from the Arabs and from the Palestinian Arabs who had lived on those lands for centuries. I am not comparing what is happening here in that sort of diabolical sense with the colonization with Israelis by Ariel Sharon. But this is something much more subtle, something equally diabolical and something which augurs very dangerously for the future unitary State of Sri Lanka. Sir, I do not want to over dramatize this, but while we all sit round some table sharing our views and our fears, trying to find a reasonable solution to the ethnic problems of this country, we cannot be unmindful of all the dangers that lurk behind the scenes.

Sir, there is also a wrong notion that some of these illegal encroachers, particularly the stateless people, are doing so because they have been evicted from their estate lands and houses. It may be that a certain percentage of the illegal encroachers are those who were in fact evicted from the estates, but it is wrong to say that the large majority of them are people who have been evicted from their houses and their lands in the tea estates.

Mr. Chairman on the 31st of March 1979, the Government decided that encroachments prior to that date would be regularized wherever possible. This though a humanitarian step, was at that time received with a great deal of scepticism by many in this country, because that in fact not only regularized but legalized the illegal settlements before that date. However the Government also decided that all the encroachers after the 31st of March should be evicted. So the decision was to regularize the illegal settlements before the 31st of March 1979 and if any settlements or encroachments occurred thereafter the people concerned should be evicted. Despite this decision, stateless encroachers who have illegally settled there after that date are not being evicted as yet. In 1980 public officers in charge of land administration may have been directed not to proceed against these encroachers. I do not want to cast any aspersions on my Friend the Hon. Minister, but this is the information we have received and I would be very happy to know that it is not so.

Now, Sir, as everybody admits from both sides of the House, the planned encroachment by illegal settlers is a very serious matter. We hear that it has been organized with foreign funds, which makes it even worse. If the Government allows these encroachers, particularly stateless Indians, to be settled on Government lands illegally, the Government will

subvert its own programme of future land development. These illegal settlers have been settled perhaps as a buffer for the state of Eelam. If you see the planned settlement of these encroachers, the way they have been occupying Government lands illegally, one gets the notion—I hope it is a wrong notion—that they are being formed as a buffer state along the Sinhala areas which one day might prove useful to those who have designed to have a separate state in this country.

Sir, the Sinhala colonists who have been living for decades and decades in areas like Padaviya in the Anuradhapura District are living in fear—genuine fear—that one day with all these illegal settlements going on, they might be the unfortunate victims of planned sporadic attacks by the terrorists groups in the North who have already, we hear, infiltrated into these illegal settlements. We have also been informed that five thousand families of stateless people have been settled illegally after March 1979 in Mannar, Mullaitivu and Vavuniya. A one-day survey in the District of Trincomalee disclosed one thousand encroachers, and those are lands to be developed later under national development programmes. Up to now—I do not want to blame the Hon. Minister it is the policy of the Government of which he is only a member—but up to now no action has been taken against those stateless encroachers.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gammie Disanayake)

I would wish to correct the hon. Leader of the Opposition. I said once in this House, and I would like to mention again, that in relation to all those encroachers action has been filed in court, but unfortunately a Supreme Court decision delivered in 1980 prevented the pursuance of the physical removal of those encroachers due to a juridical interpretation of the Constitution that there is a lacuna which they said was *ultra vires* the Constitution. Remedial legislation was brought to Parliament, and Parliament a few months ago passed that legislation, and it was when action was being reintroduced in court that the incidents of July took place followed by encroachments in the Maduru Oya area leading to a dialogue or discussion or debate among Ministerial Colleagues about the sociological and political factors which led to this. I would like to assure the hon. Leader of the Opposition that uniformly action will be taken against all encroachers in the future.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Well, Mr. Chairman, that is exactly what I was going to ask the Hon. Minister today. I am glad he has said so, but I shall now continue with my remarks because I am not, neither is the Opposition, convinced

that certain Members of your Government are seriously wanting this done. I know that the Hon. Minister very seriously wants to see a happy ending to this unhappy situation, but some people love to fish in troubled waters and they go fishing *halmassas* and find Whales and this kind of rabble-rousing on your side is not going to help solve this problem. I do not wish to discuss that because that has nothing to do with the Ministry of Lands and Land Development. Sir, as the Hon. Minister himself mentioned in his short intervention, the Maduru Oya settlement—the Sinhala settlements in the Maduru Oya area—is in fact a counter-reaction to the illegal settlement of stateless people. It is in fact a desperate measure. I do not want to lay the blame on anybody's door-step. It is in fact a counter-reaction to the illegal settlement of stateless people in those lands. So, Sir, while we get the impression, and again I hope that impression is not correct, but one gets the impression by reading the national press, by hearing various things that are going on behind the scenes, that the thrust seems to be to evict the Sinhalese settlers from the Maduru Oya area. Everybody seems to be very concerned about them, everybody seems to be very hot under the collar that these Sinhalese should be chased out of these areas. Do so if they are illegal encroachers. I am not asking you to keep them there and throw out the other illegal encroachers, but do so on an equal basis because the Sinhalese settlers in the Maduru Oya area is a counter reaction to a situation which was existent before they moved in there. Therefore, to solve the problem, to have a happy ending to these problems, I think what the Government should do is to first of all remove the stateless illegal settlers, and simultaneously or thereafter, to remove all the other illegal settlers, be they Sinhalese or Muslims. In fact we hear that the armed forces have been used against some of the Sinhalese colonists in the Maduru Oya area. This is a very serious situation. A situation which no Sinhalese person in this country would tolerate. You and I are Sinhalese, though we belong to different political parties, and please do not think that I am rabble rousing here because that is something that I never do. These are matters which we have to discuss in this forum,—This is the only forum where we can discuss these matters.—before we find a lasting solution to this ethnic problem. We all know that all parties are concerned about this. We sat down at a table two days ago and hopefully we will sit at many more meetings in the near future. But while we do it there, there are a number of other matters that have to be settled outside the conference table like, for example, these encroachers for which I accuse certain people—and I do not want to mention names here—of diabolically and systematically settling them down for future purposes for what we all know. If there are organizers who are behind this, if there are people who diabolically set

[අනුර බණ්ඩාරනායක මහතා]

about doing this, please deal with them in the severest possible manner because there is no excuse whatsoever for any Government which has a mandate as you have, the steamroller majority that you have, to permit any of these organizations of these diabolical conspiracies to go untouched by the legal process..

There is one more matter which I wish to raise before I sit down. It is about the number of public officers of the Ministry of Mahaweli Development and the Mahaweli Authority that have been arrested over the past few months on the detention orders of the IGP. I am made to believe that there have been no proper charges framed against them either at the time of their arrest or even today. A few are still in custody. Five officers have been sent on compulsory leave recently. I would like the Hon. Minister to explain to us and to this House why these arrests and compulsory dismissals have taken place in the last few months. Recently, Sir, even the Director of Census and Statistics had been arrested for doing his job, for compiling and finding statistics that are embarrassing to a few people. These matters are very serious and I hope the Government takes note of this.

Therefore, Sir, I wish to conclude by appealing to my Friend, my long-time friend the Hon. Minister of Mahaweli Development to try and find a just solution to this. I know that there are wheels within wheels in this problem. I do not blame him at all. I wish to emphasize the point once again that while on the one hand we try to find a solution to this problem, on the other hand let us not be taken unawares, let us not be caught napping. Let not various diabolically-designing individuals go and carry out their plans behind the back of the Government deceiving these powers that be, not telling them the truth, concealing the facts and presenting fiction instead. This is what we of the Opposition would like very much to see, a settlement on an amicable basis.

I would like to repeat once again that this speech should not be taken in the wrong light. It is not a speech intended to appease the Sinhala voters because I believe there are six more years before the Elections—but I hope it will be very much earlier. All the remarks I have made have been made with the interests of the nation at heart. As a Sinhalese and as Leader of the Opposition, I would like to keep this country united, in a unitary framework. It is with that objective and that sole objective that I have made these observations.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා)

(කි.ල. උ.පී.ඒ. ඒ. ඒ. திஸாநாயக்க — கணரடி மாவட்ட அமைச்சர்)
(Mr. W. P. B. Dissanayake—District Minister, Kandy)

ගරු සභාපතිතුමනි, අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ එකට ගෙන සාකච්ඡා කරන මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වන්නේ එක අමාත්‍යාංශයක් ගැන කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට පමණයි. මහවැලි අමාත්‍යාංශය

ගැන වටිනාස්වත් කතා කරන්නට මම බලාපොරොත්තු වන්නේ නැගැ. ඒ මොකද? ඇත්ත වශයෙන්ම මහවැලි අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය තදින්ම බලපවත්වන දිස්ත්‍රික්කයක් තමයි. මහනුවර. කොත්මලේ ව්‍යාපාරය, වික්ටෝරියා ව්‍යාපාරය, රත්දෙනිගල ව්‍යාපාරය යන ව්‍යාපාර තුනම පුළුල් වශයෙන් ක්‍රියාත්මක වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේයි. ඒ වගේම කොත්මලේ ආසනයේ කොටසකුත් නුවරඑළිය ආසනය සම්පූර්ණ වශයෙන් මේ ව්‍යාපාරයට අයත් වෙතවා. අපි බලාපොරොත්තු වූණ දවසටත් කලින් මේ ව්‍යාපාර ඉදි කරන කොන්ත්‍රාත් සමාගම ඒවා අපේ ප්‍රයෝජනය සඳහා හාර දෙන්නට සුදුනම් කිරීමට බව මේ ව්‍යාපාර තුන බලන්නට යන ඕනෑම කෙනෙකුට පිරිසිදුව, පැහැදිලිව පෙනෙනවා. ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියටත් මහනුවර දිස්ත්‍රික් ඇමතිවරයා හැටියටත්, මහවැලි අමාත්‍යාංශයේ ඇමතිතුමා ඇතුළු සියලු දෙනාටත්, කොන්ත්‍රාත්කරුවන්ට වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් වික්ටෝරියා ව්‍යාපාරය භාරව කටයුතු කරන එංගලන්තයේ "බැල්ෆෝස් බිට් නවෝල්" නමැති සමාගමටත්, කොත්මලේ "ස්කන්ස්කා" සමාගමටත් මම මේ අවස්ථාවේදී සතුටින්ම වෙන්න කැමතියි. ඒ උදවිය එම ව්‍යාපාර ඉතාමත්ම සාර්ථක අත්දේමින් අපි කාටවත් හිරිහැරයක් ප්‍රශ්නයක් ඇති නොවන විටියට දැන් ඒ කටයුතු කරගෙන යනවා.

මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වූණේ ඉඩම් අමාත්‍යාංශ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නටයි. මම මේ කාරණය ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නට කැමතියි. ඉඩම් ප්‍රශ්නය රටේ අතින් හැම ප්‍රදේශයකම වගේ මහනුවර දිස්ත්‍රික්කයේත් තදින් බලපානවා කියන එක ගරු ඇමතිතුමාත් හොඳින්ම දන්නවා. ඉඩම් බේදීම පිළිබඳව අපි කාගේත් සැහෙන උනන්දුවක් තිබෙනවා. ඒ කටයුතු කරගෙන යාමට අපට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු සහයෝගය නොඅඩුව ලැබී තිබෙනවා. මගේ ගම්පොල ආසනයේ ඉඩම් කීපයක් බේදීම සඳහා නියම කර ගත් බව මම මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි. ඉඩම් කොමසාරිස්තුමා ඉඩම් කවිවේරි පැවැත්වීමට අනුමත කලා. මේ ඉඩම් එකක්වත් මම මන්ත්‍රී පදවිය භාරගන්නට පසුව අත්පත් කරගත් ඒවා නොවෙයි. පසුගිය රජය කාලයේදී අත්පත් කර ගත් ඒවායි, නමුත් මිනිස්දෝරු මහත්වරුන්ගෙන් අපි බලාපොරොත්තු වන සහයෝගය නොලැබෙන තිසා අද වනතුරු ඒ ඉඩම් නීත්‍යානුකූලව මිනිසුන්ට බාර දෙන්නට බැරී වි තිබෙනවා. ගරු ඇමතිතුමනි, මන්ත්‍රීවරුන්ට තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා රටේ ජනතාවට සහනයක් සලසා දීම සඳහා තමුන්තාත්තේ ඉතාමත්ම වෙහෙස මහන්සි වෙතවා. මිනිස්දෝරු දෙපාර්තමේන්තුවෙන් හැරෙන්නට තමුන්තාත්තේදේ අමාත්‍යාංශයේ සෑම කෙනෙකුගෙන්ම අපට ඒ සහයෝගය ඉතාමත් උසස් අත්දේමින් ලැබෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ගේ ගිහකමක්ද, එහෙම තැන්නම් ඒ කාර්යය කරන නිලධාරී මහත්වරුන්ගේ ගිතුවක්කාරකමක්ද, කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියන එක ගැනත් මට තම වැඩි පැහැදිලිකමක් නැගැ.

ගරු ඇමතිතුමනි, මම මේ වෙලාවේ එක මිනිස්දෝරු මහත්මයෙක් ගැන සඳහන් කරන්නට ඕනෑ. ගරු ඇමතිතුමනි, මිනිස්දෝරු අධිකාරීවරයාටත් කියා, ඉඩම් කොමසාරිස්තුමා ලවාත් කියවා, දිසාපතිතුමා ලවාත් කතා කරවා. හැම කටයුත්තක්මත් කර මේ ඉඩම් කට්ටි මිනිස්වරු අපි මිනිස්දෝරු මහත්මයෙක් පිටත් කලා. දිසාපතිතුමා ඉඩම් කවිවේරිය පවත්වා ඉඩම් කට්ටිකරුවන් කෝරන තුරු ඉන්නේ නැතිව ඒ මිනිස්දෝරු මහත්මයා ඉඩම් කවිවේරියක් පවත්වා ඉඩම් විකත් පවා ගිහින් තිබෙනවා. එයාට නියමව කිබුණේ ඉඩම් කට්ටි කඩන්න පමණයි. මෙන්න මේ විටියට කටයුතු කරන නිලධාරීන් ඉන්නවා. සමහරවිට මේ උදවිය තමුන්තාත්තේදේම අපේ රජයටත් හිතවත් නැති නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ ගැන මම විශේෂයෙන් තමුන්තාත්තේදේ අවධානය යොමු කරවන්න කැමතියි. පුස්සෙනැන්න වන්න බේදීමේදී මේ විටියට ක්‍රියා කර තිබෙනවා. මේ පිළිබඳව මම තමුන්තාත්තේදේ අමාත්‍යාංශයට පැමිණිලි කලාම වගාම ඒ නිලධාරියාගේ වැඩ තහනම් කලාය කියා මට දැන්වුවා. ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවාය කීවා. තමුන් කවුරුවත් ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. අපි ඔක්කොටොම ගොරෙන් ඒ මහත්මයා දැන් මාතලේ දිස්ත්‍රික්කයේ වැඩ කරනවා. [බාධා කිරීමක්] තමුන්තාත්තේදේ අමාත්‍යාංශයේ නිලධාරීන්ට මම මේ ගැන මතක් කලා. ලේකම් තුමා මේ ප්‍රශ්නය දන්නවා. මම තමුන්තාත්තේදේ මට්ටමට ඒ ප්‍රශ්නය ගෙන එන්නට කල්පනා කළේ නැහැ. ඒක එතරම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නොවෙයි. ඒක කවදවත් ඇමතිවරයෙක් අනුමත කරන දෙයක් නොවෙයි. ඒක පරිපාලනමය ප්‍රශ්නයක් තිසා ලේකම්තුමාගේ මට්ටමින් ඒ ප්‍රශ්නය විසඳන්නට මම උත්සාහ කලා.

ඊළඟට අපි කාටත් බලපාන, මේ මුළු රටම බලපාන කැලෑ කැපීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු කිපයක් මතක් කරන්නට ඕනෑ ඒ නිසා අද ජල සම්පත හිඟ වී තිබෙනවා. අද ජල සම්පත හිඟ වේගය යන ආකාරය දෙස බැලුවාම කන්ද උඩරට ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මම පුද්ගලයාට පත් වෙන්න. කැලෑ කැපීම් නිසා මේ ජල හිඟය ඇති වෙනවාය කියා නොයෙක් අතරමගින් අදහස් ඉදිරිපත් කරනවා. මම විශේෂඥයෙක් නොවෙයි. මම ඔබතුමාට එක කාරණයක් මතක් කරන්නට කැමතියි. ඇමතිතුමා මම වගේ ම තුවරපිළිය දීස්නික්කයේ ඉපදුණ කෙනෙක්. විපක්ෂයේ නායකතුමා ඒ ප්‍රදේශය ගැන හොඳට දන්නවා. එතුමා එහා මන්ත්‍රීවරයෙක් දැන්. අපි ප්‍රංචි කාලයේ උඩරට තිබුණු කැලෑ මිය කියන විධියටම කපල නැහැ. එද තිබුණු හේ වතු අදත් හේ වතු හැටියටම තිබෙනවා. එසේ නම් මා පෙන්වා දෙන කාරණය ගැන තමුත්තාත්සේ පරීක්ෂණයක් කර බලන්න.

අ. හා. 5

අපේ රටට අලුතෙන් බේර වුණා රිකිලි හේ ක්‍රමයක්. මේ රටට රිකිලි හේ ක්‍රමය හඳුන්වා දුන්නේ කවද සිටද එද සිට උඩරට ප්‍රදේශයේ කාලගුණය වෙනස් වී ජල සම්පත සීඝ්‍ර යන්නට පටන් ගන්නා, රිකිලි හේ වවන්නට සම්බන්ධයෙන් ගන්නා නම් පලමුවෙන්ම ඒ ඉඩමේ තිබුණු සෙවන ගෙන දෙන උස් ගස් සියල්ලක්ම කපා හෙරවා. රිකිලි හේවලට සෙවන පෙන්වන්නට බැහැ. එමනිසා අපට හේ තිබුණු කාලයේ සෙවනට වඩා තිබුණු උස් ගස් සියල්ලම ගලවා දමනවා. මා සිතන හැටියට ඒ කාරණය ජල සම්පත් සීඝ්‍ර යන්නට හේතු වුණා.

තවත් කාරණයක් තිබෙනවා. අපේ රටේ අර්නාපල් වගාව සාර්ථක වීම ගැන අපි සතුටු වෙන්නවා. අද අපේ රට අර්නාපල්වලින් ස්වයංපෝෂිතයි. නමුත් අනෙක් පැත්තෙන් මොකද වුණේ? විශාල වතු වල තිබුණු දිය කඩිනි. දෙතිසඩවල් සියල්ලම සීඝ්‍ර යන පිළිවෙලට කාණු කපා අර්නාපල් වගාවට සුදුසු විධියට ඒ ඉඩම් සකස් කලා. අර්නාපල් වවනවාට මගේ විරුද්ධත්වයක් නැහැ. හේ ගලවා අර්නාපල් වගා කරන්නට දුන්නේ නැහැ. නමුත් අර්නාපල් වවන ඉඩම්වල අර උල්පත් ආශ්‍රයෙන් තිබුණු වගුරු බිම් මඩ කඩිනි හැම එකක්ම විසලී යන පරිදි කාණු කපා ඒ බිම් සකස් කර තිබෙනවා. එවාගේම ඒ ඉඩම්වලට රසායනික ද්‍රව්‍යයන් යොදා තිබෙනවා. ඒ නිසාත් උඩරට ප්‍රදේශයේ ජල සම්පත නැතිවී ගොස් තිබෙනවා.

උඩරට ප්‍රදේශයේ ජල සම්පත නැති වෙන්නට තුන්වන හේතුව මෙයයි. උඩරට ප්‍රදේශවල දුම් කොළ වගාව වගාම නැවැත්වීමට තමුත්තාත්සේ පියවරක් ගන්නට ඕනෑ දුම්කොළ වගා කරන ආයතනවල මන්ත්‍රීවරු මා සමග අමතාප වෙන්නට පුළුවනි. නමුත් ඒකත් විශාල හුනියමක් උඩරට ප්‍රදේශවල ජල සම්පත නැති වෙන්නට. ඒක අපේ රටට වැළඳී ඇති පිළිකාවක්. දුම්කොළ වගාවට අද සෑම කඳ මුදලක්ම කුරුටු ගාල කුරුටු ගාල අද ඒ තැන්වල පසුත් නැහැ. ඒ සමගම රසායනික ද්‍රව්‍ය යොදා තිබෙනවා. ඒ කරුණු තුනම ගැන තමුත්තාත්සේගේ අවධානය යොමු කරවන අතර ඒ ගැන පරීක්ෂණයක් කර යම් පියවරක් ගන්නට පුළුවන්ද කියා බලන ලෙස මා ඉල්ලා සිටිනවා.

කැලෑ ගැනම තවත් වචනයක් කිවයුතුයි. සමහර විට තමුත්තාත්සේ මා සමග එකඟ නොවෙයි. ඇමතිතුමනි. මේ කැලෑ වැටීම දව සංස්ථාවෙන් පමණක් කරන්න. දව සංස්ථාවෙන් රටට ප්‍රයෝජනවත් ගස් වවනවා. ඒ උදවිය කැලෑ වැටීමට විසඳුම් කරන මුදලෙන් කවද හරි මේ රටට ප්‍රයෝජනයක් ලැබෙයි. කඳ ඉරල ලී ගත හැකි. අතු දරට ගත හැකි. එහෙම නැත්නම් දිරල පොළොවට වැටුණොත් පස සාරවත් වන ගස් දව සංස්ථාවෙන් වවන්නේ. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපේ ප්‍රදේශවල වචන ගස්වලින් නම් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොනම සතෙක්වත් කුරුල්ලෙක්වත් ඒ ගස්වලට කීටු වෙන්නෙ නැහැ. ඒ ගස් යට තණකොළ ගහක්වත් වැටෙන්නෙ නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගස් වැටීම වෙනුවෙන් වැය කරන ඒ සම්පූර්ණ මුදල දව සංස්ථාවට දී දව සංස්ථාවෙන්ම ඒ කටයුත්ත කරන්නය කියන එකයි මගේ ඉල්ලීම. දව සංස්ථාවේ පාලන වගාකර මම දකිනා. අපට අනාගතයේදී ප්‍රයෝජනවත් වන පැළ ඒ නවානේ වගා කර තිබුණේ. ඇත්ත වශයෙන්ම දව සංස්ථාවේ ක්‍රියාදාමය අපේ ප්‍රධාන වූ ලක් විය යුතුයි. ඒ සම්බන්ධව දව සංස්ථාවේ සහාපතිතුමා ඇතුළු කාණ් මණ්ඩලයේ සියලු දෙනාටම මගේ සතුහිත පල කරනවා.

ඉඩම් ප්‍රශ්නය මේ පරම්පරාවට පමණක් නොව අනාගත පරම්පරාවටත් බලපානවාය කියා විපක්ෂ නායකතුමා තමුත්තාත්සේට කීවා. ඉඩම් ඇමතිතුමා හැටියට තමුත්තාත්සේට මම එකක් මතක් කරන්නට ඕනෑ.

ගම්පොල ආයතනයට සහ මහනුවර ප්‍රදේශයේ අතින් ආයතනවලට ගියාම මට ජනතාවගෙන් සමාව ඉල්ලන්නට සිදුවී තිබෙනවා. මම එද කියපු සමහර වචන අද මටම ගිල ගන්නට බැර වී තිබෙනවා. එද අපි තමුත්තාත්සේව වේදිකාවේ තියාගෙන පසුගිය ආණ්ඩුව ඉතාම අසාධාරණ විධියට ඉඩම් දීමෙන් යනවාය කීවා. ලනු මිනිත්තෝරුවත් ඉඩම් මැනීමට දමා තිබෙනවාය කීවා. නමුත් දැන් මට හිතෙනවා, ලනු මිනිත්තෝරු ක්‍රමය නැවත වරක් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි කියා. [බාධා කිරීමක්] මට සිදු වෙනවා එය ගිලගන්න. ඒ ආණ්ඩුව කළ දෙය හොඳයි කියා මම කියන්නෙ නැහැ. නමුත් මම දොස් කීවිට එක වැරදියි කියලා මට හිතෙනවා. ගරු සහාපතිතුමනි, මම කථා කරන්නෙ හිතට එකඟවයි.

ඊළඟට මම තවත් කාරණයක් මතක් කරන්න ඕනෑ. ගරු ඇමතිතුමා සමහරවිට මේ ගැන දන්නෙ නැතිව ඇති. අපේ ආයතනවල මේ දවස්වල ඉඩම් බෙදීමක් කරගෙන යනවා. එක පවුලකට ඉඩම් කට්ටි හතර පහ ලැබී තිබෙනවා. මේ ආණ්ඩුවෙන්ම ඉඩම් ලැබුණු උදවියට ආයතන වරක් ඉඩම් දී තිබෙනවා. ඉඩම් ලැබෙන්නෙ නැති අයට ලැබෙන්නෙම නැහැ. කසාද බැඳල නැති ගැහැණු ළමයින්ටත්, පිරිමි ළමයින්ටත් ඉඩම් ලැබී තිබෙනවා. මෙහෙම අපරාධයක් කරන්නෙ ඇයි කියා ඇසූ විට මොකක්ද කීවේ? වැඩ කළ මිනිසුන්ට ගෙවන්න මුදල් නැති නිසා ඉඩම්වලින් ගෙවකවයි කවිවා. සිංහල රජ කාලේවත් නොතිබුණු දෙයක්. ඉඩම් ඇමතිතුමා හැටියට තමුත්තාත්සේ මේවා දන්නෙ නැහැ. තමුත්තාත්සේ ඉඩම් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිපත්තියක් මේ රටට දෙන්න ඕනෑ. මේ ගැන මම තමුත්තාත්සේට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. තවදා ව්‍යාපාරයෙන් දැන් අක්කර 26,000 ක් බෙදනවා. එක පවුලට ඉඩම් කට්ටි පහ, හය ලැබී තිබෙනවා. ඒ උදවියගෙන් ඇසූ විට කියනවා, සේවකයන්ට දෙනවාය කියලා. [බාධා කිරීමක්] තමුත් ඉඩම් ඇමතිතුමා හැටියට තමුත්තාත්සේට බලයක් තිබෙන්න ඕනෑ. මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මන්ත්‍රීවරයෙක් හැටියටයි. මේ රටේ ඉඩම් ගැන වගකීම එක පුද්ගලයෙකුට එකතු ඕනෑ. එක අමාත්‍යාංශයකින් ඒ සම්බන්ධ කටයුතු කෙරෙන්න ඕනෑ. මම ගරු සහාපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලනවා, මන්ත්‍රීවරුන්ගේ අදහස් කියා හැටියට මෙය රජයේ වගකිවයුත්තන්ට ඉදිරිපත් කරන්නය කියා. එක එක ඇමතිතුමා යටතේ එක එක විධියට ඉඩම් බෙදනවා. එක එක දෙපාර්තමේන්තු එක එක විධියට ඉඩම් බෙදනවා. සමහර අයට ඉඩම් අක්කර පහ හය ලැබෙනවා. ගම්වල අක්කර කාලක ප්‍රමාණයේ. අහිංසක පවුල් දහය, දොළහ ඒවත් වෙනවා. ඔවුන්ට වැඩිකිලියක් හදගන්නවත් ඉඩක් නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ හේදයෙන් තොරව මේ ඉඩම් බෙදන්න ඕනෑ.

මගේ දිස්ත්‍රික්කයේ, මගේ ආයතනයේ දිසාපතිතුමාට මා කියා තිබෙන්නේ, ඉඩම් කට්ටි පවත්වා ඉඩම් නැති උදවියට ඉඩම් බෙද දෙන්න කියලයි. මන්ත්‍රීවරයා වශයෙන් මාට ඒ කටයුත්තට ගාවා ගන්න එහාය කියලයි මම කියලා තියෙන්නෙ. එම නිසා ගරු ඇමතිතුමනි, ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව තමුත්තාත්සේ වගකීමක් අරගෙන, බලයක් අතට අරගෙන අපේ දිස්ත්‍රික්කවලට බලපාන අන්දමට යම් නිර්දේශයක් ඉදිරිපත් කරන්න.

මා මීට වැඩි වේලාවක් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුත්තාත්සේට වැදගත් අමාත්‍යාංශ දෙකක් තිබෙනවා. අතිතයත්, වර්තමානයත් දෙකම සන්ධි කරන ස්ථානය තමයි. ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශය. ලංකාවේ ඉතිහාසය දෙස බැලුවොත් අපට පෙනෙනවා, වාර්ෂික ගිණිපොතට වරක් සහ ඉතිහාසයක් අපට තිබෙන බව. අපේ රටේ ගිණිපොතට වරක් සහ ඉතිහාසය වාර්ෂික පදකම මතම ඇති වුණු දෙයක්. අපට අද ආධිමඛරයෙන් ලෝකයට අත දික් කරලා කියන්න පුළුවන් වි තිබෙන්නේ අපේ එද සිට සිංහල රජවරුන්, එද සිට පැරණි විරෝදර සිංහල පුත්‍රයින් මේ රටට අද වන තෙක් ප්‍රයෝජන ගැනීම සඳහා ලබා දී ඇති වාර්ෂික ක්‍රමය ගැනයි. එහි භාරකාරත්වය පැවරී තිබෙන්නේ තමුත්තාත්සේටයි.

මේ ආණ්ඩුවේ ප්‍රධානම සංවර්ධන යෝජනා ක්‍රමය මහවැලි යෝජනා ක්‍රමයයි. එයත් වාර්ෂික යෝජනා ක්‍රමයක්. එයින් ජල විදුලියත් නිෂ්පාදනය වෙනවා. අලුත් මිනිසෙක්, අලුත් සංස්කෘතියක්, අලුත් සමාජයක් බිහි කරන්නට මේ ආණ්ඩුවෙන් ඇති කර තිබෙන ඒ යෝජනා ක්‍රමයත් පැවරී තිබෙන්නේ තමුත්තාත්සේටයි. ඒ සියල්ලම පැවරී තිබෙන්නේ අනාගතය වෙනුවෙනුයි. අතිතයත්, අනාගතයත් දෙකම සන්ධි කරන සන්ධි ස්ථානය ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශය කියලා මම කීවේ ඒ නිසයි. තමුත්තාත්සේ කාර්ය බහුල ඇමතිවරයෙක්. මේ

[පබ්ලි. පී. බී. දිසානායක මහතා]

බර උසුලන්නට පුරවත්, මේ භාරදුර වගකීම භාරගෙන කරගෙන යන්න පුරවත් තරුණ ඇමතිවරයෙකුටම මේ සියලුම කටයුතු පවරා තිබීම ඇත්ත වශයෙන්ම අපේවාසිකාවක් හැටියට සලකන්න පුරවත්, හැම අංශයක් ගැනම මගේ ප්‍රසාදය පළ කරන අතර, ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කර හෝ ඉඩම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් නමුත්තාන්සේ ලබා දෙනවා ඇතැයි මා විශ්වාස කරනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය ගැන සාකච්ඡා වන අවස්ථාවේදී මට මේ ඉඩම් ප්‍රශ්නය ගැන කථා කරන්න ලැබුණේ නම් හොඳයි. ඉඩම් අමාත්‍යාංශය යටතේවත් මේ කරුණු වන ඉදිරිපත් කළ යුතුය කියා මා කල්පනා කළා. කෙසේ හෝ මේ මිනිස්පේරු මහත්වරුන්ගේ ප්‍රශ්නය මොන විධියකින් හර විසඳා දෙන්නය කියා මා තැවත වරක් ඉල්ලා සිටින්නේ එක මිනිස්පේරු මහත්මයෙකු මාසයකට ඉඩම් කට්ටි 20ක් පමණක් මිනින්නට භාර අරගෙන තිබෙන බව මට දැනගන්න ලැබුණේ නිසයි. ඉඩම් කට්ටි විස්ස ගණනේ මැන ඉඩම් බේදීම අවසන් කරන්නට ගියොත්, දැන් ඉන්න මිනිස්පේරු සංඛ්‍යාව අනුව බලන විට ඉඩම් බේද අවසන් කරන්නට අවුරුදු සීය ගණනක් ගත වෙයි. එම නිසා ඇමතිතුමාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙතවා, මේ කටයුත්ත ඉක්මනින් කර ගන්නට.

දෙපාර්තමේන්තු සහ සංස්ථා රාශියක් ඇති මේ අමාත්‍යාංශය ගැන මෙයට වඩා මම කතා කරන්නට යන්නේ නැහැ. ඒ හැම එකකම ප්‍රගතිය, ඒවායින් රටට, සමාජයට සිදු වී ඇති ප්‍රයෝජනය අපි ඉතාම අගය කොට සලකනවා. ජල සම්පත් මණ්ඩලය, ගංගා තිමන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, මහවැලි අධිකාරිය, වාරමාර්ග දෙපාර්තමේන්තුව ආදී වශයෙන් ඇති හැම දෙපාර්තමේන්තුවකින්ම විශාල සේවයක් සිදු වෙතවා. ගරු සභාපතිතුමනි, මන්ත්‍රීවරුන් හැටියට අපි ලියුමක් යැවූ පමණින්, ඒවායේ අධ්‍යක්ෂවරුන්ලා, කොමසාරිස්වරුන්ලා, ලේකම්තුමන්ලා අපට විශාල වශයෙන් උදව් උපකාර ලබා දෙතවා. අපේ ආසන්නවල වැඩ කටයුතු කර ගන්නට, නමුත් අපි බලාපොරොත්තු වූණු සේවය ඉටුවීම ප්‍රමාණවත් මදි නිසයි, මිනිස්පේරු දෙපාර්තමේන්තුව ගැන මට කතාහවුවේත් වූණත් ඒ විධියට සඳහන් කරන්නට සිදු වූණේ.

ගාමිණී දිසානායක මහතා
(නි.ප. කාමිණී නිලාභායක)
(Mr. Gamini Dissanayake)
එක්කෙනෙක්—දෙන්නෙක් එතොම වෙන්න ඇති.

ටබ්ලි. පී. බී. දිසානායක මහතා
(නි.ප. ටබ්ලි. පී. බී. නිලාභායක)
(Mr. W. P. B. Dissanayake)

මම ඔක්කොටම දෙස් කියනවා නොවෙයි. නමුත් මගේ කොට්ඨාශයේ අවශ්‍ය කටයුතු කර ගන්න බැරි වූණි. මේ ගැන පසුගිය කාලයක ඇමතිතුමාට මතක් කළාම එතුමා ඉඩම් කොමසාරිස්වරුන්ට විශේෂ නියෝගයක් කළා. මහනුවරට ගිහින් දිස්ත්‍රික් ඇමතිතුමා සමග කතාබහ කර මොකක්ද සිදු වී තිබෙන්නේ කියා සොයා බලන ලෙසට, මම සතුති පුරවකට ප්‍රකාශ කරන්නට කැමතියි. ඉඩම් කොමසාරිස්වරුන්ට මහනුවරට ඇවිත් ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වූ බව, ඉඩම් කවිවේරි පවත්වන දිනය නියම කළා. අසුවල් කොටසේ ඉඩම් කවිවේරි පවත්වනවාය කියා උප දිසාපතිවරුන්ට දැන්වුවා. ඒ ඔක්කොම අවදානයි. මිනුමේ ප්‍රමාදය පමණයි, තිබෙන්නේ.

මන්ත්‍රීවරයෙක්
(අ.ම.ප.ප. ඉ.ප.ව.)
(A Member)
ඉස්සර ආණ්ඩු කාලේ කළා වාගේ උනුවත් අරගෙන මනින්න තිබුණි නො?

ටබ්ලි. පී. බී. දිසානායක මහතා
(නි.ප. ටබ්ලි. පී. බී. නිලාභායක)
(Mr. W. P. B. Dissanayake)

ඇමතිතුමා මට අවසර දෙනවා නම් උනුවත් අල්ලා බේද දෙන්න තිබුණි. ඒකට මම පසුබට වෙන්නේ නැහැ. නමුත් මම කැමති නැහැ. 1977 දී උනුවේත් මැන ඉඩම් ගත් අයට යන්න වූණි වාගේ අපි ඉඩම් දෙන අයටත් යන්නට

වෙතවා දකින්නට. [බාධා කිරීමක්] මොකද, මම ලනු දෙන්න කැමති නැහැ. අවසාන වශයෙන් අපේ ගරු ඇමතිතුමාටත්, එතුමාගේ ඉතාම දක්ෂ නියෝජ්‍ය ඇමතිතුමන්ලා දෙන්නටත්, ලේකම් ඇතුළු ඒ අමාත්‍යාංශයේ සෑම නිලධාරී මහත්මයකුටත් අපේ බලවත් සතුතිය පුද කරමින්, ශ්‍රී පාදවනා කරමින් මම තීර්ණ වෙතවා.

අතිල් මුණසිංහ මහතා (මතුගම)
(නි.ප. අනිල් මුණසිංහ — මත්ඡුකම)
(Mr. Anil Moonesinghe—Matugama)

ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යාංශයට අයිති දෙපාර්තමේන්තු රාශියක්ම තිබෙනවා. නමුත් මම අද වැඩියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය ගැනයි. මතුගම ආසනයේ පස්දුන් කෝරළයේ තිබෙනවා, ජනපද සෑගෙන ප්‍රමාණයක්. එයින් සමහර ඒවා පිහිටුවා තිබෙන්නේ 1935 වාගේ පැරණි කාලයේයි. ඒට පස්සේ 1956 ආණ්ඩු කාලයේදීත් ජනපද පිහිටුවා තිබෙනවා. මේ සියල්ලම එකතු කළොත් මතුගම ආසනයේ ජනපද හතළිහක් පමණ තිබෙනවා. දැන් මේ ජනපද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඒ ජනපද පිහිටවූ මුල් කාලයේදී දැන් අක්කර පහේ රබර් වැවීමෙන් ඒ අයට එද සෑගෙන තත්ත්වයකින් ජීවිතය ගෙන යන්නට පුරවින්නකමක් තිබුණි. 1935 දී පදිංචි කළ පවුල්වල සංඛ්‍යාව අද දෙගුණයකින්, තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මේ නිසා ඒ උදවියට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. එක ඉඩමේම පවුල් දෙකකට, තුනකට ජීවත් වන්නට සිදු වී තිබෙනවා. එම නිසා මේ ප්‍රශ්නය විසඳා දෙන්නට මොනවා හරි කරන්න මිනු.

ජනපදවලට යන පාරවල් සමහර ඒවා අලුත් වැඩියා කර තිබෙනවා. සමහර ඒවා කලින් තත්ත්වයමයි. දැන් අලුතෙන් ජනපද හතර කොට පාරවල් සකස් කර දෙනවා; ගෙවල් හද දෙනවා. නමුත් පැරණි ජනපද හතර කොට එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.

ගාමිණී දිසානායක මහතා
(නි.ප. කාමිණී නිලාභායක)
(Mr. Gamini Dissanayake)
මතුගම ආසනයේ ජනපද කියක් තිබෙනවයි කීව්වද?

අතිල් මුණසිංහ මහතා
(නි.ප. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)
පහහත් පමණ තිබෙනවා.

මන්ත්‍රීවරයෙක්
(අ.ම.ප.ප. ඉ.ප.ව.)
(A Member)
මිනිස්සු ඉන්න ඒවාද?

අතිල් මුණසිංහ මහතා
(නි.ප. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

අර්ථ ඒවාත් පරණ ඒවාත් ඔක්කොම එකතු කළාම ඒ ගණන නියෙනවා. මේ ජනපද දැන් කාටත් අමතක වී තිබෙනවා. ඒවා කාගේවත් භාරයේ නොවෙයි, තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම සමහර ඒවායේ පදිංචි අයට මපපුත් දී ඉවරයි. නමුත් කතාහවුයි කියන්න, ඒ උදවියගේ පැරණි තත්ත්වය එතෙමයි තිබෙන්නේ. ඒ නිසා, මේ ජනපදවලට යළිත් සැලකිල්ලක් කරන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි. යළිත් මේවා ගැන කල්පනාව යොමු කරන ලෙස මම ඉල්ලුවා. එසේ යොමු කරමින්, අපි මේ උදවියගේ දියුණුව සඳහා මොනවා හරි කළ යුතු යයි මම යෝජනා කරනවා.

අපේ දිස්ත්‍රික්කයේ සමහර ජනපදවල දැනටම ලේඛන ගැනීමක් කරගෙන යනවා. වැසිකිළි කොපමණ තිබෙනවාද, තව කොපමණ හඳුන්වම මිනුදා, ගෙවල්වල තත්ත්වය කොහොමද යන මේවා ගැන දැන් ලේඛන ගැනීමට ක්‍රියා කරගෙන යනවා. ඒ අනුව, අමතක වූණු මේ ජනපද දියුණු කිරීමට යහපත අංශයක් ඇති කරන ලෙස මම ඉල්ලීමක් කරනවා.

නවත් ප්‍රශ්නයක් මතු කරන්නට තිබෙනවා. එනම්, අද ලංකාවේ ගස්-කොළුත් පැන්නෙත් වෙලා තිබෙන අපරාධයයි. අද එය සම්පූර්ණයෙන්ම දුෂණය වී ඉවරයි. පරිසරය නැති වෙගෙන යනවා. ගරු ඇමතිතුමා මට

වඩා හොඳට මේක දක්වා යයි මම හිතනවා. මේ ගස් කැපීම හුඟක් දුරට කෙරෙන්නේ සමහර තිලධාරීන්ගේ එකතු වෙලායි. කනගාටුයි කියන්න, සමහර පළාත්වල පොලීසියත් එකතු වෙලායි මේ කටයුත්ත කරන්නේ. ගස් කපාගෙන යනවා. සමහර විට සමහර පොලීසි, ලොරිවලට ගස් පව්වන අවස්ථාවේදී ආරක්ෂාව ලබා දෙනවා ඒවා එළියට ගෙන යාමට. මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බව ගරු ඇමතිතුමාත් දන්නවා.

මේ සම්බන්ධයෙන් යම්කිසි හදිසි පරීක්ෂණ ක්‍රමයක් ඇති කරන ලෙස මම මීට ප්‍රථම අවස්ථාවකදී ඉල්ලුවා. ඇමති ආයතනයේ පවත්වන "ෆ්ලයි-ස්කොට්" එකක් ගෙවත් හදිසි පරීක්ෂක කණ්ඩායමක් ඇති කළොත් මේ ගස් කැපීම තනර කරන්නට පුළුවන් වෙයි. දේශගුණය බොහෝ දුරට වෙනස් වී තිබෙන්නේ මේ ගස් කැපීම නිසා යයි මම කල්පනා කරනවා. මෑතදී මම අමෙරිකාවට ගිය අවස්ථාවේදී මට දකින්නට ලැබුණු දෙයක් තමයි. ඒ රටේ ගහක් කැපුවාම ගස් දෙකක් ඉක්වීම. ඒ රටේ නිතරම කැලෑ අත්වැසියා කරනවා. සමහර ඒවා පුර්වා තැවන වැවෙන්නට සලස්වා අත්වැසියා කරනවා. අර්ගන් කැලෑ ඇති කරගෙන යනවා. පාරවල් අසල කැලෑ ඇති කරගෙන යනවා. සමහර පාරවල් සකස් කර තිබෙන්නේ ඇත්ත වශයෙන්ම දෙපැත්තේ කැලෑ ඇතුළුයි. කාර්මික දියුණුවක් තිබෙන ඒවාගේ රටවල පවා ගස්-කොළත් එක්ක සෑහෙන ආයුධක් තිබෙන බව අපට පේන්නට තිබෙනවා. ඒ රටවල ගස්-කොළත්වලට සෑහෙන ආදරයක් තිබෙනවා; ගොරවයක් තිබෙනවා. පරිසරයේ තිබෙන ලස්සන දේ පිළිබඳව කරුණු පොඩි කාලයේ සිටම ඒ රටේ ළමයින්ට උගන්වනවා. ඒව තේරුම් ගන්නට ඒ රටේ ජනතාවට උගන්වනවා. කැලෑ මැදදේ තොයෙක් "කැම්ප්" හද, තොයෙක් ආයතන හද, ඒ රටේ ජනතාවට, පුරවැසියන්ට උගන්වනවා මෙන්න මේ ලස්සන කැලෑවේ මේ මේ දේවල් තිබෙනවා, ගස්-කොළත් තිබෙනවා, සතුන් ඉන්නවා, මේවා ආරක්ෂා කළ යුතුය කියා. සෑහෙන ප්‍රමාණයට ඒවා උගන්වා දෙනවා.

අපේ රට ඉතාම ලස්සන රටක්. අපේ රට කොපමණ ලස්සනද කියා අපේ රටේ සමහර උදවිය දන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ තිබෙන කැලෑ, උද්‍යාන මේ ඇමති ආයතනයේ රැකවරණයට ගෙන ඒවා ආරක්ෂා කරන්නට දියුණු කරන්නට වෙනම දෙපාර්තමේන්තුවක් ඇති කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන මෙන් මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ මොකද? අපේ උද්‍යාන දෙස බලන විට බොහෝම කනගාටුදයක තත්ත්වයක් තිබෙන්නේ. කොළඹ නරගරයේ උද්‍යාන දෙස බලන්න. කම්බි වැට කඩුළු කැඩිලා, එහෙම තැන්නම් තාප්ප කැඩිලා. හරිහැටි ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මේ සඳහා වෙනම ආයතන පිහිටුවමින්, වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවමින් ලංකාවේ පරිසරය ගැන ලංකාවේ පුරවැසියන්ට හොඳ අවබෝධයක් දෙන්න පුළුවන් වීයේ ක්‍රමයක් ඇති කරන්නය කියා මම ඉල්ලනවා.

පලමුවෙන්ම තමුත්තාත්සේට පුළුවන් සිංහ රාජ අඩවියෙන් පවත්ගන්න. ඒක තමයි ලංකාවේ පැරණිම කැලෑව. අතිවිශාල කැලෑවක්. මේ කැලෑවෙම බොහෝම දේවල් තිබෙනවා ඉගෙනගන්න. අන්ත ඒ අනුව තමුත්තාත්සේලාට පුළුවන් නම් ආදර්ශවත් වැඩපිළිවෙලක් ඇති කරන්න මේ ලංකාවේ සෑම දෙනෙකුටම—පොඩි ළමයා දක්වාම—තේරුම් ගනී. ගහක් කපන විට ගස් දෙක තුනක් ඉක්දන්න ඕනෑය කියා.

ගරු සහාපතිතුමානි, තව වචනයක් කියන්න ඕනෑ වාරි මාර්ග ගැන. තමුත්තාත්සේ දන්නවා අපේ ප්‍රදේශය තෙත් කලාපයට අයිති ප්‍රදේශයක් බව. පස්දත් කෝරළේ ප්‍රදේශය තිබෙන්නේ වතුර වැසියෙන් තිබෙන එකයි. සමහර විට වතුර වැසී වී තිබෙන්නේ පහත් බිම් තිබෙන නිසයි. අන්ත ඒ නිසා අපේ ප්‍රදේශයේ අත්කර දහස් ගණනක කුණුරු යායවල් තිබෙනවා. වගා කරන්න බැරෑරුම්. මම හිතන්නෙ ගාලු දිස්ත්‍රික්කයේ බෙන්නර ගහෙන් අතින් පැන්නේ සිටින මන්ත්‍රීවරුන් තේරුම් ගනී මා කියන දේ. ඒ පළාත්වලටත් මෙය බලපානවා.

මම හිතන්නෙ විශාල වියදමක් දරන්නෙ තැනුව මේ වතුරබිම් ගොවිතැන් සඳහා සකස් කරගන්න පුළුවනි. සිංහල රජ කාලේ වැඩිවා වාගේ මේ සඳහා යම් කිසි ක්‍රමයක් ඇති කරන්න පුළුවනි. එවැනිකක් කළොත් ඒ ප්‍රදේශයේ සෑහෙන ආර්ථික දියුණුවක් ඇති වෙන්න පුළුවනි. මේ බිම්වල වතුර නිතරම තිබෙන අතර සමහර කාලේට මුහුදෙන් වතුර ගලනවා. අන්ත ඒකත් තනර කරමින් තමයි මේ බිම් ගොවිතැන් සඳහා සකස් කරගන්න පුළුවන් වන්නෙ.

මට පුළුවන් ගරු ඇමතිතුමාට ඒ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන්න. මේ වාගේ ස්ථාන ඇති සමහර රටවල ගහා හරහා අමුණු බැඳ තිබෙනවා. මම කියන්නේ නැහැ කොත්මලේ වැනි වික්ටෝරියා වැනි ලොකු අමුණු අවශ්‍යයයි කියා, ඊට වඩා පොඩි අමුණු තිබෙනවා. ඒ කියන්නේ වැඩි බරපතල වීයට වතුර ගමන් කිරීම සඳහා සාදන විධියෙන් නොවෙයි. ඊට වඩා කුඩා පරිමාණයෙන් වතුර ගලා යන විධියට සකස් කර මේ ගහාවලින් ජලවිදුලිය ලබාගන්නත් පුළුවන් වෙනවා. වතුර එනාට සහ මෙහාට—ගහෙන් මුහුදට සහ මුහුදෙන් ගහට—දෙපැත්තටම ගමන් කිරීමේදී හද "ටයිඩ්" ඇති රටවල ඒ කාණ්ඩ සිදු වෙනවා. ලංකාවේ නම් ඒ නරම් හද "ටයිඩ්" එකක් නැහැ. තමුත් දෙපැත්තට වතුර ගමන් කිරීම අනුව ජලවිදුලිය ඇති කරන ක්‍රම තිබෙනවා. එම නිසා වැඩි වියදමක් නොකර, විශාල අමුණු බද්දක් තැනීම සුළු වශයෙන් අමුණු බැදීමෙන් අපට මේ කටයුත්ත කරන්න පුළුවනි. අන්ත ඒ නිසා මම ගරු ඇමතිතුමාට යෝජනා කරනවා, ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් පවත්වා මේ සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් ආරම්භ කරන්නය කියා.

ඊළඟට මම තමුත්තාත්සේට මතක් කරන්න කැමතියි. ප්‍රකාශි කියන පොලිස් ස්ථානය වසා තිබීම ගැන. ඇත්ත වශයෙන්ම මෙය ගරු ඇමතිතුමාට අදාළ කාරණාවක් නොවෙයි. තමුත් මෙය ඉඩම් ප්‍රශ්නයට අදාළ ප්‍රශ්නයක් යයි මම හිතනවා. ඒ නිසා අපට ඒ ගැන විස්තරයක් දෙන්නට තමුත්තාත්සේට පුළුවන් නම් මා සන්නේෂ වන බව මේ අවස්ථාවේදී මතක් කරනවා.

අද ලංකාවේ—ලංකාවේ පමණක් නොවෙයි, අප්‍රිකාවෙන් එනමෙයි—සෑහෙන දේශගුණික වෙනසක් ඇති වෙතො යන බව අපට පෙනෙනවා. මෙන්න මේ දේශගුණික වෙනස්වීම අනුව පරණ ක්‍රමයට ජලයෙන් විදුලිය ලබාගන්නට අපට පුළුවන්ද බැරිද කියන එක ගැන පර්යේෂණ පවත්වා තිබෙනවාද, මොන විධියට ඒ වෙනස්වීම් ඇති වී තිබෙනවාද කියා අපි දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම උතුරු මැද ප්‍රදේශයට මේ ප්‍රශ්නය බලපානවා. අද උතුරු මැද පළාතේ බිම් වතුර ප්‍රමාණය හුඟක් බැහැලා තිබෙනවා. මම විශේෂඥයෙක් නොවෙයි. තමුත් මේ ගැන පරීක්ෂණයක් පවත්වා තිබෙනවාද, ඒ අනුව මෙයට යොදන ප්‍රතිකර්ම මොනවාද කියා මම තමුත්තාත්සේගෙන් දැනගන්න කැමතියි.

මට නම් එකක් මතක් වෙනවා. අපේ පරණ වැව් සෑහෙන ප්‍රමාණයක් අද මධ්වලින් පිරී තිබෙනවා. ඒ මධ් අයින් කර ඒ වැව් තවත් ගැණුරු කරනවා. නම් ඒ ජලය කුණුරු වැඩ කරන්නට ලබා ගන්නට බැර වූණත් සමහර විට ඒවා වෙනත් කරුණු සඳහා පාවිච්චි කරන්නට පුළුවන් වෙයි. එහෙම තැන්නම් බිම් යට වතුර water table මට්ටම ඉහලට නංවන්නට පුළුවන් යයි අපි කල්පනා කරනවා. ඒ නිසා පරණ වැව් ගැණුරු කර දියුණු කරන්නට සැලැස්මක් ඇති කරනවා නම් එය ඉතා වැදගත්. එවැනිකක් එක අවුරුද්දකින් කරන්න පුළුවන් යයි මම කියන්නේ නැහැ. එයට අවුරුදු පහක් හයක් ගත වෙයි. එහෙත් එවැනි සැලැස්මක් ඇති කරනවා නම් ඒ වැඩ පිළිවෙල අදට කාලෝචිත යයි මම හිතනවා.

අතින් කරුණ මෙයයි. සමහර වැව්වල වතුර බහින තැන්වලින් spillways තැනීමේ කැඩියාමක් ඇති වී තිබෙනවා යයි අපට ආර්ථික. එය තමුත්තාත්සේලාට දැනගන්නට ලැබී තිබෙනවාද හැදෑරී කියන එකත් අපි දැනගන්නට කැමතියි. එහෙම නම් ඒ සම්බන්ධව කරන්නට යන්නේ මොකක්ද, කරන ප්‍රතිකාර මොනවාද, කියන එකත් අපි දැනගන්නට සතුටුයි.

මේ වැය ශීර්ෂ යටතේ කථා කරන්නට තවත් හුඟ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින නිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. ගරු ඇමතිතුමා ඉතාමත්ම දක්ෂ අත්දැමින් වැඩ කර තිබෙනවා. එතුමාගේ අමාත්‍යාංශ යටතේ සෑහෙන දෙපාර්තමේන්තු හා සංස්ථා සංඛ්‍යාවක් තිබෙනවා. තවත් දෙපාර්තමේන්තුවක් ඇති කරන්නැයි කියා එතුමාගේ කාර්ය මාර්ග තවත් බරපතල කරන්නයි. මා හඳුන්වන්නේ. එහෙත් එය කළොත් අපේ රටට විශාල ප්‍රයෝජනයක් ඇති වේයයි මා විශ්වාස කරනවා. අන්ත ඒ නිසයි. එම යෝජනාව මම තමුත්තාත්සේ ඉදිරියේ තැබුවේ.

සහාපතිතුමා
(*Chairman*)
(The Chairman)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නිප දෙනෙකුම කථා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා කරුණාකර කෙටියෙන් කථා කරන්න. 7 ට ඇමතිතුමාට කිවහ පටන් ගන්නට ඉඩ දෙන්න ඕනෑ. දත් වෙලාව 5.25 යි.

සහකාර කොමසාරිස්තුමා සමග අදත් සාකච්ඡා කලා. නවමත් මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. එමනිසා මේ සම්බන්ධව නිලධාරීන් සමගත් ඇමතිතුමා සමගත් සාකච්ඡා කර මෙයට යම්කිසි විසඳුමක් ලබා ගන්නට මම බලාපොරොත්තු වෙමිනි.

ගරු ඇමතිතුමනි, තමුත්තාත්සේ හාරයූර් අමාත්‍යාංශ දෙකක් මෙහෙයවන දක්ෂ තරුණ ඇමතිවරයෙක්. ඔබතුමාට තවත් විශාල වැඩ කොටසක් රටේ කරන්නට තිබෙමිනි. මහවැලි යෝජනා ක්‍රමය ගැන බැලුවත් වෙනත් අංශවලින් බැලුවත් එහෙමයි. මගේ ජනද කොට්ඨාශයේත් අක්කර 23,000 ක් පමණ මහවැලියේ 'ඩී' පද්ධතිය යටතේ ඉදිරිකාලයේදී දියුණු කරන්නට තිබෙමිනි. තමුත්තාත්සේට ඔය තිබෙන වගකීම තුළින්ම ඒ කොටසක් සරුසාර කරන්නට ගත්තිය. භාග්‍යය ලැබේවායි අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා.

රට්ඨ පතිරණ මහතා (අක්මළන)
(திரு. ரிச்சட் பத்திராண — அக்மீரண)
(Mr. Richard Pathirana-Akmeemana)

ඉඩම් හා ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කරුණු කීපයක් ඉතාමත් කෙටියෙන් ඉදිරිපත් කරන්නටයි. මම අදහස් කළේ, මේ තරුණ ඇමතිතුමාගේ කටයුතු ගැන අපේ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශංසා බොහෝවිට හිමිවෙමිනි. එසේ වුවත් අද මහවැලි සංවර්ධන අමාත්‍යාංශය ගැන මේ උත්තරීතර සභාවේදී අපි මේ විවාදයට සහභාගි වන්නේ එතරම් සතුටුදායක අවස්ථාවක නොවෙයි.

ගරු සභාපතිතුමනි, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙක් පසුගිය කාලය තුළ විවිධ ප්‍රශ්න කිරීමට හාජන කරනු ලැබූ බව ඇමතිතුමා පිළිගන්නට ඕනෑ. අක්මමන ආසනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා හැටියට සිටි අමරනාත් සිරිවර්ධන මහතා මම දන්නා විධියට කොළඹ වරාය පොලීසිය මගින් සති ගණනාවක් අත් අඩංගුවේ තබාගෙන සිට රැයෙහි තිදහස් කරනු ලැබුවේ. මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ, කරුණාහිලක මහත්මයා, හේමප්‍රිය මහත්මයා, හරිමත් ගුණරත්න මහත්මයා, හරීන් ජයවර්ධන මහත්මයා සහ තෙරේසා මහත්මිය යන නිලධාරීන් පස් දෙනෙක් යම් යම් කරුණු උඩ අතිවාරය නිවාඩු පිට යවා තිබෙන බව අද පුවත්පත් බැලුවානම් පෙනීයවේ. අද මේ රටේ විශේෂයෙන් මහා සංඝරත්නයන් සියයට 74 ක් වන සිංහල ජනතාවත් මේ අමාත්‍යාංශයේ කටයුතු ගැන දැඩි අවධානයකින් බලාගෙන ඉන්නවා. අද මේ රටේ තිබෙන ප්‍රශ්නවලට මේ ගරු ඇමතිතුමාට ඉතාමත් නිර්භීතව මුහුණ දෙන්නට හැකිවන බවට මේ රටේ සියයට 74 ක් වන සිංහල ජනතාවගේ දැඩි විශ්වාසයක් තිබෙමිනි. එම නිසා මා රාහුණේ ආසනයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මාදුරුමය අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අද මහා සංඝරත්නය දැඩි අවධානයකින් සිටින බව විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. සංඝ සංවිධානයකින් එවා ඇති ප්‍රකාශයක් අද සමහරවිට අතික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට ලැබී ඇති. මටත් මේ ලිපිය ලැබුණි. "අලුත්ගම ආනන්ද ස්ථවිර" කියන ගරුතර ස්වාමීන්වහන්සේ තමන් විසිටුයි. මෙය එවා තිබෙන්නේ. මේ වගේ ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මා ඉතාමත් කණගාටු වෙමිනි. දිලීලාගල ස්වාමීන්වහන්සේ යම්කිසි ආකාරයකින් මාදුරුමය ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කෙරෙවා නම් පදිංචි කෙරෙව්වේ මේ රටේ ජනතාවට අයිති ඒ ප්‍රදේශවල ඉඩම්වල උඩ් ජනතාව බලහත්කාරයෙන් පදිංචි වූ නිසයි.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Order, please! The Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය තාරක සභාපතිතුමා [එඩ්මන් සමරවික්‍රම මහතා] මූලාසනාදායී විය.

அதன் பின்னர், சபாநாயகர் அவர்கள் அங்கொத்தொன்று அகலவே, குறுப்பு பிரதிநிதி தலைவர் அவர்கள் [திரு. எட்டமன் சமரச லிங்கிராம] தலைமை வகித்தார்கள்.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

රට්ඨ පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, උඩ් ජනතාව විශේෂයෙන්ම මාදුරුමය වැනි ප්‍රදේශවල—

පර්සි සමරවීර මහතා
(திரு. பேணி சமரவீர)
(Mr. Percy Samaraweera)

මා මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ, මේ සම්බන්ධව විරුද්ධ පක්ෂයේ තායකතුමා දරුවේ සම්පූර්ණයෙන්ම වෙනස් මතයක් බව. එතුමාගේ ඉංග්‍රීසි කථාවේදී සඳහන් වූණි, මේ ඉඩම් සියල්ලම සම සමට බෙදන්න ඕනෑ කියා.

රට්ඨ පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

එතුමා කීවේ, මේ ඉඩම් බෙදා දීමේ ප්‍රශ්නය ගැනයි. මා කීවේ, සිංහල අය ඒ ප්‍රදේශයේ පදිංචි වූණි නම් පදිංචි වූණේ උඩ් අය බලහත්කාරයෙන් පදිංචි වූ නිසාය කියායි. මම සංඛ්‍යා ලේඛන කිහිපයක් ඉදිරිපත් කරන්නම්. අපට ලැබුණු ආර්ථි අනුව විශේෂයෙන්ම 1983 ජුනි මාසයට පසුව, ඔක්තෝබර් 30 වැනි දින දක්වා කාලය තුළ මඩකලපුව ප්‍රදේශයේ පමණක් 12,065 ක් අනවසරයෙන් පදිංචි තිබෙමිනි. ජූලි කලබලවලින් පසුව මුලතිව් ප්‍රදේශයේ 776 ක් පදිංචි වී ඉන්නවා. මන්නාරමේ 326 ක් පදිංචි වී ඉන්නවා.

පර්සි සමරවීර මහතා
(திரு. பேணி சமரவீர)
(Mr. Percy Samaraweera)

තමුත්තාත්සේ ගේ කථාවේ තේරුමක් නැහැ. විරුද්ධ පක්ෂයේ තායකතුමා කීවේ මේ ඉඩම් සමසමට බෙදන්න කියායි.

රට්ඨ පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

ඉස්සෙල්ල මගේ කථාවට කන්දෙන්න. මාදුරුමය ප්‍රදේශයේ බලයෙන් සිංහල ජනතාව පදිංචි වූණේ උඩ් ජනතාව බලයෙන් පදිංචි වූ නිසාය කියන එකයි. අපේ මතය.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(திரு. ஏ. எம். எஸ். அதிகாரி)
(Mr. A. M. S. Adikari)

ඔය කියන ඒවා පත්තරයකින් බැලුවද, එහෙම තැන්නම් සහරාවකින් දක්කද, තැන්නම් රජයේ කාර්යාලයකින් ලැබුණද කියා කරුණාකර හෙලිදරව් කළොත් හොඳයි.

රට්ඨ පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

මේ ප්‍රකාශය පිළිබඳ සම්පූර්ණ වගකීම මා භාර ගන්නවා. මේ සංඛ්‍යා ලේඛන වැරදි නම් ඔබතුමා වැරදියි කියන්න.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
(திரு. ஏ. எம். எஸ். அதிகாரி)
(Mr. A. M. S. Adikari)

වැරදියි.

රට්ඨ පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

තැහැ, ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, තමුත්තාත්සේ කියන එක මා පිළිගන්නේ නැහැ.

එච්. ඒ. පී. හෙල්සන් මහතා (තුමුණාමලය දිසා ඇමතිතුමා)
(திரு. எச். ஜி. பி. நெல்சன் — திருகோணமலை மாவட்ட அமைச்சர்)
(Mr. H. G. P. Nelson-District Minister, Trincomalee)

මා කියන්න කැමතියි, මය මාර්ගව සම්පූර්ණ බොරු එකක් කියා

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා උප නියෝජ්‍ය)

(The Deputy Chairman of Committees)

Order, please! The Hon. District Minister for Trincomalee can reply when he gets the opportunity to express his views.

නේ. ධම්මසිරි. දේවනායක මහතා (ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා)
(ශ්‍රී ලංකා. කේ. උප. නියෝජ්‍ය. තේවනායකයන් - උණුරා ප්‍රදේශයේ අගමාත්‍ය)
(Mr. K. W. Devanayagam Minister of Home Affairs)

I think this is a very serious statement to make at this juncture. I must also say that it is absolutely false. We went into the history of this encroachment. I have furnished the figures of the Indian encroachment. They have not encroached to the extent that you are stating. It did not happen at one and the same time. It happened in 1971 and 1977 due to certain circumstances that were caused by the communal disturbances and they were sent by Government Agents. So do not, at this juncture give the public of this country misconceived facts and create another situation which will cause a lot of damage to peace and amity in this country.

රිචඩ් පතිරණ මහතා
(ශ්‍රී ලංකා. ඊ. ප්‍ර. ප්‍ර. නියෝජ්‍ය)

(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මා මේ අදහස් ප්‍රකාශ කිරීමෙන් මා අදහස් කරන්නේ නැහැ, සාමාජිකයන් බාධාකාරීව කෙරෙන. මට ලැබුණු සංඛ්‍යා ලේඛනය මා මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කළේ.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ශ්‍රී ලංකා. ඊ. ප්‍ර. ප්‍ර. නියෝජ්‍ය)

(Mr. H. G. P. Nelson)

තමුත්තාන්දේයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. සාමාන්‍ය ජනතාවක් පදිංචි වී ඉන්නවා. තමුත් මය කියන විටියට දහස් ගණනක් නැහැ. ත්‍රිකුණාමලයේ ඇත්ත වශයෙන්ම මය විටියේ සංඛ්‍යාවක් නැහැ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා උප නියෝජ්‍ය)

(The Deputy Chairman of Committees)

තමුත්තාන්දේයට පිළිතුරු කැපවීදී ඒවා කියන්න පුළුවන්. දැන් මේ මන්ත්‍රීතුමාට කට්ටි අවසන් කරන්න ඉඩ දෙන්න.

රිචඩ් පතිරණ මහතා
(ශ්‍රී ලංකා. ඊ. ප්‍ර. ප්‍ර. නියෝජ්‍ය)

(Mr. Richard Pathirana)

මා ගරු ඇමතිතුමාගේ කාරුණික අවධානයට යොමු කරවනවා එතුමා ප්‍රකාශයක් කලා බලන්නාකාරයෙන් පදිංචි වී ඉන්න අය සම්පූර්ණයෙන්ම ඒ ඉඩම් වලින් ඉවත් කරන්න කටයුතු කරනවාය කියා.

ගාමිණී දිසානායක මහතා
(ශ්‍රී ලංකා. කේ. උප. නියෝජ්‍ය)

(Mr. Gamini Dissanayake)

ගරු සභාපතිතුමනි, අක්මමන ගරු මන්ත්‍රීතුමාගේ (රිචඩ් පතිරණ මහතා) ප්‍රකාශය ගැන මට කියන්න තිබෙන්නේ මේ කාරණය පමණයි: ඒ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිළිබඳව කවුරුවත් අද දක්වා ස්ථිර සංඛ්‍යා ලේඛන නොසා ගෙන නැහැ. සමහර කට්ටියක් කියනවා, ඒ ගණන 50,000 කියා කියා තවත් කට්ටියක් කියනවා, ඒ ගණන 2,000 කියා කියා. ඒ අතර තවත් කට්ටියක් කියනවා, ඒ ගණන 50 කියා කියා. මම හිතන්නේ නැහැ, අක්මමන ගරු මන්ත්‍රීතුමා ඒ ප්‍රදේශයට ගිහිත් තත්ත්වය කොයා බැලුවාය කියා. ඒ පදිංචිකරුවන් පිළිබඳ සංඛ්‍යා ලේඛන වගකීමක් ඇතිව ලබා ගැනීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විශේෂ අධිකාරියක් පිහිටුවා තිබෙනවා, මගේ

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජයතිස්ස බණ්ඩාරගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම නිසා ඒ සංඛ්‍යා ලේඛන ස්ථිර තත්ත්වයකට ලැබුණු විටාම ඒවා මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න මම පොරොන්දු වෙනවා.

රිචඩ් පතිරණ මහතා
(ශ්‍රී ලංකා. ඊ. ප්‍ර. ප්‍ර. නියෝජ්‍ය)

(Mr. Richard Pathirana)

ඒ කල ප්‍රකාශය ගැන ගරු ඇමතිතුමාට සතුටින්න වෙනවා. ජාති තේදයෙන් තොරව, අතවසර පදිංචිකරුවන් සියලු දෙනාම ඒ රජයේ ඉඩම්වලින් ඉවත් කරන හැටියට ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් කීප දෙනෙක් අතිවාරය නිවැඩි යවා තිබෙනවා, එසේ එම නිලධාරීන් නිවැඩි යවා තිබෙන්නේ, යම්-යම් නිලධාරීන් අත්-අඩංගුවට ගත්තේන් මන්ද කියන කාරණය ගරු ඇමතිතුමා සිය පිළිතුරු කැපවීදී පැහැදිලි කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

රළුගට කරුණු ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වන්නේ, ගා. ගන ව්‍යාපාරය ගැනයි. එම ව්‍යාපාරය නිසා අක්මමන ආසනයේ අලුතින් ඉඩම් අක්කර ගණනාවක් වගා කරන්න පුළුවනක් ලැබී තිබෙනවා. තමුත් ජලය, ලබා ගැනීමට වුවමනා අවස්ථාවලදී වක්වැල්ල ප්‍රදේශයේ අක්කර සිය ගණනක් සම්බන්ධයෙන් එක්කරා විධියක බලපෑමක් තිබෙනවා. එම ව්‍යාපාරය මගින් කරන්න බලාපොරොත්තු වුණේ ජලය වැඩි අවස්ථාවලදී වැඩි ජලය ගතවී පොම්ප කිරීමට සහ ජලය අඩු අවස්ථාවලදී ගතවී ජලය කුඹුරුවලට පොම්ප කිරීමටයි. එමනිසා දැනට එම ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩුකම් නැති කර ඒ ප්‍රදේශයේ ඉඩම් හිමියන්ට, කුඹුරු හිමියන්ට තමන්ගේ වටාට කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්නය කියා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.

ඒ වගේම, මා නියෝජනය කරන ආසනයේ තිබෙනවා, රජයෙන් බෙදා දුන් ඉඩම්. ඒ ඉඩම් බෙදා දී දැනට අවුරුදු විසි ගණනක් වෙනවා. ඒ සමහර ඉඩම් සඳහා ප්‍රදාන පත්‍ර නිකුත් කිරීමට මුදල් අයකරගෙන තිබෙනවා. මේ ඉඩම් සම්බන්ධයෙන්-විශේෂයෙන් දිවුලාන ජනපදය සම්බන්ධයෙන්-මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකුත් ඇහුවා. ඒ අවස්ථාවේදී නියෝජ්‍ය ඇමතිතුමා පිළිතුරු දෙමින් කීවා, ඉතා ඉක්මනින් ඒ ප්‍රදාන පත්‍ර නිකුත් කරනවාය කියා. දැන් ඒ සම්බන්ධයෙන් යම්කිසි වැඩ පිළිවෙලක් යොදා තිබෙනවාය කියාත් ආරාච්චි. [බාධා කිරීම්] නැහැ, නැහැ. එක්ද සමස්ත හැට ගණන්වල.

ඒ. එම්. එස්. අධිකාරි මහතා
(ශ්‍රී ලංකා. ඊ. ප්‍ර. ප්‍ර. නියෝජ්‍ය)

(Mr. A. M. S. Adikari)

ඒවා තමයි, ස්ථිරණ හුම් මප්පු.

රිචඩ් පතිරණ මහතා
(ශ්‍රී ලංකා. ඊ. ප්‍ර. ප්‍ර. නියෝජ්‍ය)

(Mr. Richard Pathirana)

මම දැන් නැහැ, ඒ මොන මප්පු කියන්න. ඒ කොනොම වුණත් ප්‍රදාන පත්‍ර දෙන්න මුදල් ලබා ගෙන තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා උප නියෝජ්‍ය)

(The Deputy Chairman of Committees)

ගරු මන්ත්‍රීතුමා මහවැලි ගඟ වගේ දිගටම කනා කරන එක හොඳ මදි.

ඒ. එම්. එස්. අධිකාරි මහතා
(ශ්‍රී ලංකා. ඊ. ප්‍ර. ප්‍ර. නියෝජ්‍ය)

(Mr. A. M. S. Adikari)

අක්මමන ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) මට ඉස්සරත් මේ ප්‍රශ්නය අසා තිබෙනවා. මම ඒ ප්‍රශ්නයට උත්තරයක් දුන්නා. මය අය කරන්නේ මප්පු ගාස්තුවයි. මම එදත් සඳහන් කලා, මේවා ස්ථිරණ හුම් මප්පුය කියා. දැනට මාසයකට-දෙකකට පමණ උඩදී වාරික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක් වශයෙනුයි. එතුමා මේ ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණේ.

රිචඩ් පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

තු. මම අගත්තේ මේකයි: ප්‍රඳන පත්‍ර නිකුත් කිරීමටය කියා එම ඉඩම් වෙනුවෙන් රු. 100 බැගින් කලින් අය කරගෙන තිබෙනවා. මෙතෙක් නිකුත්කර තු. මම ඉල්ලන්නේ, කරුණාකර එම ප්‍රඳන පත්‍ර නිකුත් කරන්නය කියායි.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

ඒවා නිකුත් කරන්න පුළුවන්. අත්මිමන ගරු මන්ත්‍රීතුමාට මතක් කරන්න කැමැතියි. මේ හැම මප්පුවකටම අතිගරු ජනාධිපතිතුමාගේ අත්සන තබන්න ඕනෑ බව. එතුමාට කාර්ය බහුල නිසා, එතුමාගේ අත්සන සඳහා ඒ මප්පු 45,000 කට වැඩි සංඛ්‍යාවක් අද කාර්යාලයේ ගොඩගැසී තිබෙනවා. මන්ත්‍රීතුමාම කියන විටයට එම මප්පු ලබා ගැනීම සඳහා ඒ උදවිය අවුරුදු විසි ගණනක් තිස්සේ බලා හිටියා නම් තව මාසයක්-දෙකක් ඉවසන හැටියට මම ඉල්ලීමක් කරන්න කැමැතියි.

අ. හ. 545

රිචඩ් පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

මාස දෙකකින්වත් ඒ මප්පු ලබා දෙනවා නම් ගරු ඇමතිතුමාට, සතුකිවන්න වෙනවා. දැනටමත් දීර්ඝ කාලයක් ගත වී තිබෙන නිසයි. මම ඒ ඉල්ලීම කළේ.

ගංහා නිමිත ගුම් සංවර්ධන මණ්ඩලයේ සේවකයන් මහවැලි සංවර්ධන අධිකාරියට අනුයුක්ත කලාට පස්සේ සමහර අයට මාස දෙදහන පමණ වැටුප පාරිතෝෂික දීමනාවක් හැටියට ලබා දී තිබෙනවා. නමුත් තවත් සමහර අයට ඒ මුදල් ලබා ගැනීමට අවස්ථාව ලැබී නැහැ. තමන්ටත් එම මුදල් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්නය කියා ඒ මුදල් නොලැබුණු අයගේ ඉල්ලීමක් තිබෙනවා. ඒ කියන්නේ 1982 ජනවාරි 1 වැනිදා ගංහා නිමිත ගුම් සංවර්ධන මණ්ඩලයේ සේවකයන් කොටසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුයුක්ත කර තිබෙනවා. ගත්තියයක් පමණ වූ ඒ සේවකයන්ගෙන් කොටසකට පමණක් පාරිතෝෂික දීමනා ලැබී ඇති අතර අනෙක් අයට ඒ මුදල් ලැබී නැහැ. ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අනිත් අයටත් ඒ මුදල් ලබා දෙන ලෙස.

අත්මිමන ආසනයේ රජයට ගත් ඉඩම් කීපයක් තැවන ආපසු දෙන්නට නීරණයක් අරගෙන තිබෙනවා. ගාල්ලේ දිසාපති කාර්යාලය මගින් කපුකේන්පොල තන්දිම්බ මහා විද්‍යාලයට අත්පත් කර ගත් ඉඩම සහ පුද්ගල බෙරලියගහදෙල කියන ඉඩමත් ආපසු පුද්ගලික අයිතිකරුවන්ට දෙන්නට නීරණය කර තිබෙනවා. ඒවා පුද්ගලික අයිතිකරුවන්ට නොදී රජයටම පවරා ගන්නා මෙන් මා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කපුකේන්පොල මහා විද්‍යාලයට ඉඩම් ඉතාම අවශ්‍යයි. එම ඉඩම තැවන පුද්ගලික අයිතිකරුවන්ට දීමෙන් විද්‍යාලයට විශාල හානියක් සිදුවන නිසා ඒ ඉඩම රජයට පවරා ගැනීමට කරන ලද නියෝග ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

එච්. ඒ. පී. නෙල්සන් මහතා (ශ්‍රීකුණාමලය දිසා ඇමතිතුමා)
(திரு. எச். ஜி. பி. நெல்சன் — திருகோணமலை மாவட்ட அமைச்சர்)
(Mr. H. G. P. Nelson - District Minister, Trincomalee)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අද දින පැවැත්වෙන මේ වැදගත් විවාදයට සහභාගිවීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙමිනවා. ලංකා ඉතිහාසය දෙස බලන විට මේ රටේ ආර්ථිකය ගොඩනැගී තිබුණේ වාර්මාර්ත් ක්‍රමය උඩ බට අපට පෙනෙනවා. පෙර රජ දරුවන් මේ රටේ විශාල වාර්මාර්ත් ඇති කර තිබුණා. ඒ වාර්මාර්ත් තුළින් මේ රටේ කෘෂිකර්මය නගා සිටුවා පිරිවරට පවා සහල් යවා තිබෙනවා. ඒ අනුව අපේ රට කෘෂිකර්මය අතින් වාර්මාර්ත් අතින් දියුණු වී තිබුණු රටක්. ඒ තත්ත්වය තැවන ලද කර දීම සඳහා දිවැගන ඩී. එස්. සේනානායක මැතිතුමා එදා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ක්‍රියා කලා. ඒවාගේ දිවැගන ධර්ම සේනානායක මැතිතුමාගේ දිවැගන ඩී. පී. ඊ සිල්වා මැතිතුමාගේ මේ රටේ කෘෂිකර්මය සහ වාර්මාර්ත් කටයුතු දියුණු කිරීම සඳහා සැහෙන වැඩ කොටසක් කලා. ඊටපසු මෑත ඉතිහාසයේ ලංකාවේ තව

පිටුවක් පෙරලමින් අතිගරු ජනාධිපතිතුමා පෙර රජ දරුවන් පවා අභිබවා ඉදිරියට යන ජෝෂඩ් තරුණ ඇමතිවරයාකුට-ගාමිණී දිසානායක මැතිතුමාට-ඒ කටයුතු පවරා දී තිබෙනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ රජය බලයට පත් වෙන්නට ප්‍රථමයෙන් අපේ ප්‍රදේශවල ගොවි ජනතාවට යලත් කැතිවුණා මහත් තැනි වුණා ජලය කැතිකළ නිසා. ඒ අයට බොන්නට පවා වතුර වික නැතිව තිබුණා. මේ රජය බලයට පත්වීමත් සමගම ඒ සුගය අවසාන වුණා. අවුරුදු තිහක් ආපස්සට දමා තිබුණු මහවැලි සංවර්ධන ව්‍යාපාරය අති ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තරුණ ගාමිණී දිසානායක ඇමතිතුමාගේ මෙහෙයවීම යටතේ වගාම ක්‍රියාත්මක වුණා.

මගේ මහා මැතිවරණ ව්‍යාපාරයේදී මවිසින් අරණගම්විල ප්‍රදේශයේ සංවිධානය කර තිබුණු රැස්වීමක් අමතා අති ගරු ජනාධිපතිතුමා කථා කලා. පසුගිය රජය අරණගම්විල ප්‍රදේශයේ පවුල් 500 ක් පදිංචි කරවා තිබුණා. ඒ අයට ගොවිතැන් කරන්නට වතුර පොදක් තිබුණේ නැහැ. දැන් මාදුරු මය ව්‍යාපාරය නමින් හඳුන්වන ඒකට එද කිව්වේ කණ්ඩකවුල්ල කියලා. ඒ කාලයේ පසුගිය රජය මාදුරුමය ව්‍යාපාරය ආරම්භ කරන්නට බලාපොරොත්තු වුණේ වැලි ගෝනි ගහල. අක්කර 1,25,000 ක් අස්වද්දන කෝටි 500 ක් පමණ වැය වන ඒ ව්‍යාපාරය පසුගිය රජය බැරලි ගෝනි ගහල හදන්නට උත්සාහ කලා. ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට මම එය දන්න නිසායි කථාකරන්නේ. අරණගම්විල රැස්වීමේදී අපේ අති ගරු ජනාධිපතිතුමා කීවා, " අපේ රජය බලයට පත් කරන්න. අපි මාස තුනෙන් මේ වැඩේ ආරම්භ කරනවා" කියල. කියන්නත් සත්තෝෂයි. අතිගරු ජනාධිපතිතුමාගේ රජය බලයට පත් වුණා. පත් වූ වගාම මාස තුනක් ගියේ නැහැ මාදුරු මය ව්‍යාපාරයේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කලා. මම ඒ ගැන ගරු ඇමතිතුමාටත් අමතහායයේ නිලධාරී මහත්වරුන්ටත් කායෑ මණ්ඩලයටත් සතුකිවන්න වෙනවා. දැන් ඒ ව්‍යාපාරයේ වැඩ නිම වී තිබෙනවා. දැන් අක්කර එක් ලක්ෂ විසි පත් දහසක් සංවර්ධනය කිරීමේ යෝධ කඩිනම මහවැලි ව්‍යාපාරයේ වැඩ අවසන් වේගෙන එනවා. මය නිල්පාට, රතුපාට කන්නාඩි ගලවා දමා සුදු පාට කණ්ණාඩියක් දමාගෙන මාදුරු මය පැත්තේ අපේ රජය විසින් කර තිබෙන වැඩ කටයුතු බලන්නට යන්න එන ලෙස මම කොන්මළේ ගරු මන්ත්‍රීතුමාට (ආනන්ද දසනායක මහතා) තැවන තැවගත් ආරාධනා කරනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම තව එක කාරණයක් මතක් කරන්නට ඕනෑ. අපේ ප්‍රදේශයේ පිහිටි පරාක්‍රම සමුද්‍රය තිබුණේ කොඩි වෙලාවේ විනාශ වී යයිද කියා කිව නොහැකි තත්ත්වයකයි. රුපියල් ලක්ෂ තුන්සියයක් පමණ වියදම් කර දැන් ඒ වැට සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර, අද ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට කිසිම අගහිණක් තැනිව වතුර වික ලැබෙන තත්ත්වයට පත් කර තිබෙනවා. යලත් කරනවා, මහත් කරනවා. අද හැම ගොවියෙක්ම ඉතාමත් සත්තෝෂයෙන් ජීවත් වෙනවා. අවුරුදු දහය පමණ කාලයේ සිට මම ඒ ප්‍රදේශයේ ජීවත් වන නිසා එද ඒ ප්‍රදේශයේ වතුර බෙද දුන් හැටි මම දන්නවා. පසුගිය රජය කාලයේදී අපේ ප්‍රදේශයේ ජනතාවට වතුර බෙද දෙන්නට පොලීසියෙන්, හමුදාවෙන් සහාය පතන්නට සිදු වුණා. ඒ තත්ත්වය අද සම්පුර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. අද එනම දෙයක් ඇත්තේ නැහැ. අද වතුර ලබා ගැනීමට ගොවි මහත්වරුන් කුඹුරට යන්නට වුවමනාවක් නැහැ. අද ඒ ගොවි මහත්වරුන්ට ගෙවල්වලට වෙලා තමන්ගේ දුරුවන් එක්ක සුවසේ නිදගන්නට පුළුවන්කම තිබෙනවා. ඇළේ වතුර පිට යනවා. කුඹුරට වතුර වික වදිනවා. කිසිම ප්‍රශ්නයක් තැනුව බුසලට බුසල් අසුවක් සියක් අස්වන්න ලබා ගන්නවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අන්න ඒකයි මේ රජයේ වාර්මාර්ත් ක්‍රමයේ තිබෙන වෙනස්කම.

ඒ වාගේම මැදිරිමිරිය ගරු මන්ත්‍රීතුමා (ඒ. ඩී. බී. ජනනායක මහතා) මැදිරිමිරිය ව්‍යාපාරය ගැන ප්‍රකාශ කලා. ඇත්ත වශයෙන්ම මැදිරිමිරිය ප්‍රදේශයේ ජනතාව පසුගිය රජය කාලයේදී වතුර නැති නිසා පැපොල් ගැට කාලයි ජීවත් වුණේ. රත්න දේශප්‍රිය සේනානායක මහත්මයායි එද ඒ ප්‍රදේශයේ මන්ත්‍රීතුමා වශයෙන් ක්‍රියා කළේ. අපි මැතිවරණ කටයුතු සඳහා ඒ ප්‍රදේශයට යන විට ඒ ප්‍රදේශයේ ජනතාව වතුර නැති නිසා කැවේ පැපොල් ගැට.

මන්මුචරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
එයා ආයෙන් එනවාලු.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ති.ප්‍ර. ෧෪. ජී. ඒ. ශ්‍රී. ඒ. ශ්‍රී. ඒ. ශ්‍රී. ඒ.)
(Mr. H. G. P. Nelson)

ඒ ප්‍රදේශයේ ජනතාව ඒ මහත්මයාට ආයෝග පිළිගනීවි කියා මම තම හිතත්තේ නැහැ. ඒ ප්‍රදේශයේ පමණක් නොවෙයි, අද කවුදුල්ල ප්‍රදේශයේ පවා ජනතාව යල මහ දෙකම හොඳට වැඩ කරනවා.

ඒ වාගේම අක්මමන ගරු මන්ත්‍රීතුමාත් (රිචඩ් පතිරණ මහතා) විරුද්ධ පාර්ශ්වයේ නායකතුමාත් අනවසර පදිංචිකරුවන් පිළිබඳව සඳහන් කලා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී.ප්‍ර. ෧෪. ජී. ඒ. ශ්‍රී. ඒ. ශ්‍රී. ඒ.)
(The Deputy Chairman of Committees)

Order, please!

දැන් ඒ සියල්ලක්ම හොඳට කෙරෙන කියා කතාව තවත්වන එක හොඳයි. තව හුඟක් මන්ත්‍රීවරුන් කතා කරන්නට සිටිනවා.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(ති.ප්‍ර. ෧෪. ජී. ඒ. ශ්‍රී. ඒ. ශ්‍රී. ඒ. ශ්‍රී. ඒ.)
(Mr. H. G. P. Nelson)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඒ වාගේම අනවසර පදිංචිකරුවන් ගැන කතා කලා. අද අනවසර ඉඩම් හිමියන් කියා කොටසක් ඇත්තේ නැහැ. අද අනවසර කියන එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තිබෙනවා. ඒ අයට බලපත්‍ර ලැබී තිබෙනවා. අනවසර කියන එක දැන් පොතෙන් ඉවත් කර තිබෙනවා. මේ රජයේ ගරු ඉඩම් ඇමතිතුමාත්, ඉඩම් කොමසාරිස්තුමාත් ගිනිත් ස්වර්ණගුම් මජපු ක්‍රමය යටතේ අද ඒ හැම කෙනෙකුටම තමන් පදිංචි ඉඩමට මජපුක් ලබා දී තිබෙනවා. හැම කෙනෙකුගේම ඉඩමකට වටිනාකමක් ලැබී තිබෙනවා. අද අනවසරකරුවා, අද ගොවියා කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. සම්පූර්ණ අයිතිය උඩ අද ඉඩම් හිමියා, වැවිලිකරුවා කියන තත්ත්වයට ඒ උදවිය පත් වී තිබෙනවා. අන්න ඒවාගේ වැදගත් වැඩ කටයුතු රාශියක් මේ රජයෙන් කර තිබෙනවා.

ඒ වාගේම අද මැදවට්ටියේ ගරු මන්ත්‍රීතුමා (මෙමුනිපාල සේනානායක මහතා) එද වාර්මාර්ග ඇමති හැටියට කටයුතු කලා. කොබ්බෑකඩුව මහත්මයා කෘෂිකර්ම හා ඉඩම් ඇමතිතුමා හැටියට කටයුතු කලා. නමුත් කෘෂිකර්ම ප්‍රදේශයක් වූ පොළොන්නරුව ප්‍රදේශයට ඒ අයට එක දවසකටත් යන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් අපේ ගරු ඇමතිතුමා එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන් සමඟ, ඉඩම් කොමසාරිස්තුමාත් සමඟ තීතර තීතර, මාසයකට තුන් හතර වතාව පවා අපේ ප්‍රදේශයට ගිනිත් ඒ ප්‍රදේශයේ ගොවීන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳීමට කටයුතු කරනවා.

ඒ වාගේම ත්‍රිකුණාමලය ගැන කතා කලා. අනවසරකරුවන් බොහෝම ඉන්නවාය කීව්වා. ඇත්ත වශයෙන්ම කියනවා තම අපි අනවසරකරුවන්ට සම්පූර්ණ අයිතිය පවරා දී තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී.ප්‍ර. ෧෪. ජී. ඒ. ශ්‍රී. ඒ. ශ්‍රී. ඒ.)
(The Deputy Chairman of Committees)

Order, please! The District Minister for Batticaloa has to speak and the Deputy Minister has to reply at 6.15.

රංගනායකි පත්මනාදන් මහත්මිය (පොත්තුවිල් දෙවන)
(ති.ප්‍ර. ෧෪. රංගනායකි පත්මනාදන් — පොත්තුවිල්
ශ්‍රී.රංගනායකි)
(Mrs. Ranganayaki Pathmanathan - Second Pottuvil)

Mr. Deputy Chairman, I take this opportunity to thank the Hon. Minister for starting the biggest irrigation project in the Pottuvil electorate since Independence. The estimated cost of this project is Rs. 60 lakhs. The Tamil peasants in this area are very grateful for this which is the only major irrigation work undertaken in the whole of Ampara District. This has four electorates barring the Gal Oya left bank scheme. While thanking you, Sir, for this, I must tell

you that all is not well with the progress of this schème. Till this morning, I was hesitant to speak on this subject, fearing that I might be treading on somebody's corns. But when I weighed the colossal loss of Rs. 60 lakhs and the interest of the poor farmers of Pottuvil against the interest of the mercenary, callous officers my conscience prompted me to make these observations.

Up to the year 1982 a sum of Rs. 13 lakhs had been spent. I had accompanied the Deputy Irrigation Engineer—in fact, two of them because there was a change in between along with the technical assistants, and the people pointed out that the soil used for the bund was of the wrong type and that the soil tester was never brought to the site. Once I was summoned by telegram by the people—to find that the water was spilling out and there were only sand bags. They could not stand the gush of water. Sir, for last year, for 1983, your Ministry had allocated a sum of Rs. 5 lakhs for continuation work. When I met the farmers of the area, I told them that they should contact the technical officers and guide them as to how most profitably this Rs. 5 lakhs could be spent. I did so because I was warned that some of the technical assistants were in the habit of manipulating the cutting of channels to suit their favourites. I was taken aback that a technical assistant had brushed off the farmer saying, There is no Rs. 5 lakhs estimate for Kandakundhiyaru scheme for the year 1983. This is a direct insult to all of us. Can Members carry the Budget Estimates to the farmers to prove to them the authenticity of our statements as against that of the technical assistants? Though I am glad to note that another sum of Rs. 10 lakhs has been allocated for this scheme this year, I shudder to think how carefully this precious money will be used to complete this scheme. Will they take pity on the farmers and try to complete it even this year. Sir, I would request you to change all the technical assistants working on this scheme every year if this major project is to see the light of day.

Another problem, I would like to discuss, Sir, is the Mahaweli Development Project. Of course this is a venture that has no parallel in the history of development in Sri Lanka. The dawn of every day unfolds something new—more employment, more electricity, more lands, and more settlements. This is a large project and may well be claimed as a national project. As District Minister Batticaloa, I would like to put forward the claims of the local people to lands in the Maduru Oya, a scheme under the Mahaweli Development Project. This is the only scheme that will benefit the people of Batticaloa. In the Mahaweli master plan this area is demarcated as System 'B'. This is further divided into zones 1, 2, 3 and 5 which fall within the boundary of Polonnaruwa and zones 4A, 4B, 6, 7 and 8 fall within the district of Batticaloa.

Sir, I happened to read the book "Projects and Programmes" the Hon. Minister has put out today. In the Chapter "Downstream Development" it says that an extent of 150,000 acres will be opened up in System B and C for the settlement of 45,000 families. According to the book, work has already commenced to settle 10,000 people for 1983, and goes further to say that future development will cater to at a settlement rate of 10,000 families per year.

Taking the Mahaweli Development Project as a whole, the only Tamil district that would benefit by it is the district of Batticaloa. Considering the necessity to settle peasants on a ratio or a percentage basis, I have a suggestion to make which I would request the Hon. Minister to examine.

Sir, we could fix whatever percentage for the people of Batticaloa and concentrate all the settlements within zones 4A, 4B, 6, 7 and 8 of System B in the Maduru Oya Scheme, because this portion falls within the Batticaloa district. All Tamils, Muslims, and Sinhalese who belong to the district of Batticaloa could be considered for settlement in this area. The Mahaweli Authority has established a unified management model to handle the settlement scheme. This is quite a change from the traditional Kachcheri method. I hope, Sir, this management model will set up the novel settlement scheme it envisages also in the Batticaloa District.

The hon. Leader of the Opposition referred to illegal encroachment in the Vadamunai area. He even said that it was a countermove to encroachments in other areas.

In the first place, Sir, I do not think it was a countermove. Vadamunai encroachment was within the Kalkudah electorate belonging to Hon. Devanayagam. He is the only elected Tamil Member to serve in the UNP Government. Besides, his Excellency the President and the Hon. Ministers in the Cabinet have always obliged him with lands and all facilities for his supporters and people. There was no necessity for the Hon. Minister to engage in any illegal or unlawful settlement in any area. Therefore, this was not a countermove.

Whatever it may be, the present encroachers whom I met when I visited Vadamunai had the simple village innocence written on their faces. They did not seem to have a feeling of revenge or vengeance. To the best of my knowledge the Army was not used to drive them away. But what I fear is that they could have got marooned by the heavy floods. This is why it is essential that people should conform to planned settlement schemes.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(තුණු ජ. ප. තිලෝවර්)
(The Deputy Chairman of Committees)

Hon. District Minister for Matale. Please limit your speech to five minutes.

කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා (මාතලේ දිසා ඇමතිතුමා)
(திரு. கே. டி. வி. ஆர். எம். ஏக்கநாயக்க - மட்டை, மதுரை மாவட்ட அமைச்சர்)

(Mr. K. W. R. M. Ekanayake District Minister for Matale)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, ඉඩම් හා ඉඩම් සංවර්ධන සහ මහලැයි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන සාකච්ඡා වෙත මේ අවස්ථාවේදී අපේ ජනද කොට්ඨාශවලට බලපාන ප්‍රශ්න හා පොදු ප්‍රශ්න ගැන කථා කරන්නට මන්තෙන් පසුගිය සය අවුරුදු කාලය තුළදී කෘෂිකර්මය අතින් අප ලබා තිබෙන ප්‍රගතියට මේ රටේ පුරවැසියන් වශයෙන් අප සියලු දෙනාමේ හක්ති ප්‍රණාමය ගරු ඇමතිතුමාට, නියෝජ්‍ය ඇමතිවරුන් දෙපොළට, ඒ නිලධාරී මහත්වරුන්ටත් පිරිනැමිය යුතුයි. අපේ රජය බලයට පත් වූ කාලයේ සිටම වැඩි අමුණු බැඳ දීමෙන්, ඉඩම් තැනී අයට ඉඩම් ලබා දීමෙන් හමුත්තාන්සේ කළ සත් ක්‍රියාව අපි ඉතා අගය කොට සලකනවා.

මේ රටේ බිම් අලෙවිකරුවන් අයිතියක් කියන්නට බැරිව රජයේ ඉඩම්වල අතවසරයක් පදිංචි වී සිටි අයට ඒ ඉඩම්වල අයිතිය ලබා දීම සඳහා "අතවසර සමීක්ෂණයක්" පැවැත්වීමට හමුත්තාන්සේ කල්පනා කලා. මෙම සමීක්ෂණය අනුව ලංකාවේ සෑම ප්‍රදේශයකම අක්කර දස දහස් ගණනක් බෙදා දී දැන් අවසානයයි. නමුත් මේ ඔප්පු බෙදා දීම සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. දැනට එල්. ඩී. ඔ. ක්‍රමය යටතේ හා ජනපද ක්‍රමය යටතේ ඉඩම් බෙදා දී ඒවායේ පදිංචි වීම සඳහා-එම ඉඩම් සඳහා-සමීකිසි බලයක් නැත්නම් ඔප්පුවක් තිබෙන අයටයි ස්වර්ණ ගුම් යටතේ ස්ථිර ඔප්පු ලැබෙන්නේ. නමුත් අතවසර සමීක්ෂණයටත් ලක් වී, එම ඉඩමේ අයිතිය තමන්ට කපා දී ලැබේ ද කියා බලාගෙන ඉන්න අයට තවම ඔප්පු දීමක් ආරම්භ කර නැත. මේ ඉඩම්වල පදිංචි වී සිටින අයට ස්ථිර ඔප්පු ලැබෙන්නට කියා රට පුරා ආරංචිය පැතිර ගොස් තිබෙන බැවින්, දැන් සමහර අය "අතවසර සමීක්ෂණ" පවත්වා තිබෙන ඉඩම්වලට ගොස් අර අභියාචනා අයට කරදර කර, ඒ ඉඩම් කොල්ලකා ගන්නට උත්සාහ කරනවා. නමුත් සමීක්ෂණයට අයුරු තිබෙන නිසා ඒ අයට කිසි කරදරයක් වෙන්නේ නැත කියා අපි හිතනවා. ඒ වුවුණත් ඔප්පුව ලැබෙන තුරු ඒ අයට ලොකු අසහනයක් තිබෙනවා. සමහර අය මේවායේ අවුරුදු ගණනාවක් තිස්සේ පදිංචි වී සිටින අයයි. ස්ථිර ගෝඨ වගා කර තිබෙනවා. එලඳව ගන්න පුළුවන් තත්ත්වයේ පොල් වගා කර තිබෙනවා. සමහර අය වර්වි වැටී ගැසූ ගෙවල්වල සිටියත් සමහර අය ගොඳ ස්ථිර ගොඩනැගිලි හඳුනාගෙන ඉන්නවා. ඒ නිසා ඒ අයට අර විධියට ස්වර්ණ ගුම් යටතේ ස්ථිර ඔප්පු ලබා ගෙන්නට මන්තෙන් වාර්ෂික බලපත්‍රයක් හෝ තිකුත් කිරීමට හමුත්තාන්සේගේ අමාත්‍යාංශය වග බලාගන්නවා නම් හොඳයි කියා මා තරයේ මතක් කර සිටින්න කැමතියි.

ඒට අමතරව මගේ කොට්ඨාශයේ ප්‍රශ්න දෙකක් පිළිබඳව ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න මිනැ. මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම පොදු ප්‍රශ්න ගැන සැහැනෙන කථා කළ නිසා මගේ කොට්ඨාශයට බලපාන ප්‍රශ්න දෙකක් ගැන සඳහන් කරන්න කැමතියි. දේවනුව ජලාශයට වතුර දීමට ස්ථිර වතුර පාරක් තිබුණේ නැත. නමුත් අපේ ගරු ඇමතිතුමා ඒ තනතුර හාර ගැනීමෙන් පසු-අපේ රජය බලයට පත් වුණට පසු-එක්කෝටි අනුආට ලක්ෂයක් වියදම් කර තාලන්ද ජලාශයේ සිට ඇලක් කපා දේවනුව ජලාශයට වතුර දී තිබෙනවා. ඒ නිසා දැන් ගොවි මහත්වරුන්ට යල - මහ දෙකටම ගොවිතැන් කරන්න පුළුවන් තත්ත්වයක් උද වී තිබෙනවා. නමුත් නව විසඳා ගත යුතු පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. තාලන්ද ජලාශය පාලනය වන්නේ මහනුවර කලාපයේ නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂතුමා යටතේයි. එහි වැඩ කටයුතු කෙරෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙන්. වැටත් එහෙමයි. නමුත් වැට යටතේ තිබෙන ඇලවල් තවම පාලනය වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා යටතේයි. ඒ නිසා මෙතැන සම්බන්ධීකරණයක් නැත. මම කීප වතාවක්ම මේ ගැන ලියා දැන්වා තිබෙනවා. කෘෂිකර්ම වැඩ සම්පූර්ණයෙන්ම මාතලේට හාර දී තිබෙනවා. දේවනුව ප්‍රදේශයේ සියලුම ඉඩම්වල වැඩ කටයුතු කිරීම මාතලේ දිස්ත්‍රික්කයට පටවා තිබෙනවා. ගොවි ජන සේවා කටයුතුත් එසේම කෙරෙන්නවා. වාරිමාර්ග කටයුතු පමණයි. හතකෙරෙන්නේ. දිස්ත්‍රික්කය වෙතස් වීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ

නිබන්ධන, නැවත වන වගාව අසාර්ථක ව්‍යාපාරයක් බව. ඒ කාලයේ සිටි අපේ ගොවීන් ගෙයක් හඳුනා ගන්නට ලියාපදිංචි කළ හැකි නමුත් නමුත් නමුත් කැලයෙන් එයින් කැලයට එතරම් භාහිරයක් වූණේ නැහැ. නමුත් දැන් නැවත වන වගාවටය කියා ස්වාභාවික කැලෑ සම්පූර්ණයෙන් දෙතවා. ගරු සහායකිනමාත් මේ බව දන්නවා, එතුමා ඒ ප්‍රදේශවල සැරිසරන නිසා. විශාල, දැවැන්ත පළු ගස්, මිලිල ගස්, හුලුගස් ගස් කපා දමා ඒ වෙනුවට තේකක හිටවනවා. මෙය මහා විනිශ්චය ව්‍යාපාරයක්. එය නවත්වන්න කිව්වත් අතක් නැහැ. නිලධාරී මහත්වරුන් අවුරුද්දක්, අවුරුද්දක් පසා ඒක කරනවා. කරුණා කර ඒ ව්‍යාපාරය නවත්වන්න.

ඉන්ධන දැව වගාවත් අසාර්ථක ව්‍යාපාරයක්. ඉන්ධන දැව වගාවය කියා, මල්පු දුන් ඉඩම්වලත්, කැලෑවලත් කැලෑ ගස් වර්ගයක් හිටවන්නට පටන්ගෙන තිබෙනවා. මෙය සම්පූර්ණයෙන් අසාර්ථක ව්‍යාපාරයක්. අද අපේ ගොවීන්ට වගා කරන්නට නැතත් නැහැ. ලද කැලෑ පිළිබඳව කිසිම හැකිමක් නැති නිලධාරී මහත්වරු රාජසන්නක කැලෑ තොට ලදු-කැලෑ ගොවීන්ට වගා කරන්නට දෙන්නේ නැහැ. මගේ ආසනයේ තේන් පිළිබඳව විශාල ප්‍රශ්නයක් ඇති වි තිබෙනවා. මේ ලදු-කැලෑවල ඉන්ධන දැව වගාව නිසා. මේ නිසා මේ ව්‍යාපාර දෙක පිළිබඳව කටයුතු කිරීම වැදගත් වෙනවා.

මාතලේ දිසා ආමනිකුමා දේවහුව වැව ගැන කරුණු ප්‍රකාශ කිරීම ගැන මම හුඟක් සන්තෝෂ වෙනවා. දේවහුව වැව තිබෙන්නේ මිමියට උඩින්. මිමිය අපේ සංවර්ධනයේ ප්‍රගතියක් තිබෙන නැතත්. විශාල බලාපොරොත්තුවක් තිබෙන නැතත්. දේවහුව වැවේ වැඩි ජලය මිමියට ලබා ගැනීම පිළිබඳව අපි නිතරම සාකච්ඡා කර තිබෙනවා. මෙය අපේ සංවර්ධනයට විශාල ඉවහලක් වෙනවා. ඒ පිළිබඳව ක්‍රියා කරන ලෙස ගරු ඇමතිතුමාට මා යෝජනා කරනවා.

එමෙන්ම මහවැලි යෝජනා ක්‍රමයේ ජලන පියවරක් වශයෙන් නැවත ගල්ගමුව ආසනයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට කන්තෝරු වැවෙන් මහගල්ගමුව වැවට වතුර යැවීමේ ව්‍යාපාරයක් සකස් කර තිබුණි. ඒ ව්‍යාපාරය පිළිබඳවත් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා.

අපේ වාර්ෂික අධ්‍යක්ෂතුමා පසුගිය කාලයේ අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. ජූලි මාසයේ කලබල ඇති වූ හැටියේම මේ උඩට මහත්මයා මාත් සමඟ මගේ ආසනයට ගියා. ඒ පොත්තරාජ මහත්මයා පුදුම විධියේ කැපවීමකින් අලි රිංගන මහා කැලෑවලින් ගොස් අපට සහයෝගය දුන්නා. මම මේ අවස්ථාවේ කෘතඥ පුර්වකව එය මතක් කරන්නට මිනෑ ගාමිණී කන්නත්තර සහායකිවරයා අපේ හැම වැඩකටම නිතරම සහයෝගය දෙනවා. නල්ගොඩපිටිය සහායකිවරයාත් හැම කටයුත්තකටම සහයෝගය දෙනවා. ඒ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමින් නමුත්තාත්සේට සුවබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම සතුහිසි.

අවසරය ලබාගෙන මේ ඉඩම් අහිමි අයට ලබා දෙන්නට පුළුවන්. එමෙන්ම මේ අනාරක්ෂිත ප්‍රදේශයට ගෙවල් 900 ක් ඇතුළත් වි තිබෙනවා. ඒ ගෙවල් සඳහා ඉක්මණින් වත්දී ලබා දුන්නොත් අර ඉඩම්වල ගෙවල් ගනගන්නට ඒවායේ පදිංචිකරුවන්ට පුළුවන් වෙනවා. එසේ නැතිව හදිසි ගංවතුරක් ආවොත් ඒ වේලි මැද අනාරක්ෂිතව ජීවත් වන අයට කිසිම පිළිසරණක් නැහැ. ඒ නිසා මම ඒ ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා.

එමෙන්ම තවත් කරුණක් ගැන මම එතුමාගේ අවධානය යොමු කරනවා. ගිංගන ව්‍යාපාරය ආරම්භ කලාට පසුව ගිංගනට මැදි වූ ප්‍රදේශවල පාලම් හා පාරවල් විශාල ප්‍රමාණයක් ඒ ව්‍යාපාරය නිසා ඉතාම තරක තත්ත්වයකට පත් වි තිබෙනවා. මේ පාලම් සහ පාරවල් සඳහා ගිංගන ව්‍යාපාරයට වෙන් කළ මුදල් සැලකිය යුතු කොටසක් තිබෙනවා යයි මා හිතනවා. මේ අවුරුද්දේ රුධිර දශ ලක්ෂ 10 ක් වෙන් කර තබුණත් මේ දක්වාම ඒ ගිංගන ව්‍යාපාරය නිසා විනාශ වූ පාරවල අලුත්වැඩියාවක් සිදු වි නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගරු ඇමතිතුමාගේ අවධානය මා යොමු කරනවා.

ගරු මන්ත්‍රීවරුන් කීප පොලක්ම කී ආකාරයට නමුත්තාත්සේට මාත් මතක් කරන්න කැමතියි. කැලෑ පිළිබඳව, මීට ඉහත අවස්ථාවක් මා මේ ගැන සඳහන් කලා. වාර්ෂික පිළිබඳව නැත්නම් ජලසම්පාදනය පිළිබඳව පදනම තිබෙන්නේ කැලෑවලිනුයි. අද රජයේ කොන්ත්‍රාත්කරුවන් විශාල වශයෙන් මේ කැලෑ කපාගෙන යනවා. අපේ ප්‍රදේශයේත් බද්දේම ආසනයේ යක්කලමුල්ල උප දිසාපති කොට්ඨාශයේ අක්කර 700 ක කැලෑයක් කපන්නට ගිය මාසයට පත්ගෙන තිබෙනවා. ඒ කැලෑ කපන පොද්ගලික ලී කොන්ත්‍රාත්කරුවන් බොහොම ඉක්මණට එහි කැලෑ ඉවර කරනවා. එමෙන්ම මා නමුත්තාත්සේට කලීනුත් මතක් කළ පරිදි තේල්ලුරු ප්‍රදේශයේ තාකියාදෙනිය රාජ්‍ය වතුයායට සම්බන්ධ කැලෑ ප්‍රදේශ කීපයක්ම පොද්ගලික කොන්ත්‍රාත්කරුවන් විසින් කොපි විධියකින් හෝ අවසරය ලබාගෙන දැන් කපාගෙන යනවා. ඒ ප්‍රදේශයේ කුඩා නේවතු රාශියක් තිබෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්නේ ගොවිතැනින් ජීවත් වන අයයි. මේ ස්වාභාවික කැලෑ කැපීම නිසා ඒ අයට ජලය සපයන කුඩා දියපාරවල් රැසක්ම දැනට වේලි ගොස් තිබෙනවා. ඉන්දියාවේ නම් මේ කැලෑ කැපීමට විරුද්ධව ව්‍යාපාරයක් තිබෙනවා යයි මා අදා තිබෙනවා. කැලෑ කපන විට ඒ අය ගොස් ඒ ගස් බඳු ගන්නවාලු. එහෙත් ලංකාවේ තිබෙන්නේ ගස් බෙදා ගැනීමත්. ඒ නිසා ඒ ගස් බඳු ගැනීම වැනි ජාතික ව්‍යාපාරයක් නමුත්තාත්සේ විසින් හෝ ආරම්භ කර මේ කැලෑ කැපීම පිළිබඳව—

ගාමිණී දිසානායක මහතා
 (නි.ඉ. කාශීන් නිලානායක)
 (Mr. Gamini Dissanayake)
 ඉන්දියාවේ සංවිධානයක් තිබෙනවා. අපේ මේ රුක් රැකගන්නන්ට සමාන. ඒ අය පසුගිය අවුරුදු 10 තුළ ඒ ප්‍රතිපත්තිය ධාර්මිකව ක්‍රියාත්මක කර තිබෙනවා. ගතක් කපන විට ගිහින් ඒ අය ගත බඳු ගන්නවා බද්දේම ගරු මන්ත්‍රීතුමා එය ආරම්භ කරනවා නම් මම බොහොම සතුහිවන්ත වෙනවා.

අමරසිරි දෙඩන්ගොඩ මහතා
 (නි.ඉ. අමරසිරි දොඳාංගොඩ)
 (Mr. Amarasiri Dodangoda)
 ලංකාවේ අද සිදුවෙන්නේ ගස් බෙදා ගැනීම. ඒකයි මම කිව්වේ.

නියෝජ්‍ය කාරක සහායකිනමා
 (ඉ.ප්‍ර. උප නිලධාරී)
 (The Deputy Chairman of Committees)
 මමත් එතමා.

අමරසිරි දෙඩන්ගොඩ මහතා
 (නි.ඉ. අමරසිරි දොඳාංගොඩ)
 (Mr. Amarasiri Dodangoda)
 බොහොම සතුහිසි. අපේ නියෝජ්‍ය සහායකිනමාත් එතමාලු. කොහොම වූනත් ඒ ව්‍යාපාරය—

ගාමිණී දිසානායක මහතා
 (නි.ඉ. කාශීන් නිලානායක)
 (Mr. Gamini Dissanayake)
 ඒ ව්‍යාපාරය කරන්නදේණිය මන්ත්‍රීතුමා (දයා සේපාලි සේනාධර මහත්මයා) පටන්ගන්න යනවාලු.

ඒ සමගම තවත් කරුණක් කියන්න කැමතියි. මේ ගිංගන ව්‍යාපාරය වෙනුවෙන් අනාරක්ෂිත බවට පත් වූ පිරිස ජාතිය වෙනුවෙන් පරීක්ෂණයක් කළ පිරිසක්. ඒ අයගේ ඉඩම් හා ගෙවල් ඒ ව්‍යාපාරය වෙනුවෙන් පවරා දී ඇතත් මේ දක්වා ඒ සඳහා වත්දී ගෙවීමක් සිදු වි නැහැ. එමෙන්ම හදිසි ගංවතුරක් ඇති වූණොත් ඒ අයට ඒවායින් ඉවත්ව යන්නට සිදු වෙනවා. එසේ ඉවත්ව යන්නට සිදු වන, ඉඩම් නොලැබුණේ පවුල්, දෙසිය ගණනක් දැනට එහි සිටිනවා. මේ අයට ඉඩම් ලබා දීමේ අපහසුතාවය සම්බන්ධවත් ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු විය යුතු කරුණක්ව තිබෙනවා. ඒ ප්‍රදේශයේ තිබෙන වැවිලි සංස්ථාව සතු මුදු ඉඩම් ගරු ජනාධිපතිතුමාගේ

ජනරාල්තුමා විශාල වැඩ කොටසක් කළා. ජවන් වඩා, එතුමා හින් සිරුවේ එතුමා ගෙන යන කටයුතු කියා අද අපේ අනාගතය ගැන අපට බලාපොරොත්තු නියාගන්න පුළුවන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ වෙලාවේ මම එතුමාට ඒ ගැන ප්‍රශංසා කරනවා. මා විශේෂයෙන් එතුමාට සතුහිවන්න වෙනවා. මහවැලි කලාපය තුළ පදිංචි ඒ ජනපදිකයන්ගේ යහපත සඳහා සර්ප වෙදන්, දේශීය වෙදන්, සිංහල වෙද මහත්වරුන් සම්බන්ධ කර ව්‍යාපාරයක් ගෙන යන්නේ කියා මා කල යෝජනාවට එතුමා සම්පූර්ණ සහයෝගය දීම ගැන ඒ වෙනුවෙන්, මිබතුමාගේ ජනද දයකයන් වෙනුවෙනුත් මේ අවස්ථාවේදී අභියාචනා සතුහිවන්න වෙනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඒ වාගේම සමකල වැව ව්‍යාපාරයක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ගැන මනක් කරන එකක් මගේ යුතුකමක්ව තිබෙනවා. මම නියෝජනය කරන්නේ ජව අලුලපු ආසනයයි. එය ඉක්මන් කළොත් මගේ ජනද කොට්ඨාසයටත් විදුලි බලය ලබාගන්න පුළුවන් වෙනවා.

මේ අවස්ථාවේදී මෙම අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුන්ගේ තිබෙන කාරණික හාවය ගැනද මම ප්‍රශංසා කරනවා. රටේ ඉදිරි අනාගතය හාර මේ අමතීතුමාටත් ගරු නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු පිරිසටත් ආශීර්වාද කරමින්, සුභ ප්‍රාර්ථනා කරමින් බදුදු දියා ඇමතිතුමාගේ සුභ ප්‍රාර්ථනයද මට එක් කරමින් මා නිහඩ වෙනවා.

එම්. එල්. එම්. අබුසාලි මහතා (නියෝජ්‍ය මහවැලි සංවර්ධන ඇමතිතුමා)
(ඉහුමු ආම්. ආම්. ආම්. අපුසාලි — මකාආචි අච්චිචුච්චි චිරාචි අභාමච්චි)

(Mr. M. L. M. Aboosally-Deputy Minister of Mahaweli Development)

Mr. Deputy Chairman, I believe my Minister will be speaking on behalf of the Ministry. Anyway, I wish to thank all Members of the Opposition and the Government for the many good things they have said about the Mahaweli Ministry. I will leave matters pertaining to policy—major issues like the question of illegal settlements after 31.03.1979 in Vavuniya, Mullaitivu and other areas raised by the hon. Leader of the Opposition—to my Minister to deal with. I can assure you that my Minister will take appropriate action in those matters—I can say this fearlessly—and in the best interest of everybody concerned. Some Members raised a question about the Sinhala people. I can assure them that my Minister is as concerned, if not more concerned than any of you, about the matter.—[Interruption]. Give him time.—[Interruption]. No, no. This matter, as he explained to you, is one that cropped up after July this year.—[Interruption]. I know that he has taken action on this.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නිරු. ලක්ෂ්මන් ඉයාච්චකොච්ච)
(Mr. Lakshman Jayakody)

I want to put the record straight. The same problem took place in 1975. We opened a police station at Poonanai, and after that everything stopped. But in 1978 you withdrew the Poonanai Police Station and again the problem started.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉහුමු ආම්. ආම්. ආම්. අපුසාලි)
(Mr. M. L. M. Aboosally)

This was explained in detail by the Hon. Minister just now. The hon. Member for Attanagalla was not here. Action was taken by this Government by bringing in a law for the recovery of land.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නිරු. ලක්ෂ්මන් ඉයාච්චකොච්ච)
(Mr. Lakshman Jayakody)

It was not enforced.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉහුමු ආම්. ආම්. ආම්. අපුසාලි)
(Mr. M. L. M. Aboosally)

Why not? It went to the Supreme Court and it was challenged. The Supreme Court held that recovery of land means that something that was given must be taken back, not lands that were occupied illegally. There was a defect in the law.

අනුර බණ්ඩාරනායක මහතා
(නිරු. අනුරා බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

This Government has a very shoddy record of changing Supreme Court decisions by coming here and amending the law. So why do you not do the same thing in this matter?

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉහුමු ආම්. ආම්. ආම්. අපුසාලි)
(Mr. M. L. M. Aboosally)

It has been done. That is exactly what we did. Because the Supreme Court held that the Recovery of Lands Act was defective we came back to this House and got it amended.

අනුර බණ්ඩාරනායක මහතා
(නිරු. අනුරා බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

You must implement it.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉහුමු ආම්. ආම්. ආම්. අපුසාලි)
(Mr. M. L. M. Aboosally)

Of course, it was when we were trying to implement it that the July incidents occurred. We got that legislation passed somewhere in April or May this year. As the Minister said, action has been taken. Court action has been filed in every one of these cases. Do not go away with the idea that this Government kept quiet when some people occupied land in Vavuniya. That is the propaganda that is being carried on. That is not correct. Anyway, that is a matter which my Minister will deal with. He is quite capable of dealing with that.—[Interruption]. Whether Mr. Thondaman is here or not here, the law is the same for all, and as far as my Minister is concerned the law will take its course. I can assure this House of that on behalf of my Minister. He will be speaking on that matter.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(චුචු උච ජව්චච)
(The Deputy Chairman of Committees)

Order, please. The hon. Deputy Minister might address the Chair and not the Leader of the Opposition. Then there will not be any problem.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉනුප් එම්. එස්. එම්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

I am very sorry. Anyway, I will concentrate on some other matter in the House today—the present position of the Accelerated Mahaweli Scheme.

I personally expected a much more studied discussion of the lead project of this Government, the Accelerated Mahaweli Scheme. I expected some constructive criticism, suggestions and new ideas, but it was not so. Probably there has been a surfeit of speeches, and people must be tired of speaking now. Otherwise I cannot understand why no such criticism was made at all. It was a case of kudos all the time. That may be the reason for the normally alert Member for Attanagalla falling far below his usual self. At one stage he said that we had no men to run the huge turbines at Victoria and Kotmale—(Interruption). Yes. You said that. A little later he said that we had the men to do the several contracts that we had given to the foreigners. You see, the problem is that we have the men, but most of these men have gone out.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

No! No! No! You have the men, but you are not making use of them.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉනුප් එම්. එස්. එම්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

That is not correct. Many of the engineers have gone out. You know that. I will give you one example. When the Kotmale dam, the first rock-filled dam, was given out on contract, Skanska and our consultants searched the whole world for an expert on rock-filled dams. They found the world expert in Australia, and he was brought to Sri Lanka. Do you know who it was? It was a Sri Lankan, Mr. Casinader. We have the experts but most of our experts are all over the world. That is the trouble. Anyway, I can assure this House that what can be done by Sri Lankans will be done by them. As for what cannot be done, of course, we have to get experts and the best people in the world to do that. I do not want to mention names, but we have excellent men. We have with us in our department men who are quite capable of holding their own against anybody in the world. We have taken all those available. We have Mr. Rosa, Dr. Kulasinghe, Mr. Gunatilleke, Mr. Herath, Mr. Cooke, Mr. Maheswaran, Mr. Aruliah. Right down the line up to TAs, we have people who are very good at their job. That is why, although we politicians are in the limelight, we would like to say at this moment that all the good that has been said in this House by hon. Members is due to those people who are working in the Mahaweli Scheme—the engineers, technicians, bulldozer drivers and everybody else. It is due to their

hard work. It is the hard work of these Sri Lankan engineers and others. Today if you said something good, it was due to them—(Interruption). No. We are always prepared to give them their due. It is due to them. We can tell you now and tell you again and again.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Give them in kind please—in salaries, not just words! Praise in words is not going to help them. Why not in kind, the way you are treating others, the outsiders?

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉනුප් එම්. එස්. එම්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

We have treated everybody the same. We have not made special cases for anybody. But what is good must be said.

The other matter the hon. Member for Attanagalla mentioned was about the 7.5 megawatt hydro-scheme at Maduru Oya—(Interruption). Yes. You mentioned that you asked why it has not been done—(Interruption) 2.5 into 3, that is, 7.5 megawatts. I wish to assure him that it will be done when it is necessary. I think the Ministry of Power and Energy is in charge of that. It does not come under us directly. When they want it done it will be done. I think they give priority to schemes that are necessary. If they do want it we can get it done.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I thought they do not want done.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉනුප් එම්. එස්. එම්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

Not that they do not want it. They have other priorities.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I suppose till Victoria is ready.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉනුප් එම්. එස්. එම්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

Victoria will be ready by July next year. It will generate 70 megawatts. This is only 7.5 megawatts. Probably they have taken that as more urgent than this.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

How much did you say in Victoria?

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

The first stage in July 70 megawatts, in September another 70 megawatts and by the end of 1984 you will have the full 210 megawatts working.

Then the Mahaweli project itself is not just a dam. Many people speak of the dams, the Victoria dam, the Kotmale dam, the Randenigala dam and the Maduru Oya dam. It is not only that. We have so much of other work being done. There is a large amount of work done downstream. Thousands of families are being settled, townships are coming up, schools and hospitals are being built. These are being administered - (Interruption). In the "H" area and the system "B" also.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

"H" area does not come under the Accelerated Mahaweli project.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

We started colonising and building that after this Government came into power.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, no, you are wrong. "H" area does not come under the Accelerated Mahaweli project.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

Then does it come under Walawe? It does come under Mahaweli. The Polgolla waters are being directed. Even today the Kotmale dam is being built and those waters are going through Polgolla to "H" area. Even today we do not have enough water for that area.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

"H" area has nothing to do with the accelerated Mahaweli project.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

You can say what you want.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

It was started in 1976 and it went on in 1981. It has been going on for years and years. It was started during our time.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

Hon. Member, it was not started during your time. Do not twist the truth.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am coming out with the turth.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

In 1969 or 1970 Mr. Dudley Senanayake laid the foundation stone at Polgolla and you people threw the foundation stone into the river and now you are trying to say that they did-

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Let it go on record that the H area has nothing to do with the accelerated Mahaweli Project. It is false to say that it has something to do with Mahaweli. Five projects were started under the accelerated Mahaweli: Randenigala, Victoria, Kotmale and the Maduru Oya. Moragahakanda was stopped.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

What ever you might say the Polgolla scheme was started by Mr. Dudley Senanayake. You threw the foundation stone into the river and you delayed it by two years.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

What are you talking?

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

And you appointed Mr. Kumarasuriar to go into it and delayed it by two years. As a result you had to spend double the amount of money.

ಶಿಷෝජ්ಞಾಪಕ ಕಾರක සභාපතිතුමා
(சுழு உப தலைவர்)
(The Deputy Chairman of Committees)

Order, please! As a Senator, I also had the opportunity of going to Polgolla at that time. You also made a mistake by sending me out of the Senate.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ஜனாப் எம். எல். எம். அபூசாலி)
(Mr. M. L. M. Aboosally)

I would also at this time not only thank the engineers and all the other workers. I would also like to take this opportunity of thanking the contractors

[පී. ඊ. එම්. අබුසාලි මහතා]

Balfour Beatty Nuttall, Messrs. Constain, Skanska and the Randenigala contractors for the good work they have been doing. In fact most of them will finish their contract ahead of time.

In fact the Kotmale scheme was to be opened in 1985. But it is possible to finish it before the end of 1984. So all of them are doing a good job of work and at this moment, I think, it is my duty to place on record our thanks to His Excellency the President for thinking of this accelerated scheme in 1978. If it had not been started at that time, I do not think we would be able to finish even one of these schemes. The cost would have been so heavy.

I must also place on record the good work that is being done by my Minister. Very few people know the hard work that he is putting in, and really, as I said, last year he worked almost round the clock, and it is mainly due to the energetic way in which he is handling this scheme that we have been able to make a success of this.

I would like to give a small summary of the progress of the work in the accelerated Mahaweli scheme. The Mahaweli project is now in full gear and during the course of this year, you will remember, the Maduru Oya was opened. This reservoir will provide irrigation facilities for over 20,000 acres under System B. It has a potential of settling about 47,000 new farmer families.

The other major Headworks are progressing very satisfactorily and some of them are well beyond the schedule of construction as far as the targets are concerned.

The Victoria dam was begun in 1980 and was programmed to be completed in 1984. The Project envisages a concrete-lined tunnel which will have 3 units of 70 megawatts each for the generation of hydro-power. There is also provision for the building of a second tunnel and the construction of 3 additional units of 70 megawatts each, at a subsequent date.

The Victoria Dam is unique in that it has a double curvature arch dam, which was envisaged as it is the most economical dam that can be constructed. The main purpose of the Victoria Project is hydro-power production and the provision of water for irrigation. There is also potential for the development of fisheries and the development of tourism. The water supplied by Victoria can meet the irrigation requirements for lands in System B and C which alone includes 175,000 acres of new land.

The Kotmale Project envisages the construction of 285 ft. rock-filled dam. The water impounded by the reservoir would generate the power station

underground. Two Francis Type turbines with a capacity of 134 megawatts will be commissioned at the beginning. Originally, the work was to be over in 1985, but now the contractor has indicated that the work can be over by November 1984, which is much earlier than the original scheduled date of construction.—

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Why did you stop the third turbine? It was originally 210.

ගමිණී දිසානායක මහතා
(ති. ල. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

Mr. Chairman, the hon. Member for Attanagalle (Mr. Lakshman Jayakody) referred to this matter during the course of his speech and I was going to reply to him. But since he has raised it again when the Hon. Deputy Minister is on his feet, I think I should clarify it now. The height of the dam had to be curtailed to cut the coat according to the cloth. But we do not intend to stop there. We intend continuing the dam to its correct height after the Swedish contractors have finished with the job. That is our thinking now, and we feel that with the existing machinery and equipment we can take it to its optimum height on our own. At that stage since the power house has been able to accommodate all the turbines, we will be installing the third turbine also. So, the optimum results of the project will be achieved and it will be a continuous programme, though not necessarily by the same contractor.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

What about funding?

ගමිණී දිසානායක මහතා
(ති. ල. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

We will have to find the funds. If you are going to give the funds we will be very thankful!

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

What? This is the problem.

එම්. ඊ. එම්. අබුසාලි මහතා
(ඉ. එම්. ඊ. එම්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

The other point is, in Sri Lanka we have people who are capable of doing this.

The Kotmale Reservoir apart from generating the power will also improve the water flows at Polgolla diversion dam. It will not only increase the water flows

but also the power benefits from the Ukuwela and Bowatenne Power Stations which have already been put into operation.

Randenigala is the largest reservoir under the Accelerated Mahaweli Programme which envisages the construction of a rock-filled dam of 308 ft., with the installation of a power-house that will generate 126 megawatts of power. According to the construction schedule, the work at Randenigala will be completed by mid 1986.

It is envisaged that the Randenigala Project will regulate the water releases of Victoria and will provide water by way of supplementary issues to Systems B, and C and if necessary to A.

All the contracts of the Randenigala project have now been awarded apart from the civil structures.

Downstream Development

The Minipe right bank Canal which should be completed by early next year will enable Mahaweli waters to reach the Maduru Oya reservoir to fill it to capacity. Ratkinda/Ulhitiya reservoirs have already been constructed.

Most of the work in downstream development is now concentrated in Systems C & B. It is envisaged that 150,000 acres of new paddy lands will be opened up in systems B & C with a potential of settling about 45,000 families.

The Key Headworks Downstream

The main conveying system for systems B & C are the following :-

- (a) the Minipe Tank and the Minipe Ulhitiya transbasin Canal which is about 19 miles in length ;
- (b) the twin reservoirs at Ulhitiya/Ratkinda ;
- (c) Ulhitiya left bank Main Canal of 6 miles feeding Zone 2 in System C ;
- (d) Ratkinda Main Canal of 10 miles feeding Zones 3 to 6 of System C ;
- (e) 3.5 mile tunnel conveying water from Ratkinda to Maduru Oya ;
- (f) Maduru Oya Left Bank Canal constructed with USAID is 34 miles in length for System B ;
- (g) Maduru Oya Right Bank Canal System B which is 26 miles in length for which financing is now being sought from the Saudi Fund, World Bank and Canada.

All this work is well under way and as you are aware, all the irrigation infra-structure and development for System H had been completed by the

end of 1982 with the exception of canals in Systems H4 and H5. The settlement of families from Victoria and those who are displaced at Kotmale are taking place in system C and some in System B. As I said earlier, about 23,000 families have already been settled in System H and most of them are now well settled. They are being looked after. There is one officer who looks after 125 families or so and their yield last year has been a record. They have got an average yield of 104 bushels per acre. So much so, when I visited them the last time I was made to understand that the settlers or the farmers who went to that area have taken shares to the value of Rs. 5 million in the Galadhari Hotel. That shows the way in which the Mahaweli Authority is looking after the cultivators or these farmers who are settled in those areas.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

In Mahaweli ?

එම්. එල්. එම්. අබුකාලි මහතා
(ඉන්ටර්. ආර්. ආර්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

Oh, yes, the small cultivators. Unlike under your colonization schemes, the farmers in the colonization schemes under the Mahaweli are being well looked after. All their requirements of manure, pesticides, seed paddy are well looked after and that is why they are getting these massive yields—(Interruption). I do not know who the brokers are. I do not know whether you are a broker.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී. උප නිලධාරී)
(The Deputy Chairman of Committees)

The hon. Member for Attanagalla, you had your turn. So, do not disturb.

එම්. එල්. එම්. අබුකාලි මහතා
(ඉන්ටර්. ආර්. ආර්. අබුසාලි)
(Mr. M. L. M. Aboosally)

They are the small farmers.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාචාර්යයා)
(Mr. Lakshman Jayakody)

Sir, it is very interesting to know that shares in the Galadhari Hotel have been purchased by the farmers in System H of the Mahaweli. We like to know who the broker is ?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී. උප නිලධාරී)
(The Deputy Chairman of Committees)

Anybody can buy shares. You also can buy shares.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(**ಶ්‍රී** **රු.** **லக்ஷ்மன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

Yes, I also can buy shares.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(**சுரு** **உப தலைவர்**)
(The Deputy Chairman of Committees)

Let the Deputy Minister continue.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(**ஜனாப எம். எல். எம். அபுசாலி**)
(Mr. M. L. M. Aboosally)

It may be interesting to you. You had better find out the broker. It may be that the brokers have gone all the way from Colombo. What I am telling you is this. That is the type of farmer we are settling in Mahaweli today. In two to three years time they will be able to look after themselves. The other day I saw some settlers from Kotmale. They have just gone there and they were very happy. They said, "Well, if others can produce a record crop in two years we also can do it". The system of colonizing and the way the farmers are looked after is quite different to the original colonization schemes. I remember the hon. Member for Matugama was complaining about his colonists. He had about 50 colonists but they are not looked after. It is not the case in the Mahaweli. Not only is land given to the farmer but the farmer himself is looked after. As I said, for every 125 farmers an officer is appointed and he looks after all their needs. About ten unit managers are looked after by a block manager. All their work is monitored. We expect to settle about 140,000 families in the Mahaweli and all of them will be looked after.

I promised to stop by 7 o'clock a.m. before I conclude I wish to thank the hon. Members for the words of appreciation that they have expressed. I also wish to thank the staff of the Ministry and all the officers for co-operating with us in doing this work.

අ. හා. 7.00

චන්ද්‍ර රණතුංග මහතා (මාටනැල්ල)
(**ಶ්‍රී** **රු.** **சந்திர ரணதுங்க — மாணவல்ல**)
(Mr. Chandra Ranatunga-Mawanella)

මම මේ අවස්ථාව ලබා දීම ගැන ගරු නියෝජ්‍ය සභාපතිතුමාට ස්තූතියි. කරුණු දෙකක් ගැන පමණක් වචන ස්වල්පයක් කථා කිරීමටයි. මම ඔබතුමාගෙන් මිනිත්තු තුන-හතරක කාලයක් ඉල්ලා හිටියේ. මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩ සම්බන්ධයෙන් මුළු රට තුළම අද ලොකු පැහැදීමක් තිබෙනවා. කැගල්ල දිස්ත්‍රික්කයේ ආසනවලටත් අද වාසනාව ලැබී තිබෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ සංවර්ධනය වන ඉඩම් කොටස ලබා ගන්න. ඒ ගැන අපි ඇමතිතුමාට ස්තූතියිවත්ත වෙතවා.

ඒ වගේම කීව යුතු තවත් දෙයක් තිබෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ තමන් පදිංචි වී සිටි ඉඩම් වෙනුවෙන් ස්වරණ ගුම් වැඩ පිළවෙල යටතේ ස්ථිර ඔප්පු-නිරප්පු ලබා ගැනීමටත් අද පුළුවන්කම ලැබී තිබෙනවා. මාටනැල්ල ආසනයේ 200 කට පමණ ඒ ඔප්පු ලබා දෙන්න මටත් පුළුවන්කම ලැබුණා. එද ගරු ඇමතිතුමා ඒ ඔප්පු ලබා දුන්නේ 200 ක පමණ පිරිසකට තමුත් ඒ උත්සවයට 10,000 කට වැඩි සෙනඟක් සහභාගි වී කොඩි තරම් සන්තෝෂයෙන් ඒ කටයුත්තට ධෛර්යය දුන්නාද කියා ඇමතිතුමා දකින්න ඇති.

මම තව එක කාරණයක් කියන්න සතුටුයි. මේ කාරණය පිළිබඳව මම ඒයේ ගරු මුදල් ඇමතිතුමාගේ අවධානයක් යොමු කෙරෙව්වා. ඒ විමධානන අයවැය යටතේ ඉඩම් අත්පත් කර ගැනීමට තිබෙන බාධාවක් ගැනයි. අපි බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් වෙනවා. විමධානන අයවැයෙන් ලැබෙන මුදල් යොදවා ඉඩම් අත්පත් කර ගන්න. එම නිසා, ඒ විධියට විමධානන අයවැයේ මුදල්, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා නොයොදන ලෙසට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ වකු ලේඛයක් යවා තිබෙනවා. සියලුම දිසාපතිවරුන්ට. 1983. 10. 11 වැනි දින තිබුණ කාර ඇති අංක 164 දරන ඒ වකු ලේඛයේ මෙසේ සඳහන් වෙනවා:

'විවිධ දෙපාර්තමේන්තු යටතේ කෙරෙන කාර්යයන් සඳහා විමධානන අයවැය යටතේද මුදල් වෙන් කර පොද්ගලික ඉඩම් අත්පත් කරගැනීම සඳහා යෝජනා මෙම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වේ.'

මෙම අත්පත් කරගැනීමටදී බොහෝ විට වන්දි ගෙවීමේ අවස්ථාව අදාළ ලීන් වර්ෂය ඉක්මවා යාම නිසා විමධානන අයවැයෙන් වෙන් කළ මුදල් ඒ වකවානුව වන විට නොලැබීම, අවසාන වන්දි-තක්සේරුවේදී මුලින් වෙන් කළ මුදලට වැඩි මුදලක් නිරණය වීම ආදී කරුණු හේතුවෙන් එම වන්දි-අමාත්‍යාංශය සාමූහික ප්‍රතිපාදනවලින් ගෙවන ලෙස ඉල්ලීම් ලැබී ඇත.'

ඒ කාරණය නිසා වෙනම ඇති, විමධානන අයවැයේ මුදල් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා නොයොදන ලෙසට එම වකුලේඛයෙන් උපදෙස් දී තිබෙන්නේ. එවැනි කරදරයක් තිබෙනවා නම්, ඒ අදාළ මුදල් යම්කිසි ගිණුමක තැන්පත් කොට ඉඩම් අත්පත් කර ගන්නා අවස්ථාවේදී එම මුදල් ප්‍රයෝජනයට ගන්නා ලෙසටත්, තක්සේරු කළ මුදලට වැඩි මුදලක් ඒ සඳහා ගෙවන්න ඉඩම් අත්පත් කර ගන්නා අවස්ථාවේදී සිදු වෙනවා නම් අදාළ ආසනයේ මන්ත්‍රීවරයාට විමධානන අයවැයෙන් ලැබෙන මුදල්වලින් ඒ වැඩිපුර මුදල ගෙවීමට කටයුතු සැලසෙන හැටියටත් අවශ්‍ය පියවර ගන්නය කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

මම එතෙම කියන්නේ මේ නිසයි : අපේ කොට්ඨාශවල අපි කරන සෑම සංවර්ධන කටයුත්තකින්ම ඉඩම් කොටසක් ලබා ගන්න අපේ ජනතාවට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ගරු ඇමතිතුමාගෙන් අපට සැහෙන මුදලක් ලැබෙනවා. තමුත් ඇතැම් අවස්ථාවල ඒ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා අපට ඒ අවශ්‍ය ඉඩම් අත්පත් කර ගන්න බැරි වෙනවා. එම නිසා ඒ ප්‍රශ්න ගැනත් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන හැටියට ඉල්ලා සිටිනවා.

ඒ අතර ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේත්, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේත් ලේකම්තුමන්ලා ඇතුළු සෑම නිලධාරී මහත්මයාණන්ම ගත වූ වර්ෂය තුළදී අපේ කටයුතු සම්බන්ධයෙන් ලැබුණු සහයෝගය ගැන මේ අවස්ථාවේදී අපේ කෘතඥතාව ප්‍රකාශ කරනවා. එමෙන්ම ගරු ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමන්ලා දෙපොළටත් ස්තූතියි කරන අතර, ඉදිරි කාලයේදීත් අපේ රජයේ ඉඩම් ප්‍රතිපත්තිය තවදුරටත් සාර්ථක අත්දේමින් ක්‍රියාත්මක කිරීමට එකමත්ලාට අවස්ථාව ලැබෙවැයි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

ගාමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා)

(**ಶ්‍රී** **රු.** **காமினி திஸாநாயக்க — காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்**)
(Mr. Gamini Disanayake Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, අද දින උදේ දහයේ පටන්, අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමාගෙන් ආරම්භවුණු ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීතුමන්ලා විසින් ප්‍රකාශ කරන ලද විවිධ මතවලට ඇමතිවරයා හැටියට මගේ, නියෝජ්‍ය ඇමතිවරුන් දෙපළගේත් ස්තූතියි පුද කරන්නට කැමතියි. ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරුන් හැම කෙනෙක්ම සංවර්ධන වැඩ කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීම පිණිස තමන්ගේ ජන්ද කොට්ඨාශවල ජනතාවගේ රටේත් බලාපොරොත්තු අද දින මේ සබා ගැබේදී ප්‍රකාශ කළ බව මට පොදුවේ කියන්නට පුළුවන්. ගරු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ හැම ප්‍රශ්නයක් සම්බන්ධව විස්තර සහිතව පිළිතුරු සපයන්නට මට මේ අවස්ථාව නොවෙයි. තමුත් පොදුවේ මතු කළ ප්‍රශ්න සම්බන්ධව මම අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්නට කැමතියි.

අපේ රටේ ජල සම්පත්, ඉඩම් සම්පත් සහ දැව සම්පත් පිළිබඳව ගරු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ අදහස් සම්බන්ධව මම පොදුගලිකව ඉතාම සන්තෝෂ වෙතවා. එක් අංශයකින් කල්පනා කර බලන විට මහවැලි සංවර්ධන අමාත්‍යාංශය ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේම විශේෂ කොටසක් හැටියට සලකන්නට පුළුවන්. මේ වැඩකටයුත්ත පවත් ගන්නා විට මේ අමාත්‍යාංශ දෙක එකක් හැටියටයි. තිබුණේ, නමුත් කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විශාලත්වය නිසා එම කර්තව්‍යය වෙනම අමාත්‍යාංශයක් හැටියට පරිවර්තනය කරන්නට අතිගරු ජනාධිපතිතුමා කල්පනා කළා. ඒ අනුව වාර්ෂික මහා මාර්ග සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා මහවැලි සංවර්ධන අළුත් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පත්කොට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයටත් අළුත් ලේකම්වරයෙකු පත්කොට අමාත්‍යාංශ දෙකක් හැටියට මෙය ප්‍රතිසංවිධානය කළා.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධව අදහස් සවිල්පයක් පොදුවේ ප්‍රකාශ කරන්නට කැමතියි. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය අපි ආරම්භ කළේ 1978 දී. එද සිට අද දක්වා සැහෙන වැඩ කොටසක් කරන්න අපට සංවිධාන ශක්තියක් තිබුණා. පොදුවේ ඒ වැඩ කොටස කුමක්ද කියා මෙම ගරු සභාවට ප්‍රකාශ කරන්න මම කැමතියි.

අනවසරයෙන් අල්ලාගෙන තිබුණු ඉඩම් අක්කර ලක්ෂ 10 ක් පමණ අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට තිසි වගකීමක් ඇතිව සම්ක්ෂණයකට භාජනය කරන්නට අපට පුළුවන් වුණා. We were able to take a systematic survey of all encroached land in the country, amounting to one million acres.

එම අක්කර සංඛ්‍යාවෙන් සියයට පහතක්ම අපි නිත්‍යානුකූලව තීරවුල් කළා. එසේ තීරවුල් කර, කිසිම අයිතියක් තැනිව සිටි පදිංචිකරුවන්ට නිත්‍යානුකූලව පදිංචි වීමට වරප්‍රසාදය ලබා දුන්නා. ඉතිරි ඉඩම් ප්‍රමාණයක් තීරවුල් කිරීමේ පියවර ගෙන තිබෙනවා. නමුත් මේ අක්කර ලක්ෂ 10 ක් ලක්ෂ 3 ක් තීරවුල් කරන්න බැහැ. එසේ තීරවුල් කරන්න බැරි වීමට හේතුව රක්ෂණ ඉඩම්වල සහ රජයට අවශ්‍ය ඉඩම්වල පදිංචිව සිටීමයි. මෙය එක ප්‍රදේශයකට බලපාන දෙයක් නොවෙයි. උතුරු, දකුණු, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම කඳුකරයේ ආදී හැම තැනම අද මේ තත්ත්වය පවතිනවා. ගරු මන්ත්‍රීවරුන්ගේත්, දිසා ඇමතිවරුන්ගේත් උදව් ඇතිව, ඒ පදිංචිකරුවන්ට හානියක් නොකර, ඒ ඉඩම් තීරවුල් කිරීමට අපි බලාපොරොත්තු වෙතවා. මා මේ අදහස් ප්‍රකාශ කළේ රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටීමේ අංශය සම්බන්ධවයි.

ඉදිකිරීමේ අංශය ගැන බලමු. කුඩා පරිමාණයෙන්, මධ්‍යම පරිමාණයෙන්, විශාල පරිමාණයෙන්, නොයෙක් මාදිලියේ වැව් සහ අමුණු 3,500 ක් 1977 සිට අද දක්වා එක එක ආසන්නවල අපි හද අවසන් කර තිබෙනවා. මේ වාර්ෂික ඒකක 3,500 ක් 75 ක් මහ පරිමාණයේ වාර්ෂික ක්‍රමයි. මේ වාර්ෂික කටයුතු තුළින් අළුත් ඉඩම්, සමහර තැන්වල අක්කර 20 ක්, සමහර තැන්වල අක්කර 300 ක්, සමහර තැන්වල අක්කර 1,000 ක්, මුතුකන්දිය වගේ ව්‍යාපාරයක අක්කර 4,000 ක් පමණ යනාදී වශයෙන් අක්කර 75,000 කට මේ අවුරුදු 6, 7 තුළ වාර්ෂිකව පහසුකම් ලබා දී තිබෙනවා. මේ අළුත් ඉඩම් කියන්නේ අළුතින් ගෙනා ඉඩම් නොවෙයි. ලංකාවේ පවතින ඉඩම්, නමුත් මීට කලින් වාර්ෂිකව පහසුකම් නොතිබුණු ඉඩම්. ඒට අමතරව වාර්ෂිකව පහසුකම් තිබුණු ඉඩම් අක්කර 250 දහකට වඩාත් පහසු සහ ස්ථිර වාර්ෂිකව පහසුකම් ලබා දී තිබෙනවා. මේවායේ විස්තර ඉඩම් අමාත්‍යාංශය විසින් මුද්‍රණය කොට ගරු මන්ත්‍රීවරුන්ට බෙදා දී තිබෙන පත්‍රිකාවල සඳහන් වෙතවා. මේ අවුරුදු හත තුළ විශේෂයෙන්ම විදේශීය ආධාර ලබා ගෙන අක්කර 150 දහක් වනගත කර තිබෙනවා. ගරු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ අදහස් මා ගරු කරනවා. මේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ හැම කටයුත්තක්ම ගොදුරු කියා මම කල්පනා කරන්නේ නැහැ. අපි අනුගමනය කරන ප්‍රතිපත්ති සියල්ලම විදුන්නම මට්ටම්නුත් ස්ථිර පදනමක් මත යුගයට ඔබින විධියට ක්‍රියාත්මක වෙනවාය කියා මා කල්පනා කරන්නේ නැහැ. නමුත් මා මතට ලබන අවුරුදු සවිල්පය තුළ අපේ පාර්ලිමේන්තු අනු කාරක සභාව මාර්ගයෙන් මේ හැම ප්‍රතිපත්තියක්ම නැවත වරක් සැලකිල්ලට භාජනය කරවන්නට බලාපොරොත්තු වෙනවාය කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි.

අ. හා. 7.15

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, අපි හේන් ගොවිතැන නැවැත්වුවා. කුරක්කන් බුදුලක් ඉඩකත අක්කර 30 ක් පුර්වා දමන සිරිතක් යන වර්ෂ ගණනාවක් තිස්සේ අපේ රජරට ගොවීන් අතර තිබුණා. අපි ඒක තවත්වා හේන් ගොවිතැන් කළ ගොවි රාළලාට ස්ථිර ගොවිතැනක් කිරීමේ මාර්ගයක් සකස් කර දෙන්නට උත්සාහ කළා. අපේ ඒ උත්සාහය සාර්ථක වුණේ පසුගිය අවුරුදු සවිල්පය තුළ අප මේ රටේ විවිධ වාර්ෂික ක්‍රම 3,500 ක් ඉදි කළ නිසයි. ගරු මන්ත්‍රීවරු, දිසාපතිවරුන් සහ උප දිසාපතිවරු සමග මා ඒ සමහර ගම්වල සංචාරය කළ විට ගම්මුත් ඉදිරියට ඇවිත්, "ඇමතිතුමනි, අසුවල් තැන වැවක් තිබුණොය කියා අපේ මුතුන් මිත්තන් අපට කියා තිබෙනවා, එතැන වැව් බැම්ම පොඩ්ඩක් තවම ඉතිරි වී තිබෙන බව අපට පෙනෙනවා, පුළුවන්ද ඒ වැව හදල දෙන්න?" යනුවෙන් මගෙන් ප්‍රශ්න කළා. අපි භාණ්ඩාගාරයේ මුදල්වලින් හෝ ඒකාබද්ධ සංවර්ධන සැලැස්මවල් තුළින් ලෝක බැංකුවේ ආධාර තුළින් හෝ ඒ මුතුන් මිත්තන් ගැන සඳහන් කළ වැව්වලින් සියයට 75 ක් සියයට 80 ක්ම පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදි කළ බව මා ප්‍රකාශ කරන්නට කැමතියි. අද ගම්බද ප්‍රදේශවල හුඟක් දුරට අපට සම් දේශපාලන ශක්තියක් තිබෙනවා නම් ඒ ආණ්ඩුවේ අනෙකුත් වැඩ කටයුතුන් සමග අප විසින් වාර්ෂිකව අංශයෙන් ක්‍රියාත්මක කළ විශාල සංවර්ධන වැඩ පිළිවෙළ නිසාය කියා සඳහන් කරන්නට කැමතියි.

ඊළඟට, අපට තිබුණා අනුභවිත් වූ මණ්ඩලයක්. ඒක තමයි පහත් බිම්-වගුරු බිම්- ගොඩ කිරීමේ මණ්ඩලය. Low-lying Areas Reclamation Board. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව සමයේදී මා සිතන්නේ නැහැ කොළඹ වගුරු බිම් අක්කර 2 ක් ඒ මණ්ඩලය මගින් ගොඩ කළාය කියා. ඒක බොහොම ලෙනෙසියෙන් කළ නැති දෙයක්. ඒකට වැඩිය විදේශීය ආධාර වුවමනා කරන්නේ නැහැ. කන්දක් කපා පස් ගෙනැවිත් පුරවන එක පමණයි කරන්නට තිබෙන්නේ. සිංගප්පූරුවේ අලුත් ගුවන් නොටු පොළ ඉදි කර තිබෙන්නේ පුරවන බිම්ක. දැන් ඒ අය මහ මුහුදට යට වී ඇති ප්‍රදේශන් ගොඩකරන්නට යනවා. පසුගිය අවුරුදු හය තුළ මහ කොළඹ අවට ප්‍රදේශවල අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් අපි ගොඩ කර තිබෙනවා. දැන් මේ අපි වාඩි වී සිටින පාර්ලිමේන්තුව ඉදි කර තිබෙන්නේ ඒ මණ්ඩලය විසින් සකස් කරන ලද වගුරු බිම්කයි. ඇළක් කැපීමක් ගැන මහරගම මන්ත්‍රීතුමා මතක් කළා. මහරගම ආසනය යට කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. [බාඩා කිරීමක්] එකක් පැහැදිලියි. මතුගම මන්ත්‍රීතුමා නම් (අතිල් මුණසිංහ මහතා) ඒ ගැන හුඟක් මා සමග එකඟ වෙයි. මේ ගනානක යුගයේ ජීවත් වන අප කවුරුත් විශේෂයෙන්ම මේ වාගේ තැනක පාර්ලිමේන්තුව සාදා තිබෙන නිසා පිහිනන්නට ඉගෙනගැනීම තුටුණට හුරුයි.

පහත් බිම් තැනගොත් වගුරු බිම් ගොඩ කිරීමෙන් ඒ මණ්ඩලය ආණ්ඩුවට ලාභ ප්‍රයෝජන උපදවන රටේ සම්පත් දියුණු කරන ආණ්ඩුව විශාල ආදායමක් උපදවන මණ්ඩලයක් බවට පත් කර තිබෙනවා. ආදායමක් පමණක් නොවෙයි ඒ මණ්ඩලයේ වැඩ කටයුතු තුළින් විශාල සංඛ්‍යාවකට-දස දහස් ගණනකට-රැකිණිකරණ සලසා දී තිබෙනවා.

ඊළඟට ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන සංස්ථාවකින් කැනියොත් ජල විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු වේලාවට අවසාන කළා. එය කිරීමත් සමගම අපේ විදුලි බල ශක්තිය සහ ප්‍රමාණය කිලෝවොට් 4,000 කට වැඩි සංඛ්‍යාවකින් වැඩි වුණා.

අපේ රටේ ග්‍රාමීය මට්ටමේ ජීවත් වන අඩු ආදායම් ලබන පුරවැසියන්ට ඉඩම් අමාත්‍යාංශය ඉඩම් අක්කර හැට දහසකට වැඩිය බෙදා දී තිබෙනවා. ඒ වාගේම අපේ ගරු නියෝජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළ පරිදි ඒ ඉඩම් ලොකු පොළු වතු හැටියට දියුණු වී තිබුණා. සමහර තැන්වල ලොකු ගෙවල් හද තිබුණා. නමුත් ඒ අයට කිසි අයිතියක් තිබුණේ නැහැ. නමුත් ස්වර්ණගම් ඔපපු කුමය යටතේ එක් ලක්ෂ දෙදහකට අපි ඒ අයිතිය පවරා දී තිබෙනවා. බැඳු බැල්මට නම් ඒ ඔපපු දෙනවාය කියන එක බොහොම ලෙනෙසිය දෙයක්. කඩදැඩි කැල්ලක් පමණයි. නමුත් ඒක අමාරු කර්තව්‍යයක්. ඒවා මතින්ට ඔහු, ඒවා හරියට සකස් කරන්නට ඔහු, නිත්‍යානුකූලව පිළිබඳ ප්‍රශ්න අනාගතයේදී ඇති නොවන පිළිවෙළට කටයුතු කරන්නට ඔහු. ඊළඟට ඒ ඔපපු සකස් කර, අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයට යවා අත්සන් කරවා ඒවා පිරිනමන්න ඔහු. එයින් අපි විශාල ශක්තියක් අපේ ගොවි පරම්පරාවට ලබා දී තිබෙනවා. තමන්ගේ ඉඩම්වල අයිතිය කවිචේරුවලින් අහිමි කිරීමේ බලය අපි සඳකාලිකවම තැනී කළා.

[ගාමිණි දිසානායක මහතා]

අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ඒ මුල්පුවක් බලන්නට කැමතියි කීවා. නියෝජ්‍ය ඇමතිතුමා එය පෙන්වයි. ඒ වාගේම ඒ ස්ථරණගම මුල්පුවේ තිබෙන බැරැරුම්කම කුමක්ද කියන එක පිළිබඳව අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත්, බද්දේගම ගරු මන්ත්‍රීතුමාත් (අමරසිරි දෙඩොගොඩ මහතා) ප්‍රශ්න කළා. ඒතේ තිබෙන බැරැරුම්කම මොකක්ද? උකස් කරන්නට පුළුවන්ද? වටිනාකම මොකක්ද? යනාදී වශයෙන් නොයෙක් ප්‍රශ්න ඉදිරිපත් කළා නමුත්තාත්සේට මතක ඇති. ඒ මුල්පුව ආණ්ඩුවේ ඕනෑම ආයතනයකට ඇපයක් හැටියට ඉදිරිපත් කරන්නට පුළුවන්. උකස් බැංකුවට, ලංකා බැංකුවට, මහජන බැංකුවට සහ වෙනත් බැංකුවලට ඒක දෙන්නට පුළුවන්. ඒක විකුණන්නට පුළුවන්. කිසිම බාධාවක් තැනිව නමානේ දු දරුවන්ට පවරන්නට පුළුවන්. නමුත් විකිණීමේදී අපි එක කොන්දේසියක් ඇතුළත් කර තිබෙනවා. අපි ඒ කොන්දේසිය ඇතුළත් කළේ ඇයි කියන කාරණය අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් පිළිගනීවි. ඒ කොන්දේසිය ඇතුළත් කළේ මේ ඉඩම් කට්ටි සමඟ වීට ඉහළ ආදායමක් ලබන මුදලාලි පත්තියට පවරන්නට ඉඩ තිබෙන නිසයි. නමුත් දිසාපතිතුමාගේ අවසරය ලබාගෙන ගොවි පත්තියේ කෙනෙකුට ඒ ඉඩම් පවරන්නට කිසිම බාධාවක් ඇත්තේ නැහැ. ඒ අනුව බලන විට අපේ ඉඩම් සංවර්ධන පනතේ පරමාර්ථයක් එහෙම තැත්නම් ඉඩම් විරහිත ජනතාවට ඉඩම් ලබාදීමේ පරමාර්ථයක් ඉෂ්ට කිරීමටයි එය කර තිබෙන්නේ. මහාමාත්‍ය ඩී. එස්. සේනානායක අගමැතිතුමා ඒ පනත සම්මත කර ගත්තේ එම පරමාර්ථය ඉෂ්ට කර ගැනීමටයි. එම පරමාර්ථයට කිසිම බාධාවක් ගාතියක් වන්නට ඉඩ නොදී අපි සිත්තක්කර මුල්පුව පවරා දීමේ ක්‍රමයක් ආරම්භ කළා. එයින් ඇති වී තිබෙන ශක්තිය මේ රටේ ගොවි ජනතාවට තමන්ගේ ඉඩම් වැඩි වැඩියෙන් සංවර්ධනය කර ගැනීමට ලොකු රුකුලක් වෙනවාය කියා මා හිතනවා. මක්නිසාද? මේවා තමන්ගේම දේපොළ හැටියට තමන්ගේ දු දරුවන්ට පැවරීමේ සහ වෙනත් ප්‍රයෝජනවලට පාවිච්චි කිරීමේ අයිතිය අපි සුරක්ෂිත කර තිබෙනවා.

ඒ වාගේම දැව අංශය සම්බන්ධයෙන් අපි හරියාකාර පාලනයක් ඇති කර, අද සාමාන්‍ය පාර්ශෝගික වුවමනාවන්වලට සහ ශාඛ භාණ්ඩ නිෂ්පාදනය පිණිස ප්‍රමාණවත් වීඩියට දැව බෙද දීමේ මාර්ග අපි සකස් කර තිබෙනවා. නමුත් විශාල මහල් සංඛ්‍යාවකින් යුත් ගොඩනැගිලි රාශියක් අද ඉදිවෙමින් පවතින නිසා ඒ ගොඩනැගිලි ඉදි කරන කොන්ත්‍රාත්කරුවන්ට වුවමනා කරන දැව පිටරවින් ගෙන්වන්නට අපි නියම කළා. ඒ අනුව රටේ පාවිච්චි වන දැවවලින් සියයට හැට පහක් අපි සංස්ථාවෙන් ලබා දෙනවා.

ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව කියා එකක් තිබුණා. එම දෙපාර්තමේන්තුව ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ කාලයටත් කලිනුයි ආරම්භ කර තිබුණේ. මේ රටේ ගොවි ජනපදවල ඉදි කිරීම් කටයුතු ක්‍රියාත්මක කළේ එම දෙපාර්තමේන්තුව මගිනුයි. නමුත් 1980 වන විට මේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව හුණක් දුරට ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් දුරුවල වී තිබුණා. මක්නිසාද? ඉංජිනේරු මහත්වරුන් අපේ ගොස් සිටියා. එහෙම නැත්නම් වෙනත් විශේෂ අංශ එම දෙපාර්තමේන්තුවට තැනි වී දක්ෂ වීඩියට. කාලෝචිතව ඉදි කිරීම් කටයුතුවලට මුහුණ දෙන්නට බැරී තත්ත්වයකට පත් වුණා. එම නිසා මෙම දෙපාර්තමේන්තුව නැවත වරක් ප්‍රතිසංවිධානය කළ යුතුයි කියා මම කැබිනට මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. කැබිනට මණ්ඩලය එය පිළිගන්නා. ඊට පසුව, අද ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව නියම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවක් බවට පත් කර තිබෙනවා.

අපේ මතුගම ගරු මන්ත්‍රීතුමා (අනිල් මුණසිංහ මහතා) මතු කළ ප්‍රශ්නයට හුණක් අදල වන සංවිධානයක් බවට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පත්ව තිබෙනවා. පරිසරය ආරක්ෂා කිරීමේ සහ අලංකාර කිරීමේ දෙපාර්තමේන්තුවක් බවට පත්ව එය තිබෙනවා. අර කටුනායක ගුවන් නොටුවලට යන පාරේ ගස් ඔක්කොම සිටුවා තිබෙන්නේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙනුයි. පාර්ලිමේන්තුවට එන පාරේ ගස් වටල තිබෙන්නේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙනුයි. මේ මල්වත්ත සකස් කිරීමට ගස් සොයල දුන්නේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවයි. කැබිනට ඇමතිවරුන්ගේ කාමරවල තිබෙන මල් ඔක්කොම වටන්නේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව විසිනුයි. කථානායකතුමාගේ කාමරයට මල් එවන්නේ ඒ දෙපාර්තමේන්තුවෙනුයි. අපේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඔළුව සොලවනවා. එතුමාගේ කාමරයට මල් එවන්නේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)
මට නම් නැහැ.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)
පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමාට මල් පෙතෙන්තෙ නැහැ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சுழு உப தலைவர்)
(The Deputy Chairman of Committees)
ගරු ඇමතිතුමනි, මගේ කාමරයටත් මල් නැහැ. හෙට ඉදන් එවන්න.

ගාමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අවුරුදු අවසාන වෙන්නට කලින් මල් යනතාවක්ම නමුත්තාත්සේට එවන්නට අපි බලාපොරොත්තු වෙනවා.

එම නිසා ඉඩම් හා එඩම් සංවර්ධන අමාත්‍යාංශය රැකිරීමේ විරහිත, දේශපාලන සහ සමාජ ප්‍රශ්න බෙහෙවින් පවතින, තුන් වන ලෝකයේ දුප්පත් රටකට උචිත අත්දැමට සංවිධානය කරගෙන තිබෙන බව මට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද? මේ රටේ ජනතාවගෙන් සියයට 80 ක් ජීවත් වන්නේ ගම්බදවයි. තමන්ට තිබෙන ඉඩම, ඒ ඉඩමට තිබෙන වතුර, මය වස්තූන් දෙක උඩයි, ගැමි ජීවිතය සකස් වෙන්නේ. 1970 සිට 1977 දක්වා මේ ඉඩම් හුණක් දුරට ශාස්ත්‍රානුකූලව පාලනය කිරීමේ වගකීම අත්හැර දමා කිබුණු බව මට කතාගාදුවෙන් හෝ කියන්න සිදු වෙනවා. එයට ප්‍රධාන හේතුවක් වූණේ ඉඩම් ප්‍රතිසංස්කරණයයි. ඉඩම් ප්‍රතිසංස්කරණය නිසා ආණ්ඩුවට විශාල වගකීමක් පැවරුණා. ඒ නරම් කාලයක් තිස්සේ පොද්ගලික අංශයට තිබුණු ඉඩම් අක්කර ලක්ෂ ගණනක් පාලනය කිරීමේ වගකීම පැවරුණා. කොහොමද පාලනය කරන්නේ? මොකක්ද සංවිධානය? කවුරුන්ද මේවාට පත් කරන්නේ? එකකොට මන්ත්‍රීවරුන්ගේ සහ ඉඩම් අමාත්‍යාංශයේ සම්පූර්ණ මතක, පිරිස් බලය ඒ කටයුත්තට යෙදුණා. ඒ නිසා අර පරණ වාර්ෂික ක්‍රම, වන සම්පත් යනාදී දේවල් සම්බන්ධයෙන් හරියාකාර පාලනයක් ඇති කරගන්න නොහැකි වුණා. ඒක මම කියන්නේ, විවේචනයක් හැටියට නොවෙයි, අප දුටු දෙයක් හැටියටයි. එම නිසා අපේ ස්වාභාවික සම්පත් හරියාකාර පාලනය කිරීමේ වගකීම අප නැවතත් හාර ගන්න ඕන.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, දැව සංස්ථාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකට සම්බන්ධ කර පවත්වා ගෙන යන්නට කියා ආණ්ඩු පාර්ශ්වයේ මෙන්ම විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීතුමන්ලා කීප දෙනෙක්ම ප්‍රකාශ කළා. මා හිතන හැටියට, ගම්පහ ගරු මන්ත්‍රීතුමා (එස්. ඩී. බණ්ඩාරනායක මහතා) යෝජනා කළා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම වන සංරක්ෂණ විලාසයක් හැටියට ආසන මට්ටමෙන් පත් කරන්නටය කියා. ඒක හොඳ අදහසක්. එම නිසා එතුමාගෙන් දැනගන්න කැමතියි, එතුමා "Conservator of Forests" හැටියට පත් වෙන්නට කැමතිද කියා. [බාධා කිරීමක්] ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඒ අදහස මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නොවෙයි, විශේෂයෙන්ගෙනුත් අපට ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වූණත් මේ ගැන කරුණු සොයා බලා—මුදල් ප්‍රශ්න සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගෙනුත් කරුණු සොයා බලා—තීරණයක් ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මක්නිසාද, එක් මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළ පරිදි සමහර අවස්ථාවලදී අක්කර දස දහසක් ආරක්ෂා කරන්නට—

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சுழு உப தலைவர்)
(The Deputy Chairman of Committees)

Order, please! The Hon. Speaker will take the Chair now.

අනතුරුව නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයේ, කථානායකතුමා [ඒ. ඇල්. සේනානායක මහතා] මූලාසනාරූඪ විය.
அதன் பின்னர், சூழப் பிரதிநி தலைவர் அவர்கள் அக்கமரத்தி னின்ற அகலவைய, சபாநாயகர் அவர்கள் [திரு. எ. எஸ். சேனாநாயக்க] தலைமை வகித்தார்கள்.
Whereupon MR. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair, and MR. SPEAKER (MR. E. L. SENANAYAKE) took the Chair.

ගාමිණී දිසානායක මහතා
(ති. ශ්‍රී. ගාමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

ගරු සභාපතිතුමනි, ඒ සම්බන්ධයෙන් තීරණයක් ලඟදීම අප ගත්තට බලාපොරොත්තු වෙතුවා. උපදෙශක කාරක සභාවේ දී ගරු මන්ත්‍රීවරුන්ට ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමට මම අවස්ථාවක් දෙන්නා.

මේ රටට වුවමනා කරන බල ශක්තියෙන් වැඩි කොටසක් ලබා ගන්නේ දර වලින්. ඒ කියන්නේ මේ රටේ ගම්බද ජනතාව ප්‍රයෝජනයට ගන්නා දර තමයි, අපේ රටේ ඉතාම බහුලව පාවිච්චි කරන බල ශක්තිය. The broadest segment of energy used is firewood. මෙසේ ප්‍රයෝජනයට ගන්නා සියයට 85 ක් පමණ දැව එන්නේ කොතෙක්ද? මේ දැව අපේ කැලෑවලින් කපන ඒවා බව මම කියනවා. මේ දැව එන්නේ අපේ කැලෑවලින්. අපි වැවිලි කර්මාන්ත අංශයෙන් ඉල්ලීමක් කලා. වැවිලි කර්මාන්ත අංශයේ කර්මාන්ත ශාලා වැඩ කිරීමට දැව ලබා ගන්නා විට, හැම කොන්ත්‍රාත්කරුවකුගෙන්ම දැව ලබා ගන්නේ කැනුව, සංස්ථාවේ ලියා පදිංචි කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලබා ගන්නටය කියා. මන්තිසාද, ඒ අය ආණ්ඩුවේ කැලෑවලින්ම දැව කපා ආණ්ඩුවටම විකුණන නිසයි.

දුමකොළ වගාව සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කලා. මේ සම්බන්ධයෙන් විවිධාකාර මත තිබෙනවා. සමහර මන්ත්‍රීවරුන්ගේ ආසනවල දුමකොළ වගාවෙන් ජීවත් වන දහස් ගණනක් සිටිනවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතා ගැඹුරට, විද්‍යාත්මක අන්දමට කල්පනා කළ යුතු අවස්ථාවක් දැන් මතු වී තිබෙනවා.

නුවරඑළියේ අරනාපල් වගාව සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ වුණා. අද මේකත් ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ වාගේම අපේ මහනුවර දිසා ඇමතිතුමා අදහස් ප්‍රකාශ කලා. ඊකිලි නේ වැව්—VP teas වැව්—අපේ දේශගුණයට හානි කර කටයුත්තක් හැටියට. නමුත් නේ වගාව කරන විශේෂඥයන් කියනවා, අවුරුදු එකසීය පණහක නේ වගා ඉතිහාසයේ ඉතාම ප්‍රගතිශීලී අවස්ථාව ඊකිලි නේ නිෂ්පාදනය කිරීමට පටන් ගැනීමය කියා. මේ අන්දමේ පරස්පර විරෝධී අදහස්—[බාධා කිරීමක්]

No. That is correct. He expressed a very positive view about the consequences of planting VP tea. But the Plantations Ministry considers that the biggest breakthrough in the development of tea was the propagation of VP teas. So we have to go into this carefully and find out the consequences of the type of developments that have taken place with a view to balancing them out.

ගරු සභාපතිතුමනි, අපේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් සැහෙන සංඛ්‍යාවක් නොයෙකුත් අවස්ථාවලදී ප්‍රකාශ කලා. ගම් ගස් කම් කඳුකරයේ වවන්න එපාය කියා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මොනවා කිව්වත්, ගම්බද වැඩිහිටියන්ගෙන් ඇසූ විට කියන්නේ මේ ගම් ගස් වවන්නට ඉස්සරවෙලා මෙහි ඇල දෙල තිබුණා. අද ඒවා හිඳී ගොස් කියයි. එම නිසා මේ කටයුත්ත සම්බන්ධයෙන් අපි ඉතාම වගකීමක් ඇතිව තීරණාත්මක නිගමණයකට පැමිණිය යුතු අවස්ථාවට දැන් ඇවිත් තිබෙනවා. මම ඒ වගකීමෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ලඟදීම ඒ තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර මේ ගරු සභාවේ කමුත්තාන්සේලාව දක්වන්නට කැමතියි.

අතවසර ඉඩම්වල පදිංචිකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේන් විරුද්ධ පක්ෂයේන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කලා. ඒ සම්බන්ධයෙන් මම එක් කරුණක් කියන්නේ. අතවසර ඉඩම්වල පදිංචි වී සිටින අය මේ රටේ නොතැන සිටියත් කිසිම වෙනසක් නැතිව මවුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට අපි බලාපොරොත්තු වෙතුවා.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ශ්‍රී. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

The hon. Deputy Minister has misunderstood what I said. He said that I had, wanted equal distribution of land. That is not what I said.

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)
(ති. ශ්‍රී. පෙරේරා සමරවීර — உள்நாட்டலுவல்கள் மிது அமைச்சர்)
(Mr. Percy Samaraweera Deputy Minister of Home Affairs)

You said "equitable distribution."

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ශ්‍රී. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

No. I said, take the firmest possible action against all the settlers : first of all against the stateless settlers, thereafter against the Sinhala settlers. I never mentioned equitable distribution. I never said that.

පර්සි සමරවීර මහතා
(ති. ශ්‍රී. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

You said it.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ශ්‍රී. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

I never said it.

පර්සි සමරවීර මහතා
(ති. ශ්‍රී. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

You said "equitable distribution."

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ශ්‍රී. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

I never said it. You are trying to twist my words. I never said that. I deny that. Do not try to come to this House and create mischief.

පර්සි සමරවීර මහතා
(ති. ශ්‍රී. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

You said "equitable distribution."

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ශ්‍රී. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

I never said that. I said, take the severest—

පර්සි සමරවීර මහතා
(ති. ශ්‍රී. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

I tell you, you did say that.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ශ්‍රී. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

I never said that. Do not come to this House and twist my words.

සභාපතිතුමා
(ඡායෝගී)
(The Chairman)
Order, please !

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

Sir, you can refer to HANSARD and see whether he used those words "equitable distribution" or not.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

As the Leader of the Opposition I stand by what I said.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

You can ask the Hon. Speaker to refer to HANSARD.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

I never said that.

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)
Order, please!

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

Surely I know what I said, Sir.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

Of course, you did say it.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

Do not come to this House and lie.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

You said "equitable distribution."

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

Are you raising a point of Order?

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

I know what I talk about.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

All right. You refer to HANSARD and see.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

Sir, I made it very clear.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

Instead of shouting about it refer to HANSARD.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

I said, take the severest action against all the settlers without taking action against Sinhala settlers only.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

You refer to HANSARD.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

You cannot even read HANSARD.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

There is nothing for me to refer to.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

The hon. Deputy Minister must withdraw that.

පර්සි සමරවීර මහතා
(තිரு. පෙර්සි සමරවීර)
(Mr. Percy Samaraweera)

You can refer to HANSARD and see whether you have used those words.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

Do not come and try to create mischief in this House. I did say, take the severest action against all the settlers. The Hon. Minister is a witness to that.

සභාපතිතුමා
(තலைவர்)
(The Chairman)

Hon. Minister, please continue.

අනුර බණ්ඩාරනායක මහතා
(තිரு. අනුර පண்டාරනායක)
(Mr. Anura Bandaranaike)

I am sorry, Sir. But this kind of thing must stop. I am sorry for the interruption.

පර්සි සමරවීර මහතා
(திரு. பேணி சமரவீர)
(Mr. Percy Samaraweera)

You cannot go back on what you said.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I can only say this. The hon. Leader of the Opposition and the hon. Deputy Minister come from two adjoining seats—Nuwara Eliya-Maskeliya and Welimada. (*Interruption.*) We come from the same seat. But in relation to this dispute that is going on I can say that both are very equally matched. All this is a terminological error which can easily be verified from the HANSARD.

Sir, I do not wish to take any more time in relation to the matters that were raised under the votes of the Ministry of Lands & Land Development except to say that all the work that has been undertaken will be completed on time. I think I should say that before I complete my observations on the Ministry of Lands & Land Development. Lunugamvehera will be finished on time. Inginimitiya will be finished on time. The Muthukandiya reservoir was finished on time. The programmes under the TIMP will be finished on time, and the other development projects including the forestry programme will be completed on time, although; as I said earlier, in relation to the Ministry of Lands & Land Development and the Ministry of Mahaweli Development we have not only to conceptualize but we have to actually perform, and perform between certain dates. Now, that is a big challenge, because you got to organizationally gear yourself to achieve certain construction targets before certain dates, and these the Ministry of Lands & Land Development intends to keep, as it has done in the past.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

In regard to the targets that you spoke of, you have targeted for the period 1977 to 1982 a total of 346,000 hectares. That is, a total of 346,000 hectares will be irrigated, will be benefited by that irrigation. Have you fallen short of your target?

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I could not hear you. Can you repeat that?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

At page 72 of this book "Public Investment", irrigation development extent likely to be benefited between 1977 and 1982, it says under "new" it is 233,000 hectares and under "existing" it is 346,000 hectares. Is this figure correct?

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I think that is an error. It should be acres.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That is the point.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

I will make a statement on that later. Are you reading from the "Intermediate Investment Programme?"

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, from "Public Investment 1983-1987".

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Those figures must be correct because that envisages the acreage coming under the completed Mahaweli programme.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

This comes under the total extent of irrigated land.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is right.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

This has the Mahaweli Development Project, the Five Tank Modernisation Project, the Muthukandiya Project, Medium Scale Works, inclusive of the Anuradhapura Dry Zone Project and the Integrated Rural Development Projects. This covers everything.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

That is right. Those figures are correct because it includes the 33,000 acres under Lunugamvehera, 12,000 acres under Muthukandiya, the lands coming under TIMP, and all the Lands under IRD Projects. In Kurunegala alone 500 village tanks have been built and more will be built. It also includes lands under Systems A, B and C and the 12,000 acres under System G. When all that is added up it gives this figure. So the figure is correct.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

This says "hectares".

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Yes, that is correct.

I now come to the Ministry of Mahaweli Development. We are now reaching the end of 1983. We started the Accelerated Mahaweli Programme in 1978. I have with me—if I am not divulging a Cabinet secret, but this is now a historical fact—a Cabinet Paper which I submitted in 1978 in relation to the Accelerated Mahaweli Programme. Except for Kotmale, where the previous Government commissioned a study on a grant made by the Indian Government to study in detail the methodology, the parameters and the design of the Kotmale reservoir, no other studies had been undertaken either in relation to Maduru Oya, Victoria, Randenigala, the Minipe right bank canal, the Minipe anicut, Ulhitiya, Rathkinda nor the link tunnel between Ulhitiya and the Maduru Oya.

What is meant by the master plan are the broad outlines of what could conceivably be done. In other words, you identify a place where a dam could be built, and without even taking a proper survey you say very broadly that so many acres of land could be brought under cultivation. Then you say, without taking into account the concept or design in detail, that so many megawatts of hydro-power can be generated. That was the state of the country's readiness and thinking in relation to the Mahaweli Programme in 1978.

Based on that information, I submitted a Cabinet Paper, and it will be very interesting for this House to know the costs I had mentioned in that Cabinet Paper. These are the costs. I think the Hon. Minister of Finance should be given—

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. தி மெல்)
(Mr. R. J. G. de Mel)

A gold medal!

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

—a thousand gold medals a thousand times over. When I give you the figure—

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. தி மெல்)
(Mr. R. J. G. de Mel)

I still remember the figure for Kotmale. It was Rs. 800 million.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

The figure for the Victoria Multi-purpose Reservoir was Rs. 975 million.

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. தி மெல்)
(Mr. R. J. G. de Mel)

Now it is about Rs. 8,000 million.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

For the Minipe R. B. it was Rs. 445 million. That is somewhat nearer the figure because we awarded it for Rs. 470 million. (*Interruption*) Vianni, an Italian firm, has taken it on an international bid.

Rs. 290 million for the Maduru Oya reservoir and tunnel. Then the irrigation development of system 'C' Rs. 650 million, now it is coming nearer to Rs. 2,000 million. The irrigation development of system 'B' Rs. 900 million, it is going to be Rs. 2,700 million approximately. I have not included the costs of the Kotmale project here, but I had mentioned it without asking for Cabinet approval to start the project. (*Interruption.*) It was Rs. 800 million.

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. தி மெல்)
(Mr. R. J. G. de Mel)

Now it is about Rs. 8,500 million. That is where the Budget goes for a six.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

Now it is Rs. 8,500 million. You must appreciate that if these projects were not undertaken within the framework of the type of soft financing that we got, this country would never have been able to undertake these projects.

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. தி மெல்)
(Mr. R. J. G. de Mel)

It would have cost so much more if it was undertaken later.

ගමිණී දිසානායක මහතා
(திரு. காமிணி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

As the Hon. Minister of Finance says it would cost twice or thrice more if we were to undertake these in the future. (*Interruption.*)

ආර්. ජේ. ජී. ඩී. මැලි මහතා
(திரு. ஆர். ஜே. ஜி. தி மெல்)
(Mr. R. J. G. de Mel)

On balance it was a correct decision but it certainly created a lot of trouble for my Budget.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

The World Bank advised you not to go on with it. It said, take up only two.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(ති. ඉ. ආර්. ජේ. ජී. ට මෙල්)
(Mr. R. J. G. de Mel)

The World Bank advice was to undertake two projects; the advice was not to undertake more than two at a time. But we went ahead and we obtained all the aid.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

That is a different matter.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(ති. ඉ. ආර්. ජේ. ජී. ට මෙල්)
(Mr. R. J. G. de Mel)

Why are you angry about it?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

No, you made that statement. I wanted you to make that statement in his presence.

ආර්. ඩේ. ජී. ඊ මැල් මහතා
(ති. ඉ. ආර්. ජේ. ජී. ට මෙල්)
(Mr. R. J. G. de Mel)

Oh, yes. I make that statement in front of him, and I also make another statement that Prof. Dudley Seers has said, do only one project. But we still decided that we will undertake all. (*Interruption.*)

ගමිණී දිසානායක මහතා
(ති. ගමිණී දිසානායක)
(Mr. Gamini Dissanayake)

I have also got with me in what I would call old musty files, the letters that we wrote to the different Governments asking for their commitments because at that stage the Hon. Minister of Finance had to come in and get into what we call a macro-economic framework within which these projects had to be done. What I wish to say is that all these projects are not on the drawing-boards any more. They have risen from the drawing-boards any more. They have risen from the drawing-boards and the last bag of concrete will be placed on the Victoria reservoir in March next year. And we would be creating the largest man-made reservoir in our country next year, irrigating nearly 200,000 acres conveying water not only to system 'C' but beyond that to system 'B' also generating nearly 210 megawatts of hydro-power and similarly the Kotmale project would be completed in 1985 and Randenigala project in 1986, leaving, as the Hon. District Minister for Anuradhapura said, Moragahakanda alone as a principal reservoir which is yet to be undertaken.

Hon. Member for Kalawana quite correctly raised the question of Samanalawewa as to when we would start it. It is correct that the previous Government and the previous Minister of Power had signed a protocol with the Soviet Union. The protocol was signed in 1976. The Soviet Government had committed 50

million Roubles which is equal to about 60 million US Dollars, but the designs were not ready even by 1977. The designs were handed to me by the Soviet Ambassador in March 1978, but by March 1978 we had started the Accelerated Mahaweli Scheme, and in principle the funding had been committed. So, as we are working within a macro-economic framework we were advised by the Ministry of Finance and the Bank that within the intermediate development programme it is not necessary and I certainly agree with that view that we should undertake the construction of Samanalawewa also. But we intend to start this programme some time in the future. I cannot say the date. Certainly, it is a most economic project and a viable project, there is no disagreement on that. It is completely investigated, but the Soviet funding is today inadequate to meet the costs of the projects. It was inadequate by the time we got the detailed designs because costs had escalated so much by them. Therefore it is my view, Sir, that the Samanalawewa Project also will, in time, be undertaken because it is one of those projects which will greatly benefit the economy of Sri Lanka. But Mahaweli will ensure, starting off from 1984, 1985, 1986, 1987, that Sri Lanka's power requirements will be catered to at least in 1995. That is according to the Shankar report and according to the perspectives of the Ministry of Power and Energy because after a certain time we should try to stabilize our growth rather than go on undertaking further projects in the future.

Sir, there have been a number of issues raised but largely there was a consensus particularly from hon. Members from the opposition that the Mahaweli would represent a new frontier in the physical development of our country. In agriculture it will mean scientific agriculture. The cropping patterns are now being studied. There will be sugar factories. There will be sugar plantations. Quite contrary to belief, less than 50 per cent of the cultivable land will be under paddy. More than 50 per cent will be under other crops. It might be cotton, it might be sugar, may be other cash crops, fruits and various other types of crops which will give an income, a higher income to the farmers of Sri Lanka.

The dairy industry will be a pivotal point. I am happy to say that we have a fairly successful programme in dairy development, both in system 'H', system 'B' and system 'C'. The programme is under a very well-known dairy expert, Mr. Chris de Saram, and has expressed by the Hon. Members of Parliament the programme is maturing very successfully and it is our hope that we will be inculcate the dairy habit in our people. You know the production of milk can be made to be one of the pastimes of the future Mahaweli farmers. I have been given a lot of assistance from the Government of India and from Pakistan and our programme is maturing very well.

52 වන ශීර්ෂය.—වාර්ෂික දෙපාර්තමේන්තුව

1 වන වැට්ටු සටහන.—සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා—පුනරාවර්තන වියදම, රු. 2,19,47,000.

தலைப்பு 52.—நிர்வாகனத் திணைக்களம்

திகழ்ச்சித்திட்டம் 1.—பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும்—மீண்டுவருந் செலவு, ரூபா 2,19,47,000

HEAD 52.— IRRIGATION DEPARTMENT

Programme 1.—General Administration and Staff Services— Recurrent Expenditure, Rs. 21,947,000

"52 වන ශීර්ෂයෙහි 1 වන වැට්ටු සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 2,19,47,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සහ සම්මත විය.

52 වන ශීර්ෂයෙහි 1 වන වැට්ටු සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් තැවීමට තීරණය කළයුතුය යන ප්‍රශ්නයට තීරණය කරන ලදී.

"தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருந் செலவுக்கான ரூபா 2,19,47,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருந் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 21,947,000, for Head 52, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 52, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැට්ටු සටහන.—සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා—මූලධන වියදම රු. 59,00,000.

திகழ்ச்சித்திட்டம் 1.—பொது நிர்வாகமும் பதவியினர் சேவைகளும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 59,00,000

Programme 1.— General Administration and Staff Services— Capital Expenditure, Rs. 5,900,000

"52 වන ශීර්ෂයෙහි 1 වන වැට්ටු සටහන, මූලධන වියදම සඳහා රු. 59,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සහ සම්මත විය.

52 වන ශීර්ෂයෙහි 1 වන වැට්ටු සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් තැවීමට තීරණය කළයුතුය යන ප්‍රශ්නයට තීරණය කරන ලදී.

"தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 59,00,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 5,900,000, for Head 52, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 52, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැට්ටු සටහන.—වාර්ෂික හා ජලාපවහන වැට්ටු කිරීම සහ සංවර්ධනය—පුනරාවර්තන වියදම, රු. 12,04,16,000.

திகழ்ச்சித்திட்டம் 2.—நிர்வாகன நிர்மாணமும் அபிவிருத்தியும் வடிகால் வேலைகளும்—மீண்டுவருந் செலவு, ரூபா 12,04,16,000

Programme 2.— Construction and Development of Irrigation and Drainage Works— Recurrent Expenditure, Rs. 120,416,000

"52 වන ශීර්ෂයෙහි 2 වන වැට්ටු සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 12,04,16,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සහ සම්මත විය.

52 වන ශීර්ෂයෙහි 2 වන වැට්ටු සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් තැවීමට තීරණය කළයුතුය යන ප්‍රශ්නයට තීරණය කරන ලදී.

"தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 2, மீண்டுவருந் செலவுக்கான ரூபா 12,04,16,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 2, மீண்டுவருந் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 120,416,000, for Head 52, Programme 2, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 52, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

2 වන වැට්ටු සටහන.—වාර්ෂික හා ජලාපවහන වැට්ටු කිරීම සහ සංවර්ධනය—මූලධන වියදම, රු. 62,56,67,000.

திகழ்ச்சித்திட்டம் 2.—நிர்வாகன நிர்மாணமும் அபிவிருத்தியும் வடிகால் வேலைகளும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 62,56,67,000

Programme 2.— Construction and Development of Irrigation and Drainage Works— Capital Expenditure, Rs. 625,667,000

"52 වන ශීර්ෂයෙහි 2 වන වැට්ටු සටහන, මූලධන වියදම සඳහා රු. 62,56,67,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සහ සම්මත විය.

52 වන ශීර්ෂයෙහි 2 වන වැට්ටු සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් තැවීමට තීරණය කළයුතුය යන ප්‍රශ්නයට තීරණය කරන ලදී.

"தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 2, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 62,56,67,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 52, திகழ்ச்சித்திட்டம் 2, ஆக்கப்பொருட் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 625,667,000, for Head 52, Programme 2, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 52, Programme 2, Capital Expenditure, ordered to stand part of the Schedule.

53 වන ශීර්ෂය.—ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව

1 වන වැට්ටු සටහන.—පරිපාලනය හා පරිසර සංවර්ධනය—පුනරාවර්තන වියදම රු. 33,37,000.

தலைப்பு 53.—காணி அபிவிருத்தித் திணைக்களம்

திகழ்ச்சித்திட்டம் 1.—நிர்வாகமும் சுற்றுடல் அபிவிருத்தியும்—மீண்டுவருந் செலவு, ரூபா 33,37,000

HEAD 53.— LAND DEVELOPMENT DEPARTMENT

Programme 1.— Administration and Environmental Development— Recurrent Expenditure, Rs. 3,337,000

"53 වන ශීර්ෂයෙහි 1 වන වැට්ටු සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 33,37,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සහ සම්මත විය.

53 වන ශීර්ෂයෙහි 1 වන වැට්ටු සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් තැවීමට තීරණය කළයුතුය යන ප්‍රශ්නයට තීරණය කරන ලදී.

"தலைப்பு 53, திகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருந் செலவுக்கான ரூபா 33,37,000 அட்டவணையிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 53, திகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருந் செலவு அட்டவணையின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,337,000 for Head 53, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 53, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

55 වන ශීර්ෂය.—ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—ඉඩම් නිරවුල් කිරීමේ ආදානන ක්‍රියාත්මක කිරීම—
පුනරාවර්තන වියදම, රු. 15,78,000.

தலைப்பு 55.—காணி நிர்ணயத் தீர்ணக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—காணி நிர்ணய கட்டளைச் சட்டத்தினைச்
செயற்படுத்தல்—மீண்டுவருஞ் செலவு, ரூபா 15,78,000

HEAD 55.— LAND SETTLEMENT DEPARTMENT
Programme 1.— Implementation of the Land Settlement
Ordinance— Recurrent Expenditure, Rs. 1,578,000

"55 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 15,78,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සමීචන විය.

55 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීරණය කළ යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 55, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 15,78,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 55, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,578,000 for Head 55, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 55, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

56 වන ශීර්ෂය.—රජයේ කර්මාන්ත ගාලාව

1 වන වැඩ සටහන.—කාර්මික ඉංජිනේරු වැඩ සහ අළුත්වැඩියා සේවාවන්—
පුනරාවර්තන වියදම, රු. 67,07,000.

தலைப்பு 56.—அரசாங்கத் தொழிற்சாலை

நிகழ்ச்சித்திட்டம் 1.—எந்திர பொறியியல் வேலைகளும் பழுது
பார்த்தல் சேவைகளும்—மீண்டுவருஞ் செலவு, ரூபா 67,07,000

HEAD 56.— GOVERNMENT FACTORY
Programme 1.— Mechanical Engineering Work and Repair
Services— Recurrent Expenditure, Rs. 6,707,000

"56 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 67,07,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සමීචන විය.

56 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීරණය කළ යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 56, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 67,07,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 56, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 6,707,000 for Head 56, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 56, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—කාර්මික ඉංජිනේරු වැඩ සහ අළුත්වැඩියා සේවාවන්—
මුලධන වියදම, රු. 12,53,000.

நிகழ்ச்சித்திட்டம் 1.—எந்திர பொறியியல் வேலைகளும் பழுது
பார்த்தல் சேவைகளும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 12,53,000

**Programme 1.— Mechanical Engineering Work and Repair
Services— Capital Expenditure Rs. 1,253,000**

"56 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 12,53,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සමීචන විය.

56 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීරණය කළ යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 56, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 12,53,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 56, நிகழ்ச்சித்திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,253,000 for Head 56, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put, and agreed to.

Head 56, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

57 වන ශීර්ෂය.—යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—සාමාන්‍ය පරිපාලනය හා යන්ත්‍රෝපකරණ
කළමනාකරණය—පුනරාවර්තන වියදම, රු. 52,66,000.

தலைப்பு 57.—எந்திர, சாதன தீர்ணக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—பொது நிர்வாகமும் எந்திர சாதன
முக்காமையும்—மீண்டுவருஞ் செலவு, ரூபா 52,66,000

**HEAD 57.— DEPARTMENT OF MACHINERY AND
EQUIPMENT**

**Programme 1.— General Administration and Management of
Machinery and Equipment— Recurrent Expenditure, Rs. 5,266,000**

"57 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 52,66,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සමීචන විය.

57 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීරණය කළ යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 57, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 52,66,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 57, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 5,266,000 for Head 57, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 57, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

58 වන ශීර්ෂය.—මිනින්දෝරු දෙපාර්තමේන්තුව

1 වන වැඩ සටහන.—මැණිම් කටයුතු—පුනරාවර්තන වියදම, රු. 10,98,58,000.

தலைப்பு 58.—அளவைத் தீர்ணக்களம்

நிகழ்ச்சித்திட்டம் 1.—அளவைத் தொழிற்பாடுகள்—மீண்டுவருஞ்
செலவு, ரூபா 10,98, 58,000

HEAD 58.—SURVEY DEPARTMENT

**Programme 1.— Survey Operations—Recurrent Expenditure,
Rs. 109,858,000**

"58 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 10,98,58,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සමීචන විය.

58 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීරණය කළ යුතුයයි තීරණය කරන ලදී.

"தலைப்பு 58, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 10,98,58,000 அட்டவணியிற் சேர்க்கப்படுமாக" எனும் வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலைப்பு 58, நிகழ்ச்சித்திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணியின் பகுதியாக இருக்கக் கட்டளையிடப்பட்டது.

Question, "That the sum of Rs. 109,858,000 for Head 58, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 58, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

දෙවන උපලේඛනය
இரண்டாம் அட்டவணை
SECOND SCHEDULE

මෙහි පළවන කොටසට සහසම්මත විය.

Resolved :

"That the Second Schedule, stand part of the Bill." (Mr. R. J. G. de Mel).

දෙවන උපලේඛනය පහත කෙටුම්පතෙහි කොටසක් හැටියට නිවස යුතුයයි නියෝග කරන ලදී.

இரண்டாம் அட்டவணை, திருத்தப்பட்டவாறு, சட்டமூலத்தின் பகுதியாயிருக்கக் கட்டளையிடப்பட்டது.

Second Schedule ordered to stand part of the Bill.

කල් තබන ලද 2 වන වගන්තිය.— (1984 මුදල් වර්ෂය සඳහා විධිප්පත)
பிற்போடப்பட்ட வாசகம் 2.—(1984 நிதியாண்டுக்கான ஒதுக்கீடு)

POSTPONED CLAUSE 2—(APPROPRIATION FOR FINANCIAL YEAR, 1984)

සම්මත කරන ලද සංශෝධන:

செய்யப்பட்ட திருத்தங்கள் :

Amendments made :

"In page 1, lines 7 and 8, leave out, ' rupees forty thousand five hundred and sixty million seven hundred and sixty-six thousand and ' insert rupees forty thousand one hundred and sixty million seven hundred and sixty-six thousand. "

" In page 1, lines 19 and 20, leave out, ' rupees twenty-three thousand one hundred and sixty million ' and insert ' rupees nineteen thousand seven hundred and forty million ' "

"In page 1, lines 21 and 22 leave out, ' rupees forty thousand five hundred and sixty million seven hundred and sixty-six thousand ' and insert ' rupees forty thousand one hundred and sixty million seven hundred and sixty-six thousand. " (Mr. R. J. G. de Mel)

කල් තබන ලද 2 වන වගන්තිය සංශෝධනාකාරයෙන්, පහත කෙටුම්පතෙහි කොටසක් හැටියට නිවස යුතුයයි නියෝග කරන ලදී.

பிற்போடப்பட்ட 2 ஆம் வாசகம் திருத்தப்பட்டவாறு சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமென கட்டளையிடப்பட்டது.

Postponed Clause 2, as amended, ordered to stand part of the Bill.

කල් තබන ලද 3 වන වගන්තියේ සිට 8 වන වගන්තිය තෙක් පහත කෙටුම්පතෙහි කොටසක් හැටියට නිවස යුතුයයි නියෝග කරන ලදී.

ප්‍රදර්ශි වගන්තිය සහ නාමය පහත කෙටුම්පතෙහි කොටසක් හැටියට නිවස යුතුයයි නියෝග කරන ලදී.

පහත කෙටුම්පත, සංශෝධන සහිතව, වර්තා කරන ලදී.

பிற்போடப்பட்ட 3 ஆம் வாசகத்திலிருந்து 8 ஆம் வாசகம்வரை சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமாக வாசகமும் தலைப்பும் சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமூலம் திருத்தத்துடன் அறிக்கை செய்யப்பட்டது.

Postponed : Clauses 3 to 8 ordered to stand part of the Bill.

Enacting Clause and Title ordered to stand part of the Bill.

Bill reported with Amendment.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I have to report that the Appropriation Bill of 1984 has been considered and passed in Committee with amendments. I call upon the Hon. Minister of Finance to move the Third reading of the Bill.

හේ. ජේ. ජී. ද. මැලි මහතා (මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා)

(திரு. ஆர். ஜே. ஜி. த. மெல் — நிதி, அமைப்புத்திட்ட அமைச்சர்)

(Mr. R. J. G. de Mel, Minister of Finance and Planning)

Before I move the Third Reading, I wish to thank you, Mr. Speaker, for the long hours you have spent presiding over this debate and for the very distinguished way in which you have performed all your duties in accordance with the best traditions of this House. This is your First Budget as Speaker though, I think, you must have participated in more Budget debates than probably any other Member of this House. It must have been at times a very interesting debate. At other times a rather tedious debate. But I think at all times you maintained the dignity, the decorum and the good humour of this House which plays a large part in building Parliamentary traditions in any land. Let me also thank your worthy Deputies, the Deputy Speaker and the Deputy Chairman of Committees who filled your distinguished Chair with great acceptance during the periods you were not in this House.

I must also thank all Members of this House, both the Members on the Government side and the Members on the Opposition benches for the very valuable contributions which they made to this long debate. They were very constructive contributions. I have myself participated in 18 Budget debates now and I think this is one of the most constructive Budget debates in which I have participated. The criticisms were fair, they were constructive, they were at times candid. But I think all Members, both on the Government side and on the Opposition benches made these criticisms in the best interests of the country. The debate was a long one as usual. It was, as I said, the most constructive one. I must particularly thank the Members of the Opposition as the hon. Member for Attanagalla said, I may have hit all the sixers, but he did all the stone-walling. I think it is a more difficult job to stonewall during an entire budget debate than to hit a few sixers and get away. So, I particularly thank the Leader of the Opposition and all the Members of the Opposition. Though they are very depleted in numbers still they performed all the duties expected of an Opposition in a budget debate to preserve Parliamentary control of finance, which as I have always said is the very source and fountainhead of Parliamentary government. It is extremely important, Sir, that the Parliament and the country should know the real state of the economy, and that is the purpose of a budget debate. That is the value and criterion of a budget debate, and I think that this debate has served this purpose to the hilt. My Cabinet colleagues and I will no doubt be able to heed to all the constructive criticisms offered by speakers on both sides of the House and I think the country will be better as a result of this budget debate.

The Government has since watched the situation regarding the activities of terrorists and the spread of violence throughout the country. I regret to have to inform you that, much as we would have wished to, it is not possible as yet to discontinue the operation of this Law, in the interest of public safety and the maintenance of law and order throughout the country.

Since this matter came under review on the last occasion, there have been several instances of violence and breaches of law and order reported from different parts of the island.

In the Jaffna District, several instances of robberies have been reported. Of these, eight cases are robberies from State institutions. Vehicles belonging to both private persons and the State have been the target of these robberies and these have been used mostly as modes of transport by the terrorists on their acts of gangsterism and armed robbery.

In the Batticaloa District too, there has been a daring murder of a police constable. He was shot while on duty at the residence of the Minister of Home Affairs. Attempts were made to disrupt the examination for B.Sc. First Year when ten persons broke into the examination centre at Eravur and removed a roneo machine, typewriter and question papers on the 12th of December. The examination had to be postponed.

There have been ten armed robberies in Jaffna and Batticaloa, and the total value of the goods taken work out to approximately Rs. 1.2 million. As I indicated in my statement last month, the big hold-up at the Jaffna Post Office on the 14th of November alone was of the value of Rs. 1.3 million.

The terrorists and the criminal gangs go for cash and jewellery as these could not easily be identified even after recovery.

Another new trend in the North and the East has been to rob firearms. Apparently, these firearms have been collected by the terrorists to be used against the armed services and the police in any confrontation.

There have been several instances of theft of out-board motor engines in Jaffna and Batticaloa which indicate that they are being stolen by terrorists for their use to get away from Sri Lanka. All these indicate that certain terrorists and hard-core criminals in the North and east are more active since the ethnic violence and continue to indulge in acts of sabotage. It is clear that one of the motives of these terrorists engaging themselves in these acts of violence is to get the public in their areas accustomed to terrorism so that they can continue with their activities.

Since the recent disturbances, there appears to be an increase in highway hold-ups and armed robberies in other parts of the country too.

A family of 4 members were robbed of all jewellery and cash to the value of Rs. 12 lakhs from their house at Wellawatta, at noon on the 8th of December.

An armed robbery took place at a travel Agents' Office at Bambalapitiya on 13th December. The youths got away with cash and Travellers cheques to the value of Rs. 2 million. The police have not ruled out the possibility of these criminal groups having connived with certain subversive groups in the country.

While the Government is taking every possible step to control these acts of violence, it has also been engaged actively in the rehabilitation of those who are in distress.

The Commissioner General of Essential Services has been continuously engaged in rehabilitation of displaced persons and care of the refugees still living in welfare centres. The number in welfare centres throughout the country has now dropped to 15,000.

REPIA has been looking after the rehabilitation of the affected properties and industries and continues with its welfare work. REPIA will soon be converted into a government department to facilitate accountability of its finances.

Out of those persons who had been arrested and kept in custody for acts of looting and violence during the disturbances, a large number have been released after due inquiries. These included some of the leading men belonging to the JVP. Further inquiries are proceeding regarding the others and the Government expects to take legal action against those who are found to be involved in acts of violence or terrorism.

Mr. Speaker, in view of the situation as outlined by me, it is deemed necessary to continue the operation of the provisions of the Public Security Ordinance for a further period. I therefore recommend that this motion be passed in this House.

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ

ආරක්ෂා ඇති ස්ථානයකින්

Question proposed.

අ. ක. 8.25

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකයා)

(ඒ. ඩී. අනුරා පණ්ඩාරනායක — எதிர்க்கட்சி முதல்வர்)

(Mr. Anura Bandaranaike (Leader of the Opposition))

Mr. Speaker, I think during most of the debates on the extension of the Emergency, the hon. Members of the Opposition have repeatedly used a number of arguments, a number of points, and raised a number of

[අනුර බණ්ඩාරනායක මහතා] Since the recent disturbances matters and, therefore, I do not wish to reiterate those arguments here today because, I will be only repeating myself and the arguments that have been adduced in this House by the hon. Members of the Opposition. Therefore, I will not tread the much trampled path but raise only one matter which I think is a very serious matter which must be raised at this time. Otherwise, I will not have the time to do so till the 19th of January.

Now, Mr. Speaker, there was a statement issued by the Prime Minister of India, Mrs. Indira Gandhi, which was reported in full in the local newspapers as well as in newspapers in India.

I quote from the "Hindu" of December 19th, 1983 :-

"The Prime Minister, Mrs. Indira Gandhi, today assured the people of Tamil Nadu that the Central Government was fully aware of the Tamils' problem in Sri Lanka and was doing its best to help find a solution.

Mrs. Gandhi, who referred to the Sri Lanka Tamils' issue while addressing a public meeting on the Marina, said the situation was so delicate that she would not say anything more publicly. 'We have to be careful that no word or act of ours makes the situation more difficult for the Tamils in Sri Lanka,' she added.

"It is not possible to interfere in the internal affairs of another country."

It is not possible to interfere in the internal affairs of another country.

"But we offered our good offices because we thought that we could help create an atmosphere which would lessen the hatred and bitterness between the two communities," she added.

The Prime Minister said that since many countries had done the honour choosing India as the chairperson of the non-aligned community, India has a special responsibility—to practice what we are preaching to others.

National unity was the main thrust of Mrs. Gandhi's 45 minutes address, in the course of which she urged the people to fight all separatist and fissiparous tendencies that weakened the nation."

This, Sir, I quoted from a news item which appeared in the "Hindu" of a very statesmanlike, a very responsible speech the Prime Minister of India, Mrs. Gandhi, has made in Madras. This reiterates our belief that Mrs. Indira Gandhi, as we always believed, is a Prime Minister of great stature, of great eminence, a statesman that the entire Third World can be proud of. We have always maintained that she will never, under any circumstances, interfere in the internal affairs of this country. We said so then; we believed so then. We believe it even more about the future. She is, after all, Sir, the daughter of Jawaharlal Nehru, one of the greatest freedom fighters the world has ever known. And we, as Asians, are proud of the fact that the daughter of that great man is the Prime Minister of India. Her statement in Madras, the capital of Tamil

Nadu, clearly shows that she will never ever interfere in the internal affairs of this country. On behalf of the Opposition I wish to thank the Prime Minister of India for this courageous and bold statement she made in the capital of Tamil Nadu.

Now, Sir, while complementing the Prime Minister of India for her forthright statement, I am amazed—more than amazed, I am ashamed—that my predecessor, the Secretary-General of the Tamil United Liberation Front in response to Mrs. Gandhi's statement, has gone on record in Madras—I wish to quote that from our local papers—as having made a very serious statement. I am quoting from the "Evening Observer" of Tuesday, 20th December 1983. The caption is, "TULF out of the first round". It is reported from Madurai, December 19th. I will read only the relevant part since it is a fairly long interview.

"Asked about Prime Minister Mrs. Indira Gandhi's statement that India would not interfere in the internal affairs of Sri Lanka, Mr. Amirthalingam said any country could intervene under the human rights charter and to save the people from atrocities and help ensure safety and security".

This statement has not been contradicted up to date, and therefore we presume that it is correct. If it is so, it is a very serious thing. When he was asked to comment on Mrs. Gandhi's statement about her non-interference in Sri Lankan affairs, he goes on to say that any country could intervene under the human rights charter"—[*Interruption.*] You do not understand the seriousness of this. This is in response to Mrs. Gandhi's statement, and Mr. Amirthalingam is the person who is going to come here on the 3rd of January to participate in the all-party talks on the 10th of January.

Sir, I would like to state at this stage that every single political party that has been invited to participate in the round-table conference is I believe participating sincerely and genuinely with the sole intention of trying to find a lasting solution to this terrible crisis that we are all facing today. The United National Party, the Sri Lanka Freedom Party, the Communist Party, the Lanka Sama Samaja Party, the Mahajana Eksath Peramuna and so on, are all taking part, whatever problems they may be having with their own constituents, sincerely and with the sole objective of trying to find a solution.

Mr. Amirthalingam knows that. Knowing that, why did he, in Madurai, more or less surreptitiously and positively invite India to intervene in the internal affairs of Sri Lanka? If Mr. Amirthalingam's doctrine is to be followed, there will be no free country left in this world. If one country that is stronger than the other feels that there is a human rights violation, according to him that country must walk in and intervene. There will be no free country in the world

left today according to Mr. Amirthalingam. If he gets his Eelam and we feel that human rights violations are taking place there, then according to his own argument we also can walk in. This is the kind of irresponsible—not only irresponsible but malicious statement that is made while enjoying the hospitality of Mrs. Indira Gandhi and the goodwill of the Indian Government. The very people whom we are trying to save are making it very difficult for us to reach a just settlement to this problem.

I appeal to Mr. Amirthalingam, who I still believe is a person with vast experience in politics, a person we all admire even though we disagree with his politics to refrain from making this kind of statement because he is not making the atmosphere any better towards achieving a just solution. Mr. Amirthalingam must also realize that, just as much as he has a problem trying to keep his hardliners in check, we the Sinhalese also have a problem trying to keep our hardliners in check. You of the UNP and we of the SLFP have this problem. Therefore let us try to sit round the conference table and come to some sort of agreement where the Sinhalese and the Tamils of this country can live in peace, a lasting and true peace. But Mr. Amirthalingam interested in that? If he is genuinely interested, he must stop making statements of this nature.

There is another statement of his reported in the "Far Eastern Economic Review" of 22nd December 1983. It says :

"The TULF General Secretary A. Amirthalingam said in Madras on December 4 that whatever the settlement it would have to be acceptable to the insurgent Tamil tigers."

Sir, this is new light ! Whatever he discusses with us and whatever agreement he comes to, he has to go and put it before the Tamil "tigers." We thought that he had no contact with them whatever, but now he says he must get their endorsement. These are new theories that are being trotted out which give me the impression that he is not seriously seeking a just solution. I hope that is not the case.

Then there is another aspect in this, which is not Mr. Amirthalingam's view. It goes on to say :

"According to reliable sources, the militants are training in Libya, North Korea and possibly East Germany. About 600 of them will be ready for operation within the next four or five months."

I do not believe that the East Germans would ever be involved in an operation of this type. They are a very disciplined, fiercely independent people even though they belong to the Soviet bloc. I have been there a number of times and I do not believe that the East German Government would ever train these guerillas to operate in Sri Lanka. But certainly, if

there is any truth in this statement, I would urge the Hon. Prime Minister and the Government to make every endeavour to find out whether there is any truth in it because, if it is so, it is a very serious matter as these guerillas will be ready for operation in four or five months. What the operations are and what they are being rendered for no one knows. The Government must make every endeavour to find out whether there is any truth behind this allegation.

Then there is another statement made by Mr. Amirthalingam, again in Manduraim, reported in the "Hindu" of 19th December. This is yet another reflection—a serious and a grossly inaccurate reflection—on the Government and the Sinhala people. The article says :

"Asked whether the Sri Lanka Government would provide him protection if he visited the Island, Mr. Amirthalingam said even if he went there at the time of Mr. G. Parthasarthy's visit there were threats against him but he was determined to live in the house allotted to him."

He cannot do that now because the house has been destroyed.—(Interruption). No, it is not even mine. It is occupied by bats and rats. It has been completely destroyed.

"...he was determined to live in the house allotted to him despite the fact that one of the Ministers himself had warned him and suggested that he shift to some other place. If we are to give you protection, some Sinhalese will have to be killed. Mr. Amirthalingam was told by the Minister. 'If this is going to be the attitude of the Sri Lanka Government how can one extend protection to an ordinary Tamil', he added. Asked when he proposed to return to Sri Lanka, Mr. Amirthalingam said he had more work here."

I think, all his work is in Sri Lanka and not in India.

"If the situation was favourable in the Tamil areas, he was considering going back".

As far as I know, the situation in the North and the East is extremely favourable to the TULF. I do not think there is any danger to Mr. Amirthalingam or to any members of his politbureau either in the North or in the East. I think the First Member for Batticaloa the Hon. Rajadurai, would be the only source of danger to him in Batticaloa ! There is no other danger to the TULF or its Leader. And I say this, Sir ? I do not think there is any danger to him even in Colombo. He says :

"If the situation was favourable in the Tamil region he could consider going back. At this stage he and his associates could not go to Colombo as we do not want to be humiliated by those people in Colombo."

Now, sir, I do not think any Sinhalese would worry to humiliate Mr. Amirthalingam. He is a leader of a major party in this country. I do not think anybody derives any pleasure in humiliating him or anybody

[අනුර බණ්ඩාරනායක මහතා]

else. I must say that a member of his politbureau, a very honourable gentleman, Dr. Neelan Tiruchelvam, who was a Member of this House and a leading light of the Tamil United Liberation Front, has been living in Colombo since July. He is going about. He is very free to go about. He goes about meeting political leaders. He goes about his business like any other person does. He has never been humiliated. He has never been harassed by the Sinhalese. So I do not know why Mr. Amirthalingam is imagining that he will be subjected to this humiliation and harrassment.—(Interruption). I think Mr. Amirthalingam must come back here. He must stop making irresponsible utterances in India only proving himself to be an untruthful person. He must come back and find a solution to this. May I say that the only danger he has so far faced is from his own "tigers". His car was destroyed. His official car that was given to him as Leader of the Opposition has been destroyed by his own terrorists. One of his own former Members of Parliament, Mr. Alalanderam, was shot. He was not shot by the Sinhalese. He was shot by the terrorists. Mr. Amirthalingam's own Member, the former Member of Parliament for Manipay, Mr. Dharmalingam's jeep was destroyed. It was not by the Sinhalese but by the terrorists. Even the setting of the fire to Mr. Amirthalingam's official house was no damage to him at all. It was Government property anyway. Therefore, Sir, I would like to believe that Mr. Amirthalingam can come back to Colombo and move around like Dr. Neelan Tiruchelvam without any fear of any humiliation or harassment. I think His Excellency has assured him that he will be given the maximum security if he comes here. I think he should stop making irresponsible statements in India.

Finally, I would like, on behalf of the Sri Lanka Freedom Party to vehemently protest at this kind of speech Mr. Amirthalingam has been making in India, particularly in response to the extremely statesmanlike extremely generous and extremely friendly statements that Mrs. Indira Gandhi has been making about the Government of Sri Lanka. Sir, I would like to say that Mr. Amirthalingam can make any invitation for anybody to invade this country, and I am absolutely convinced that as long as Mrs. Indira Gandhi is in charge of the affairs of India never will India ever, directly or indirectly, try to invade this country under any circumstances. Of that I would like to assure Mr. Amirthalingam. However much he may say these things they would have no effect but only spoil things for himself and us in Sri Lanka. Therefore I would appeal to my predecessor to desist from making these statements and help us to find a lasting and just solution to this problem.

Thank you.

සරත් මුත්තේටුවෙගම මහතා (කළුපාත)
 (திரு. சரத் முத்தேட்டுவகம — கலவான)
 (Mr. Sarath Muttetuwegama - Kalawana)

ගරු කථානායකතුමනි, හදිසි තීනි විවාදය යටතේ වෙනත් ප්‍රශ්නයකට ආණ්ඩුවේ අවධානය යොමු කරවන්නයි මම බලාපොරොත්තුවෙන්නේ. 1983 ජූලි මාසයේ ඇතිවූ සිද්ධිත්වලට ආසන්න දිනවල, මම හිතන්නේ ජූලි මාසයේ අවසානයේ දී, රජය විසින් ගත් තීරණයක් අනුව දේශපාලන පක්ෂ තුනක් තහනම් කළා. ඒ දේශපාලන පක්ෂ තුනට අයිති සාමාජිකයින් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගත්තා. තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට රජය යොදාගත් චරිත සංකීර්ණ මාර්ග වලින් ප්‍රචාරය කෙරුණි. දැන් මාස 6 ක් පමණ ගතවී තිබෙනවා.

කථානායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

Order, please! The Hon. Deputy Speaker will now take the Chair.

අනතුරුව කථානායකතුමා මූලාසනයේ ඉවත්වූයෙන්, තීයෝජා කථානායකතුමා [කෝමන් ටේබල්හි මහතා] මූලාසනාරූඪ විය.

அதன் பிறகு, சபாநாயகர் அவர்கள் அக்ஷிபாசனத்தின்படி நியமனமே, பிரதீப சபாநாயகர் அவர்கள் [திரு. நோர்மன் வையட்ரஸ்] தலைமை வகிந்தார்கள்.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) took the Chair.

සරත් මුත්තේටුවෙගම මහතා
 (திரு. சரத் முத்தேட்டுவகம)
 (Mr. Sarath Muttetuwegama)

ගරු තීයෝජා කථානායකතුමනි, ඒ තීන්දුව ගන්න වෙලාවේ රජය අවංකව කල්පනා කළා නම් යම්කිසි දෙයක් යොදාගත් පරීක්ෂණ කරන්න තිබෙන තිසා මේ කටයුත්ත කළා කියා, ඒක අපට තේරුම් ගන්න පුළුවන්. මොකද, ඒ වෙලාවේ තිබුණු තත්ත්වය එතරම් පැහැදිලි නැති නිසා, තමුත් දැන් මාස 6 ක් ගතවී තිබෙනවා. ඉන් එක් දේශපාලන පක්ෂයකට, එනම්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව සිටි, සිරභාරයට ගත් අය නිදහස් කර තිබෙනවා. ඒ පක්ෂයට තිබුණු තහනමත් ඉවත් කර තිබෙනවා. ඒට පසුව පසුගිය මාසය තුළදී අත් අඩංගුවට ගෙන සිටි තවත් බොහෝ දෙනෙකු නිදහස් කර තිබෙනවා. මම හිතන්නේ ආණ්ඩුව අද අවංකව කල්පනා කරනවා නම් ආණ්ඩුවට පිලිගතීවි, තවදුරටත් මේ පක්ෂ තහනම, මේ අස්වාභාවික තත්ත්වය, රටේ පවත්වාගෙන යාමට කිසිම වළංගු සාධකයක් නැත කියා, ඒ වෙලාවේ තිබුණු තත්ත්වය නිසා වැරදීමකින් එය කරන්නට සිද්ධවුණ නම් ඒ වරද හරිගස්සන්නට දැන් වෙලාව ඇවිත් තිබෙනවා. එසේ කොකරනවා නම් අපට කියන්නට තිබෙන්නේ එක කාරණයක් පමණයි. තමුත්තාත්සේලාට අසුවූ අවස්ථාවේදී මොකක් හරි කියා රටේ තිබෙන විරුද්ධවාරී දේශපාලන පක්ෂවලට හිරිහැරයක් කරන්න එය අවස්ථාව කරගන්නා කියන එකයි අපට හිතන්න තිබෙන්නේ. එසේ නැත්නම් නව දුරටත් මේ තහනම තබා ගැනීමට, මේ අස්වාභාවික තත්ත්වය රටේ පවත්වාගෙන යාමට, කිසිම හේතුවක් නැහැ කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ තහනම ඉවත් කරන්නට කියා. ඒවායේම හදිසි තීරණයක් තිබෙන විට රටේ දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම ස්වාභාවික කරන්නට බැරවුණත්, පුළුවන් තරම් දුරටත් දේශපාලන වශයෙන් රටේ ස්වාභාවික තත්ත්වයක් පවත්වාගෙන යන්න ඉඩකඩ සලසා දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. මම මීට වඩා හදිසි තීරණ ගැන කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මේ අවස්ථාවේදී මම නව එක කාරණයක් ගැන පමණක් කියන්න කැමතියි. විරුද්ධ පක්ෂයේ ගරු නායකතුමා කීවා වාගේ අපි, දේශපාලන පක්ෂ අවකට සම්බන්ධ උදව්‍ය දැනට මේ රටේ සුළු ජාතිකයින්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්‍රශ්නය—රටේ ජාතික ප්‍රශ්නය—පිළිබඳව යම්කිසි සාකච්චාවක් කරන්න තීරණය කර ඒක ආරම්භ කර තිබෙනවා. පළමුවැනි සාකච්චාවේ ප්‍රතිඵල රටේ කවුරුත් දන්නවා. ලබන මාසයේ දින තියම කර තිබෙනවා, ඒ සාකච්චාව ඉදිරියට ගෙන යන්න. මේ වෙලාවේදී මම මොකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සාකච්චාවේ දී කරන්න බලාපොරොත්තු වෙන කටයුත්තට හානියක් සිදුවෙන අන්දමින්, අපි කවුරුත් පිලිගන්නවා වෙනත් කිසිම රටකට අපේ රටට එන්නට, අපේ රටට ප්‍රහාරයක් එල්ල කරන්නට කිසිම අයිතියක් නැති බව, ඒක අපි කවුරුත් පිලිගන්නා දෙයක්. එහෙම කරයි කියා අපි විශ්වාස කරන්නෙත් නැහැ. තමුත්

මේක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් බවට අද පත්වෙලා තිබෙනවා. මේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට පහර වැදී තිබෙනවා. අපේ රටේ මිනිසුන් ගැන ලෝකය පුරා අද කල්පනා කරන ආකාරය ගැන මම හිතන්නෙ. අපි කාටවත් ආධිමිච්චර වෙන්නට පුළුවන්කමක් නැහැ. කෙසේ වුවත් මේ රට මොන තත්‍යයක් යටතේ ඉදිරියට පාලනය වුවත් තමුත්තාන්සේලා විශ්වාස කරන විධියට හෝ වේවා, අපි විශ්වාස කරන විධියට හෝ වේවා මේ රට ඉදිරියට ගෙන යන්නට නම්, මේ රටේ ජාතික ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳිය යුතුව තිබෙනවා. අපි විශ්වාස කරන්නෙ නැහැ මේ ජාතික ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම, සාධාරණව විසඳන්නට පුළුවන් වෙයි කියා, මේ රට පූර්ණ සමාජවාදය දකින තෙක්.

අඩු වශයෙන් සියළු දෙනාටම රටේ නීතිය අනුව සාධාරණව ජීවත්වන්නට වාතාරණයක් අපි සලස්වා දෙන්නට ඕනෑ බව අපි කවුරුත් විශ්වාස කරනවා. අන්ත ඒ සඳහා ඉදිරි කාලයේදී පවත්වන සාකච්චාවලින් මීට වඩා සතුටුදායක වාතාවරණයක් දකින්න ලැබේවා කියන සිතුවිලිලත් සමඟ මේ හදිසි නීතිය සම්බන්ධ විවාදයේදී මගේ අදහස් දැක්වීම නිම කරනවා.

අ. නා. 8.47

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
 (திரு. தினேஷ் குணவர்தனம் — மஹரகாம)
 (Mr. Dinesh Gunawardene - Maharagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රජය විසින් අවවේනි වරටත් හදිසි නීතිය දීර්ඝ කිරීම පිණිස අවසර ඉල්ලමින් පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළ කරුණු, මේ රටේ එදිනෙදා ජීවිතයේත් සිදුවන දේවල් පමණයි.

එමනිසා රටපුරාම හදිසි නීතිය ඉදිරියටත් පවත්වාගෙන යාමට තත්ත්වයක් තිබෙනවාය කියා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. රටේ සාමකාමී තත්ත්වය තැවෙන තහවුරු වී තිබෙන නිසා රටපුරා එවැනි තත්ත්වයක් පවතින්නේ නැති බව පැහැදිලිව මපපු වෙනවා. එවැනි තත්ත්වයක් පවත්වාගෙන යාමට තිබෙන හේතුව හැටියට පෙනෙන්නේ පක්ෂ දෙකක් තහනමට ලක් කර ඒ තහනම එසේ පවත්වාගෙන යාමත්, ජූලි සිද්ධිත්වලට සම්බන්ධයයි සැකකරන විශාල පිරිසක් නවමත් අත් අඩංගුවේ රඳවාගෙන තිබීමත් යන හේතු දෙකයි. මම දකින්නේ ඒ හේතු දෙක පමණයි. ඊට අමතරව මේ රටේ දේශප්‍රේමීන්ගේ අදහස් මහජන සාකච්චාවට භාජනවීම වැළැක්වීම සඳහා මේ හදිසි නීතිය උපයෝගී කරගෙන තිබෙනවා. මේ නිසා හදිසි නීතිය පවත්වාගෙන යමින් මහජන අදහස් නිසියාකාරව සාකච්චාවට භාජනවීමට ඉඩ තෝරා දේශපාලන පක්ෂ නිපයකට පමණක් මේ රටේ ප්‍රශ්න සියල්ලටම අවසන් වසඳුම් සෙවීමට හැකියාවක් තිබෙනවාය කියන එක පමණක් අපි විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ වසඳුම් සඳකාලිකයයි සිතන්නට හොඳ නැහැ. මේ රටේ ඇත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ කලයේදී, ඩි.ඩී.ලී සේනානායක අගමැතිතුමාගේ කාලයේදී, ඊට පසු ආණ්ඩුකාලවලදී දේශපාලන පක්ෂ පමණක් තොවෙයි ගෞරවනීය ස්වභාවික වගන්සේලා වෙතත් ආගමික නායකත්වය සහ තොයෙක් ජාතික සංවිධාන මේ රටේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට විශාල ලෙස සහාය වූ බව ඉතිහාසය මපපු කරන ස්ථාවර සත්‍ය සාධකයක්. එවැනි සංවිධානවලටත් තමන්ගේ අදහස් සංවිධානාත්මකව ප්‍රකාශ කිරීමට මර්දනයෙන් තොරව ඒවා ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇතිවන්නේ හදිසි නීති රෙගුලාසි ගණනාවක්වත් අඩුවශයෙන් වහාම ඉවත්කර මහජන අදහස් සාකච්චාවට භාජනය වන්නට ඉඩ දුන්නොත් පමණයි. එසේ නොමැති තත්ත්වයක් තිබුණොත් අපි සාකච්චා ඇතිකරන්නේ එක පැත්තකට පමණක් බරවී ජනතාවගේ පලද්‍රවු සිතුවම්වලින් තොරව කියන වික මතක තබා ගන්න ඕනෑ. එමනිසා මේ අවස්ථාවේදී මහජන අදහස් සාකච්චාවට භාජනවීමටත් මේ රටේ ගෞරවනීය ස්වභාවික වගන්සේලාට තමන්ගේ අදහස් ජනතාව සමඟ ප්‍රකාශ කිරීමත් පාලනය කරන හදිසි රෙගුලාසිවල යම් යම් වගන්ති ඉවත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එසේ තොකරනවා නම් අද පවතින තත්ත්වය සම්බන්ධ ජනතාවගේ පලද්‍ර ප්‍රාර්ථනය කුමක්ද කියන දේ දතගැනීමට බොහෝම ලොකු අපහසුතාවයක් මතුවෙයි.

මේ රටේ දේශපාලන වශයෙන් විවිධ මත දරන අය තවම මෙම ප්‍රශ්න කරන්නට අත් අඩංගුවට ගැනීමත්, නැවත මුද්‍ර හැරීමත් නිතර සිදු වෙනවා. තවමත් කිහිප දෙනෙක් තමන්ගේ ජීවිතයට තිබෙන සැකය නිසා පොලීසියට

භාර වෙන්නට බයෙන් සිටිනවා. විශේෂයෙන් හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධානකරුවා හැටියට කටයුතු කළ යසරත්න අමරතුංග මහතා කීප වරක් ආරක්ෂක අංශයේ ප්‍රධානීන්ටත්, ආණ්ඩුවේ ප්‍රධානීන්ටත් තමන්ගේ නිර්දේශභාවය ප්‍රකාශ කර ලිපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා මාස 6 කට, ආයත්න කාලයක් දත් ගනවී ඇති නිසා, ඒ අයට භාවයට හෝ නිර්දේශී ප්‍රතිපත්තිවල විවිධත්වයක් ඇති කරන්නය කියා මා ඉල්ලා සිටිනවා.

ඒවාගේම තහනම් කරන ලද දේශපාලන පක්ෂවල තහනම ඉවත් කරන්න කියාත් මා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සහ තවත් කිහිප දෙනෙක් නිදහස් කර තිබියදීත් එම පක්ෂයේ තහනම පවත්වාගෙන යාමේ අර්ථය කුමක්ද කියා අපි කල්පනා කරන්න ඕනෑ. හදිසි නීතිය අවශ්‍ය නොවන ප්‍රදේශවල හදිසි නීතිය තවමත් පවත්වාගෙන යන්නේ දේශපාලන පක්ෂවලින්, ආගමික පක්ෂවලින් හා තොයෙක් ජන කොටස්වලින් පල වන අදහස් මර්දනය කිරීමට වෙන්න ඕනෑ කියා. ඒකයි අපට හිතා ගන්නට පුළුවන් වෙන්නේ. එමනිසා හදිසි නීතිය පවත්වාගෙන යාමට අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මා තවතිනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
 (திரு. லக்ஷ்மன் ஜயகோடி — அத்தனகல்லு)
 (Mr. Lakshman Jayakody - Attanagalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා දීර්ඝ කථාවක් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. මේ රටේ සාමකාමී තත්ත්වයක් ක්‍රමානුකූලව උදව්ගෙන එන බව ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලින් අද අපට පෙනී ගියා. මීට මාසයකට පමණ පෙර එය ඉතාමත් අමාරු තත්ත්වයක් හැටියට අග්‍රාමාත්‍යතුමා පෙනතා දුන් තමුත්, අද අපේ ක්‍රීඩා ඇමතිතුමා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලින් එන්න එන්නම සාමකාමී තත්ත්වයක් ඇති වෙගෙන එන බව අපට පෙනෙනවා. හදිසි නීතිය ලිහිල් කිරීමට කුදුරු අනාගතයේදී මෙය රුකුලක් වෙනවාය කියා මා විශ්වාස කරනවා.

ඒවාගේම අද පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ හා යානවාහනවල අඩුවක් පවතිනවා. මා හිතන්නේ පොලිස් ස්ථාන 290 ක් පමණ තිබෙනවා. මේ අඩුකම නිසා ඒවා පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මගේ කොට්ඨාශයෙන් පොලිස් ස්ථාන 3, 4 ක් තිබෙනවා. දිවුලපිටියෙන් එකක් තිබෙනවා. අද රටේ විවිධාකාර, බිහිසුණු, බරපතල තත්ත්වයන් ගණනාවක් ඇති වෙගෙන යන බව මා කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන්න ඕනෑ. එයට හේතුව කිසි දෙයක් නොවෙයි, මෙම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ මදිකමයි. යාපනයේ පොලිස් නිලධාරීන් සැහෙන තරම් ඉත්ත බව අපි දන්නවා. තමුත් අපේ පොලිස් ස්ථානවලට අවශ්‍ය පොලිස් නිලධාරීන් මදි, සමහර අවස්ථාවලදී පොලිස් ස්ථානයකට තිබෙන්නේ එක වාහනයයි, එක ඩ්‍රයිවර් කෙනෙකුයි පමණයි. සමහරවිට එම වාහනය උසාවියට ගියොත් පොලිස් ස්ථානයට වාහනයක්වත්, ඩ්‍රයිවර් කෙනෙක්වත් නැහැ. මේ අඩුපාඩුකම් සපුරාලන්නට කටයුතු කලොත් මා හිතන්නේ මීට වඩා සාමකාමී තත්ත්වයක් මේ රටට ගෙන එන්නට පුළුවන් වෙයි කියායි.

අද උසාවිවල නඩු ලක්ෂ 4 ක් තිබෙනවා. අගන්න. මේ නඩුවල වූදිනයන් අත්අඩංගුවට ගත්තොත් ලක්ෂ 4 ක් අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් මොකක්ද, දන් අපේ උසාවිවල කෙරෙන්නේ? නඩුව ඉදිරිපත් කලාම වෝදකාව අහල, ඒ අවස්ථාවේදීම ඇප දීල වූදිනයන්ට එළියට යවනවා. ඉන්පසුව නැවත ඒ නඩුව අගන්න මාස ගණනාවක් කල් දෙතවා. මිනිමැරුමක් හෝ ඊට සමාන බරපතල නඩුවක් තිබුණොත් එය ඉහල උසාවියට-හයි කෝට් එකට-දල ඇප අරගෙන යනවා. ඒ අවස්ථාවකදී නැවත වරක් ඒ නඩුව අගන්න මා හිතන්නේ අවුරුද්දක් අවුරුදු 1 1/2 ක් පමණ යනවා. අද ලක්ෂ ගනනක් නඩු අගන්නේ නැතිව තිබෙනවා. වූදිනයො එළියෙ. එතකොට වෝදකා සහිතව ලක්ෂ ගනන පිරිසක් එළියෙ ගැවසෙනවා. ඒ හොල්ලො විවිධාකාර වැරදි එළියේ ඉදගෙන කරනවා. ගොරකම් කරනවා. මිනිමැරුම්වල යෙදෙනවා. සුළු සොරකම් මහ සොරකම් බිහිසුණු සොරකම් යාන වාහන සොරකම් ආදී සෑම දෙයක්ම කරනවා. දනට කෙරෙන සොරකම් පිළිබඳව පසුබිම සොයා බැලුවොත් ඒවාට සම්බන්ධව ඇත්තේ මේ පුද්ගලයන් බව පෙනී යායි. මම හිතන්නෙ මේකට ගත්තාටු පියවරවල් අතර එකක් ගරු අග්‍රාමාත්‍යතුමා පිළිගන්නවා ඇති සැලකිය යුතු පිරිසක් ක්ෂණිකව පොලීසියට බඳවා ගෙන එම පොලිස් ස්ථානයේදීම වේවා එහම නැත්නම් ඒ එසේ පි. කාර්යාලයේදී වේවා ක්ෂණික පුහුණුවක් දී පොලිස් සේවය ශක්තිසම්පන්න කිරීමයි. මේ සඳහා යාන වාහන ආදියත් අරගෙන දෙන්න වේවි. මේ ප්‍රශ්නය විසඳන්න නම් ගතයුතු පලද්‍ර පියවර ඒකයි.

[ලක්ෂමන් ජයකොඩි මහතා]

අතින් කාරණය මෙම නඩු ඇසීම සඳහා මතභේදාත්මකව, ගණනාවක් පත් කරන්න සිදුවී වේ. එසේ තැනීම මේ නඩු වික විසඳා ඇවසන් කරන්න ලැබෙන්නේ නැත. තැන්පම වූදිනය කියන පුද්ගලයා හැමදම වූදිනයක් හැටියට එළියට වෙලා ඉන්නවා. ඒ මනුෂ්‍යයාගේ මතය තමා තිතරම වූදිනයක් බව කියා ගන්නවා, වූදිනයක් හැටියට මම එළියේ ඉන්නෙ කියා තිතරම සිතෙන්නවා. එවැනි මතයක් මේ පුද්ගලයන් තුළ තිබෙන නිසා තත්ත්වය තව තවත් උග්‍ර වෙන්න පුළුවනි. දැනට අවුරුද්දකුත් මාසයකට පමණ කලින් බිහිසුණු මිනි මැරුමක්—දැවැන්ට මිනි මැරුමක්—උල්ලලපොල කියන ප්‍රදේශයේ ඇතිවුණා. එහිදී ගැනුණු දෙන්නෙක් මරා දැමුණා. මේ ප්‍රශ්නය ගැන මම හිතන්නේ දිවුලපිටියේ මන්ත්‍රිතුමාක් දැනට සිටින දිසා ඇමතිතුමාත්—දත්තවා. පසුගිය ඔක්තෝබර් මාසයේ 28 වැනිදා හැන්සාඩ් ටාර්නාවේ 1154 වන පිටුවේ සඳහන් වෙන්නවා, මෙම මිනි මැරුම සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක් කර මෙම මිනි මැරුම පිළිබඳ සැකකරුවන් අල්ලන්න කියා පොලීස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව. අද වන තුරු මිනිසුන්ට අල්ලනවා, ප්‍රශ්න කරනවා, එළියට යවනවා, ප්‍රශ්න කරනවා, එළියට යවනවා. දැන් මාස දහ හතරක් ගත වී තිබෙනවා. තවම සැකකරුවන් අල්ලා නැහැ. මේක බොහෝම භයානකයි. ඇප් පැමිණිල්ලක් පොලීසියට ගෙන යන්න ඕනෑ. පොලීසිය පැමිණිල්ල උසාවියට ගෙන යන්න ඕනෑ. නඩුවක් පවරන්න ඕනෑ.

මම හිතනවා අපට තිබුණු ඉතාම උසස් ගණයේ දුම්රියක් පුළුවල විනාශ කරලා දැමුණා. ඒ පුළුවල පුද්ගලයෝ අද වන තුරු අපි උසාවියක් ඉදිරිපිටට ගෙන ගියේ නැහැ. මම දන්නවා හුඟක් උදවිය මේ විධියේ වැරදි කර අසු නොවී එළියේ සිටින බව. ඒ නිසා මොකක් හෝ ක්ෂණික වැඩ පිළිවෙලක් සකස් කර මේ රටේ ඇති මෙම දුම්රිය තත්ත්වය තැනි නොකළොත් මම හිතන්නේ මීට වඩා භයානක ප්‍රශ්නවලට අපට මුහුණ දෙන්නට වේ. එසේ කළහොත් අපට ලිහිල් තත්ත්වයක් ඇති කර ගන්නට පුළුවන් වේ. ස්තූතියි.

අ. හා. 9

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(ශ්‍රී ලං. ආණ්ඩු න්‍යායායුක්ත — කොත්මලේ)
 (Mr. Ananda Dassanayake - Kotmale)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම වැඩිදුර කථා කරන්නට අදහස් කරන්නේ නැහැ. රටේ දැනට තිබෙන මැරවරකාරී බලවේග මර්දනය කිරීම පිළිබඳවයි අද මේ සාකච්ඡා කෙරෙන්නේ. පසුගිය මාසයේදීත් මෙම හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව ගෙනවා. අද දෙසැම්බර් 23 වැනිදත් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් දැන් මාස අටක් තවයක් තිස්සේ සිටිම හදිසි නීතිය දීර්ඝ කරමින් යනවා. ඇත්ත වශයෙන්ම තුළස්ථාන ක්‍රියාත්මක ප්‍රවණිති ක්‍රියාත්මක වෙමින් රටකවත් සිදුවෙන්න ඉඩ දෙන්න බැහැ. ඒක මර්දනය කළ යුතුයි. එහෙත් මේ හදිසි නීතිය යටතේ නීතිය අතට අරගෙන අහිංසක මිනිසුන්ට හිරිහැර කෙරෙන්නවා.

උද්ගරණයක් හැටියට කියනවා නම් කරන්දෙතියේ ළමයින් තුන් දෙනෙකුගේ පියකු වූ හොඳ පුහුණු ගුරුවරයෙකු දැනට මාස හයකට උඩදී හිරහාරයට ගන්නා; දැන් මාස හයක් තිස්සේ ඔහුට රක්ෂාවත් නැහැ. ළමයින්ගේ උකසැප බලන්නත් ඔහුට විධියක් නැහැ. වග විභාග මොකක්වත් නැතිව හිරහාරයේ තබාගෙන ඉන්නවා. යම්කිසි පුද්ගලයකු රජාන්ඩ් හාරයට ගන්නායින් පසුව ඇත්ත වශයෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් අහුව, ඔහුට නිදහස දෙන්නට පුළුවන් නම් හැකි ඉක්මනින් එය දෙන්නට ඕනෑ. ඔහු වැරදි කරයෙක් නම් ඔහුට දඬුවම් දිය යුතුයි; නිවැරදිකාරයෙක් නම් වහාම නිදහස් කළ යුතුයි. ඒක මිනිස් අයිතිවාසිකම්වල කොටසක්. ඒ නිසා මෙබඳු සිද්ධීන් හරිය කියා මේවාට එකඟ වන්නට විරුද්ධ පාර්ශ්වයට බැහැ.

රජය ධාර්මික වන්නට ඕනෑ. රජය සාධාරණ වන්නට ඕනෑ. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා, "Justice delayed is justice denied" කියලා. එනකොට නීතිය සාධාරණත්වය ඉෂ්ට නොකරනවා නම් එතැන කොහොමටවත්ම සාධාරණයක් නැහැ. ඒ කියන්නේ, රජය මගින් හෝ රජය විසින් ගනු ලබන ක්‍රියා පටිපාටියක් මගින් හෝ උසාවියේ සාධාරණ හින්දු පමා කරනවානම් එතැන සාධාරණයක් ඉෂ්ට වන්නේ නැහැ.

දැන් ලක්ෂ හතරකට කිට්ටු ගණනක් තඩු තිබෙනවාය කියනවා. නොයෙක් විධියෙන් සිර හාරයට ගනු ලැබූ අයගේ නඩු අසන්නේ තැනීම කිසිම නිදහසක් නැතිව තිබෙනවා. රටටත් නිදහසක් නැතිව ඒ මැරවරයන්ටත් නිදහසක් පාවෙන් ඉඩ දී තිබෙනවා. කවදවත් රටක් හඳුන්ව බැ. සාධාරණත්වය ඉෂ්ට වන්නේ නැත්නම්. ඒ නිසා මේ ගැන මොකක් හෝ කළයුතුයි. මොකක්ද අපි කරන්නේ? අපට හැමදම මේ විධියට කරගෙන යන්න පුළුවන්ද? ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සිටින නිසා ඕනෑම පනතක් සම්මත කර ගන්නට පුළුවන් කියලා හිතනවා ඇති. ඒක එහෙම නොවෙයි කියලා අපි කියන්නෙ නැහැ. තමුත් ඒක හැම විටම වාසියක් කොට සලකන්න හොඳ නැහැ. හැම විටම ඒකම ඉස්මතු කර ගන්නවා නම් ඒක මිනිසුන්ගේ සාධාරණ අයිතිවාසිකම්වලට අකුල් හෙළීමට අපි නිසා එවැනි දෙයක් කොයි ආණ්ඩුවක් කළත් වැරදියි. පසුගිය පාණ්ඩුව කළ වැරදි තමුත්තාත්සේලා අපට පෙන්වලා දුන්නා. අපි ඒ සමහර ඒවා පිළිගන්නා. ඒ විධියේ වැරදි තිබුණා. මේ පාණ්ඩුවටත් ඒ වැරදි කරන්න කියලා අපි කියන්නෙ නැහැ. අපි කියන්නේ කාට වුණත් සාධාරණත්වය ඉෂ්ට වන්නට ඕනෑ බවයි.

ගරු ජනාධිපතිතුමා එද ගරු අගමැතිතුමා වශයෙන් සිටිද්දී 1977 සිද්ධීන් ගැන වහාම කොමිසන් සභාවක් පත් කලා. ඒ කොමිසමේ ටාර්නාව ගැන දහ පහලොස් වනාවක් මම ගරු අගමැතිතුමාගෙන් අසුවා. අගමැතිතුමා කිව්වේ තවම ඒක විභාග කරන බවයි. අවුරුදු හයක් ගියා. දැන් මේ හත යන්නේ. තවමත් නැහැ. එනකොට කොහොමද සාධාරණත්වයක් ඉෂ්ට වන්නේ? එයින් බැට කෑ, එයින් විනාශයට පත් වුණු එයින් ඇති මැරුණු පවුල්වලට සහනයක් නැහැ. සමහර පවුල්වල තාත්තලා අම්මලා නැහැ. ඒ පවුල්වල දරුවන්ටවත් සහනයක් නෑ හේද? ආණ්ඩුවකට ඕනෑම දෙයක් අවුස්සලා ගන්නටත් පුළුවන්; යට ගන්නටත් පුළුවන්. විභාගයට නොගෙන ඉන්නටත් පුළුවන්. ඒක සාධාරණත්වයක් කියලා හිතනවා නම් කොහොමද ජනතාවගේ හිත දිනා ගන්නේ?

ඇත්ත වශයෙන්ම කියනවා නම් උතුරේ ජනතාව ගෙන යන ඊලාම් ව්‍යාපාරයට අපි විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ අතර මම පොද්ගලිකවම ඒකට විරුද්ධයි. මගේ ඒකීය රට දෙකට බෙදන්න දෙන්න බැහැ කියන ගැහිම හැම වෙලාවේම තිබෙනවා. තමුත් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. මට පොඩි පොත් එවීම ලැබුණා. මම ඒක කියවෙමිනි. ආණ්ඩුවේදුන් එකක් ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කරලා තිබුණා. එකක් කියවෙමිනි. ඒ දෙය සැසත්දෙය කර බැලුවාම ඒ අය කියන දේවල්වලට යම් සාධාරණත්වයක් තිබෙනවාය කියා පෙනෙනවා. මොකද. ඒ අයට ඊලාම් වුවමනා නොකළ බව, ඒ අයට වෙනම රාජ්‍යයක් වුවමනා නොකළ බව ඒ අය කියනවා. ඒ අදහස ඇති වුණේ ඒ අයට කිසිම විධියක නිදහසක් නොලැබුණු නිසාය කියන එක පෙන්වා දී තිබෙනවා. නිදහස තැනි වුණේ කොහොමද? පොලීසියෙන් යම් විධියක තාවක එවක ඇති වුණොත් ඒක විභාග කරන්නට ඉඩ නොදී දේශපාලන ඇහිලි ගැසීම් කරනවාය කියන එක පෙන්වනවා. ඒ විධියේ සිද්ධීන් ගණනාවක් පෙන්වා දී තිබෙනවා. මම හිතනවා මේකට රජය ප්‍රති-උත්තරයක් දිය යුතුය කියලා. "Reply to Government Statement" කියලද මොකක්ද කියලා පොතක්. ප්‍රොකටර් නඩරාජාද කවද කෙනෙක් ඒක ලියලා තියෙන්නෙ. එයා යම් සංවිධානයක ලේකම් කෙනෙක්. මම ඒ පොත කියවෙමිනි. ඒකේ පැහැදිලිව මේවා විස්තර කරනවා. ඒ එක සිද්ධියක් ගැනවත් නියම සාධාරණ විනිශ්චයක් දුන්නෙ නැහැ. වැරදි කළ අයට දඬුවම් දුන්නෙ නැහැ කියන මතයක් මේ පොතේ පෙන්වා දී තිබෙනවා. ඒ අය හරිය කියා මා කියනවා නොවෙයි. මම ඒ අයගේ මූලික අදහසට විරුද්ධයි.

එකම රටේ ඒවත් වන පිරිසක් හැටියට දැන් අපි හිතමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් වරදක් කලා නම් එය පොදු ප්‍රශ්නයක් හැටියට අරගෙන නියම විධියට විසඳවී තැන්පම අපි පස්සෙන් එන අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් අපට දෙස් දෙන්නා. මේ රජය කරන ගැම එකකටම අපට එකඟ වෙන්නට බැහැ. ඇයි, අපේ පාක්ෂිකයන් අපට විරුද්ධ වන නිසයි. තමුත්තාත්සේලාගේ පක්ෂයේ යම් පිරිසක් යම් වරදක් කළොත් ඒ ගැන නිත්‍යනුකූල වැඩ පිළිවෙලක් අරගෙන වැරදිකරුවන්ට දඬුවම් නොකළොත් තමුත්තාත්සේලාගේ පස්සෙන් එන අය තමුත්තාත්සේලාට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ ගැම පුද්ගලයෙකුම බලාපොරොත්තු වෙනවා සාධාරණත්වය ආත්ම ගෞරවය තමන්ගේ නිදහස ආරක්ෂා කර ගැනීමට. ඒක ගැම දෙකටම උත්පත්තියක්ම ලැබෙන දියාදයක්. ඒක අපි නොසලකා හැරියොත් මොකද වෙන්නේ?

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ඡුර්. ඩිරෝමතාෂ)
(Mr. R. Premadasa)

You know, if we think like that, then none of us is safe. Somebody can do any harm to any one of us. Is it not? None of us is safe in this world, in Sri Lanka or any other place. How do you know that if you get into a plane, it might not crash somewhere? What can we do? we go to some other country, and somebody might blast us. What can we do? We are all taking a terrible risk in this life. That is why we should lead a good life, we must prepare for the next world! Anyway, I was just telling him that none of us is safe anywhere in this world. We are all running a risk every moment. He is asking me what will happen to them. They may be safe with us, but not with the officials, he says. Now, name some officials and tell us, "Please ask the following officials to investigate it". We will do it. Name them—the safe officials. Can you name them? You can just get the advice from the hon. Member for Attanagalla, who knows the officials in the security services very well. Now, these two leaders of these two parties, your friend the hon. Member for Matugama says, are not safe in the hands of the security forces. (Interruption). They feel? How do you know their feeling? This is the point. You must be in communication with them. Why do you not express your feelings?

අනිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

All the cassettes that are out in the country today are complaining about all this.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ඡුර්. ඩිරෝමතාෂ)
(Mr. R. Premadasa)

Oh, I see! Why do they fear? Let them come and make their statements. If there are any questions to be asked, let them answer. We can then put an end to this. Do not think that we are desirous of keeping the ban on these parties. So, let them come and explain what they have to say on any interrogation that will be made. I assure this House that we will not keep them a day longer than is necessary.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කාසකත්වය පිළිබඳ අර්බුදයක් තිබෙන බව අද අපට පැහැදිලි වුණා. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා කළ කතාව එකක්. අත්තනගල්ලේ මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) කළ කතාව වෙනත් එකක්. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කළ කතාව අර කතාවලට වඩා හාත්පසින්ම වෙනස්. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා පොලීසිය ශක්තිමත් කරන්න කීවා. එතුමා අපට ඒ ගැන උපදෙසුන් දුන්නා, ඒවා බොහෝම හොඳ උපදෙස්. පොලීස් කටයුතු ගැන එතුමාට හසල බුද්ධියක්, දැනුමක් තිබෙනවා. මේ රාජකාරි කරන්නට අපේ නියෝජ්‍ය ඇමතිතුමාට උදවු-උපකාර කරන ලෙස අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටින්නට ඕනෑයයි මට කල්පනා වුණා. පොලීසි නීපයක් බලා ගන්නට හේම

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

ඒක එපා, ඒක එපා, ඒක නම් එපා. සල්ලීන් එක්ක දුන්නත් එපා.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ඡුර්. ඩිරෝමතාෂ)
(Mr. R. Premadasa)

කොස්තාපල් මහත්වරුන් හේම විකක් පුහුණු කරන්න.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.රු. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

නෑ, නෑ, අප්පව්වියේ එපා. හත් අවුරුද්දක් කලා ඇති.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ඡුර්. ඩිරෝමතාෂ)
(Mr. R. Premadasa)

එතුමා දන්නවා, පොලීසියේ රාජකාරි කරන උදවියට තිබෙන අමාරුකම, ඒ අමාත්‍යාංශය බාරව එතුමා ක්‍රියා කලා නිසා. නමුත් කොත්මලේ ගරු මන්ත්‍රීතුමා කී අදහස් ඊට හාත්පසින්ම වෙනස්.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

එකම දේ කියන්න වුවමනා නෑ.

ආර්. ප්‍රේමදාස මහතා
(ති.රු. ඡුර්. ඩිරෝමතාෂ)
(Mr. R. Premadasa)

ආ . . . ! ඒක හරි. ඒක නමයි මම කීවේ අර්බුදයක් තිබෙනවාය කියා.

මහරගම ගරු මන්ත්‍රීතුමාටත් (දිනේෂ ගුණවර්ධන මහතා) කලවානේ ගරු මන්ත්‍රීතුමාටත් (සරත් මුත්තේටුවෙගම මහතා) මම මේ කාරණය පැහැදිලි කරන්නට කැමතියි. කිසිම කෙනෙක් අධ්‍යාපනයේ හිරිබාරයේ තබා ගන්නට හෝ කිසිම දේශපාලන පක්ෂයක් තනනම් කර තබා ගන්නට හෝ අපේ කිසිම දේශපාලන අපේක්ෂාවක් නෑ. නමුත් රාජ්‍යාධිකාරීයක අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධයෙන් තිසි පියවර ගැනීමේ අවකාශ අප දී තිබෙනවා. හැම අවස්ථාවකම අපි උපදෙස් දී තිබෙන්නේ කිසිම කෙනෙක් අත්වශ්‍ය පරිදි හිරිබාරයේ තබා ගැනීම, අත් අධිග්‍රවේ තබා ගැනීම නොකරන ලෙසයි. මොකද? අපි ඒ ගැන නියම තත්ත්වය දන්න නිසා. අපිත් විරුද්ධ පාර්ශ්වයේ සිටි කණ්ඩායමක්. මේ වඩ වේදනා වින්ද අය අද මේ සභාවේ මැති ඇමති වරුන් හැටියටත් සිටිනවා. මේ කමකරු ඇමතිතුමා අදත් මොන විධියේ පීඩාවක් විඳිනවාද යන වග නමුත්තාත්සේලා දන්නවා. දීර්ඝ කාලයක් එතුමා අධ්‍යාපනයේ හිරිබාරයේ තබනු ලැබ සිටියා. හදිසි නීතිය යටතේ හොඳට ගුවි-බැට, සත්කාර ලැබූ මන්ත්‍රීවරුන් මේ ආණ්ඩු පක්ෂයේ සිටිනවා. දඹදෙනියේ ගරු මන්ත්‍රීතුමා වන යාපනයේ දීසා ඇමතිතුමා හිරිබාරයට ගෙන එතුමාට අධිකාරීවීම කරන දවස්වල ජනාධිපතිතුමාත් මමත් කුලියාපිටියට ගියා. අධ්‍යාපන සේවා ඇමතිතුමා මේ ඉතිහාසය දන්නවා. අපටත් මොන තරම් කරදර බුක්ති විඳින්නට සිදු වුණාද යන වග එතුමා දන්නවා.

කකා කිරීමේ නිදහස ගැන රැස්වීම් පැවැත්වීමේ නිදහස ගැන දත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් කතා කරනවා. හිටපු ආහාර හා සමුපකාර ඇමති තැන්පත් අගාවප්‍රාප්ත එස්. ඩී. හේරත් මහතා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී එක දවසක් එතුමා කටුපොත රැස්වීමක් අවමාන සිටින විට උප පොලීස් අධිකාරීවරයෙක්—මමත් බලාසිටියදී— මොන තරම් පහත් අත්දැම්ම හැසිරුණාද යන වග අපි දන්නවා. හදිසි නීතිය යටතේ. මම මේ ගැන ඇසුවම කීවේ මොකක්ද? හදිසි නීතිය නිසාය කීවා. මම මේ පාර්ලිමේන්තුවට ඇවිත් මේ ගැන කීවාමත් එද ආණ්ඩුව කීවේ හදිසි නීතිය නිසා කියායි. "රාජ්‍යාධිකාරී ඇමතිවරයා, කරුණාකර මේ ගැන ක්‍රියා කරන්න" යි මම කීවා. "මට කරන්න දෙයක් නෑ. රටේ හදිසි තත්ත්වයක් ඇති වි තිබෙනවා, හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා" යි එතුමා කීවා.

මම ගරු මහරගම මන්ත්‍රීතුමාට (දිනේෂ ගුණවර්ධන මහතා) කියන්නට කැමතියි. රටේ සාමයට බාධාවක් නොවන විධියේ ඔහුම රැස්වීමක් පැවැත්වීමේ අවකාශය අදත් තිබෙන බව. නමුත්තාත්සේලා පිළිගන්නවා ඇති රටේ ජනතාවගේ සාමකාමිභාවය ආරක්ෂා කර ගතයුතු තත්ත්වයක් අද තිබෙන බව. එය බිඳ දැමීමට ඉවහල් වන රුකුල් දෙන සම් වැඩි පිළිවෙලක් සඳහා අවකාශ දෙන්න පුළුවන්කමක් නැති බව නමුත්තාත්සේලා පිළිගන්නට ඔහු.

[පෞ. ප්‍රේමදාස මහතා]

එද සර්වජනමිත රැස්වීම පැවැත්වූ වේලාවේ සියලුම පක්ෂවල නියෝජිතයන් බොහෝම වගකීමක් ඇතිව, විශේෂ වගකීමක් ඇතිව, කටයුතු කිරීම ගැන මම ස්තූතීන්ත වෙතවා. රජයට වඩා ඕනෑකමකින් එද ඒ පක්ෂවල නායකයින් කථා කළා. ඒ පක්ෂවල නායකයින්—සමාජවාදී පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා තීරණය පක්ෂය ආදී සෑම පක්ෂයකම නායකයන්—එහෙමයි ක්‍රියා කළේ. ඒ අය කීවේ, "මේ ප්‍රශ්නය විසඳන්නට නම් අපි කවුරුත් එකට එකතු වී අපේ පාක්ෂිකයන්ට අපේ කණ්ඩායම්වලට අපි කියන්න ඕනෑ, මේ සාකච්චාවල් ගමාර වන තුරු ඊට බාධා පැමිණෙන විටියේ කිසිම ලියවිල්ලක් ලියන්නවත් කිසිම කථාවක් කරන්නවත් කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නවත් එපාය කියා" යන්නයි. මම ප්‍රශංසා කරන්න කැමතියි, ඒ කථාවට. එහෙම තත්ත්වයක් මේ විපක්ෂයේ සෑම පක්ෂයකම තිබෙනවා. එහෙම වෙලාවක හදිසි තීරණ ඉවත් කළොත් මහරගම ගරු මන්ත්‍රීතුමා පිළිගන්නවා ඇති එවැනි ක්‍රියා දමයක් පාලනය කරන්න සාමාන්‍ය තීරණ යටතේ අමාරු බව. කවුරු හරි මොකක් හෝ ප්‍රෙලාපියක් පටන් ගන්නොත්, ඒ අයගේ ඒකට යම් මිනිසෙක් ගලක් ගැහුවොත් ඒ ගල යම් කිසි තැනැත්තෙකුගේ මඵවේ වැදිලි ලේ ගලන්න පටන් ගන්නොත්, ඒ පුද්ගලයා යම් ජාතියකට අයිතිය ඒ ජාතියට පිටුවක් කළය කියා ඒ අනුව ඉතින් කලබලය පටන් ගන්නවා. ඒක කෙලවර වෙන්නේ අන්තිමේදී කවුරු හෝ ඉල්ලීමක් කළාමයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් කරන්නය කියා. බලන කොට කොහේදෝ හිටපු හාදයෙක් ගහපු පොඩි ගලක් හිත්දයි, මේක වෙලා තියෙන්නේ. ඒකෙන් ලෝකේ අරමුදයක් ඇති වෙලා. ඉතින් එතුමා කීවා වාගේ පොත් ගහාවී "බලන්න අපට කර තිබෙන අසාධාරණය" කියා.

මගේ හිතේ මීට කලින් මේ හදිසි තීරණ අපට අවශ්‍යව තිබුණා, පසුගිය ජූලි මාසේ ඉදලා. නමුත් දැන් ඒ කවරදටත් වැඩිය රටපුරාම මහජන ආරක්ෂාව පැවැත්විය යුතු අවස්ථාවට දැන් අපි පැමිණ තිබෙනවා, විශේෂයෙන්ම මේ ඇති වන්නට යන සාකච්චාවල් තියා. එහෙම තැනිටුණෙන් ඉතා සුළු පිරිසකට පුළුවන් වෙයි, මුළු මහත් රටම මුළු මහත් ජනතාවම නැවතත් භයානක අවදානමකට දමන්නට. මෙහෙම තිබියදීත් සිද්ධ වන දේවල් නමුත්තාත්සේලා දන්නවා. ඇතැම් ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල, මෙහෙම නිබේදීන් සිද්දීන් ගණනාවක් සිදු වී තිබෙන බව නමුත්තාත්සේලා දන්නවා. අපි ඇත්ත වශයෙන්ම ප්‍රශංසා කරන්නට ඕනෑ අතින් ප්‍රදේශවල ජනතාවට බොහෝම ඉවසිල්ලෙන් සැකසිල්ලෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා වගකීමකින් ක්‍රියා කිරීම ගැන. මට පේනවා සෑම අංශයකම වාගේ—සුළු කොටසක හැරෙන්නට—මේ වගකීම ඇති වී ගෙන එන බව.

අපේ ගරුතර මහා සංඝ රත්තය, අනෙක් ආගම්වල පූජකයන් වහන්සේලා, නොයෙකුත් සමාර සංවිධාන හා දේශපාලන පක්ෂ තම තමන් තුළ මොන මොන අදහස් තිබුණත් වගකීමකින් යුක්තව මේ ගෙන යන වැඩ පිළිවෙලට බාධාවක් නොවන පරිදි අදහස් ඉදිරිපත් කරන්නට කල්පනා කරනවා. අදහස් අවශ්‍යයි. අදහස් ඉදිරිපත් කිරීමට ගැන බාධාවක් නැහැ. නමුත් ඒවා ඉදිරිපත් කරන ආකාරය ඉතාම වැදගත්. කොයි තරම් හොඳ අදහසක් වුණත් වැරදි ආකාරයට ඉදිරිපත් වුණොත් මහ විලෝපනයක් ඇති වෙන්න ඉඩ තිබෙනවා.

මම ප්‍රශංසා කරන්න කැමතියි ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමියට එතුමියගේ ප්‍රකාශය ගැන පමණක් නොවෙයි. එතුමිය මේ සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ක්‍රියා මාර්ගය ගැන. නමුත් දැන් විරුද්ධ පක්ෂයේ නායකතුමාම සඳහන් කළා, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකතුමා—හිටපු විරුද්ධ පක්ෂයේ නායකතුමා—කළ යම් යම් ප්‍රකාශන ගැන. ඒ ප්‍රකාශන එතුමා හරියටම කර තිබෙන ප්‍රකාශයයි මම දන්නේ නැහැ. එතුමා කළා යයි පත්තරවල පළ වෙනවා. පත්තරවල පළ වන කාරණා ගැනත් අපි විකක් ප්‍රවේශම් වෙන්නට ඕනෑ. නොයෙක් රටවල පත්තරවල නොයෙක් විධියේ ගප්පිත්තාලංකාර පළ කර තිබෙනවා. අපේ රට සම්බන්ධයෙන් එවැනි දේවල් පළ කර තිබෙනවා. කොයි පත්තරවලත් තිබෙනවා. නමුත් ව්‍යාපාරිකව වගේ මේ රටේ ජනමතය සකස් කරන්නේ පත්තර නොවෙයි. ලෝකයේ ජනමතය සකස් කරන්නේ පත්තර නොවෙයි. එසේ නොවුණා නම් මේ සුළු කාලය තුළ ලෝකයේ ජනසන්නිවේදන මාධ්‍යයේ අපේ රට ගැන පළ කළ දේවල් ගැන කල්පනා කරන විට මෙලගකට අපි අතුරු, විලා ඉවරයි, මුළු ලෝකයෙන්ම. නමුත් ජනතාව බුද්ධිමත්. ලෝකයේ කොතැනත් ජනතාව බුද්ධිමත්. බොරු ආරංචියකින් කලබලයට පත් වෙයි. නමුත් ජනතාව බුද්ධිමත්.

ගරු සභාපතිතුමනි, පසුගිය අවුරුදු හතරක පහක භයක කාලය තුළ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට සාධාරණය ඉටු කරන්නට මේ රජය මොන තරම් උත්සාහයක් ගත්තාදයි දැන්වත් විපක්ෂ නායකතුමාට කල්පනා වෙනවා ඇති. එතුමා මේ කාරණය අවබෝධ කර ගැනීම ගැන මට බොහෝම සන්තෝෂයි. පක්ෂයක් හැටියට හා රජයක් හැටියට අපි තීරණයක් ගන්නා, මේ රට බෙදන්නට ඇප වී කැප වී සිටිනවා යයි කියන කිසිම පක්ෂයක් සමග හෝ පුද්ගලයෙක් සමග මේ කාරණය ගැන සාකච්චා කරන්නේ නැත කියා. ඒ අය නැතිව කරන මේ සාකච්චාවේ තේරුම මොකක්දයි විරුද්ධ පාර්ශ්වයේ සියලුම පක්ෂ කියන්න පටන් ගත්තා. බණ්ඩාරනායක මහත්මිය තමයි, මුලින්ම ඒක කීවේ. වසූල්ලා ඒ ඒක නැතිව කරන සාකච්චාවේ එලය මොකක්දයි ඇසුවා. අපේ ගරු ජනාධිපතිතුමා වටමෙය සාකච්චාවේ පළමු වන කාරණයට ගත්තේ "අපි කැඳවන්න ඕනෑ කවුදයි කරුණාකර සියලුම පක්ෂ තීරණයක් ගන්න" කියන එකයි. ඒ තීරණය තියා තමයි, අපි ඒ අය කැඳවන්නේ. ඇයි අපි එහෙම කරන්නේ? මේකට යම්කිසි විසඳුමක් ඇති වෙන්නට ඕනෑ. තැන්තම මෙයට විසඳුමක් ඇති කරන්නට ඉඩ නොදෙන කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය යයි අපට වෝදනා කරයි. නමුත් දැන් එහෙම කියන්නට බැහැ.

සාකච්චාව පටන් ගත්තට කලින් වෙන වෙන ප්‍රකාශ කරනවා යයි විපක්ෂ නායකතුමාම කියනවා. එතුමාට කොයි තරම් වේගයක් ඇති වුණොද කීවොත් 3 වැනි ද අමීර්නලිංගම් මහත්මයා මෙහාට එන තුරු සිට එයාගෙන් අහනා මේ ප්‍රකාශය කරන්නටත් එතුමා ප්‍රමාද වුණේ නැහැ. මේ වේලාවේ හැටියට මෙය බොහෝම භයානක ප්‍රකාශයක් යයි එතුමාට වැටහෙන්න ඇති. නොකළ යුතු ප්‍රකාශයක් යයි වැටහෙන්නට ඇති. මේ පණිවුඩය මේ සභාව මාර්ගයෙන් අමීර්නලිංගම් මහතාට දෙන්නට කැමති යයි එතුමා කීවා. මම ඒ ගැන එතුමාට බොහෝම ස්තූතීන්ත වෙතවා. මට තව පොඩි යෝජනාවක් කරන්න පුළුවන්. 3 වන ද එතුමා එන විට විපක්ෂ නායකතුමා ගොස් එතුමා හමුවී උත්තරයේ කැඳවාගෙන ඇවිත් මේ අවවාදය කියා දෙන්නට තරකද? මේ අද අපට කී කාරණය එයාටත් කියන්න. යම්කිසි සමඵයක් ඇති කරන්නට යන මේ අවස්ථාවේ ඊට බාධා වන ප්‍රකාශයක් කරන්න එපා යයි කියන්න. ඒක කියන්නට වටිනවා. මම හිතන විධියට ලොකුම සුදුසුකම තිබෙන්නේ නමුත්තාත්සේලායි. ඇයි එතුමා සිටි තැන දැන් ඉන්නේ අපේ මේ අලුත් විපක්ෂ නායකතුමාවේ. [බාධා කිරීමක්] වඩා හොඳයි. ගුවන් නොවුපොලට ගොස් එතුමා කැඳවාගෙන ඇවිත් [බාධා කිරීමක්]

There is nothing wrong.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ලං. අනුරා පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

I will meet him later. The Hon. Acting Minister of Foreign Affairs can do that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලං. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

We will give it Tyronne.

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී. ලං. ආර්. ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

That is very good advice that he gave.

නමුත් රජය වෙනුවෙන්, මේ ගරු සභාව තුළින් පාර්ශ්වයේ නායකතුමාටත්, මුළු රටටමත් මම කියන්න කැමතියි මේ රටේ සාමය, සමගිය, සංවරය ඇති කිරීම පිණිස කළහැකි හැම දෙයක්ම කිරීමට මේ රජය සුදුසුම බව. නමුත් මේ රට දෙකට, තුනට, හතරට, පහට, කඩන්න එක කිසිසේත්ම අපි ඉඩ නොදෙන බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒක අපි ව්‍යවස්ථාගත කර තිබෙනවා පමණක් නොවෙයි, ඒක මේ රටේ කිසිම ජන කොටසකට හිතකර දෙයකුත් නොවන බව නමුත්තාත්සේලා පිළිගන්නවා ඇති. මේ රටේ සිටින සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් කියන හැම ජන කොටසකටම වුවමනා කරන්නේ මේ රටේ ජාතීය භාවය ආරක්ෂා කර ගනිමින් මොනම ජන කොටසකටවත් අසාධාරණයක් නොවන ආකාරයට මේ රටේ සමගිය, සාමය, සමාජීය ඇති වන අන්දමට, රටේ සංවර්ධනය ඇතිවන අන්දමට, මේ රටේ ප්‍රයත්න විසඳා ගැනීමටයි. නමුත් මම එකක් කියන්න කැමතියි.

අද මේ රටට මුහුණපාන්නට සිදුවී තිබෙන විශාලම තර්ජනය අවි ආයුධ මගින් ප්‍රශ්න විසඳන්නට සූදානම් වූවන්ගේ තර්ජනයයි. ඒකට ත්‍රස්තවාදය කියනවා, මැරවර බලය කියනවා. මේ මොන වචනයක් පාවිච්චි කළත් මේ රටේ සියලුම ජන කොටස්, සියලුම පක්ෂ, සියලුම සංවිධාන එකට එකතුවෙලා අත්වැල් බැඳගෙන යුතුව තිබෙනවා. ත්‍රස්තවාදය මේ රටින් මුලිනුපුටා දමන්නට. ඒක තමයි මේ යුගයේ තිබෙන අවශ්‍යතාවය. ශ්‍රී ලංකාවට. රටක මොනම දේශපාලන වැඩපිළිවෙලක් හෝ, මොනම ආගමික වැඩපිළිවෙලක් හෝ මොනම සමාජ සංරක්ෂණයක් හෝ ඇති කරන්න බැහැ. ත්‍රස්තවාදයට රජ කරන්නට අවකාශ දුන්නොත්, අවි ආයුධ බලයෙන් ප්‍රශ්න විසඳන්නට ඉඩ දුන්නොත් එහි කෙළවරක් තමී දකින්නට ලැබෙන්නෙ නැති බව තමුත්තාත්සේ පිළිගන්නවාට කිසිම සැකයක් නැහැ.

මම පුදුම වෙන්නෙ නැහැ. ඉන්දිරා ගාන්ධි මැතිණියගේ ප්‍රකාශ ගැන. රටවල් වෙන් කිරීමට, කඩා දැමීමට, බෙදීමට ගන්නා පියවරවලට කිසිම අනුමැතියක් දෙන්නෙ නැහැ කියා එතුමිය කියනවා. අද එතුමියටත් ඒ තර්ජනය එල්ලවී තිබෙනවා. ඔය හිත්තේ පත්‍රය කියවා බැලුවොත් පෙනෙයි. අද ඉන්දියාවේ පත්පාඩු ප්‍රදේශයේ, ඇසුම් ප්‍රදේශයේ ඇතුළු ජනකොටස්, ඕක්වැරු, අද මේ රටේ උතුරු කරයේ ත්‍රස්තවාදීන් නගන ගඩම හේද නගන්නෙ කියා. ඒක අපි තේරුම් ගන්නට ඕනෑ. ඉන්දිරා ගාන්ධි මැතිණියට වුවත් අද මොන විධියේ තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවී තිබෙනවාද ? දිනපතාම ඉන්දියාවේ ඇතිවන කළබලකාරී මිලාර්ක තත්ත්වය සුරුවද්ද ? ඇත්ත වශයෙන්ම අපේ රටත් සමග සංසන්දනය කර බලනවිට එතුමියට තිබෙන්නේ මහා බරපතල තත්ත්වයක්. අද මෙය එක රටකට දෙකකට සීමාවූ දෙයක් නොවෙයි. බොහෝම තදින් මේ ත්‍රස්තවාදී වැඩපිළිවෙල යටතේ අවි ආයුධ මගින් ශිලාවාර ජන සම්මතවාදී වැඩ පිළිවෙලට විනාශකර දැමීමේ තර්ජනයකට මේ යුගයේ මුළු ලෝකයම මුහුණ දී තිබෙනවා. වෙඩි තැබීමෙන්, හිනි තැබීමෙන්, බෝම්බ හෙළීමෙන් රටවල දේශපාලන හා ජාතික, ප්‍රශ්න විසඳීමට පුරවත්ය කියා සිතන කණ්ඩායම්-ජාතික වශයෙන් පමණක් නොවෙයි, ජාත්‍යන්තර වශයෙනුත්-අද එක බලවේගයක් බවට පත්වී තිබෙන අවස්ථාවකයි, අපි ජීවත් වෙන්නේ. මෙක එක කොටසකට පමණක් මුහුණ දෙන්නට සිදුවෙන තත්ත්වයක් නොවෙයි.

අ. හා. 9.45

සමහරුන් සිතනවා, මේ තත්ත්වය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කරන නිසාමය කියා. ඒක කණගාටුදායක වැරදීමක්. අපි නොවෙයි, ඉන්දියාව පාලනය කරන්නේ. එක්සත් ජාතික පක්ෂය නොවෙයි. වෙනත් රටවල් පාලනය කරන්නේ. තමුත්තාත්සේ දත්තවා එංගලන්තයේ මේ ඊසේ පෙරේද සිදු කල මහා විනාශය; ලන්ඩන් නගරයේ ඉතාමත්ම ප්‍රසිද්ධ වෙලද මධ්‍යස්ථානයකට ගොස් නොයෙකුත් ආරක්ෂක සංවිධාන නිබ්බද්ධන් සිදු කල මහා විනාශය. අපේ පොලිස් නිලධාරීන්ට ඒවා වලක්වන ගැට පුරුදු පුහුණුවෙලා එක්ක යන්නේ ඒ රටටයි. ඒ අපේ ගුරුත්තාත්සේලා ඉන්නා තැන්වලට හිමිල්ලා දිලා තිබෙන ගැටි පෙනවා නේද ? එයින් මොන විධියේ තත්ත්වයක්ද ඇතිවූණේ ?

මම ඒකයි කීව්වේ අත්තගල්ලේ ගරු මන්ත්‍රීතුමාට පුරවත් ඊට වඩා හොඳට අපිව පුරුදු කරන්න. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සමහරු හිතාගෙන ඉන්නවා මෙය ශ්‍රී ලංකාවට පමණක් ඇති වී තිබෙන තත්ත්වයක්ය කියලා. මෙය අවුරුදු ගණනාවක් තිස්සේ ආ වැඩපිළිවෙලක්. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ඒ කාලයේත් මේ ගැන දැනගෙන හිටියාද කියලා මම දන්නේ නැහැ. මේ වැඩපිළිවෙල පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජකරන කාලයේ බව තමුත්තාත්සේට මතක තැද්ද ?

ආනන්ද දසනායක මහතා
(**শ্রী. আনন্দ দাসনায়ক**)
(Mr. Ananda Dassanayake)
ඊට ඉස්සර ඉඳලා තිබුණි.

ආර්. ප්‍රේමදාස මහතා
(**শ্রী. R. প্রমথ**)
(Mr. R. Premadasa)

ඊට ඉස්සර සිට නොවෙයි පටන් ගත්තේ. මම කියන්නම්, තමුත්තාත්සේ ඉතිහාසය පෙරලා බලන්න. තමුත් ඒකට තමුත්තාත්සේට දෙස් කියන්න බැහැ. මෙක පටන් ගත්තේ මෙහෙමයි. නොයෙක් රටවල මිනිසුන් මේ වැඩපිළිවෙල පටන් ගත්තා. අවි ආයුධ අතර ගැනීම පටන් ගත්තා. එයින් අග්‍රහස්‍යක් ලැබුණි. ඔය අනුවුණු ඇතැකී අවි ආයුධ ලංකාවේ නිෂ්පාදනය

කළ ඒවාය කියලා හිතනවාද ? සමහර අවි ආයුධ පිට රටවලින් සැපයූ ඒවා. කොහොන්ද මේ උදවියට මේ තරම් ධනයක්. මේ තරම් මිල මුදල් කොහොන්ද ? මේවා පරිත්‍යාගවලින්, ආධාරවලින් ලැබුණු ඒවාය කියා හිතනවාද ? මුද්‍රණය කරන පොත්පත්වල විවිධාකාර බලන්න. එංගලන්ත ආදී රටවලින් මුද්‍රණය කර එවා තිබෙන පොත්පත් ගැන බැලුවාම "ටයිම්" සඟරාවටත් වඩා විවිධා ආකාරයේ ලිපිලිවැවල මුද්‍රණය කර එවන්නේ. කොහොන්ද මේ මුදල් ? එකතු කරලා කරන්නට පුරවත් දෙයක්ද ? සම්මාදම්වලින් කෙරෙන දෙවල්ද ? මෙය ලංකාවේ සුළු දේශයක පමණක් සාමාන්‍ය වශයෙන් ඇතිවී තිබෙන තත්ත්වයක්ය කියලා හිතන්නට එපා. තමුත්තාත්සේලා විරුද්ධ පාර්ශ්වයේ ඉඳගෙන අපිට දෙස් කීව්වා. "ඔව් මෙකට විදේශ බලපෑමක් තිබෙනවා. පිටරට වැඩ පිළිවෙලක් තිබෙනවා" කීව්වා කියලා. අපි කියන්නේ මෙයයි. බාහිර උදව් උපකාර තැත්වම මේ විධියේ තත්ත්වයක් ඇති කරන්නට බැහැ.

තැපැලෙන් එවා තිබුණා පිස්නෝල දෙකක්. ඉතාමත් සුක්ෂ්ම වර්ගයේ පිස්නෝල දෙකක්. ඇයි ඒවා එව්වේ ? " උඹලා ගාව මිනිනෝ මේ වගේ ආයුධ තැහැ " කියලා අපිට පණිවුඩයක් වශයෙන්.

It came into this country. Who got it is not material but the message was sent. What I am trying to tell you is that this is not a local organisation alone. There is some sort of foreign involvement. When we say this you blame us. We are telling you that without outside resources these things cannot happen. Just examine the documents that are coming into this country ! I think they have been printed by the best printing companies using the best paper. (Interruption) Not only Singapore, but even from Europe.

එතකොට මේ කාරණා ගැන අපි කල්පනා කරන්න ඕනෑ. මෙක සෙල්ලමක් නොවෙයි. හිත්තට එපා සර්ව පාක්ෂික සාකච්ඡාවෙන් අපිට මේවා අමතක කරන්න පුරවත් කියලා. අපේ ප්‍රධාන අරමුණ වියයුත්තේ මේ ස්වදේශයේ, මේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලුම දේශපාලන පක්ෂ එක්සත් වීමයි. සියළුම ජන කොටස් අපි සමගි කරවන්න ඕනෑ. මේ රටේ අභ්‍යන්තරයේ කිසිම මත හේදයකට මේ අවස්ථාවේදී ඉඩ නොදිය යුතුයි. මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ වල ඉදිරිපත් වීම ගැන අපි ප්‍රශංසා කරනවා. එසේ කල්පනා කොට අපි කවුරුත් එකතුවී මේ අවස්ථාවේදී අපේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්නට ඕනෑ.

අපේ රටේ ඒකීයභාවය සඳහා අපේ රටේ ආරක්ෂාව සඳහා අපේ සුළු සුළු වාදනේද මිනීමානාත්තර අමතක කර, මේ ප්‍රශ්නයේදී අපි එකට එකු වී ක්‍රියා කරන්නට ඕනෑ. මේ හදිසි නීතිය පවත්වාගෙන යාම සම්බන්ධව මුලින් දවස්වල ගැනෙන්නට මෙවර පමණක්ම විපක්ෂය විරුද්ධ වූණේ නැත්තේ. ඒ ගැන මා සතුහිටින්න වෙනවා. මේ මහජන ආරක්ෂක දෙමැලුයි මෙසේ පැවතිය යුතු බව තමුත්තාත්සේලා කල්පනා කර තිබෙනවා. අපේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා කල ප්‍රකාශය ගැන මා බොහෝම සංතෝෂයි. විපක්ෂයේ ඇතුළු අය පිට රටවල් මෙයට සම්බන්ධයයි කියා තියෙනවා. ඒ ගැන මට කියන්න බැහැ. තමුත් ඒ ගැන විගාන කීරීම අවශ්‍යයි. ඒ ගැන සොයා බලන එක අවශ්‍යයි. මේවා මොනවද කියා අපි දන්නේ නැහැ.

අද ලෝකයේ නොයෙක් ආකාරයේ සුක්ෂ්ම උපක්‍රම තිබෙනවා. අපේ රට ඇතුළට නොයෙකුත් බලවේග එවල, අපේ රටේ ජනකොටස් වාදනේද කරල, හේදබිත්ත කරල තිබෙනවා. තමුත්තාත්සේ දත්තවා, මුදලිම් ජනතාව තුළ බය ඇති කරන්න, ක්‍රිස්තියානි ජනතාව තුළ බය ඇති කරන්න, වෙනත් ජනකොටස් තුළ බය ඇති කරන්න, සිංහල ජනතාවත් අතින් ජනතාවත් අතර සැකය, වාදය, හේදය ඇති කරන්න, ආගමික සිද්ධස්ථානවල පවා නොයෙක් විධියේ තර්ජනාත්මක දැන්වීම් පල කරන්න කටයුතු යෙදෙනවා. ඒවා කෙරෙන්නේ කොහොමද ? අපි හේද වෙලා සිටියොත් මේවා සොයා ගන්න බැරී වෙයි. තමුත් අප අතර තිබෙන දේශපාලන මිනීමානාත්තර පිළිබඳ ගවිධිතය පසෙක තබා මේ මොහොතේදී අපි සියලු දෙනාම එක්සත් වුණොත්, එසේ එක්සත් වෙලා රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණොත්, ත්‍රස්තවාදයට විරුද්ධව තැගී සිටියොත්, මේ අභියෝගයට මුහුණ දෙන්න පුරවත් වෙයි කියා මගේ විශ්වාසයක් තිබෙනවා. එම නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා මීට වඩා කථා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. අපි රජය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉතාමත්ම පිරිසිදු

been presented by the Minister of Health as it deals with the General Hospital and not with the Sri Jayewardenepura teaching Hospital. Sir, I would like to repeat here what, I, in fact, said during the votes of the Ministry of Health, that is that there is a continuous dismemberment of the Ministry of Health. In fact, the Hon. Minister of Health (Dr. Ranjith Atapattu) should have presented this Bill, and it is a matter for regret that he with all his experience, with his expertise and knowledge in the field of health in this country, should be kept out from this Sri Jayewardenepura Hospital at this stage of its growth. Going through this Bill one feels that it has been so drafted as to make it as inefficient as the General Hospital of the present era. This Bill would lead to confusion in the administration of the hospitals for the simple reason that it paves the way for several Committees. A large number of Committees are going to be set up and each would attempt to curry favour with the Minister and those at the top, leading to factionalism, internal bickering, disruption, sabotage, dissatisfaction and inefficiency. Sir, I would appeal to the Hon. Minister to try and cut down those various Committees that they are proposing because each is going to overlap the other and various problems are going to crop up from various inter-committee contradictions. So the lesser the number of committees you have the better it is for the smooth functioning of this hospital. In the ultimate result the patient stands to suffer.

The Bill provides for a Board of Management, a Committee of Management, and several consultative committees. There are a number of Committees in it. In Clause 3 (1), there is the constitution of the Board of Management. It is not mentioned whether the Chairman should be a medical man or a layman. This I think is a serious error on the part of those who drafted the Bill. It should have been clearly stated as to who was going to be the Chairman of the Board of Management. The Hon. Minister must realize that this is not like the Transport Board or the Beedi Corporation where any one can be made the Chairman, where he can give pay-off to various political supporters. This is not like that. This is a very important institution and you should have specified in the Bill as to who should be the Chairman. This is not clear at all.

If the intention of the Government is to build up the Jayewardenepura Hospital to be the teaching hospital for post-graduates and to get the recognition due to it from other professional bodies in the Island and abroad, it is imperative that a non-political person with a great medical background be appointed Chairman. It would have been far better if that was specifically stated in the Bill. He may be from any of the disciplines but should have all the recognized

post-graduate qualifications—the disciplines are medical, surgical, midwifery and gynaecology, physical medicine, etc.

Under no circumstances should a political or non-medical person be appointed. The Government should not consider the Jayewardenepura Hospital to be an employment exchange for its supporters. When constituting the Board of Management, the Minister of Teaching Hospitals will appoint four members—you have been given the power to appoint four members—while the Hon. Minister of Health has not been extended even the common courtesy due to him by allowing him to appoint even the director. This I think is a serious anomaly.

The Director of Health Services is only an ex-officio appointee and not a nominee of the Hon. Minister of Health. I think you will agree with that. Therefore, I think this dismemberment of the Ministry of Health which I have referred to during the course of the Committee Stage is a very serious error on the part of the Government and I think, there should have been more power given to the Hon. Minister of Health in the appointment and the general running of this hospital.

In terms of Clause 3 (iv) the Bill also provides for the appointment of :

“three persons elected by the Consultancy Staff of the Hospital from among its own members.”

The Hon. Minister, regretfully, has forgotten other important personnel in a hospital who should be appointed to a board. There should be representatives of grade medical officers, nursing staff, and other paramedical staff.

Therefore, I suggest to the Hon. Minister that the composition of the board be altered to include ; one consultant, one grade medical officer, one matron, one representative of the paramedical staff, and one accountant in place of the proposed terms Clauses 3 (iv) and 3(v), which says :

“three persons elected by the Consultancy Staff of the Hospital from among its own members ;”

and

“two persons selected from among persons who have rendered distinguished service in their profession.”

When the Chairman of the board is appointed he should be one who is rendering active and distinguished service in the profession and not a retired person.

මන්ත්‍රීවරයෙක්
(අங்கத்தவர் ஒருவர்)

(A Member)

Hear, hear !

අනුර බණ්ඩාරත්න මහතා
(ශ්‍රී. ලංකා පොදුරාජ්‍යාධිකාරී)
(Mr. Anura Bandaranaike)

If the board is reconstituted in the manner that I mentioned the Committee of Management which would at some stage come into conflict with the Board of Management can be done away with. Therefore Clause 8 should be deleted.

The day to day administration can be done by the Director of the hospital, like and medical superintendent in an ordinary hospital.

The Board of Management should not get involved in the day to day administration like the disciplinary control of its employees and the grant of leave and other benefits to them. This I think the Hon. Minister must ensure because the Board of Management must not get involved in the day to day running of the hospital because that will completely take them away from the main duties of the hospital.

The Board should only be the source of final appeal against a decision taken by an administrator down the line.

On the appointment of consultative committees to advise the board, clause II (ii) which refers to

"the establishment and maintenance of high academic standards in the training of medical personnel ;"-

and Clause II (iii) which refers to

"the provision of courses and the establishment of research projects"

should be deleted because this will bring into conflict the Institute of Post Graduate Medicine and the consultative committees in the course of time.

Another very serious matter to which I would like to draw the attention of the Hon. Minister is that I fail to understand why a separate Consultative Committee should be appointed to advise the Board in terms of Clause II (c) on-

"the restriction of admission or entry of persons into the Hospital, living quarters provided for employees of the Hospital and service areas and the regulation of the conduct of persons who enter therein."

What is the intention of the Minister in having the above clause? I think the fair Minister will explain to us in the course of her reply why this has been added. Will she explain the purpose and what she has in mind? Obviously, it is not the admission of patients. I request that this absurd and potentially discriminatory provision be deleted, because it infringes on the fundamental rights of an individual.

Clause 13 (1) is extremely funny. Is it the intention of the Hon. Minister to prevent at all times anyone making use of any obscene, indecent or offensive

language or gesture or behave in any manner likely to insult any person by further legislation? Now, Sir, what constitutes an obscene gesture? This is something which you, as a very able lawyer, would admit it is difficult to define. What on earth is an obscene gesture.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලංකා පොදුරාජ්‍යාධිකාරී)
(Mr. Lakshman Jayakody)

චිරිත්තුවෙන්?

අනුර බණ්ඩාරත්න මහතා
(ශ්‍රී. ලංකා පොදුරාජ්‍යාධිකාරී)
(Mr. Anura Bandaranaike)

The Hon. Minister of Health might be able to help me. These are already offences under the law. Therefore, rather than enacting more legislation, the Government should see that laws are respected and implemented and not allow the law of the land to be reduced to impotency and a joke. Clause 13 (1) can make it impossible for anyone to live in hospital quarters. If for instance a person relaxing in his hospital quarters tucks up his sarong—this is very commonly done by the average Sri lankan—he can be charged in a court of law for having "behaved in a manner likely to annoy any person." If a person relaxing in his hospital quarters tucks up his sarong that may cause annoyance to somebody else. So, how does one define this?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලංකා පොදුරාජ්‍යාධිකාරී)
(Mr. Lakshman Jayakody)

Even a patient!

අනුර බණ්ඩාරත්න මහතා
(ශ්‍රී. ලංකා පොදුරාජ්‍යාධිකාරී)
(Mr. Anura Bandaranaike)

Even a patient. Most patients are sleeping in what would seem to be an extremely obscene manner. Therefore, I think these ridiculous references should be dropped, because it only renders the whole Act to somewhat of a joke, which it should not be.

Further, a gesture between two friends may be construed as vulgar and obscene and they may be taken to court. My tapping the back of the hon. Member for Attanagalla may be construed as vulgar and obscene and we may be taken to court!

Since the University Grants Commission and the Institute of Post Graduate Medicine are already conducting courses and examinations for post graduate examinations there is no need for the Minister of Teaching Hospitals to appoint a third body also to perform some of the functions of the UGC and the Institute of Post Graduate Medicine. Therefore, I request that this be deleted and the Institute of Post Graduate Medicine be empowered to draw up their courses, maintain academic standards. Or if it is the intention of the Government to allow undergraduate

training, then it should be left to the University. I can quote several examples, but these two may suffice. Therefore, if all these laws are to be implemented, life in the quarters would be worse than in a Nazi concentration camp.

A very important aspect of the hospital, which is going to cost the people of this country a great deal of money annually in maintenance and recurrent expenditure has been conveniently forgotten or otherwise. They had the minimum of facilities and worked for nearly 25 years. Since the retirement of the above the Universities have become academic deserts. If the Kotte Hospital is to become an intellectual oasis, the Bill must specifically mention that no private practice would be allowed to any employee, medical or otherwise. The Bill does not mention whether fee-levying patients would be admitted. The Bill is silent on whether it is going to be a free hospital or whether it is going to levy a fee from certain patients or all the patients. The Bill should have had this in its original draft. If they are admitted, it must be specifically mentioned that no private patients of consultants should be admitted. All patients should be seen only in the hospital. Already, top medical men who have very lucrative practices are looking forward to make use of the Kotte hospital facilities. They are looking forward to that. This must be prevented at all costs.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

And some are packing their bags to come back now to join this.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Appointments should be made only after advertising in the press and medical journals. Rules governing recruitment should also be laid down, that the best should be employed—they need not be the most senior. It does not mention whether it is to be a free hospital or a fee-levying hospital and this is something it should have actually had.

Under powers, duties and functions of the board, there is no mention at all that the hospital should be geared to train post-graduates or under-graduates. This is another serious anomaly in the Bill. It is not stated whether they are going to take in post-graduates or under-graduates, in which event the Bill should have been so drafted that it would not come into conflict with the functions of the UGC and the Institute of the post-graduate Medicine, both of which have been incorporated by law.

This unique hospital should not be allowed to be made use of by persons to swell their private bank accounts, but should be so structured that within a

short time it would be recognized both locally and internationally as an institute worthy of the colossal amount of money that has been spent by the Japanese Government.

The Bill provides for the Consultative Committee to advise on the provision of courses and establishment of research projects. This power should be given to the board itself rather than through a Consultative Committee. This I hope the Hon. Minister will take into serious consideration. It should also be worded that the UGC, the Institute of Post-graduate Medicine and the Colombo University be empowered to provide courses and establish research projects.

In digressing from the Bill I do not need to apologise to anyone for mentioning that the Universities have up to now failed to do any original research in any of the disciplines during the last 25 years. The work of Professor George Wickremasooriya on Malaria done nearly half a century ago with nothing but a microscope and some test tubes is still quoted and accepted. Professor Milroy Paul, Professor G. H. Cooray, Professor T. D. Fernando, Professor W. A. E. Karunaratne and Professor C. C. de Silva are the other handful of medical researchers who are still acclaimed the world over for their original work.

Sir, in conclusion I would like to say that it appeared that the Bill has been so drafted as to keep out the Ministry of Health, the Universities, the UGC, the Institute of Post-Graduate Medicine and the professional bodies. I suggest that this Bill which serves no purpose should be re-drafted after a detailed discussion, with all the discrepancies and anomalies removed. Therefore, I recommend that this Bill be referred to a Standing Committee for report.

Thank you.

වෛද්‍යවරයා රජීත් අතපත්තු මහතා (සෞඛ්‍ය ඇමතිතුමා)
(டாக்டர் ரஞ்ஜித் அத்தபத்து — சுகாதார அமைச்சர்)
(Dr. Ranith Atapattu, Minister of Health)

Mr. Deputy Chairman, it is gratifying to see that the hon. Leader of the Opposition is taking great deal of interest in matters medical of late. This Jeyewardenepura Hospital Bill has been going through the process of drafting since the time the Hon. Minister of Agriculture, Mr. Gamani Jayasuriya, was in charge of Health and we have all had a say at some time or other in the inclusion of these various clauses in this Bill. I do not wish to reply in detail to various factors that were raised by the hon. Leader of the Opposition because I am sure my Colleague is competent to tackle those. On this particular occasion, I wish to generally state the reason why we are diverting from the normal process of running hospitals. I also wish to remove certain fears that people seem to have in their minds regarding the purpose for which this hospital will be used.

[වෛද්‍යවාර්ත රාජීන් අභ්‍යන්තර මහතා]

Today, the biggest problem the Health Ministry faces is in the administration of its institutions due to the inability to obtain administrators of good calibre. We are finding it increasingly difficult to maintain discipline and minimize thefts, and also over the years hospitals have been subjected to severe criticism and become the happy hunting ground for our newspapermen when they are short of any form of news, because there is always something happening in a hospital which should not be happening. Now, it is with a view to avoiding this that this excellent building which has been gifted to us by the Japanese Government is going to be managed by a specially elected board of which who should be the chairman or what his qualifications should be I do not think we can specify in any Bill. But as a responsible Minister, I can assure you that the person who will be appointed the chairman of this board will be a person who is capable of running a hospital.

Apart from that, we have had some experience in this. The first hospital which was run by a board of some nature was the Peradeniya Teaching Hospital which was also a gift from the Government of Japan. In that instance, the Health Ministry was very much more involved. In fact, we were so involved that finally it turned out to be almost like any other hospital and we have had to run it almost entirely from Colombo, and as such, it was not becoming independent as we hoped it would be. If this model of Jayewardenepura is successful of being independent, then the stage will be set for us to extend this exercise gradually to the other institutions. This is the ultimate aim, because, the more and more we decentralize the health services to the districts, the districts themselves should be in a position, with the guidance of the Health Ministry, with the policies laid down by the Government and the Ministry of Health, to run at least some of the main institutions in those areas, independently by boards or any other organizations which will arise from time to time.

Mr. Deputy Chairman, naturally the process of working the Jayewardenepura Hospital will be a slow process. From the first day of opening we will be immediately geared to run it as a full-fledged institution and as such as we will be able to learn as time goes on what problems we are faced with, and that is where so many consultative committees and much more of opinion will be required because there will have to be constant evaluation of the activities of the hospital and corrective measures taken to put it on the correct path, so that this will be a model of how we should run our big institutions, particularly our health institutions in this country. It is with this view that this Bill is being presented today.

Sir, as for the role of the Health Ministry in this matter. I must say it is the Health Ministry which will be providing the staff for this hospital. We have already earmarked the nursing staff who are going to serve in this hospital. They are nurses who have been trained by the Ministry of Health, not under any special regulations but under the general scheme, and they will be posted to this hospital. The intern house-officers that they require will be supplied by the Ministry of Health and they will be given this hospital as a choice just like all other intern house-officers, on the merit list and according to the grading that we give this hospital in the general scheme of all the general hospitals in this country.

Then, the Director of Health Services will be very closely associated with this hospital as an ex-officio member of the committee. He will have a large say in the running of this hospital, because the majority of the staff will be provided by the Director of Health Services. As such, the Health Ministry will be constantly involved in the running of this hospital. At the same time the Hon. Minister of Teaching Hospitals will have the board under her wing, and this board will have to take on the responsibility of the administration of this hospital.

The Ministry of Health would be very glad if they were not saddled with the day to day administration of hospitals, which is a constant source of bother today. We have to look into daily administrative problems. When there is no oxygen in Jaffna the DHS get a telephone call. When there is something wrong in Batticaloa the DHS gets a call. When an anaesthetist is not available in Polonnaruwa we have to find one.

Now, here is a board being created with some responsibility and Ministerial authority. The Minister has delegated authority to the board and said, "Here are your funds, here is your staff which we will be providing, these are the conditions under which the Government is running its health services and it is under these conditions that you must run your hospital".

Some of these regulations may look a bit silly, as the hon. Leader of the Opposition tried to make out, but this is what is happening in our hospitals today. We cannot keep a hospital clean because however much we may preach, however much we try to keep a hospital clean, there is no co-operation.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Why do you not change the Health Act accordingly? Why are you sleeping over that?

වෛද්‍යාචාර්ය රංජිත් අතපත්තු මහතා
 (டாக்டர் ரஞ்சித் அத்தபத்து)
 (Dr. Ranjith Atapattu)

Shall we stick to this Bill for the moment? From our experience of running the Jayewardenepura Hospital we will change the Health Act, but that is the next step.

Then there is the question of obscene behaviour. This is a daily factor that we are faced with. The Hon. District Minister will bear us out because he has a hospital in his electorate. Today we had a complaint that a female patient had been molested by a member of the staff, a female patient who was not mentally in a fit state of health. These things are happening in our hospitals.

There is also drunkenness in our hospitals. When I paid a surprise visit to the Badulla Hospital one of the members of the staff tried to approach my security officer and offer him a bribe. I had to use some of the regulations available to us to dismiss that person from service. Let us face reality. This type of behaviour is rampant and nurses are frightened to pull up the minor staff because of threats. We want to make this a model hospital. There may be difficulties which we may come across, but in the process of time we will be able to gain experience and, as the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) said, with that experience we will be able to amend the Health Act. And I hope there will be no criticism when that amendment is presented.

I do not wish to dwell longer on this. I would like to say that there is absolutely no conflict as far as the Ministry of Health is concerned, we are very glad that there is an independent body that is going to take the tremendous responsibility of running this hospital. Let us hope that they will be able to deliver the goods and set an example on how to run hospitals in this country so that we, who have to run about 900 such institutions in the country, can take this as a model and improve the health services in the country.

ලයනල් ජයතිලක මහතා (ඇමතිතුමා)
 (திரு. லயனல் ஜயதிலக்க — அமைச்சர்)
 (Mr. Lionel Jayatilake - Minister)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ පනත ගැන නොවෙයි, මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ රෝහල අපේ ලංකාවට ලැබුණු විධිය ගැන මේ ගරු සභාවේදී අදහසක් ප්‍රකාශ කරන්නටයි, මම බලාපොරොත්තු වෙන්නේ.

අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා ජපන් අධිරාජ්‍යයාගේ ආරාධනය පරිදි ජපානයට ගියා. එතුමා ඒ සංචාරයේ කටයුතු අවසන් කර ආපසු එන්න පිටත් වෙන්නට කිට්ටුව ජපන් අධිරාජ්‍යයා "මම ලංකාවට තැග්ගක් දෙන්නට කැමතියි. ඔබ කැමති කුමන වර්ගයේ තැග්ගක් ලබා ගන්නටද?" කියා විමසුවා. අපේ ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ අපට ගාලාවක් වුවමනා නැහැ. අපිට වෙනත් දෙයක් වුවමනාත් නැහැ. අපට ආරෝග්‍යශාලාවක් ලැබෙනවා නම් මම බොහෝම සතුටිවන්න වෙනවා කියලයි. ඒ වෙලාවේ එතුමා ජපානයෙන් වෙනත් රටවලට දී තිබෙන

රෝහල්වල ඇදත් ප්‍රමාණය කොපමණද කියා විමසා තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමාට දැන ගන්නට ලැබී තිබෙන්නේ ඇදත් දැනක රෝහලක් ජපානයෙන් වෙනත් රටකට පරික්ෂා කර තිබෙන බවයි. එහෙම නම් අපට ඇදත් එක්දහස් එකක රෝහලක් දෙන්න කියා ගරු ජනාධිපතිතුමා ඉල්ලා තිබෙනවා. මේ රෝහලේ ඇදත් එක්දහස් එකක් නොව එක්දහස් හයක් තිබෙන බව දැන් අපට ගිණිමණ රෝහල් පිළිබඳ ගරු ඇමතිතුමාගෙන් දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙතවා. මේ රෝහල බොහෝම පිරිසිදුව පවත්වාගෙන යාමත් එය ලංකාවේ තිබෙන ඉතාම ශ්‍රේෂ්ඨ රෝහල හැටියට සෑහෙන කාලයක් පවත්වාගෙන යන්නට පුළුවන් වන විධියේ කරුණු මේ ඉදිරිපත් කර තිබෙන පනතට ඇතුළත් කර තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ජපානයෙන් අපට නවත් රෝහලක් ලැබුණා. ඒ පේරාදෙණියේ රෝහලයි. බොහෝම කණගාටුයි කියන්නට. ඒ රෝහල එද ආරම්භ කළ දවසේ තිබුණු තත්වයට වැඩිය අද හුණක් වෙතත් වි තිබෙනවා. මේ රෝහලටත් එවැනි තත්වයක් ඇති නොවීම පිණිසයි. මේ පනත ඉදිරිපත් කර තිබෙන්නේ. බොහෝම ලස්සනට, දැන් තිබෙන තත්වයටම, දීර්ඝ කාලයක් මේ රෝහලේ මේ රටේ ජනතාවට අංග සම්පූර්ණ සේවයක් ලබා දීමේ අදහසින් ඉදිරිපත් කළ පනතක් හැටියට මෙය හඳුන්වන්නට පුළුවනි.

මෙය හදිසියේ හැදූ පනතක් නොවෙයි. මම හිතන විධියට අවුරුද්දක පමණ කාලයක් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා කලින් සිටි සෞඛ්‍ය ඇමතිතුමාගෙන් (ගාමනී ජයසූරිය මහතා) විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්, දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සහ නවත් අදහස් ගත යුතු නැම කෙනෙකුගෙන්ම අදහස් අරගෙන, කලින් ඒ හැමෝගේම අදහස් සංකලනය කර ගරු ඇමතිතුමා සකස් කළ පනතක්, මේක. එමනිසා මේ පනත නැවත වරක් කමිටුවකට ඉදිරිපත් කිරීම අවශ්‍යයි කියා මම හිතන්නේ නැහැ. මේ පනත අදම සම්මත කරගෙන ඉක්මනින් මේ රෝහලේ කටයුතු ආරම්භ කරන්නට අවස්ථාවක් සලසා දෙන්නය කියා මම ඉල්ලා සිටිනවා.

ජී. වි. පුංචිතිලමේ මහතා (විනිසා කටයුතු හා ගිණිමණ රෝහල් පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා)
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே—மருமணி, அறுவைக்கள், போதுறு கல்யாணியசாலைக்கள் பிரதி அமைச்சர்)
 (Mr. G. V. PUNCHILAME—Deputy Minister of Women's Affairs and Teaching Hospitals)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා සඳහන් කළ කරුණක් ගැන මම පලමුවෙන්ම මතක් කරන්නට ඕනෑ. එතුමා මගේ මිතුරෙයි. එමනිසා මා සමඟ අමතාප වෙයි කියා මම හිතන්නේ නැහැ. මේ පනතේ යම් යම් වැරදි තිබෙනවාය කියා එතුමා කියන්නට යෙදුණා. මම හිතන විධියට තමුන්තාත්සේලා බලාපොරොත්තු වන්නේ අපේ රටේ අතෙක් රෝහල් දැනට තිබෙන තත්වයෙන්ම මේ රෝහලත් පවත්වාගෙන යා යුතුයි කියන එකද කියා මම එතුමාගෙන් දැන ගන්නට කැමතියි.

අනුර බණ්ඩාරනායක මහතා
 (திரு. அனூர் பண்டாரநாயக்க)
 (Mr. Anura Bandaranaike)
 එහෙම නොකරන්න කියන එකයි මම කීවිවේ.

ජී. වි. පුංචිතිලමේ මහතා
 (திரு. ஜி. வி. புஞ்சிதிலமே)
 (Mr. G. V. PUNCHILAME)

එහෙම නැත්නම් මේ පනතේ තිබෙන එකම වචනයකටවත් තමුන්තාත්සේ විරුද්ධ වෙයි කියා මම හිතන්නේ නැහැ.

I can quite clearly remember that you said we should delete this and delay this also—not only delete this but delay also. So what I thought was that you wanted to have this Bill before a Standing Committee also. You said you compared this to the Beedi Corporation.

අනුර බණ්ඩාරනායක මහතා
 (திரு. அனூர் பண்டாரநாயக்க)
 (Mr. Anura Bandaranaike)
 No.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

තමුත්තාත්තේ මේ ලග ඉත්තෙ. මම හිතත්තෙ තැනු ඉත්තමත් වෙයි කියලා ඉත්තමත් කරත්තට එතා. මොකද, ඉත්තමත් කරත කොට අපට කපා කිරීම අමාරු වෙතවා.

විපක්ෂයේ තායකතුමා තරුණ තායකයෙක්. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සුභ සිද්ධියට හොඳ වැඩක් කරන කොට තමුත්තාත්තේයේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියා එද තමුත්තාත්තේ කී බව මට මතකයි.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

එක තියා තමයි මේ පතත් කෙටුම්පත හරිගස්සන්න මම ඒ අදහස් කීවෙ. තමුත්තාත්තේ මේ පතත් කෙටුම්පත කියවේවාද ?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

මම මේ පතත් කෙටුම්පත එකවරක් නොවෙයි දෙවරක්ම කියවා තිබෙතවා. තමුත්තාත්තේයි කියවා තැත්තේ.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

මම සම්පූර්ණයෙන්ම කියව්වා. දෙසතරවරු, විශේෂඥ දෙසතරවරු තමයි මට ඒ අදහස් දුන්නෙ.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

කවුදෝ ලියා දුන් කොල කැල්කක් තමුත්තාත්තේ කියවේවා.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Sir, I object to that. කවිදෝ ලියපු දෙයක් නොවෙයි Doctors, professors, many medical people have studied this, and they made various recommendations which I want to read out. It is a very serious matter. I cannot memorize these things and say, "Delete line 13, section 1," etc. I must read it out. You have not even read the Bill.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

I have read it over and over again.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

I do not believe that.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

You have never read this Bill.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

I read the Bill twice.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

No, I do not think so.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Forget about me. At least you speak about the Bill. You are not speaking about the Bill.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

Whatever it is, you were commenting about the board of management.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Yes.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

Now, it is very clearly stated here :

- "3. (1) The Board shall consist of the following members :—
- (a) eight members (hereinafter referred to as the 'appointed members') appointed by the Minister, namely—
- (i) the Chairman of the Board ;"

It says he will be appointed by the Minister, but does not specify who is going to be the Chairman.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ඉ. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)
Precisely.

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

That is why I asked you to specify.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

What ?

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

That is precisely why I asked that it should be specified in the Bill.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

Why ?

අනුර බණ්ඩාරනායක මහතා
(ති. ඉ. අනුර බණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

It is not specified.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

Why should you ?

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

එකතමයි මම කිව්වේ "specify" කරන්න කියල.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ති. ඉ. ලක්ෂ්මන් ඉයකොඩි)
(Mr. Lakshman Jayakody)

You ask the Hon. Minister. I think he is reading the Bill for the first time, Sir.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

No. It says further :

- (i) the Chairman of the Board ;
- (ii) a representative of the Ministry of the Minister, nominated by the Minister ;"

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

We will take it up next time—on January 19.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

I think somebody has drafted a note for you.—(Interruption). What you read out just now has been drafted by somebody and handed over to you today.

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

I could not follow that.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

What you read out in this House just now has been drafted by somebody and given to you.

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

No.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

By an interested party.

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

I strongly protest.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

You just read it out.

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

A number of people, Sir,—doctors, medical professors—studied this Bill and they have all incorporated their views and they wanted me, on behalf of the Opposition—

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

Who are the doctors ?

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

Why should I tell you?—(Interruption). It is not a doctor of your qualifications.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

Are you a doctor ?

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

Of sorts.

ඒ. ඩී. පුච්චිලමේ මහතා
(ති. ඉ. ඩී. පුච්චිලමේ)
(Mr. G. V. Puchinilame)

Are you a doctor ?

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

Of sorts, yes—doctor of sorts. That is why, Sir, I wanted it to go on record—

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(තුමු උප නියෝජ්‍ය)
(The Deputy Chairman of Committees)

No use of talking about Dr. Kill and all that. Talk about qualified doctors—MRCP, MD, MBBS. The hon. Leader of the Opposition has got so much experience. Let the Deputy Minister speak now. After that—

අනුර වණ්ඨාරනායක මහතා
(ති. ඉ. අනුර වණ්ඨාරනායක)
(Mr. Anura Bandaranaike)

But, Sir, he is accusing me of reading out something that I am not aware of. He has made accusations against me.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(The Deputy Chairman of Committees)
I did not hear that.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)
I wish you heard it, Sir.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(The Deputy Chairman of Committees)
You continue. I am trying to put the ear-
phone on now. You continue and address the
Chair.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ පතක ඉදිරිපත් කළ අවස්ථාවේදී අපි මතක කළ මෙම රෝහල ලබා ගන්නට අපට අවස්ථාව ලැබුණේ ජපානයෙන් ලැබුණු ආධාර නිසා බව. ඒ නිසා ඉස්පේල්ලාම අපි ජපානයේ මහජනතාවට සහ ජපන් රජයට අපේ සතුකිය පුද කරන්නට ඕනෑ. මේ රටේ ජනතාව ණයගැනීම්, ජපන් රටේ ජනතාවට ඒ සම්බන්ධව ඊළඟට මේ තුන්වන ලබා දෙන්නට කටයුතු කර දුන් අපේ ජනාධිපතිතුමාට මුළු රටේම ජනතාව සතුකිවන්න විය යුතුයි. තුන්වන වශයෙන් මොනවාද ඕනෑ කියා ඇසුවාම එතුමා කීවේ නෑහැ යැව්වත් හෝ වෙන වෙන දේවල් ඕනෑය කියලා.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)
තමුත්තාත්තේ කියන්නේ මොන යාලාව ගැනද? ඒ යාලාව තමුත්තාත්තේලාව සම්මන්ත්‍රණ නියෝජ්‍ය මොරොක්කෝ.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)
තමුත්තාත්තේ කියන්නේ මොන යාලාව ගැනද?

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)
මම අතන්නේ තමුත්තාත්තේගෙන්. මොන යාලාවක් ගැනද තමුත්තාත්තේ කීවේ?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)
මම කීවේ අපේ තගර යාලාව ගැන.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)
ඒ තගර යාලාව හැදවේ ලංකාවේ සල්ලිවලින්, පිරටට සල්ලිවලින් නොවෙයි.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(The Deputy Chairman of Committees)
තමුත්තාත්තේලා දෙදෙනාම මූලාසනයට කවා කරන්න.
9-ජ 074286 (83/12)

අ. ක. 10.45

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපේ ජනාධිපතිතුමාට සතුකිවන්න වෙන්නට ඕනෑ, මේ තුන්වන ලබාදීම ගැන. මෙම රෝහල පරිපාලනය කිරීම අපි මණ්ඩලයකට පවරන්නට අදහස් කරනවා. ලංකාවේ කිසිම රෝහලක් මේවායේ මණ්ඩලයකින් පාලනය වන්නේ නෑහැ. රෝහලේ පාලනය මණ්ඩලයකට හාර දී අපි මේ කරන්නේ අත්තද බැලීමක්. අලුත් විධියකට තව තැම්බකින් මේකේ පරිපාලනය ආරම්භ කරන්නට අප අදහස් කළා. අපේ රටේ තවත් රෝහල් තිබෙනවා. ඒ රෝහල්වල තත්ත්වය ගැන අපි කාවටත් දෙප් කියනවා නොවෙයි. ඒ රෝහල්වල පරිපාලනය සම්බන්ධව නොයෙකුත් අකුමකනා තිබෙනවා. දුර්වලකම් තිබෙනවා. එවැනි දුර්වලකම් මකා ගෙන ශ්‍රී ජයවර්ධනපුර රෝහල පරිපාලනය කරන්නට අපි බලාපොරොත්තු වෙන්නවා. මේ පතත් කෙටුම්පතේ නොයෙකුත් අඩු ලුහුඬුකම් තිබෙනවාය කියා විපක්ෂ කාසකතුමා කීවා. කෙල ගැසීම තහනම් කිරීම ආදී නොයෙකුත් දේවල් මේ පතතේ තිබෙනවාය කීවා. ඒ හැම දෙයක්ම රෝහලක් පිරිසිදුව පවත්වාගෙන යෑමට අවශ්‍යයි. රෝහලක් අපිරිසිදු කිරීම හොද නෑහැ.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)

මම කෙල ගහන එක ගැන කීවේ නෑහැ.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)

මේ පතතේ සම්බන්ධ දේවල් ක්‍රියාත්මක කරන්න ගියවිට රෝහල් පවත්වා ගෙන යන්නට බැර වෙනවාය කියා එතුමා කීවා. කීවේ නෑද?

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)
කෙල ගහන කථාව ගැන මම කීවේ නෑහැ.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)

කෙල ගහන එක ගැන නොවෙයි. තමුත්තාත්තේ එයත් ඇතුළත් කර සම්බන්ධ දේවල් ගැන කීවා.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)

තමුත්තාත්තේ කීවිට එක මට තේරුණේ නෑහැ. මොකක්ද?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)

තමුත්තාත්තේ කීවා, මේ රෝහලේ මේ තීරීති අනුව ලෙඩක් ඉන්න ගියොත් මානුෂික අයිතියක්ම නැති වෙන්නවාය කියා.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. Anura Bandaranaike)

නෑහැ, නෑහැ. මම ඒ කීම් දෙයක් කීවේ නෑහැ. තමුත්තාත්තේ පතත කියෙව්වේ නෑත්තම් මා කියූ දේ තේරෙන්නේ නෑහැ.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(ශ්‍රී ලංකා පොදු ජනතාන්තරවාදී පක්ෂය)
(Mr. G. V. PUNCHINILAME)

තමුත්තාත්තේ කියෙව්වේ කටුරු හරි ලියලා දුන්න එකක්.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

තමුත්තාන්දෙට මා කියූ දේ තේරුණේ නැහැ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சூழ உப தலைவர்)
(The Deputy Chairman of Committees)

Order, please. This cross-talk is taking up valuable time.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

No, Sir, he is attributing to me various things that I never said.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சூழ உப தலைவர்)
(The Deputy Chairman of Committees)

The hon. Leader of the Opposition has denied that. Now have you finished your speech ?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

No, Sir, I have just started.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපේ විරුද්ධ පාර්ශ්වයේ තායකතා සරම ඉඳිමේ අයිතියක් තියෙන්න මතු කියා කීවා. කීවේ නැද්ද ?

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

එහෙම තම මොකක්ද කීවේ ?

You say something and you deny it.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

No, I never said that.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

You were denying just now.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Will you allow me to read what I said ?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

Yes, I will allow you.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Sir, I said the Bill says—

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

You said “lifting the sarong may be an offence”.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

What ?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

Lifting the sarong may be an offence.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I never used the word “lifting”. Sir, the Christmas season—

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

Tucking up of the sarong.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

No, no, shall I say what I said ?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

I will not give way, you please sit down.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Pardon ?

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

I will not give way.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Then why are you making false allegations. If you make a false allegation you must permit me to correct it. Sir he is trying to make a joke of it.

ජී. ඩී. පුංචිතිලමේ මහතා
(திரு. ஜி. வி. புஞ்சிதிலமே)
(Mr. G. V. PUNCHINILAME)

You can refer to the Hansard. I am not giving way.

අනුර බණ්ඩාරනායක මහතා
(නි.ප. අනුරා පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

After he lost the Municipal elections in October he is suffering from some complex.

ජී. වී. පුංචිතිලමේ මහතා
(නි.ප. ජී. වී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

Sir, I am not suffering from a complex. You are suffering from a complex.

අනුර බණ්ඩාරනායක මහතා
(නි.ප. අනුරා පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

You are the only UNPer who lost your municipal election and you are talking big here.

ජී. වී. පුංචිතිලමේ මහතා
(නි.ප. ජී. වී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

Oh, now you are going on the wrong track.

වෛද්‍යාචාර්ය රංජිත අතපත්තු මහතා
(රංජිත අතපත්තු)
(Dr. Ranjith Atapattu)

Sir, we are in the process of a serious discussion. Could you kindly maintain some order?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා පොදු ජනතා විමුක්ති පෙරමුණ)
(The Deputy Chairman of Committees)

Order, please!

අනුර බණ්ඩාරනායක මහතා
(නි.ප. අනුරා පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

If he goes to Ratnapura he will loose his deposit next time.

ජී. වී. පුංචිතිලමේ මහතා
(නි.ප. ජී. වී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

Well, I am not worried about my deposit. I am worried about you.

අනුර බණ්ඩාරනායක මහතා
(නි.ප. අනුරා පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

Do not worry about me, I will look after myself.

ජී. වී. පුංචිතිලමේ මහතා
(නි.ප. ජී. වී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ අලුත් පනත ඉදිරිපත් කර තිබෙන්නේ මේ රෝහල අලුත් කැමීමක් ඇතිව පරිපාලනය කර ගෙන යාම සඳහයි. මේ රෝහල මේ විධියට සාර්ථකව පරිපාලනය කරගෙන ගියාත් අතින් රෝහල්වලටත් මේ වගේ මණ්ඩලයක් පත් කර ඒවා පරිපාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. එසේ වුවහොත් අද තිබෙන තත්ත්වයට වඩා හොඳ සේවයක් මහජනයාට ලබා ගන්න අවස්ථාවක් සැලසෙනවා.

අපේ, ලේකම් මහතා සමග නොබෝදා අපි සාකච්චාවක් පැවැත්වුවා. කොළඹ රෝහලට ඒ ලේකම්තුමා සහ අවස්ථාවේදී බිමන් වූ පුද්ගලයෙක් සිටි බවත්, ඒ පුද්ගලයා සමග කථා කරන අවස්ථාවේදී ඒ රෝහල පාලනය කරන වෛද්‍ය අධිකාරිතුමා පැමිණ ඒ බිමන් වූ පුද්ගලයාට එම රෝහලෙන් යන්න කියා කී බවත් ඒ ලේකම්තුමා අපට කීවා. මෙවැනි තත්ත්වයක් අද රෝහල්වල තිබෙන්නේ. මෙවැනි තත්ත්වයක් මහනැරවීමටයි අපි මේ පනත ඉදිරිපත් කරන තිබෙන්නේ. සෑම දෙයක්ම මේ පනතට ඇතුළත් කර තිබෙනවා. මේ පනත අනුව එහි සිටින මිනිසුන්ට කිසිම වරදක් කරන්න බැහැ. අද රෝහල්වල සිදුවන වැරදි ඒ අනුව කරන්න බැහැ. මෙම පනත ඉතාමත් හොඳට කෙටුම්පත් කර තිබෙනවා. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා මා සමග අමතර වෙත එකක් තැනූ කියා මා හිතනවා. මා කථාව පටන් ගන්න විටත් කීවා, නමුත් තාත්සේත් මමත් හොඳ යාමට වෙමි. මේ වගේ අවස්ථාවකදී මේ වගේ වචන හුවමාරු වූණත් එකම මා සමග අමතර වෙයි කියා මම හිතන්නෙ තැනූ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී ලංකා පොදු ජනතා විමුක්ති පෙරමුණ)
(The Deputy Chairman of Committees)

මූලාසනයට කථා කරන්න. "කාරක සභා නියෝජ්‍ය සභාපතිතුමනි." කියල කථා කරන්න පටන් ගන්න.

ජී. වී. පුංචිතිලමේ මහතා
(නි.ප. ජී. වී. පුංචිතිලමේ)
(Mr. G. V. PUNCHINILAME)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම නමුත්තාත්සේ සමග පමණයි කථා කරන්නෙ. ඒ කියා මෙම පනතට අපි සියලුදෙනාගේම, මුළු සභාවේම, අනුමැතිය ලැබෙනවා ඇතැයි කියා බලාපොරොත්තු වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

අ. හා. 10.52
දිනේෂ ගුණවර්ධන මහතා
(නි.ප. දිනේෂ ගුණවර්ධන)
(Mr. Dinesh Gunawardene)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මා මේ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් කථාකරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. විශේෂයෙන්ම විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා බොහෝම පැහැදිලිව කරුණු ඉදිරිපත් කලා. ශික්ෂණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමා ඒ සියලුම කරුණු විහිදවම ලක් කිරීමට උත්සාහ දැරීම ගැන මම කනගාටු වෙනවා. මෙය ඉතාම වැදගත් අවස්ථාවක්. මේ රටේ සෞඛ්‍ය සේවය මේ තරම් කාලයක් ගාස්තුවලින් තොරව පවත්වා ගෙන ආවා. ගරු සෞඛ්‍ය ඇමතිතුමාම පිලිගන්නා සංස්ථාපිත ආයතනයක් හැටියට රෝහලක් දුටුවන උත්සාහයක් දරන පළමුවැනි අවස්ථාව මෙය වන බව. මේ නිසාම තමයි අපි විරුද්ධ පාර්ශ්වයේ ඉදගෙන ප්‍රශ්න කරන්නෙ, මේ රෝහලින් බලාපොරොත්තු වන ඉලක්කය කුමක්ද, කියා. පළමුකොට ශික්ෂණ රෝහල් ඇමතිතුමය අපට ප්‍රකාශ කලා. මෙයින් සියයට 40ක් ගාස්තුවලට යටත්ව පවත්වාගෙන යනවාය කියා. ඒ තත්ත්වයක් මේ පනතින් කොයි ආකාරයෙන්ද, කොයි වගන්තියෙන්ද නීතිය බවට පරිවර්තනය කර තිබෙන්නෙ කියා අපි දගගන්න කැමතියි. ඒවායේ මිනුම් දණ්ඩ මොකක්ද?

මෙම රෝහල ජපන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාවේ පනතාවට කරන ලද පරිත්‍යාගයක්. ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මෙය ලැබුණු බව ඇත්ත. අපි එය පිලිගන්නවා. ශ්‍රී ලංකාවේ පනතාවට කරන ලද පරිත්‍යාගයක් මේ ආකාරයෙන් පාවිච්චි කිරීමට පලමු වරට දරන උත්සාහයක් කියලයි මම හිතන්නෙ. කොළඹ රෝහලේ ඇදත් 2,600 ක් තිබෙනවා. එතෙම තම ශ්‍රී ජයවර්ධන පුර රෝහලට වඩා කෙළඹ රෝහල විශාලයි. මේ නිසා අපට පිලිගන්න බැහැ. සංස්ථාපිත ආයතනයක් කරන්නේ රෝහලේ විශාලත්වය නිසාමය කියා. හේතුව හැටියට එයම සලකන්න බැහැ. ශික්ෂණ රෝහලක් හැටියට මෙය කුමන පදනමක ශික්ෂණ රෝහලක්ද කියන එක අපි ප්‍රශ්න කල යුතුයි. පස්වන වෛද්‍ය කටයුතු සඳහාද? එහෙම නැත්නම් සාමාන්‍ය වෛද්‍ය කටයුතු සඳහාද? මේවා මේ පනතින් පැහැදිලි වෙන්නෙ නැහැ. පස්වන වෛද්‍ය ආයතනයේ නියෝජිතයෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන්න කියා තියම වී තිබෙන වගන්තියෙන් පමණයි. පස්වන වෛද්‍ය අංශය මෙයට සම්බන්ධතාවයක් තිබෙනවායි කියා පැහැදිලි වෙන්නෙ. මා හිතන විධියට මේ වගේ වැදගත් කරුණු ගණනාවක් මේ සම්බන්ධයෙන් මතු වී තිබෙනවා.

[දිනේෂ ගුණරත්න මහතා]

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපි මේ පනත ප්‍රමාද කරන්නට උත්සාහයක් දරනවා නොවෙයි. අවුරුද්දක් තිස්සේ මේ පනත සකස් වී තිබුණා නම් මෙතෙක් කල් මෙය මේ සභාවට ඉදිරිපත් කරන්න ප්‍රමාද වූණේ ඇයිද කියා අපි දැනගන්න ඕනෑ. ඇත්තවශයෙන්ම අපට එය පිළිගන්න බැහැ. මා හිතන විධියට මෙම පනත මාස් එක හමාරකට පමණ උඩදී තමයි අවසන් වශයෙන් සකස් වී තිබෙන්නේ. පෙබරවාරි මස හතරවෙනිදා රෝහල් විධාන කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ අවුරුද්දේ 31 වෙනිදාට ප්‍රථමයෙන් මෙය සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. එය අපටත් පෙනෙන කාරණයක්.

මම විශේෂයෙන්ම ගරු ඇමතිතුමියට මීට කලින් කීවා, මහරගම ආසනයේ පිහිටා තිබෙන රෝහලක් නිසා අපි මේ පනත කෙරෙහි කාලයක් තිස්සේ උනන්දුවක් දක්වමින් සිටිය බව. මෙම පනත කලින් ඉදිරිපත් කලා නම්, අද මතු වී තිබෙන ප්‍රශ්න ගණනාවක් අපට බොහෝම සුහදව නිරාකරනය කර ගන්නට ඉඩ තිබුණා. ඒ නිසා එහි වරද සිදුව තිබෙන්නේ මය පැත්තෙන් කියන එකක් අපි පිළිගන්න ඕනෑ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්න පිළිබඳව යොයා බැලීමට කාරක සභාවකට මෙම පනත යොමු කලොත් ප්‍රමාදයක් ඇතිවෙනවා නම්, ගරු ඇමතිතුමියගෙන් හා ගරු ඇමතිතුමාගෙන් මා එක් ඉල්ලීමක් කරන්න කැමතියි. මේ ගැන කළ යුතු සංශෝධනයක් ගැන යොයා බැලීමට එක්කෝ කමිටුවක් හෝ පත් කරන්න. මේ පනත සම්මත වුණොට පසුවහර් කළ යුතු සංශෝධනයන් පිළිබඳව අපිත් සමග සාකච්ඡා කරන්න. පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ එයයි.

ඒට අමතරව මා කියන්න කැමතියි, වෛද්‍යවරුන් බඳවා ගැනීම පිළිබඳව පැහැදිලි පදනමක් ඇත්තේ නැහැ. රජයේ වෛද්‍යවරුන් මෙම ආයතනයේ වෛද්‍යවරුන් වීමෙන් වෙනමම ආයතනයකටයි බැඳෙන්නේ. ඒ අයගේ වැටුප් ආදිය පිළිබඳව කුමන ආකාරයකින් ක්‍රියා කරයිද කියලා දන්නේ නැහැ. අපට ආරංචි හැටියට රුපියල් දහ දහක පමණ වැටුපක් ගෙවන්න යනවාලු. ගරු ඇමතිතුමිය නම් නැහැයි කියලා කියනවා. තමුත් මම කියන්න කැමතියි. වෛද්‍යවරුන්ගේ සංගමය මේ ගැන විවිධ අදහස් පල කර තිබෙන බව. වෛද්‍ය වෘත්තීයයේ යෙදී සිටින වෙනත් විශේෂඥයන් අදහස් පල කර තිබෙනවා. මේ ගැන විවිධ මතභේද තිබෙනවා. මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ, මෙයින් සියයට හතළිහක් පොදුගලික අංශයට අයිති වන නිසා, මුලින් සංස්ථාපිත ආයතනයක් වී පසුව සම්පූර්ණයෙන්ම පොදුගලික ආයතනයක් බවට පරිවර්තනය වෙයිද කියන සැකයක් පවතින නිසයි. අන්න ඒ ගැන පැහැදිලි සහතිකයක් මේ අවස්ථාවේදී දෙන්නට ආණ්ඩුවට පුළුවන් තත්ත්වයක් නැහැ. මේ පනතේ අඩුපාඩුකම් ගණනාවක්ම තිබෙන බව මේ ගැන සාධාරණව බැලුවොත් ඇමතිතුමිය පවා පිළිගන්නවා ඇති.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ පනත අද හදිසියෙන් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව අප දකිනවා. එසේ වුණත් ඉදිරි කාලයේදී හරි අවශ්‍ය මේම වෙනස් කිරීම් කරන්නට එකඟතාව පළ කිරීම තමයි එතුමියට දැන් කරන්නට තිබෙන්නේ. අපේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා, ශික්ෂණ රෝහල සම්බන්ධ අඩුපාඩුකම් රාශියක්ම පෙන්වා දුන්නා. ඇත්තවශයෙන්ම ශික්ෂණ රෝහලේ කටයුතු කුමන ආකාරයකින් කෙරෙනවාද කියා පැහැදිලි කිරීමක් නැහැ. මෙහි අය කිරීම් සම්බන්ධව පැහැදිලි කිරීමක් නැහැ. වෛද්‍යවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ඔවුන් රාජ්‍ය සේවයෙන් මුදා හැර මේ ආයතනයේ සේවකයන් බවට පරිවර්තනය වුණොත්, හදිසියෙන් මේ ආයතනය විසින් ඒ අය සේවයෙන් අයිති කලොත්, තවත්තන් ඒ අයට ඔවුන්ගේ පෙර සේවයට බැඳෙන්නට පුළුවන්ද, ඔවුන්ගේ සේවයේ වියලීමට ලක්වෙමින් කියන ප්‍රශ්න මතු වෙනවා. අන්න ඒ වාගේ ප්‍රශ්න ගණනාවක් මේ තුළින් මතු වී තිබෙනවා. ඒවා ගැන මෙතෙක් පැහැදිලි කිරීමක් කලේ නැහැ. එම නිසා මේ රෝහල විශේෂ සංස්ථාපිත ආයතනයක් බවට පරිවර්තනය කරන්නට හේතුවු කරුණු මොනවාද කියා ගරු ඇමතිතුමියගෙන් දැනගන්න කැමතියි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙහි විශාලත්වය නිසා පරිපාලනය කිරීමේ අපහසුව, මෙසේ සංස්ථාපිත ආයතනයක් කිරීමට හේතු වුණු බවට එක් මතයක් ඉදිරිපත් වුණා. එහෙමනම් මහ රෝහලේ ඉදිරි කාලයේදී එවැනි තත්ත්වයකට පත් වෙයිද, තවත් රෝහල් ගණනාවක් එවැනි තත්ත්වයකට පත් වෙයිද, එම හේතුව නිසාම, ඒ රෝහල්වල විශාල කොටසක් ගාස්තු අය කරන රෝහල් තත්ත්වයට පත් වෙයිද, මේ තුළින් මේ රටේ හිඳහස් වෛද්‍ය සේවය ගාස්තු අය කරන වෛද්‍ය සේවයක් බවට වේගයෙන් පරිවර්තනය

වෙයිද කියන ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. ඇත්තෙන්ම මේ පනත පිළිබඳව පැහැදිලි ලෙස සාකච්ඡා කර, විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වීම නිසා, එවැනි තත්ත්වයක ආරම්භයක් නැවැත්වියදී අප නම් මේ වැඩ පිළිවෙළ දකින්නේ. ඒ සම්බන්ධයෙන් එපමණයි මට කියන්නට තිබෙන්නේ.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ රෝහලේ දියුණුවට අප කවුරුත් සහයෝගය දෙනවා. මේ රෝහල අපේ රටේ ජාතික වස්තුවක්. ලංකාවේ සෞඛ්‍ය සේවය මෙතෙක් කල් පැවතුණා සේම, පොදු ජනතාවගේ ප්‍රයෝජනය පිණිස එය ඉතිරි කර තබා ගැනීමේ අවශ්‍යතාව තමයි මෙහිදී අප දකින්නේ.

ලබන පෙබරවාරි 4 වනදා වන විට මේ රෝහලට වෛද්‍යවරුන් ගණනාවක්ම බඳවා ගන්නවා. මෙසේ බඳවා ගන්නේ කුමන පදනමක් මතද කියන දේ පිළිබඳව පැහැදිලි සහතිකයක් ගරු ඇමතිතුමිය අද ඉදිරිපත් කළ යුතුයි. මෙසේ බඳවා ගන්නේ රජයේ වෛද්‍ය සේවයේ දැනට සිටින අයද, රට තුළ පොදුගලික වෛද්‍ය සේවයේ සිටින අයද, එසේ නැතිනම් රටෙන් බැහැරට සිටින වෛද්‍යවරුද, එසේත් නැතිනම් අපේ රටට කිසිම සම්බන්ධයක් නැති විදේශික වෛද්‍යවරුද කියන ප්‍රශ්න පිළිබඳව අවම වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

ඒ වාගේම මේ රෝහලට අවශ්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර සකස් කර තිබෙනවාද කියා දැනගන්නට කැමතියි. එසේ නම් ඒ ඒ අංශ සඳහා සේවක ප්‍රමාණය කොපමණද, ඒ වාගේම එක් එක් අංශ හරවා සිටින විශේෂඥ සහ පුහුණුව සේවක සංඛ්‍යාව කොපමණද, මේ වාගේ විස්තරයක් ගරු ඇමතිතුමියගෙන් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ කාරණා වික සඳහන් කරන්නටය කියමින්, දැනට මේ සම්බන්ධයෙන් ඇති අඩුපාඩුකම් මහගරවා ගැනීමට, ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය සංශෝධනවලට ඉදිරිකාලයේදී හෝ ඇමතිතුමියගේ අවධානය යොමු කර, ඒවාට එකඟ වෙන්නටය කියන වික මේ වේලාවේදී ඉතා ගෞරවයෙන් ඉල්ලමින් මම නවතිනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ල. 8834) (ස.ක. 1084)
(Mr. Lakshman Jayakody)

තුනි සිටියේ—
எழுந்தார்.
rose.

ආර. ප්‍රේමදාස මහතා
(නි.ල. 893) (පී.රේ.ප්‍ර. 1084)
(Mr. R. Premadasa)

I will explain that. It will be helpful to you.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ල. 8834) (ස.ක. 1084)
(Mr. Lakshman Jayakody)

You are the last word.

ආර. ප්‍රේමදාස මහතා
(නි.ල. 893) (පී.රේ.ප්‍ර. 1084)
(Mr. R. Premadasa)

No, no. The Minister will speak.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ල. 8834) (ස.ක. 1084)
(Mr. Lakshman Jayakody)

I thought during the Budget Debate we discussed this and we kept the Debate on to discuss this further on a day like today. The points that were raised at that time were quite different from what we are discussing now. She had been voted a sum of Rs. 33 million in 1983. What she wanted to do was—not that she wanted to open this hospital on the 4th of February ; if that is the date on which she wanted it to be done, she has a full month to go and she need not have rushed—but the

idea behind this was to somehow or other draw that Rs. 33 million from the Treasury. This is the idea. Now could not have drawn this money without passing this Bill, because in the 1983 estimates it was specifically stated that this money cannot be changed from one vote to another. For her to draw that money of Rs. 33 million it must get into a fund and that fund is this Jayewardenepura Fund. Am I right? What she tried to do was to submit this Bill and create the fund, and before the 31st December get the warrant and get the money in, put into a deposit account and get 16 per cent interest. She wants to make a deal out of it. That is what she wanted to do. In the meantime, this Bill has come up, and we see in it certain points which have been raised by the Leader of the Opposition as well as the hon. Member for Maharagama (Mr. Dinesh Gunawardena). I think it is something that the Government must let the country know. They started off with a private Medical College. Now it is rumoured at the private medical college that after graduation at the private medical college, the next step would be the post-graduate institute, and through the post-graduate institute, they are going to make use of this Jayewardenepura Hospital as their training ground. Now, we want to know whether that is going to be the format. Now, this is what some of the people believe will happen. Then, in this Bill, apart from what the hon. Leader of the Opposition has said about it, we find that the Dean of the Faculty of Medicine is not on the board. If it is going to be an institute like the General Hospital of Colombo or even the Castle Street Maternity home or the Lady Ridgeway hospital or perhaps De Soysa Maternity Home, or the Kandy Hospital, Galle Hospital, Batticaloa, Jaffna—if it is going to be like that—then the Dean of the Faculty of Medicine must be on the Board. I think the present Dean is Dr. Daphne Attygalle. Her name is not there. She is not involved in this. I cannot understand why, if this is going to be a hospital for post-graduate work or, let us say, as a Teaching Hospital, they have failed to include the Dean of Faculty of Medicine in this.

Now, Sir, if you read through the Clause 3, you will see that her name is not there. All other names are there, and we have no objection to any of these people being there. But the very fact that the Dean of Faculty is not there raises a big doubt as to whether it is going to be a Teaching Hospital or not. And that is exactly why the hon. Leader of the Opposition and the Member for Maharagama wanted to know whether it is going to be a Teaching Hospital or whether it is going to be a General Hospital. I suppose it cannot be a base hospital. It is beyond that. But anyway it is one of the two. I think the Hon. Minister will let us know what it is going to be. Clause 7 says the Board shall have power "to appoint, employ, remunerate officers and servants of the Board". All that has to be done by the Board.

Now, Sir, in doing that, the question arises as to what are the criteria. There are so many criteria that you can adopt. Now there is a doubt in the mind of the medical profession today. It is a dangerous trend in this country. If in this institute also that doubt is there—it may be in the GMOA, it may be in the Specialists Association, it may be in the minds of those doctors who are abroad, it may be in the minds of the doctors who are here—what is the position? There are doctors who I must say have been dedicated to their service in this country. They are the nationalists. They are the true patriots. If their names are dropped, if their names are not considered, what do you think their feelings are going to be? We know some of the doctors left the country, they bolted away from here when things were bad. When we went through a hard time they bolted away and they obtained the best of everything abroad. Now they are to come back here. [Interruption] But there was a class of doctors, the most competent men. I do not want to mention names here. All the surgeons, physicians in the General Hospital went through a difficult period. They led a hard life. Once you try to deprive a person of that status of getting into this hospital what do you think his feelings are going to be? Therefore, Sir, that is the reason why we are asking what are the criterias going to be? Already I know people are packing their bags. I know some people from abroad, certain people who come over here, get the plums of office, and they have obtained the plums of office (Interruption.) Please remember that this is a very serious matter. After they get the plums of office, they wait and see. You know what happened to Air Lanka. We saw the way how the Chairman of Air Lanka acted. Just imagine. There are people of that type. They are not patriots. They are here only to feather their own nests. So we must remember that it may come from any quarter. It may come from any side. It may be an engineer—

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Why are you worried about that now?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Naturally we have to be worried. Those are the people who are not patriotic in this country. Therefore, we want to know very clearly the exact criteria that you are going to adopt.

Sir, what I want to say is this. Already we have seen and noted that whenever we speak to a doctor, a competent physician, or a surgeon we find that he is almost frustrated. These doctors speak with a sense of frustration. I met some of them. To tell you very frankly, we ourselves did not know the meaning of all this. We have had to go and meet the people in that

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]

profession. We did meet them. We had long discussions and they are frustrated with regard to the system of appointment that we are going to have.

I thought that this institute is going to be an autonomous body. Everyone of us thinks that this is going to be an autonomous body. Everyone of us thinks that this is going to be a special board, a special body. No, it is not. Clause 9 of the Bill it clearly says :

"The Minister may, from time to time, issue to the Board general or special directions"—

It does not have a sense of autonomy that it should have. Therefore you cannot call it an autonomous body.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Why not ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Clause 9 says it comes under direction of the Minister.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

No, no !

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Do not call it an autonomous body. If you are going to argue that this is going to be an autonomous body, then give them the full right of autonomy to run it. Like what the Universities are doing. Give general directives. I know there are certain institutions like that. Take for instance the National Health Scheme in London. No one interferes. The Ministry of Health in London does give certain directives but yet there is no interference. It may be only a directive, some sort of Ministerial directive on policy decisions, but not on appointments. Policy decisions are given and beyond that Ministerial orders are not given.

Therefore, you cannot call this an autonomous body because automatically the whole body will become a set of puppets. I am telling you this is what is going to happen. This is what really has happened. We know many organizations of that nature which have sprung up of late and have become puppets. Some became puppets during our time and some have become puppets during your time. Boards of Directors for instance. It has happened in our time and in your time. But if we are going to call it a completely autonomous body give it that autonomy. In fact, this problem came

up—I think the Hon. Prime Minister would remember—in 1965 when the late Mr. Iriyagolle, who was our Minister of Education, coined a new Sinhala word called මධ්‍යමාගමය I can remember it very well, Sir. මේකේ මධ්‍යමාගමයක් තියෙනවා. So we went on punning on this word. But, anyway, ultimately we had to take away all the University Acts that were there and the new Act that has been formulated now came with a certain amount of autonomy. I must say that the present University Act does under those circumstances have a fair amount of autonomy which we feel is quite reasonable.

There is Clause 11, which states, "The Minister may make regulations. . . ." That we appreciate. And they say, "criteria to investigate patients", and so on. We would like to know from her whether they have the right to investigate patients in other hospitals ? I refer to criteria which come under Clause 11 (a) (i)—

"the adequacy and efficiency of the services provided by the Hospital, including recommendation for the provision of new buildings and equipment for fulfilling the needs of the Hospital in respect of personnel and for the admission or denial of admission to the Hospital of patients suffering from any specified disease ;"

What we want to know is this, Sir. Have they got the right to investigate patients who are in other hospitals, or are they going to investigate patients only in this hospital ? I say this because of one reason, namely, that we have a Children's Hospital, the Castle Street Maternity hospital, and the De Soya Lying in Home. Can they investigate ? That is one question that I would like to ask. Can we formulate Consultative Committees where the criteria is that, Sir ?

Then there is this stupid Clause 13. Now, Sir. I looked into the Health Act, when I read this—

"Any person who, within the premises of the Hospital—

- (1) uses or makes any obscene, indecent or offensive language or gesture or behaves in any manner likely to annoy or insult any person ;
- (2) spits upon, or wilfully spoils any part of, the property of the Hospitals ;
- (3) smokes or carries any lighted pipe, cigar, cigarette or article for smoking in any part of the premises of the Hospital in which a notice prohibiting smoking is exhibited ;
- (4) throws out of the Hospital windows any bottle, liquid or other article or thing likely to annoy persons or to cause damage or injury to any person or property ;
- (5) parks a vehicle in any of the premises of the Hospital in which a notice prohibiting parking is exhibited ;
- (6) damages or destroys any plant or takes, collects or removes any plant therefrom.

Shall be guilty of an offence and shall, on conviction by a Magistrate, be liable to a fine not exceeding five hundred rupees."

Now, Sir, if a person is found drunk inside, under the influence of alcohol he cannot be charged, but if you are found smoking a cigarette you are caught, if you park your car somewhere you are caught. There should be some rationale in this. That is why I say do not lay these things down. Make it a regulation or make it a direct order given by the chief executive of the place. That I can appreciate. You do not get Bills of this nature. In fact, as I said, I looked into the Health Act. There you do not get any of these clauses, but they do have certain rights given to the hospital committee. Ordinary hospital committees that we appoint have been given certain rights to look after the work or working of the area, the cleanliness of the place and the behaviour of the people. All that is there. But you do not get it in detail like this. I appreciate why you are trying to do this. You are trying to do this in order to see that everything is all right, that it is spick and span, which I think is a good thing. The Hon. Minister of Health informed us that he wants to take this over to the other sectors, too. Well, it is a good thing—I do not say it is bad—but the fact remains that a person coming drunk is not liable while a person who parks his car in the prohibited area is liable to a fine of Rs. 500. That seems really stupid, Sir, as far as I can see in this whole picture.

Finally, Sir, if this Bill is passed there will be an influential crowd in this country who will get the benefit. There are no two words about it. We are very happy that at least Minister said, that in this hour of need when the country is going poorer daily, she is prepared to give 600 beds for the poor people and 400 beds for the fee-levying. We do not know whether there is going to be any classes among the fee levying and the free beds. Therefore, what I say is that the powerful sections will start from the medical profession. Then it will come down to the other categories of the medical profession, the para-medical group and then it might come down to the patients. What will happen is that people from Attanagalla will come and say.

මන්තිතුමා කොළයක් දෙන්න. ඉස්පිරිතාලට යන්න. අහවලා අදහනවා කේද? අතෙක් එක්කෙනා අදහනවා කේද?

That is going to happen. So what I say is this.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ආනුරා පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

The Member for Kaduwela is scratching his ear.—(Interruption).

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

Precisely. I will give it to him. If he is an SLFPer, I normally give it to him. Sometimes he sends letters to me also, so there is an exchange of letters. This is the

problem. And if we take this also upon us, then there is going to be a massive problem. The Hon. District Minister for Colombo was shouting the other day saying, "Let us give up this employment matter where we are concerned. Give up this job bank form" These, we are trying to give it up. Here on the other hand, we are trying to take it over. What I say is this. We should make this a completely independent organization without interference at all. We appreciate that. But there is one thing. If this is going to be a teaching hospital, let it be a teaching hospital and the present regulations also should govern it. If it is going to be something like the general hospital, there are certain regulations governing it. Form this Board according to those regulations.

Let there not be preferential treatment in this country any more, Sir. Now we have had in this country preferential treatment. I know, we enjoyed the benefit of those preferences. It is true; thereby we have created a situation where the poorer class are becoming more and more poor and the richer rich. It is happening. I may belong to the other class most probably. I may be a traitor to that class to which I belong, but that is a different matter. But yet we are making the rich richer and the poor poorer, and this is what is going to happen in this country.

I hope this will not be the start of another organization which will end up like Air Lanka or something like that where we are now experiencing the difficulties that have arisen. It may be a white elephant. It may be—I will not say no—that we will not be able to get the drugs here, it may be that we will not be able to find the equipment, it may be that we will not be able to find doctors and other suitable, competent people to run this. Ultimately we might think of getting people here from outside. So these problems can arise. It is a very serious matter. Therefore, Sir, I would urge the Minister to let us know on the questions that have been asked so that we can really help him.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී. උ. ප. ත්‍යාගාර්)
(The Deputy Chairman of Committees)

Order, please! Mr. Deputy Speaker will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූහේන්. නියෝජ්‍ය සභාපතිතුමා [නොමින වෛද්‍යරත්න මහතා] මූලාසනාරුචි විය.

අනුර බණ්ඩාරනායක මහතා මුලින්ම නියෝජ්‍ය කාරක සභාපතිතුමා වෙත පිටපත් කරන ලදී. ආනුරා පණ්ඩාරනායක මහතා මුලින්ම නියෝජ්‍ය කාරක සභාපතිතුමා වෙත පිටපත් කරන ලදී. ආනුරා පණ්ඩාරනායක මහතා මුලින්ම නියෝජ්‍ය කාරක සභාපතිතුමා වෙත පිටපත් කරන ලදී.

Whereupon MR. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair and MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] took the Chair.

ආර්. ප්‍රේමදස මහතා (ලගාමානතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සාකච්ඡාකරු)

(ති.රු. ආර්. பிரமதாசு — பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa - Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු තියෝජ්‍ය කථානායකතුමා, ජයවර්ධනපුර මහාදේශපාලන පිළිබඳ පාලක මණ්ඩලය පිහිටුවීමේ පනතයි අපි දැන් සාකච්ඡා කරන්නේ. විරුද්ධ පාර්ශ්වයේ ගරු කාසකතුමාගේ, මහරගම ගරු මන්ත්‍රීතුමාගේත් (දිනේෂ් ගුණවර්ධන මහතා), අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාගේත් (ලක්ෂමන් ජයකොඩි මහතා) කථාවලට ඇහුම්කන් දිගෙන සිටින විට මට කල්පනා වූණේ මෙම පනතට වඩා මෙම ආරෝග්‍යශාලාවේ පාලනයේ ඇති වේවි කියා හිතන අඩුපාඩුකම් ගැන එතුමන්ලා කථා කළ බවයි.

They are presuming that there will be some shortcomings—(Interruption). No, you are just presuming that some shortcoming will arise—(Interruption). Yes, I am going to prove that it is not necessary. You are just presuming, may be on advice from various quarters. People may be thinking that this might happen, that might happen and of all sorts of things happening. So, I tried to see whether these presumptions have arisen as a result of any provision in the law, but I cannot see anything like that—(Interruption). I beg your pardon ?

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

The law is silent.

ආර්. ප්‍රේමදස මහතා

(ති.රු. ආර්. பிரமதாசு)

(Mr. R. Premadasa)

Yes, a law which is silent to a great extent is a good law.

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

No, it is a dangerous law.

ආර්. ප්‍රේමදස මහතා

(ති.රු. ආර්. பிரமதாசு)

(Mr. R. Premadasa)

The law must be very elastic.

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

You find all the rackets taking place.

ආර්. ප්‍රේමදස මහතා

(ති.රු. ආර්. பிரமதாசு)

(Mr. R. Premadasa)

No, no, when that happens you can make provision.

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති.රු. லக்ஷமன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

No.

ආර්. ප්‍රේමදස මහතා
(ති.රු. ආර්. பிரமதாசு)
(Mr. R. Premadasa)

That is how it should be. Even the Lord Buddha has said to wait until something happens and then think and then you can make a rule, but do not go on presumptions. If a Parliament goes on presumptions, my God, we will not have any other work to do ! We will be simply presuming various things. So, what I want to say is this. Do not go on presumptions. Just try to understand what is before you.

Sir, the hon. Leader of the Opposition made a point, in that he said, "Now, look, you are going to have a board of management for a unique hospital. How are you going to constitute this board ? Who is going to be your chairman ? Do you not think that the chairman should be a very competent person who will be able to manage the affairs of this hospital ? " Like that, he was finding fault and saying that we have not laid down the qualifications for this chairman. But I want to ask him why it should be so. It is the responsibility of the Hon. Minister, it is the responsibility of the Government. Do you think that the Hon. Minister and the Government will be so irresponsible as to appoint a person who will not be in a position to carry out the functions that are laid down in this Bill ? Can you show me any law where you have specified those qualifications ? Show me a piece of legislation where you have specified all the qualifications that are necessary for a chairman to take office under a particular act ? You cannot do that. Sometimes I find that technically qualified people may not be suitable for a particular post and that an ordinary layman will run an institution better than a technically qualified person. It so happens; I will not say that it should be the general rule, but are you going to say that this Government is going to be such an irresponsible body as to appoint a person who cannot function as chairman of this board ? I think somebody may have given you the wrong advice that you should urge this point. But, I will tell you that the Government will see to it that a suitable person will take office as chairman and we will try him out first. If he functions well in that office he can continue. Otherwise, we can always change him. The Hon. Minister can always revoke the appointment.

ගරු තියෝජ්‍ය කථානායකතුමා, අපි වගකීමක් ඇතිවයි මේ පත්වීම් කරන්නේ. සුදුසුකම් මොනවාද, ඉහළ පෙළ සමත් වී තිබෙනවාද, පහළ පෙළ සමත් වී තිබෙනවාද, මොන විෂයයක්ද සමත් වී තිබෙන්නේ, මොන විධියේ ඩෙපාර්ට්මේන්ට්ද, මොන සුදුසුකම් තිබෙන ඳෙපාර්ට්මේන්ට්ද කියා මෙහි සුදුසුකම් දන්න හිසොත් බේරිල්ලක් නැත.

සමහර විට අපට පෙනී තිබෙනවා, කිසිම සුදුසුකමක් නැති අය සුදුසුකම් තිබෙන අය පාලනය කරනවා. හුඟක් හොඳට විරුද්ධ පාර්ශ්වයේ කාසකතුමාගේ මැණියන් හුඟක් "ක්වොලිටිකේෂන්" තිබෙන අය පාලනය කෙළේ. රත්රන් මොලට්ල් පත් කෙළේ. ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ

නිකුණු මහ ලොකු උපාධිය මොකක්ද? සර් අධිවර් පේතින්ගේ වාගේ අය වැඩ කෙළේ උත්තෑනේගේ යටතේ. ඒ නිසා මේකට මේවා ඇතුළු කරන්න වුවමනා නැහැ. අපට ඕනෑ කරන්නේ හොඳ පරිපාලනයක්.

ඒ එක්කම මම කියන්න කැමතියි මෙය අලුත් අත්හද බැලීමක් බව.

This is a new experiment in the matter of running hospitals. You will agree that we have to have rethinking in regard to the management of institutions where it be hospitals or schools or ay other bodies. Things have gone to such an extent that we have to rethink. This is just an experiment.

අපි කියන්නේ තෑගෑ, මේක සර්ට සම්පූර්ණයි කියා. මහරගම ගරු මන්ත්‍රීතුමාට (දිනේෂ ගුණවර්ධන මහතා) මම කියනවා අඩුපාඩුවක් ඇති වුණොත් එතුමන්ලාට පෙන්වන්නට පුළුවන් වුණත් ඒ ඔක්කොටම කලින් රජය ඉදිරිපත් වී එය සංශෝධනය කරන බව. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. නමුත් එකක් අපි මතක තියාගන්න ඕනෑ. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) ඇසූ ප්‍රශ්නටයි මම පිළිතුරු දෙන්නේ. එතුමා ඇසූවා මොකද මේ අලුත් පාලනයක් ඇති කරන්නේ "හෙල්ත් ඇක්ට්" එක යටතේ ක්‍රියා කරන්නේ නැතිව කියා. මම එකක් කියන්නම්. මේක පරිත්‍යාගයක්. මේක විශිෂ්ට පරිත්‍යාගයක්. මගේ හිතේ ශ්‍රී ලංකාවට මෑත කාලයේ ලැබුණු විශාල පරිත්‍යාග අතර සොබා සේවාවට ලැබුණු ඉතාම උසස් පරිත්‍යාගයක්. ඒ ගැන මේ ජපන් රාජ්‍යයට අපේ බලවත් කෘතඥතාව පිරිනමන්න ඕනෑ.

නමුත් අපි මේ ආරෝග්‍යශාලාව තිබී විධියට පාලනය නොකලොත් මීට පස්සේ අපට මේ වාගේ පරිත්‍යාගයක් ලැබෙව් කියා හිතනවාද? අන්න ඒකයි. අපට තිබෙන අභියෝගය. මේ තරම් වටිනා ආරෝග්‍යශාලාවක් අපි හොඳට පාලනය නොකලොත් ජපන් රජය වෙන්න පුළුවන්, වෙනත් රජයක් වෙන්න පුළුවන් අප ගැන මොනවා හිතවිද. මෙපමණ හොඳ පරිත්‍යාගයක් ලැබුණ අපි ඒක තිබී විධියට පාලනය කෙළේ නැහැ කියා? මම කියන්නම් විරුද්ධ පාර්ශ්වයට රජයේ අපේක්ෂාව මේ ආරෝග්‍යශාලාව සම්බන්ධයෙන්. අඩු වශයෙන් ආසියාවේ තිබෙන ඉතාම හොඳ තත්ත්වයේ රෝහල බවට මෙය පත්කර ගැනීමයි. අපේ අපේක්ෂාව.

අද ඇතුළු ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ තැනී නිසා පහසුකම් තැනී නිසා, වුවමනා කරන වෙනත් අංශ තැනී නිසා, හුඟක් උදවිය වටිනා විදේශ විනිමය වියදම් කරගෙන පිටරටවලට පවා යන බව නමුත්තාත්සේලා දන්නවා. මේ රෝහල තිබී විධියට පාලනය කලොත් ඒ තත්ත්වය වෙනස් කරන්නට පුළුවනි. මෙහි ඇදත් හය සියයක් දුප්පත්, අභියෝග උදවියට වෙන් කරනවා යයි මේ ඇමතිණිය කීවා නම්, අනෙක් ඇදත් භාරසියය ඇතුළු විට මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගන්නා උදවියට ගන්නට පුළුවනි. ඒ මුදල් අරගෙන අපි මොකද කරන්නේ? තිබෙන අයගෙන් අරගෙන තැනී අයටත් ඒ තත්ත්වයට ලබා දෙන්නවා.

ඒ විතරක් නොවෙයි. මේ රෝහල තිබී විධියට පවත්වාගෙන ගියොත් මුදල් ගෙවා මෙහි ඉඩකඩ ලබා ගන්නා අයට තිබී ප්‍රතිකාර ලබා දෙන අතරම, මේ රටේ රෝගීන් පිටරටවලට ගිහිත් අපේ විදේශ විනිමය දෙන්නවා වාගේම අපට විදේශ විනිමය හම්බ කරන්නටත් පුළුවන් වෙයි. එවිට මේවාගේ තවත් රෝහලක් ඉදි කරන්නත් පුළුවන් වෙයි. රෝහලක් ඇති වෙන්න බිත්ති හැදුවාට මඳි. ඇදත් විකක් නිකුණාට මඳි. රෝග නිධාන සොයා ගැනීමට අද සුක්ෂ්ම යන්ත්‍ර තිබෙනවා. අපේ රටේ වෛද්‍යවරුන් ඉතාම දක්ෂයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ ඕනෑම රටකට ගිහිත් අහන්න. ඒ රටවල අය ශ්‍රී ලංකාවෙන් ආ වෛද්‍යවරුන්ගේ දක්ෂතා ගැන ප්‍රශංසා කරනවා. නමුත් අද අපේ වෛද්‍යවරුන්ට තිබෙන අඩුපාඩුව අවශ්‍ය උපකරණ තැනීමකයි, පහසුකම් තැනීමකයි, රෝග නිධාන සොයා ගන්නට අවශ්‍ය මාර්ග තැනීමකයි. මගේ හිතේ මේ සභාවෙන් දක්ෂ වෛද්‍යවරු සිටිනවා. ඒ අය නමුත්තාත්සේලාට කියයි, මේ තත්ත්වය, අපේ ඉතාම දක්ෂ වෛද්‍යවරු සිටිනවා. පිටරටවලට ගිය අපේ වෛද්‍යවරු ඇවිත් දැනටමත් මේ රෝහලට පත්වන්නට උත්සාහ කරනවා යයි විපක්ෂයේ උදවිය කීවා. අපි ඒ අය බොහෝම සන්නේෂයෙන් බාර ගන්නවා. සල්ලිවලට කවුද කැමති තැන්නේ? නමුත්තාත්සේලා අකැමැතිද?

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ල. ලක්ෂ්මන් ඉයාජිකොඩි)
(Mr. Lakshman Jayakody)
ඒකට තමයි එන්නේ. ගැරිල්ලට එන්නේ. රටට ආදරේකට නෙමෙයි.

ආර්. ප්‍රේමදාස මහතා
(නි.ල. ආර්. ඩී.ප්‍රේමදාස)
(Mr. R. Premadasa)
උපයා ගැනීම ගැරිල්ලක්ද?

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ල. ලක්ෂ්මන් ඉයාජිකොඩි)
(Mr. Lakshman Jayakody)
ඔව්, ඔව්, ඒකට තමයි.

ආර්. ප්‍රේමදාස මහතා
(නි.ල. ආර්. ඩී.ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

හම්බ කිරීම ගැරිල්ලක්ද? පිටරටවල ගොස් ලක්ෂ ගණන් හම්බ කිරීම ගැරිල්ලක්ද? නමුත්තේ සේවය දීලා හරිහම්බ කරනවා. එහෙම නම් එක් එක්කොනා හිතයි, නමුත්තේ කරන්නේ ගැරිල්ලක් කියා. රුපියල් පන්සියයක් පඩි ලබන අයත් හිතයි, නමුත්තේ කරන්නේ ගැරිල්ලක් කියා. මෙහෙම මන්ත්‍රීවරු ගත්ත පඩියත් ගැරිල්ලක් කියා හිතයි. රුපියල් දෙසියයක් ගැරිල්ලක් කියයි. එහෙම කියන්න එපා.

පිටරට ගිය අපේ දේශීය වෛද්‍යවරුන්ට ආපසු එන ලෙස නමුත්තාත්සේලා ආයාචනය කරනවා. නමුත්තාත්සේලා ඒ අයට මෙහෙත් යන්න දුන්නේත් නැහැ. ඉතින් ඒ අය ආවාම ඇති වරද මොකක්ද? කොවිටර් හොඳද? අද මොකක්ද වෙන්නේ? සල්ලි තියෙන උදවිය පිටරටවලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට විදේශ විනිමය ගෙවනවා. එමනිසා මේවාගේ ඉස්පිරිතල එකක් නොවෙයි, දහයක් දෙසයක් ඇති කරන්නට පුළුවන් නම් ඒ තරමට හොඳයි. මන්ද, අපේ දුප්පත් උදවියටත් විශේෂඥ ප්‍රතිකාර ලබා දෙන්න. එහෙත් ඒ ප්‍රතිකාර විධිමත්ව ලබා දීමට, ඒ ඇදත් හයසියය ලබා දීමට, ආදායමකුත් එපායැ. කොහෙත්ද මේ මුදල් ලැබෙන්නේ? එහෙම නොවුණොත් මොකද වෙන්නේ? අපි මේ ගැන ප්‍රායෝගිකව කල්පනා කරමු. කොහොමද මේක තවත්තු වෙන්නේ? තවත්තු වෙන්න ක්‍රමයකුත් එපායැ.

දැන් මේ රෝහලට ගිහිත් බලන්න. කොයි තරම් අතර්ෂ ගොඩනැගිල්ලක්ද? කොයි තරම් අතර්ෂ උපකරණ ලැබෙන්නට යනවාද? මේ උපකරණ තවත්තු කරන්නේ කොහොමද? මේ උපකරණ තවත්තුව තරම් ඉතාම අවශ්‍ය දෙයක් රෝහලට තවත් තැනෑ තිබෙන උපකරණවලට අද මොකක්ද වෙලා තියෙන්නේ? ඒවා ක්‍රියාත්මක කරන්නට බැරී වී තිබෙනවා තවත්තුවක් තැනී නිසා. "ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට්" එකට හෘද විකිත්සාගාරයට—යන්න. මේවා තවත්තු කරන්නට මුදල්-හදල් අවශ්‍යයි. තැන්තම් යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වන්නේ නැහැ. අපේ වෛද්‍යවරුන්ගේ අඩුපාඩුවක් තිසා නොවෙයි. ඒ. අපට මුදල් හදල් නැහැ. මේ රජය කල්පනා කරන්නේ, වටිනා න්‍යායයක් වශයෙන් ලැබුණ මේ රෝහල එක් අතකින් හොඳට තවත්තු කරන අතර තව අතකින් අපේ අභියෝග දුප්පත් උදවියට පිටරටවල ඉතාම උසස් අන්දමේ රෝහලකින් ලැබෙන අන්දමේ ප්‍රතිකාර ලබාදෙන්නටයි. එහෙම ලබා දෙන්න අපි ආදායමකුත් ලබන්න ඕනෑ. මේ ඇමතිණිය නමුත්තාත්සේලාට පැහැදිලි කළේ ඒකයි.

ඒ නිසා "මෙන්න මේ රෝහලේ ගාස්තු අය කරන්න යනවා" යයි නමුත්තාත්සේලා මේකෙන් දේශපාලන වාසියක් ලබා ගන්නට උත්සාහ කරන්න එපා. දැන් මහ රෝහලේ අය කරන්නේ නැද්ද? ඇයි ඒ ගැන දොස් කියන්නේ තැන්නේ? මහරෝහලේ "මර්ටන්ට්ස් වෝඩ්" එකේ අය කරන්නේ නැද්ද?

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ල. ලක්ෂ්මන් ඉයාජිකොඩි)
(Mr. Lakshman Jayakody)
ඒක තමයි අපිත් කියන්නේ? [බාධා කිරීම]

ආර්. ප්‍රේමදාස මහතා
(නි.ල. ආර්. ඩී.ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

ඔව් ඉතින් අය කරන එක වැරද්ද? [බාධා කිරීම] ඒකතමයි, මම මේ පැහැදිලි කරන්නේ. මම ඒකෙන් නමුත්තාත්සේට කීවේ, කතා නොකර ඉන්න; මම පැහැදිලි කරන්නම් කියලා. ඒක අහන්නේ නැතුව නමුත්තාත්සේ

[පාර. ප්‍රේමදස මහතා]

කතා කළහ. අද "මර්ටන්ට් ටෝඩ්" එක තැද්ද? "මැමෝරියල් ටෝඩ්" එක තැද්ද? "ක්ලාස් ටන්" කියා තැද්ද? ඒ හැම එකේම අය කරනවානේ. ඇයි ඉතින් මෙතන පමණක් අය කරනවා යයි පෙන්වන්නට හදන්නේ? "ඔත්ත ජයවර්ධන රෝහලේ අය කරන්නට යනවා" යයි කියනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ඉ. ලක්ෂ්මන් ඉගුප්පොලා)
(Mr. Lakshman Jayakody)
ගණන් වෙතයේ.

ආර්. ප්‍රේමදස මහතා
(ති.ඉ. ආර්. ප්‍රිමෙදාසා)
(Mr. R. Premadasa)

මව්. ගණන් වෙතයේ වෙයි. සැලකිල්ල වෙත විධියක්; බඩුමුටු වෙත විධියක්; පහසුකම් වෙත විධියක්. එහෙම වුවමනා තැන්නම් අර විධියට කරන්නම්. [බාධා කිරීමක්] අවුරුද්දක් ඕනෑ තැන, තදින්ම තැන්නම් සුමන දෙකෙන් විනාශ වී යාම. එහෙම වුණොත් මොන විධියේ අසරණ තත්ත්වයකට වැදෙයි තමුත්තාත්සේලාට පෙනෙයි.

පේරාදෙණියේ ඇති කල රෝහල ගැන අධ්‍යාපන සේවා ඇමතිතුමා කීවා. අපේ මින්තේරියේ හිටපු ගරු මන්ත්‍රීතුමා වන මෙරිල් ද සිල්වා මහතා අසතිපයෙන් සිටින වෙලාවේ එතුමා බලන්න මම එහි ගියා. මට පුදුම හිතුණා. ඇයි කියා මම වෛද්‍යවරුන්ගෙන් ඇසුවා. No maintenance. තදින්ම කරන්න. මුදල් නැහැ. කොහෙතද මුදල් ලැබෙන්නේ? මුදල් ලැබෙන්නත් ක්‍රමයක් එපාය. දැන් අපි මේ කරන්න හදන්නේ මොකක්ද? මුදල් ඇති අයගෙන් මුදලක් අරගෙන මුදල් තැනී අයට ඒ සැලකිල්ලට ලබා දෙන්නටයි. ඒකයි. අපි එයින් බලාපොරොත්තු වන්නේ. අන්න ඒකයි. අපේ රජයේ පරමාර්ථය. ඇති මිනිසාගෙන් අරගෙන තැනී මනුෂ්‍යයාත් ඒ තත්ත්වයට තගාසිටුවන්නට වැඩ පිළිවෙලක් ඇති කිරීමයි. අපේ පරමාර්ථය. එසේ තැනීව ඇති මිනිසාත් තැනී කර තැනී මිනිසාත් තැනී කරන්න නොවෙයි. ඒකනේ එද සිදු වුණේ. විපක්ෂයේ කාසකතුමා දන්නවා, එතුමන්ලාගේ රජය කාලයේ සිදු වුණේ ඒකයි. සමාජවාදයේ කාමයෙන් සම්පතුන් තැනී කළා. සම්පත් ලබා ගන්න අවධානයක් තැබුවේත් නැහැ. සම්පත් තැනීමේ කොහොමද තදින්ම කරන්නේ? තමුත්තාත්සේලා එක අතකින් කියනවා "විදේශවලින් ණය ගන්නට එපා, එක පරම්පරාවක් ණයට බදිනවා" කියා. ණය ගන්නට එපා කියනවා. ආධාර ගන්නට එපා කියනවා. ලෝක බැංකුවට යන්නට එපා කියනවා. ආසියානු සංවර්ධන බැංකුවට යන්නට එපා කියනවා. එක පැත්තකින් එහෙම කියනවා. අතින් පැත්තෙන් අය කරන්න එපා කියනවා. ඔක්කොම නොමිලේ දෙන්න කියනවා. ඉතින් කොහොමද මේක කරන්නේ? කොහොමද මේ කාර්යය කෙරෙන්නේ? කරුණාකර කියන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සාකච්චා වන විට ඉස්පිරිතාවල තිබෙන තත්ත්වය ගැන කථා කරමින් "අනේ ඉස්පිරිතාවලට තිබෙන තත්ත්වය. ඇදක් යට ලෙඩ්ඩු ඉන්නවා. හරියට බේන්තේන් නැහැ. වැඩ කරන අයට හරියට පඩිතඩි නැහැ. අදගෙන සිටින ඒපුත් හරි නැහැ." කියනවා මා අයාගෙන හිටියා. ඔය ආදී වශයෙන් නොයෙක් අවුලාඩු කීවා. ඉතින් කොහෙතද ඒවා එන්නේ? කියන්නකෝ, ඒවා එන්නට මාර්ගයකුත් එපාය; ක්‍රමයකුත් එපාය. අතික මේ රෝහල නිකම් ලැබුණු එකක්. මීට කලින් කථා කළ ගරු මන්ත්‍රීවරු කීවා වගේ මේක ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමාට පොදුගලිකට ලැබුණු ත්‍යාගයක්. මෙය ලැබුණේ අත් කීසිටක් නිසා නොවෙයි; මුළු ලෝකයේම නොයෙක් විවිධ ර්ටවල් ඉදිරියේ, ජපානයේ තිදහසට එරෙහිව ඇතුළු කොටස් කථා කරන අවස්ථාවේ, අපේ ගරු ජනාධිපතිතුමා මුදල් ඇමති වශයෙන් සිටියදී සැත්පැත්සිස්කෝ නුවරට ගොස් "මේ ජපන් රාජ්‍යයට නැවතත් තිදහස දෙන්නට ඕනෑ, වරදක් සිදු වී තිබෙනවා නම් ඒවා අමතක කරන්න" කියා මහා බලවතුන්ට කළ ඉල්ලීමට කෘතෝපකාරයක් වශයෙනුයි. අපට ලැබුණේ විශාල පරිත්‍යාගයක්. එය අතින් රෝහල්වල තත්ත්වයට පත් කරනවාද එහෙම තැන්නම් මේ රෝහලින් අත්හද බැලීමක් කර මේ වැඩ පිළිවෙල අතින් ආයතනවලටත් ක්‍රියාත්මක කරනවාද කියන එකයි අපි කල්පනා කළේ. හොඳ බේන් තේන්, හොඳ පහසුකම් හොඳ යන්ත්‍රෝපකරණ ආදිය ඉතාමත්ම අවශ්‍යයි.

මෙයට පත් කරන අය ගැන ප්‍රශ්න කීපයක් ඇසුවා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) අහනවා "අනවලා මේකේ කෝ? අතින් එක්කෙනා මේකේ කෝ?" කියා. ඒක කරන්න බැහැනේ. එතුමා සෞඛ්‍ය ඇමතිවරයා තැන්නම් රෝහල් හාර ඇමතිවරයා වූ දවසට ඒ අය පත් කර

ගන්න. ඒ කියපු අය පත් නොකරනවා නොවෙයි. එය අයිති මේ කටයුත්ත හාර එක්කෙනාටයි. නම් විකක් යෝජනා කරන්න තමුත්තාත්සේට වගේම මටත් පුළුවන්. මම අදහන දොස්තරවරු කිහිප දෙනෙකුත් ඉන්නවා. තමුත් ඒගොල්ලන්වත් මේකට ඇතුළු කර නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ඉ. ලක්ෂ්මන් ඉගුප්පොලා)
(Mr. Lakshman Jayakody)

ගරු අගමැතිතුමා, මම කිසි කෙනෙකුට නම් කළේ නැහැ. කවුරු හෝ වේවා කමක් නැහැ. මම කීවේ කවුරු වුත්තත් කමක් නෑ කියලයි.

Dean of the Faculty of Medicine—(Interruption). Ah! yes, she is the one who is there. But tomorrow someone else may come. I am not interested in the person. I am only interested in the post. I have never been interested in individuals.

ආර්. ප්‍රේමදස මහතා
(ති.ඉ. ආර්. ප්‍රිමෙදාසා)
(Mr. R. Premadasa)

Whatever it is, you suggested some nominees?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති.ඉ. ලක්ෂ්මන් ඉගුප්පොලා)
(Mr. Lakshman Jayakody)

Yes.

ආර්. ප්‍රේමදස මහතා
(ති.ඉ. ආර්. ප්‍රිමෙදාසා)
(Mr. R. Premadasa)

I also have some nominees and, of course, all the 168 Members might have nominees—at least one each. She cannot accommodate all of them. We will leave it to her good sense and responsibility to make the appointments, and they can be changed. I have got down several Legislative Enactments, Mr. Deputy Speaker, to show to the hon. Leader of the Opposition that you need not specify the qualifications of these appointees. In certain places we have done so. Even in this case you can see that. There is a representative of the Ministry of Finance. Then it provides for three persons elected by the consultancy staff of the hospital from among its own members. There are also two persons selected from among persons who have rendered distinguished service in their profession. Further, the Director of Health Services is an *ex officio* member. So the Minister of Health is also represented there. The Director of the Post Graduate Institute of Medicine and the Director of the hospital are also there.

Now, show me the provisions that are different from the other normal provisions of a board like this. I was trying to see whether this was something different from the other enactments. This is just a board of management. එකකොට අපේ ගරු අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා විහිළුවට භාජන කරන්නට පටන්ගන්නා මේකේ කියා තිබෙනවා :

- "13. Any person who, within the premises of the Hospital—
- (1) uses or makes any obscene, indecent or offensive language or gesture or behaves in any manner likely to annoy or insult any person ;"

මනොම කියාගෙන ගිහිල්ලා ඊලඟට :
“(5) parks a vehicle in any part of the premises of the Hospital in which a notice prohibiting parking is exhibited ;”

මේක කියවලා, "වැරදි තැන පාක් කලාය" කියා දැඩුවම කරන්න තිතියක් තිබෙනවාය. තමුත් මන්දාත් පානය කර එක කෙනෙකු යම්බන්ධයෙන් එවැනි තිතියක් පනවා තැන කීවිවා.

Is he seriously suggesting that it is not here?—(Interruption). Are you saying that provision is not here?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකකොදා)
(Mr. Lakshman Jayakody)

Not that it is not there—

ආර්. ප්‍රේමදාස මහතා
(ශ්‍රී. ආර්. ගිරිමාදාස)
(Mr. R. Premadasa)

Let me see. It says:

"uses or makes any obscene, indecent or offensive language or gesture or behaves in any manner likely to annoy or insult any person;"

Is that not enough? An intoxicated person, a person who is under the influence of liquor, would not behave in a decent manner? Are you asking the authorities of this hospital to stop each person coming there and to examine whether he is drunk or not?

මේක කරන්න පුළුවන් වැඩක්ද? මම දකලා තිබෙනවා, මේකිසි හොඳ බලා එනවා. නොබේවා වාගේ. තමුත් සමහරවිට මන්දාත් පොඩ්ඩක්වත් බිට්ටේ තැනි කෙනා එනවා වෙරි කාරයක් වගේ. ඉතින් කොහොමද හොයන්නේ? මේ "හොස්පිටල් ස්ටාෆ්" එකට වෙත වැඩක් තැනූ. මේක හොයන්න එන එක මිනිසා අල්ලලා ඉඹලා බලන්න මිනූ. මේක කරන්න ගියාම මේකිසි අහසයි. "මොකද ඉඹේන්න එන්නේ?" කියා. එතකොට කියන්න මිනූ, "තැනු බලද තැදද කියා බලන්නවා" කියා. මේකත් කරන්න පුළුවන් වැඩක්ද? ඒකත්මයි අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාට මම පෙන්වන්න උත්සාහ කළේ. ඒකටත් මේකේ විධිවිධාන සලසා තිබෙනවා කියා. That is covered.

අපි විපක්ෂයේ සිටි කාලයේ එක අවධියක ලොකු හෝටලයක මහලු උත්සවයක් තියෙන විට. ඒ කසාදයට සාක්කියට අත්සන් කරන්න ලොකු එක්කෙනෙක් එනවා නම්. මේ මහලු ගෙදර යන හැම එක්කෙනාගෙම ඉණ අත ගාත්ත පටන්ගන්න. ඒ කාලයේ මම ඇහුවා "මොකද මේ" කියා. "තැනූ, තැනූ. මේ සිකුරුව" කීවිවා. ඒ වගේ කරන්න බැහැ. නේ. එහෙම කළ යුතයක් තිබුණා. ඒ කියා මම කියන්න කැමතියි. "පාකීන්" වලට පමණක් නොවෙයි. අර විදියේ ඒවාටත් මේ පනතේ විධිවිධාන සලසා තිබෙන බව. ඒ තුරේත්ම මේ කී අන්දමේ සෑක කටයුතු දෙවල් මොකවත් මේ පනතේ තිබෙනවා කියා මට නම් පෙනෙන්නේ තැනූ. තමුත් මේ පනත යටතේ ඉතාමත් වැදගත් ක්‍රියාදාමයක් ඇතුළත්ව තිබෙනවා. ඒ ක්‍රියාදාමය තමුත්තාත්සේට පෙනේවි.

- "(a) the establishment of Consultative Committees to advise the Board on—
- (i) the adequacy and efficiency of the services provided by the Hospital including recommendations for the provision of new buildings and equipment for fulfilling the needs of the Hospital in respect of personnel and for the admission or denial of admission to the Hospital of patients suffering from any specified disease;
- (ii) the establishment and maintenance of high academic standards in the training of medical personnel;
- (iii) the provision of courses and the establishment of research projects and for this purpose to co-operate with other hospitals or institutions whether in Sri Lanka or otherwise in such manner and for such purposes as the appropriate Consultative Committee may determine;
- (iv) any other matters as the Minister may refer to a Consultative Committee for its advice.

- (b) the remuneration of the members of the Consultative Committees;
- (c) the restriction of admission or entry of persons into the Hospital, living quarters provided for employees of the Hospital and service areas and the regulation of the conduct of persons who enter therein."

This is a very fine provision Sir. A very useful and a necessary provision. The establishment of consultative committees to advise the Board. That is a very important feature. You must have this if possible in respect of all our organizations because we can get eminent, competent people who can advice this Board. Otherwise you cannot fill this Board with all the competent persons then it will become a great big assembly. You must have a small Board but to help that Board you can establish a number of consultative committees. There are very very useful features in this. I am sorry that the hon. Members did not refer to them. I do not think that there is anything that you can ridicule in this Act. It is a very simple Act to establish a Board of Management and I know the health authorities have taken into consideration their experience in the management of hospitals and if there are any more amendments to be made we will see to it that we come to this House for such amendments. The Hon. Minister can make regulations and rules under this Act and the hon. Members of Parliament can come before this House any moment and point out any shortcomings and the Government will be prepared to accept their suggestions.

Thank you.

ප්‍රභූත විමසන ලදී. සහසම්මත විය.
පනත කෙටුම්පත ඊට අනුකූලව දෙවන වර කියවන ලදී.
භීෂු ඩිලිස්සාටු, ආණ්ඩුකොමසාරිස්වරයා.
අන්තර්ගත, සඳුදාමය මුහුණතක් ප්‍රකාශයක මුහුණතක් වූවා.
වග.

Question put, and agreed to.
Bill accordingly read a Second time.

මතු පළවන යෝජනාව සහසම්මත විය :
"පනත කෙටුම්පත පුරුණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරීම යුතුය.—
[සුනේත්‍ර රත්නසිංහ මහත්මිය]

නිර්මාණිකව පවුල් වූවා :
"සඳුදාමය ප්‍රධාන පාසාලයක් ඉහලින් ඉහලින් සාදාදීමට මාක." [ශ්‍රී. ලක්ෂ්‍යයන් ඉයාකකොදා ආණ්ඩුකොමසාරිස්වරයා.]

Resolved :
"That the Bill be referred to a Committee of the whole Parliament."—(Mrs. Sunethra Ranasinghe).

කාරක සභාවේදී සලකා බලන ලදී.
[නියෝජ්‍ය සභාපතිවරයා මුහුණතේදී විය.]
ප්‍රධාන මුහුණතේදී පවුල් වූවා.
[ප්‍රධාන පාසාලයක් ඉහලින් ඉහලින් සාදාදීමට මාක.]
Considered in Committee.
[MR. DEPUTY SPEAKER in the Chair.]

1 වන සහ 2 වන වගන්ති පනත කෙටුම්පතෙහි කොටසක් වැටීමට තීරණය වූයේ නිසේග මහත්මයාණන්.
1 වන සහ 2 වන වගන්ති පනත කෙටුම්පතේ ප්‍රධාන මුහුණතේදී පවුල් වූවා.
Clauses 1 and 2 ordered to stand part of the Bill.

3 වැනි වගන්තිය.—(මණ්ඩලයේ සංයුතිය)

வாசகம் 3.—சபையினது யாப்பு

CLAUSE 3.—CONSTITUTION OF THE BOARD

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am proposing an amendment to Clause 3 (1) (a) (v).

I move,

"In clause 3 (1) (a) (v), immediately after the word 'and' to insert the words, 'one of whom shall be the Dean of the Faculty of Medicine.'"

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
(திரு. என். டென்சிஸ் பெர்னாண்டோ)
(Mr. N. Denzil Fernando)
From where ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Of the University.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
(திரு. என். டென்சிஸ் பெர்னாண்டோ)
(Mr. N. Denzil Fernando)

Which University? There are a number of campuses.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

There are five campuses. You can select the Dean of the Faculty of Medicine of any of the campuses.

සභාපතිතුමා
(தலைவர்)
(The Chairman)

Is the House accepting the amendment ?

මන්ත්‍රීවරු
(அங்கத்தினர்)
(Members)

No.

3 වන වගන්තිය පහත් කෙටුම්පතෙහි කොටසක් හැට්ට කිවිය යුතුයයි තීරණය කරන ලදී.

3 ஆம் வாசகம் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டி மேல கட்டளையிடப்பட்டது.

Clause 3 ordered to stand part of the Bill.

4 සිට 19 තෙක් වගන්ති පහත් කෙටුම්පතෙහි කොටසක් හැට්ට කිවිය යුතුයයි තීරණය කරන ලදී.

முடிபதி வறதகிய ஸத தாமத பதற கெடுதி பதெறி கெடுதலக் றுடுபதி கிவிய யுதுயகி திசெய் தரத லுடு.

පහත් කෙටුම්පත, සංශෝධන රහිතව, වාර්තා කරන ලදී.

4 ஆம் வாசகத்திலிருந்து 19 ஆம் வாசகம்வரை சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமெனக் கட்டளையிடப்பட்டது.

சட்டமாதிரி வாசகமும் தலைப்பும் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமூலம் திருத்தமின்றி அறிக்கை செய்யப்பட்டது.

Cluses 4 to 19 ordered to stand part of the Bill.

Enacting Clause and Title ordered to stand part of the Bill.

Bill reported without Amendment.

සුනේත්‍රා රණසිංහ මහත්මිය
(திருமதி சுனேத்ரா ரணசிங்ஹ)
(Mrs. Sunethra Ranasinghe)

I move,

"That the Bill be now read the Third time."

In my recent speech to Parliament, I indicated that the total bed strength of the hospital would be 1,006. I also indicated that around 600 beds will be available, free of charge, to patients seeking indoor treatment. These 600 beds will be assigned to those patients who cannot afford to pay and this would comprise nearly 60 per cent of the total bed strength. No special criteria of selection will be made and patients will be admitted depending on the availability of beds. From this it will be clear that all will have access to the health care services the hospital will offer and that such facilities will not be reserved for a privileged few. I would like to repeat, this privilege is a privilege for all of society to enjoy.

In my recent speech, I also referred to the fact that around 40 per cent of the beds would be paying beds. The question will no doubt cross people's minds as to how this figure of 40 per cent has been arrived at. There are several important reasons for this. The first is that the World Bank Notes on Health Financing and Expenditure in Sri Lanka have shown that a massive amount was spent on the services of private doctors and nursing homes in 1982. The second is that cautious comparisons of two surveys, one in 1978-79 and the other in 1980-81, indicate that there is at least circumstantial evidence that it is the rich that are accounting for an increasing share of the private health sector expenditures. If this be the case and if allocations for recurrent health expenditure are supposedly inadequate, would it not be logical that at least a fresh approach be made to meet part of the recurrent expenditure of the hospitals by tapping those who can afford to pay for it, and above all, at the rate at which they can make that payment ?

It is with this in view that I have proposed, Mr. Deputy Speaker, that 40 per cent of the beds be made paying beds and that of these, a mere 5 per cent or 20 beds classified as Class 1, 25 per cent or 100 beds be classified as Class 2 and the balance as Class 3. The rates we expect to charge would be in keeping with the rates charged for comparable rooms in private hospitals and above all on what the people could afford. Clearly, adjustments will have to be made depending on supply and demand.

සර්වදේශීය ඉඩම් වාරිකරණ පිළිබඳ පනත
සහ වැඩිදුරු ක්‍රියාමාර්ග
SUPPLEMENTARY SUPPLY
GRAVITY IRRIGATION WORKS

ඉන්ද්‍රජයාගේ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

මහලේ කොමසාරිස් (මහලේ කොමසාරිස්) (Mr. Gnanin Dissanayake)

I move,

That a supplementary sum not exceeding rupees fifty seven hundred and ten thousand (Rs. 57,710,000) be payable out of the consolidated fund of the Democratic Socialist Republic of Sri Lanka or any other funds or monies of or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the Financial Year beginning on 1st January, 1983, and ending on 31st December, 1983, and that the said sum may be expended as specified in the Schedule hereto:-

Schedule	Head: 21-Irrigation Department	Programme: 2-Construction and Development of Irrigation and Drainage Works
		Rs. 57,710,000

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

Question put and agreed to.

මහලේ කොමසාරිස් (මහලේ කොමසාරිස්) (Mr. Deputy Speaker)

I wish you all a very enjoyable holiday and an extremely happy and prosperous New Year.

සඳුරැස්ස
අනුමත වූ
ADJOURNMENT

සඳුරැස්ස වූයේ 8 ප. ම. 1983 දෙසැම්බර් 23 දිනට සහ 9 ප. ම. 1983 දෙසැම්බර් 24 දිනට.

සඳුරැස්ස වූයේ 8 ප. ම. 1983 දෙසැම්බර් 23 දිනට සහ 9 ප. ම. 1983 දෙසැම්බර් 24 දිනට.

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

1. අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

Classes 1 to 20 ordered to stand part of the Bill.
 Existing Clause and title ordered to stand part of the Bill.
 Bill reported without Amendment.

මහලේ කොමසාරිස් (මහලේ කොමසාරිස්) (Mr. Cyril Mathew)

I move,

"That the Bill be now read the Third time."

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

Question put, and agreed to.
 Bill accordingly read the Third time, and passed.

සර්වදේශීය ඉඩම් වාරිකරණ පිළිබඳ පනත
සහ වැඩිදුරු ක්‍රියාමාර්ග
SUPPLEMENTARY SUPPLY: NILWALA
GANGA FLOOD PROTECTION SCHEME

ඉන්ද්‍රජයාගේ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

මහලේ කොමසාරිස් (මහලේ කොමසාරිස්) (Mr. Gnanin Dissanayake - Minister of Lands & Development and Minister of Mahaweli Development)

I move,

That a supplementary sum not exceeding rupees seventy six million seven hundred thousand (Rs. 76,700,000) be payable out of the consolidated fund of the Democratic Socialist Republic of Sri Lanka or any other funds or monies of or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka for the service of the Financial Year beginning on 1st January, 1983, and ending on 31st December, 1983, and that the said sum may be expended as specified in the Schedule hereto:-

Schedule	Head: 21-Irrigation Department	Programme: 2-Construction and Development of Irrigation and Drainage Works
		Rs. 76,700,000

අනුමත වූ ප්‍රකාශන : සර්වදේශීය ඉඩම් වාරිකරණ ක්‍රියාමාර්ග

Question put and agreed to.

மே. யூ.

மேலே குறிப்பிடப்பட்டிருக்கின்ற திருத்தங்களை அறிக்கையிற்றொளிவராகக் குறித்து
அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாகிரியருக்கு
1984 ஜனவரி 6, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

1984 சனவரி 6 வන கிணர்

தொழைமலா லுணை ஸே பீலிய யுதுடி.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றொளிவராகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சார்ட் பதிப்பாகிரியருக்கு
1984 ஜனவரி 6, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing
the corrections must reach the Editor of HANSARD,

not later than

Friday, 6th January 1984

Contents of Proceedings : From 10.00 a.m. on 23.12.1983 to 12.04 a.m.
on 24.12.1983

Final set of manuscripts
received from Parliament : 7.50 p.m. on 27.12.1983

Printed copies despatched : 30.12.1983 Morning

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශනයට ලක්වූයේ මෙයයි.

දිනය: 1983 අගෝස්තු 15

දිනය: 1983 අගෝස්තු 15

දායක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දායක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් හාස්තුව රු. 2.50 කි. තැපැල් හාස්තුව ගත 90 කි. කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත හාම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දායක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දායකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දායක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

සந்தා: ඉන්සාඩ් අතිකාර අවිකෂයවින් වරුදාන්ත සන්තා උපා 200/- (තිරුත්තප්පදාත පිරතිකන් උපා 175/-) ඉන්සාඩ් තනිප්පිරති උපා 2.50. තපාන් සෙලවු 90 සතූම. වරුදාන්ත සන්තා මුත්තපනමාස අත්තියාද්සර්, අරසාන්ක වෙහිඨිද්දවුච්චකම. ත. පෙ. ඉව. 500, කොදුමුපු 1 ආන්ආ විලාසත්තිරු අනුප්පි පිරතිකනීප් පෙත්තූකකොආආලාම. ඉච්චොරාණදුම තවෙම්පාර් 30 ත් තෙතිකුමුන් සන්තාප් පනම අනුප්ප්පදවෙණදුම. පිරිත්තකු කිදාද්දුම සන්තා විණ්ණප්පතූකන් ආත්තූකකොආආප්පදමාද්දා.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.

Printed copies despatched : 30.12.1983 Morning
received from Parliament : 7.59 p.m. on 27.11.1983
Final set of manuscripts
on 14.12.1983
Contents of Proceedings : From 10.00 a.m. on 23.12.1983 to 12.04 a.m.
on 14.12.1983

